

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,875 — FRIDAY, SEPTEMBER 5, 1902.

PART I.—General : Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	... —
Western Province	... 2806 & 2882	Land Resumption Notices	... —
Central Province	... 2817	Notices under Ordinance No. 1 of 1897 ...	<i>Suppl.</i> 2771
Northern Province	... —	Abstracts of Season Reports	... —
Southern Province	... 2822	Notices under "The Forest Ordinance"	... —
Eastern Province	... 2846	Sales of Arrack, Opium, and Toll Rents	... 2890
North-Western Province	... 2848	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	... 2857	Sales of Salt and Timber	... 2894
Province of Uva	... 2862	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	... 2877	Specifications under "The Irrigation Ordinance"	—

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Wirawila and Lunuganwiharemukalana, situate in the villages of Wirawila and Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 684), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 3rd day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the villages of Wirawila and Lunuganwihare in the Magam

pattuwa of the Hambantota District, in the Southern Province, shown as lot 14,373 in preliminary plan No. 4,977 and in the annexed certified tracing therefrom, and containing in extent 417 acres and 1 rood, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Wirawila and Lunuganwiharemukalana, situated in the villages of Wirawila and Lunugan wihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, as described in the annexed certified tracing:—Lot No. 14,373 on preliminary plan No. 4,977; and bounded on the north by Kirinda-oya; on the east by Wirawila Tihawamukalana belonging to the Crown



Lot 14,373 called Wirawila and Lunuganwiharemukalana, in extent 417a. 1R. 0p., situated in Wirawila and Lunuganwihare village in Magam pattu.

Surveyor-General's Office,  
Colombo, March 19, 1901.

P. D. WARREN,  
for Surveyor-General.

described as P.P. <sup>4,955</sup>14,262; on the south by Wirawilakele belonging to the Crown described as P. P. <sup>4,977</sup>14,372 and on the west by Lunuganwihare claimed by the Crown described as P.P. <sup>4,977</sup>14,378; containing in extent 417 acres and 1 rood.

The 3rd day of July, 1902.  
Hambantota S.O. 7

J. G. FRASER,  
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Lunuganwiharemukalana, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 689), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested

in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 3rd day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, shown as lot 14,378 in preliminary plan No. 4,977 and in the annexed certified tracing therefrom, and containing in extent 5,028 acres, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Lunuganwiharemukalana, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province



Lot 14,378 called Lunuganwihare, in extent 5,028A. OR. OP., situated at Lunuganwihare village in Magam pattu.

Surveyor-General's Office,  
Colombo, March 19, 1901.

P. D. WARREN,  
for Surveyor-General.

containing in extent 5,028 acres, shown as lot No. 14,378 in preliminary plan No. 4,977 and in the annexed certified tracing therefrom; and bounded on the north by Lunuganwiharemukalana claimed

by the Crown described as P.P. 4,977  
14,376 and Kirinda-oya ; on the east by Lunuganwiharemukalana described as P.P. 4,977  
14,375 , Kirinda-oya, elephant track, Crown and Lunuganwiharemukalana described as P.P. 4,977  
14,374 , Wirawila and Lunuganwiharemukalana described as P.P. 4,977  
14,373 ; south by road ; and on the west by the road from Wellawaya to Hambantota.

The 3rd day of July, 1902.  
Hambantota S.O. 8

J. G. FRASER,  
Special Officer.


**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.**

In the matter of the land commonly called or known as Lunuganwiharemukalana, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 685), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 3rd day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, shown as lot 14,375 in preliminary plan No. 4,977, and in the annexed certified tracing therefrom, and containing in extent 275 acres 1 rood and 20 perches, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Lunuganwiharemukalana, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, containing in extent 275 acres 1 rood and 20 perches, shown as lot No. 14,375 in preliminary plan No. 4,977 and in the annexed certified tracing therefrom ; and bounded on the north and east by Kirinda-oya ; on the south by Crown land Lunugan-



Lot 14,375 called Lunuganwiharemukalana, &c., in extent 275A. 1R. 20P., situated in Lunuganwihare village in Magam pattu.

Surveyor-General's Office,  
Colombo, March 19, 1901.

P. D. WARREN,  
for Surveyor-General.

wiharemukalana described as P.P. 4,977  
14,378 ; on the west by elephant track and Lunuganwiharemukalana (lot No. 14,378 in preliminary plan No. 4,977).

The 3rd day of July, 1902.  
Hambantota S.O. 9

J. G. FRASER,  
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900, declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Wirawilakele, situate in the village of Wirawila in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 686), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 3rd day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Wirawila in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, shown as lot 14,372 in preliminary plan No. 4,977, and in the annexed certified tracing therefrom, and containing in extent 2,095 acres, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Wirawilakele, situate in the village of Wirawila in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, containing in extent 2,095 acres, shown as lot No. 14,372 on preliminary plan No. 4,977 and in the annexed certified tracing therefrom; and bounded on the north by the Crown forest Wirawila and Lunuganwiharemukalana (lot No. P.P. 4,977 14,373) and road; on the



Lot 14,372 called Wirawilakele, in extent 2,095A. OR. OR., situated in the village Wirawila in Magam pattu.

Surveyor-General's Office,  
Colombo, March 19, 1901.

P. D. WARREN,  
for Surveyor-General.

east by Wirawila Tihawamukalana belonging to Crown (lot No. P.P. 4,955 14,262); on the south by road; on the west by road from Wellawaya to Hambantota.

The 3rd day of July, 1902.  
Hambantota S.O. 10

J. G. FRASER,  
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Lunuganwiharemukalana, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 682), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 3rd day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, shown as lot 14,374 in preliminary plan No. 4,977 and in the annexed certified tracing therefrom, and containing in extent 482 acres, is the property of the Crown.

*Description of Land referred to.*

The land commonly called or known as Lunuganwiharemukalana, situate in the village of Lunuganwihare in the Magam pattuwa of the Hambantota District, in the Southern Province, shown as lot No. 14,374 on preliminary plan No. 4,977 and in the annexed certified tracing therefrom ;



Lot 14,374 called Lunuganwiharemukalana, &c., in extent 482A. 0R. 0P., situate in Lunuganwihare village in Magam pattu.

Surveyor-General's Office,  
Colombo, March 19, 1901.

P. D. WARREN,  
for Surveyor-General.

and bounded on the north by Kirinda-oya ; east by Kirinda-oya ; south and west by Lunuganwihare-mukalana belonging to Crown (described as P.P. 4,977); containing in extent 482 acres.

July 3, 1902.

Hambantota S.O. 11

J. G. FRASER,  
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Kandegedarawattahena, Lintotadeniyagawahena, Imemillagawahena, Haraklaginawalagawahena, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 884), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Fourth day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 51 and 58 in preliminary plan No. 19 and in sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>19-27</sub><sup>15</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 60 acres 2 roods and 6 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—


Preliminary plan 19.				Extent.
Lot.		Name of Land.		A. R. P.
51	...	Kandegedarawattahena, Lintotadeniyagawahena	...	28 3 0
58	...	Imemillagawahena, Haraklaginawalagawahena	...	31 3 6
				60 2 6

in sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>19-27</sub><sup>15</sup>, and bounded as follows: on the north by the Riladola, Lintotawatta belonging to Hettige Ennappu and others, Lintotakumbura belonging to ditto, Godakumburewatta belonging to Surawiragamage Heen Appu and others; on the east by Tennewatta *alias* Ihalawatta belonging to Hettige Ennappu and others, Katuimbulehenewatta belonging to Hettige Dingi Appu and others, Kitulagawakoratuwe belonging to Hettige Ennappu and others, Pahalakapatenuma belonging to Hettige Wattu and others, the Dikiriwalahenedola, Dikiriwalahenedeniya belonging to Kiramage Andris and others, the footpath, Malayankettakumbura belonging to D. J. S. Ratnayaka and others; on the south by the Riladola; on the west by the Riladola.

The 4th day of July, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2778.]



Scale of 8 Chains to an Inch.

Situation: Mologgamuwa village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 19.

Lot.	Name of Land.		Extent.		
			A.	R.	P.
51	Kandegedarawattahena, Lintotadeniyagawahena	...	28	3	0
58	Imemillagawahena, Haraklaginawalagawahena	...	31	3	6
			<u>60</u>	<u>2</u>	<u>6</u>

Sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>19-27</sub><sup>15</sup>

Surveyor-General's Office,  
Colombo, December 9, 1900  
Matara S.O. 566

J. L. HAMPTON,  
for Acting Surveyor-General.



Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Puhulhenakanda, &c., situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Ninth day of August, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Puhulhenakanda, &c., situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 265 acres and 28 perches, shown as lots 2,139, 2,139c, 2,140, and 2,140b in preliminary plan No. 275 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 722):

And whereas one Jagodage Naidehami of Beralapanatara made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 2nd day of July, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—


Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
2139	Puhulhenakanda	168	0	30
2139c	Puhulkandewattehena	5	0	5
2140	Puhulhenakanda	83	2	8
2140b	Puhulkandewattehena	8	1	25
		265	0	28

on preliminary plan 275, and bounded as follows: north by the boundary between the Province of Sabaragamuwa and the Morawak korale; east by Indikadahena claimed by Madarasinge Janis and others Ritigalahena and Maralahena claimed ditto, Boraluketiyehenyaya claimed by ditto, Kandekumburuhenyaya belonging to Crown; south by Gulanehenyaya belonging to Crown, the Kandekumburedola; west by the footpath from Kandekumbure to Beralapanatara, Kandekumbura belonging to Lokurattagalage Don Cornelis and others (<sup>4,662</sup>/<sub>12,907</sub>), Kandekumbura belonging to Ranahinge Don Andris and others (<sup>4,662</sup>/<sub>12,906</sub>), Karawketiyehena belonging to Crown (<sup>4,662</sup>/<sub>12,900</sub>), Pambehena belonging to Crown (<sup>4,662</sup>/<sub>12,901</sub> and <sup>4,662</sup>/<sub>12,902</sub>), Pambehena and Pinnaketiyahena belonging to Crown (<sup>4,662</sup>/<sub>12,903</sub>), Pinnaketiyehena belonging Crown (<sup>4,662</sup>/<sub>12,904</sub> and <sup>4,662</sup>/<sub>12,905</sub>), Pambehena belonging to Crown (<sup>4,662</sup>/<sub>12,901</sub> and <sup>4,662</sup>/<sub>12,902</sub>), Karawketiyehena belonging to Crown (<sup>4,662</sup>/<sub>12,900</sub>), Puwakwatta sold by Crown to Wannige Dines (T.P. 60,236), Aninkanda sold by Crown to T. Clarke (T. P. 63,393).

NOTE.—The following lots lying within the above boundaries are excluded from this order and their aggregate acreage, viz., 21 acres and 30 perches, is not included in the acreage of 265 acres and 28 perches given above:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
2139a	Puhulhenakandegulana	2	1	38
2139b	Wattahena	4	3	22
2140a	Puhulhenakandegulana	8	0	21
I 18	Puhulhenakandewatta	2	0	11
I 18½	Kandekumbura	0	3	8
12908	Puwakwatta	0	2	15
12909	Do.	1	2	23
12910	Pukwattedeniya	0	2	12
		21	0	30

J. G. FRASER,  
Special Officer.



- \*1 P. P.  $\frac{4662}{12900}$  Karawketiyahena
- 2 P. P.  $\frac{4662}{12901}$  Karawketiyahena Pambehena  
*Reservation*
- 3 P. P. 12902 Pambehena
- 4 P. P. 12903 Pambehena and Pinnaketiyahena  
*Reservation*
- 5 P. P. 12904 Pinnaketiyahena
- 6 P. P. 12905 Pinnaketiyahena  
*Reservation*
- 7 P. P. 12906 Kandekumbura
- 8 P. P. 12907 Kandekumbura

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1 ...	Ritigalahena and Maralahena	12	2	22
2 ...	Iluktennewatta	12	0	13
3 ...	Boralaketiyachena, &c.	41	2	37
		66	1	32

} Portions of land included in Notice No. 604.

Situation : Beralapanatara village in Morawak korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
2139	Puhulhenakanda	168	0	30
2139c	Puhulkandewattehena	5	0	5
2140	Puhulhenakanda	83	2	8
2140b	Puhulkandewattehena	8	1	25
<i>Lots excluded.</i>				
2139a	Puhulhenakandegulana	2	1	38
2139b	Wattahena	4	3	22
2140a	Puhulhenakandegulana	8	0	21
I 18	Puhulhenakandewatta	2	0	11
I 18½	Kandekumbura	0	3	8
12908	Puwakwatta	0	2	15
12909	Do.	1	2	23
12910	Puwakwattedeniya	0	2	12

Surveyor-General's Office,  
Colombo, February 11, 1901.

Matara S.O. 567

P. D. WARREN,  
for Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Mugunahena, Nagahawalagawahena, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 883), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 4th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 22 and 50 in preliminary plan No. 19 and in sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>19-27</sub><sup>15</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 191 acres 1 rood and 24 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 19.


Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
22	Mugunahena	185	3	30
50	Nagahawalagawahena	5	1	34
		191	1	24

in sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>19-27</sub><sup>15</sup>, and bounded as follows: on the north by Tunbeulekumbura belonging to Saibu Tamby, Tunbeuledeniya sold by Crown to A. M. Saibu Dore (T.P. 153,938), Tunbeulekumbura belonging to A. M. Saibu Tamby, Tunbeuledeniya sold by Crown to A. M. Saibu Tamby (T. P. 153,938), Tunbeulekumbura belonging to Saibu Tamby; on the east by the footpath, Tunbeulewiharawatta belonging to Tunbeule Vihare, the footpath, Wiharegawadeniya belonging to Saibu Tamby, Wiharedeniya sold by Crown to A. M. Saibu Dore (T. P. 153,939), Wiharegawadeniya belonging to Saibu Tamby, Bemmagawadeniya belonging to Surawiragamage Wattuhumi and others, Undupialideniya sold by Crown to Saibu Tamby (T. P. 153,940), Bemmagawadeniya belonging to S. Wattuhumi and others, Pitadeniyehalakella belonging to S. Sabehami and others, Illapolewatta belonging to S. Deneshami, Pitadeniyapahalakella belonging to Ratnayaka Mohottige Don Mathes and others, Bemmagawadeniya belonging to S. Wattuhumi and others, the Gallededola, Alahentennawatta belonging to Ranamukage Don Davit, Koskanuwagawawatta belonging to Ratnayaka Mohottige Don Kristian and others, Kospelaketiyewatta belonging to Ratnayakamohottige Don Mathes and others, Pallepussagawawatta belonging to Surawiragamage Heen Appu and others, Nagahawalagawawatta belonging to Surawiragamage Heen Appu and others, the Riladola; on the south by the Riladola, Rilawalahenewatta belonging to Hettige Ennappu, the Bibulagawadola, the village limit of Kotapola; on the west by the village limit of Kotapola.

The 4th day of July, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2782.]



Scale of 16 Chains to an Inch.

Situation : Mologgamuwa village in Udugaha pattu of Morawak korale.

Lot.		Name of Land.		Extent.	
Preliminary plan 19.					
A. R. P.					
22	...	Mugunahena	...	185	3 30
50	...	Nagahawalagawahena	...	5	1 34
				191	1 24

Sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>19-27</sub><sup>15</sup>

Surveyor-General's Office,  
Colombo, December 20, 1901.

P. D. WARREN,  
Acting Surveyor-General.

Description of Boundaries of the Block comprising Lots 22 and 50.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Tunhaulekumbura	12	Undupialideniya
2	Tunhauledeniya	13	Bemmagawadeniya
3	Tunhaulekumbura	14	—
4	Do.	15	Illepolewatta
5	Path	16	Gallaledola
6	Tunhauleviharawatta	17	—
7	Viharegawadeniya	18	Riladola
8	Do.	19	Rilawalahenewatta
9	Viharedeniya	20	Bibulagawadola
10	Viharegawadeniya	21	—
11	Bemmagawadeniya	22	—

Matara S.O. 568

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Meegaswatteatura, Kalugalagawadeniya, Paredeniyehena, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 881), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 4th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 1, 3, and 8 in preliminary plan No. 19 and in sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>4-12</sub><sup>15</sup> and in the annexed certified tracing therefrom, and containing in extent 185 acres 2 roods and 5 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Lot.	Name of Land.	Preliminary plan 19.			Extent.		
		A.	R.	P.	A.	R.	P.
1	Meegaswatteatura	...	...	...	122	1	22
3	Kalugalagawadeniya	...	...	...	2	0	9
8	Paredeniyehena	...	...	...	61	0	14
					185	2	5

in sheets O<sub>3-11</sub><sup>15</sup> and O<sub>4-12</sub><sup>15</sup>, and bounded as follows: on the north by Tebuattumullagawakoratuwa *alias* Kitulpelakoratuwa belonging to Kiramage Ukkuwe, Tebuattumulla sold by Crown to Hewawitaranage Dinakahami and others (T. P. 153,937), Polgahawila belonging to Konkaduwege Punchi Appu and others, Udakumburagawakoratuwa belonging to Kiramage Ukkuhami and others, Polgahawila belonging to K. Punchiappu and others, Kitulpelahena claimed by ditto, Gonahudeniya sold by Crown to Hewawitaranage Dinakahami (T. P. 153,936), Kaluwalagawadeniya belonging to Crown, Gonahudeniya sold by Crown to Hewawitaranage Dinakahami (T. P. 153,936), Kaluwalagawadeniya belonging to Crown, Kitulpelahena claimed by Konkaduwege Punchi Appu and others, Wattagawadeniya belonging to ditto, Egodadeniya and Egodadeniyawatta belonging to ditto, the Rambukowitanga; on the east by the Rambukowitanga; on the south by the Rambukowitanga; on the west by the Paredeniyedola, Galgodahenedola, and Galgodahena belonging to Crown claimed by Hettiachchige Don Elias and others, Annakalahena belonging to Crown claimed by ditto, Rendewehena belonging to Crown claimed by ditto.


NOTE.—The following lot lying within the above boundaries is excluded from this order, and its extent 1 acre 2 roods and 3 perches is not included in the acreage of 185 acres 2 roods and 5 perches given above:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
T. P. 153,941	Paredeniya	1	2	3

The 4th day of July, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2784.]



Scale of 16 Chains to an Inch.

Situation : Mologgamuwa village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Preliminary plan 19.			Extent.
					A. R. P.
1	Meegaswatteatura	...	...	...	122 1 22
3	Kalugalagawadeniya	...	...	...	2 0 9
8	Paredeniyehena	...	...	...	61 0 14
					185 2 5
<i>Lot excluded.</i>					
T. P. 153,941	Paredeniya	...	...	...	1 2 3
Surveyor-General's Office, Colombo, December 20, 1901.		Sheets O <sub>3-11</sub> and O <sub>4-12</sub>		P. D. WARREN, Acting Surveyor-General.	

*Description of Boundaries of the Block comprising Lots Nos. 1, 3, and 8.*

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	—	10	Kalugalagawadeniya
2	Tebuattumulla	11	Wattagawadeniya
3	Polgahawila	12	Egodadeniyawatta
4	Udakumburagawakoratuwa	13	Egodadeniya
5	Polgahawila	14	Rambukowita-ganga
6	Kitulpilahena	15	Paredeniyadola
7	Gonahudeniya	16	Galgodahenadola
8	Kalugalagawadeniya	17	—
9	Do.		

Matara S.O. 569

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Illukketiyehena, &c., situate in the village of Dankoluwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 889), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser,


Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 11th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Dankoluwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 9 and 10 in preliminary plan No. 7 and in sheet O <sup>14</sup> 39-47, and in the annexed certified tracing therefrom, and containing in extent 4 acres 3 roods and 10 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Dankoluwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—  
Preliminary plan 7.

Lot.	Name of Land.				Extent.		
					A.	R.	P.
9	Illukketiyehena	...	...	...	3	0	10
10	Do.	...	...	...	1	3	0
					<u>4</u>	<u>3</u>	<u>10</u>

on sheet O <sup>14</sup> 39-47, and bounded as follows : on the north and east by Nawalahenyaya belonging to



Scale of 8 Chains to an Inch.

Situation : Dankoluwa village in Palle pattu of Morawak korale.

Preliminary plan 7.

Lot.	Name of Land.				Extent.		
					A.	R.	P.
7	Illukketiyehena	...	...	...	3	0	10
10	Do.	...	...	...	1	3	0
					<u>4</u>	<u>3</u>	<u>10</u>

Surveyor-General's Office,  
Colombo, February 3, 1902.

Sheet O <sup>14</sup> 39-47

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

Crown ; on the south by the footpath, the village limit of Hattotuwa (Kahabiliyahenyaya belonging to Crown) ; on the west by Nawalahenyaya belonging to Crown.

Galle, July 11, 1902.

F. G. FRASER,  
Special Officer.

Matara S.O. 570

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Midigahahena and Nispalandeniya, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 888), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 11th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province,


shown as lots 52, 66, and 67 in preliminary plan No. 21 and in sheet O<sub>20-28</sub><sup>15</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 129 acres and 14 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Lot.	Preliminary plan 21.				Extent.		
	Name of Land.				A.	R.	P.
52	...	Midigahena	...	...	55	3	0
66	...	Do.	...	...	68	3	15
67	..	Nispalandeniya	...	...	4	1	39
					<u>129 0 14</u>		

on sheet O<sub>20-28</sub><sup>15</sup>, and bounded as follows : on the north by Nispalandeniya belonging to Crown, the village limit of Bengamuwa, Tuttiripitihahena claimed by J. D. Mathes and others, Talgasmullehena belonging to Crown, Talgasmullehena claimed by L. R. Kira and others, Gedumbehenadeniya



Scale of 16 Chains to an Inch.

Situation : Pasgoda village in Udugaha pattu of Morawak korale.

Lot.	Preliminary plan 21.				Extent.		
	Name of Land.				A.	R.	P.
52	...	Midigahahena	...	...	55	3	0
66	...	Do.	...	...	68	3	15
67	...	Nispalandeniya	...	...	4	1	39
					<u>129 0 14</u>		

Sheet O<sub>20-28</sub><sup>15</sup>

Surveyor-General's Office,  
Colombo, December 5, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

*Description of Boundaries of the Block comprising Lots Nos. 52, 66, and 67.*

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Nispalandeniya	11	Edandagawahena
2	Tuttiripitihahena	12	Agitiyawatta
3	—	13	Pandiyakandawatta
4	Talgasmullehena	14	Udadeniya
5	Gedumbehenadeniya	15	Kanakadurumullehena
6	Do.	16	Kanakaduruhenagawaliyadda
7	—	17	Mahadeniya
8	Pansalawatta or Tennehenadeniya	18	Mahadeniyaudumulla
9	Do.	19	—
10	—	20	Road

claimed by ditto, Gedumbehenadeniya belonging to Crown, Heennarangahahena claimed by M. D. Bastian and others, Pansalawatta *alias* Tennehenadeniya claimed by Pasgoda Vihara, Heennarangahahena claimed by M. D. Bastian and others; on the east by Siyambalagahawatuyaya belonging to



M. D. Bastian and others, Edandagawahena claimed by M. D. Bastian and others, Siyambalagahawattuyaya belonging to M. D. Bastian and others; on the south by Agitiyawatta belonging to M. Appu and others, Pandiyakandewatta belonging to M. D. Dines and others, Udadeniya claimed by Yamange Lusa and others, Kanakadurumullehena claimed by ditto, Kanakaduruhenagawaliyadda claimed by ditto, Mahadeniya claimed by Illandarige Madirisa and others, Mahadeniyedumulla claimed by Yamange Lusa and others, Mahadeniya claimed by Illandarige Madirisa and others, Kankanipelpolawattuyaya belonging to Illandarige Jayatuwa and others; on the west by the road from Pasgoda to Dampahala.

Galle, July 11, 1902.

J. G. FRASER,  
Special Officer.

Matara S.O. 571

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Mahadolehena, Millagahahena, Mahadeniya, Rammaleatura, Dolamulledeniya, Dolamullehena, and Potaludola-atura, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of the "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 887), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 11th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 3, 6, 7, 16, 18, 19, and 145 in preliminary plan No. 21 and in sheets O<sub>20-28</sub><sup>15</sup>, O<sub>21-29</sub><sup>15</sup>, O<sub>36-44</sub><sup>15</sup>, and O<sub>37-45</sub><sup>15</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 778 acres 3 roods and 34 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 21.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
3	Mahadolehena	64	0	37
6	Millagahahena	59	1	35
7	Mahadeniya	0	3	5
16	Rammaleatura	616	1	0
18	Dolamulledeniya	0	1	32
19	Dolamullehena	5	0	25
145	Potaludola-atura	32	2	20
		778	3	34

on sheets O<sub>20-28</sub><sup>15</sup>, O<sub>21-29</sub><sup>15</sup>, O<sub>36-44</sub><sup>15</sup>, and O<sub>37-45</sub><sup>15</sup>, and bounded as follows: on the north by the Pasgoda-ganga, the Indola; on the east by the boundary of Giruwa pattuwa of the Hambantota District; on the south the village limit of Andaluwa Dandugahahena belonging to Crown; on the west by Moratotuwahena claimed by M. D. Hendrik and others, the Potaludola, the footpath, Kudumirisshena claimed by M. D. Hendrik and others, Kewunkehena claimed by ditto, the Malandola, Boragodewatta belonging to Kiribaba and others, the Ihaladolamulledola, Mahakumbura belonging to R. W. Wijesiriwardana Mabarana Hamu, the footpath, Galketiyawatta belonging to Udugalage Lusa and others, Miriswattahena claimed by M. D. Hendrik and others, the Metihakkedola, Miriswattahena claimed by M. D. Hendrik and others, the Etakalandola, Etakalanhena claimed by B. D. Janis and others, Ilukdeniya claimed by ditto, Panakaduweralagehena claimed by M. D. Hendrik and others, the Dewedola, Uswellahena *alias* Uswellagalahena claimed by M. D. Hendrik and others, Ihaladolamulladola, Dolamulla claimed by S. D. Janis and others, Liyanagewilkumbura belonging to S. D. Janis and others, Mahakumbura belonging to C. W. S. Ratnayaka and others, Lindagawawatta belonging to M. D. Bastian, the footpath, Dodanmulla belonging to S. D. Janis and others.

NOTE.—The following lot within these boundaries is excluded from this order, and its extent 30 perches is not included in the acreage of 778 acres 3 roods and 34 perches given above:—


Preliminary plan 21.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
5	Dodanmulla	0	0	30

Galle, July 11, 1902.

J. G. FRASER,  
Specil Officer.

[For Tracing see page 2788.]



3, 6, 7, 16, 18, 19, and 145

HAMBANTOTA DISTRICT

Scale of 16 Chains to an Inch.

Description of Lots Nos. 3, 6, 7, 16, 18, 19, and 145.

Situation : Pasgoda village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 21.

Lot.	Name of Land.	Extent. A. R. P.
3	Mahadolehena	64 0 37
6	Millagahahena	59 1 35
7	Mahadeniya	0 3 5
16	Rammaleatura	616 1 0
18	Dolamulleheniya	0 1 32
19	Dolamullehena	5 0 25
145	Potaludola-atura	32 2 20
		<hr/>
		778 3 34

Lot excluded.

5	Dodanmulla	0 0 30
---	------------	--------

Sheets O<sub>20-28</sub>, O<sub>21-29</sub>, O<sub>36-44</sub>, and O<sub>37-45</sub>

Surveyor-General's Office,  
Colombo, December 5, 1901.

Matara S.O. 572

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring  
Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Polgasmulledeniya, Danattewilehena, and Ambalanpitiyaokanda, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 893), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 11th day on July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 12, 13, 14, 25, and 23 in preliminary plan No. 17 and in sheet O 15<sub>34-42</sub>, and in the annexed certified tracing therefrom, and containing in extent 10 acres 3 roods and 27 perches, are the property of the Crown.

*Description of Lands referred to.*


The following lots, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings :—

I.

Preliminary plan 17.

Lot.	Name of Land.			Extent.		
				A.	R.	P.
12	Polgasmulledeniya	...	...	1	1	10
13	Do.	...	...	0	3	35
14	Do.	...	...	2	0	37
				<hr/> 4 2 2		

on sheet O 15<sub>34-42</sub>, and bounded as follows : on the north and east by Batayankandurehenyaya



Scale of 8 Chains to an Inch.

Situation : Panakaduwa village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 17.

Lot.	Name of Land.			Extent.		
				A.	R.	P.
12	Polgasmulledeniya	...	...	1	1	10
13	Do.	...	...	0	3	35
14	Do.	...	...	2	0	37
				<hr/> 4 2 2		

Sheet O 15<sub>34-42</sub>

Surveyor-General's Office,  
Colombo, November 29, 1901.


J. L. HAMPTON,  
for Acting Surveyor-General.

claimed by J. K. Don Thomis and others, on the south by Mahakumbura claimed by Gamage Janis and others, on the west by Batayandurehenyaya claimed by J. K. Don Thomis and others.

II.  
Preliminary plan 17.

Lot.	Name of Land.	Extent. A. R. P.
25 ...	Danattewilehena ...	4 3 25

on sheet O<sub>34-42</sub><sup>15</sup>, and bounded as follows : on the north and east by Danattewila claimed by S. R.



Scale of 8 Chains to an Inch.

Situation : Panakaduwa village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
25 ...	Tangatwilehena ...	4 3 25

Sheet O<sub>34-42</sub><sup>15</sup>

Surveyor-General's Office,  
Colombo, November 29, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.


Don Hendrick and others, on the south by Batehena claimed by J. K. Don Thomis and others, on the west by Minuwanwiledeniya belonging to Crown.

III.

Preliminary plan 17.

Lot.	Name of Land.	Extent. A. R. P.
23 ...	Ambalanpitiyaokanda ...	1 2 0

on sheet O<sub>34-42</sub><sup>15</sup>, and bounded as follows : on the north by Udakapatenuwa belonging to G. Davit and others ; on the east by Danattewila claimed by S. R. Don Hendrick and others ; on the south by



Scale of 8 Chains to an Inch.

Situation : Panakaduwa village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 17.

Lot.	Name of Land.	Extent. A. R. P.
23 ...	Ambalanpitiyaokanda ...	1 2 0

Sheet O<sub>34-42</sub><sup>15</sup>

Surveyor-General's Office,  
Colombo, November 29, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

Minuwanwiledeniya belonging to Crown, Batehena claimed by J. K. Don Thomis and others ; on the west by Welangahaliaddekapatenuwa belonging to G. Davit and others, Udakapatenuwa belonging to Gamage Davit and others.

J. G. FRASER,  
Special Officer.

Galle, July 11, 1902.

Matara S.O 573

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Nilwellagalahlenamukalana, Gallenahenamukalana, Hulappukandamukalana, Hulappukanda, Bulatgahahena, Hapugahahena, Indolahena, and Pannilahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-name lands (*vide* notice No. 908), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province and shown as lots 525, 551, and 552 in preliminary plan No. 33 and in sheet O 37, 38, 45, 46<sup>10</sup> and in the annexed certified tracing therefrom, and containing in extent 251 acres 1 rood and 35 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 33.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
525	Nilwellagalahlenamukalana, Gallenahenamukalana, and Hulappukandamukalana	121	1	34
551	Hulappukanda	1	1	24
552	Bulatgahahena, Hapugahahena, Indolahena, Pannilahena...	128	2	17
		251	1	35

on sheet O 37, 38, 45, 46<sup>10</sup>, and bounded as follows: on the north by the limit of Kolonna korale, in the Province of Sabaragamuwa, Ganegodakele sold by Crown to Mr. D. F. Leavittes (T.P. 163,860), Ganegodakele sold by Crown to Mr. I. Ravenhill (T.P. 163,865); on the east by the limit of Kolonna korale, in the Province of Sabaragamuwa, the Maindola; on the south by Udamahaliyaddehena claimed by Talawattege Jayan and others, Hapugahahenewatta belonging to Saddasigamage Bandulahami and others, Hingurehena claimed by Talawattege Jayan and others, the Haldoladeniyedola, Pambehewatta belonging to Ekanayakage Heenhami and others, Mahahena belonging to Crown, Pambehena belonging to Crown, the Dubutudola, Panwelketiyehena belonging to Crown, the Gangodayadola, Hattiyagallenagawahena belonging to Crown, Deniyalehena belonging to Crown; on the west by Gallenahena belonging to Crown.


NOTE.—The following lot lying within the above boundaries is excluded from this order, and its extent 18 acres 3 roods and 15 perches is not included in the acreage of 251 acres 1 rood and 35 perches:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
553	Bulatgahahena	18	3	15

Galle, July 18, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2792.]



Cadastral 8 Chain Sheet O 37, 38, 45, 46  
 Situation : Berakpanatara village in Morawak korale.

Lot.	Preliminary plan 33. Name of Land.	Extent. A. R. P.
525	Nilwelligahahenamukalana, Gallenahenamukalana, Hulappukanda	121 1 34
551	Hulappukandawatta	1 1 24
552	Bulatgahahena, Hapugahahena, Indolahena, Pannilahena	128 2 17
		<hr/>
		251 1 35

553 ... Bulatgahahena *Lot excluded.*  
 Surveyor-General's Office,  
 Colombo, February 7, 1902.  
 J. L. HAMPTON,  
 for Acting Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the lands commonly called or known as Panditakumburedeniyeatmaga, Panditakumburedeniya, Digalderiyahena, Panwilahena, and Ehalapitigoda, &c., situate in the village of Ehalapitigama in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 904), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Ehalapitigama in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 4, 5, 15, 16, 17, 18, 19, and 8 in preliminary plan No. 47 and in sheets O<sub>55-63</sub><sup>9</sup> and O<sub>56-64</sub><sup>9</sup>, and in the annexed certified tracings therefrom, and containing in extent 426 acres 1 rood and 20 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Ehalapitigama in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.  
Preliminary plan 47.


Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
4	Panditakumburedeniyeatmaga	0	1 24
5	Panditakumburedeniya	0	1 34
15	Digalderiyahena, Dewiyamalahena, &c.	4	1 21
16	Do.	150	3 31
17	Do.	0	3 22
18	Panwilahena, Labuelahena	257	2 0
19	Do.	1	2 22
		416	0 34

on sheets O<sub>55-63</sub><sup>9</sup> and O<sub>56-64</sub><sup>9</sup>, and bounded as follows: on the north by the village limit of Pahalakolavinigama (T.P. 94,302), the Udakandedola; on the east by Panditakumbura belonging to Kolavinigama vihare, Rubasingedeniya claimed by D. A. W. Ratnayaka and others; on the south by the village limit of Ihalakolavinigama (T.P. 94,302); on the west by the Hinidum pattu boundary.

NOTE.—The following lot lying within the above-named boundaries is excluded from this order, and its aggregate acreage, 7 acres 1 rood and 34 perches, is not included in the acreage of 416 acres and 34 perches given above:—

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
Title plan 182,445	Talagahahena	7	1 34

[For Tracing see page 2794.]



Scale of 16 Chains to an Inch.  
 Situation : Ehalapitigama village in Palte pattu of Morawak korale.  
 Preliminary plan 47.

Lot.	Name of Land.	Extent. A, R, P.
4	...	0 1 24
5	Panditakumbureniya	0 1 34
15	...	4 1 21
16	Digaldeniya, Dewiyamahena, &c.	150 3 31
17	...	0 3 22
18	Pauwilahena, Labuelahena	257 12 0
19	...	1 2 22
		416 0 34

T. P. 182,445 ... Talagahena *Lot excluded.* ...  
 Sheets O 55-63 and O 56-64

Surveyor-General's Office,  
 Colombo, February 3, 1902.  
 J. L. HAMPTON,  
 for Acting Surveyor-General.




## II.

Preliminary plan 47.

Lot.	Name of Land.	Extent. A. R. P.
8	Ehalapitigoda	10 0 26

on sheet O<sup>9</sup><sub>56-64</sub>, and bounded as follows : on the north by Ehalapitigodella belonging to D. A. W. Ratnayaka and others, the footpath from Ehalapitigama to Kolavinigama, Ehalapitikumbura belonging to D. A. W. Ratnayaka and others, the Gin-ganga ; on the east by Wattagawaliyadda belonging to D. A. W. Ratnayaka and others, the Hindola, the footpath from Ehalapitigama to Kolavinigama,



Scale of 8 Chains to an Inch.

Situation : Ehalapitigama village in Palle pattu of Morawak korale.

Preliminary plan 47.

Lot.	Name of Land.	Extent. A. R. P.
8	Ehalapitigoda	10 0 26

Sheet O<sup>9</sup><sub>56-64</sub>Surveyor-General's Office,  
Colombo, February 3, 1902.J. L. HAMPTON,  
for Acting Surveyor-General.

Balayagodapittaniya belonging to D. A. W. Ratnayaka and others ; on the south by Wattagawaliyadda belonging to ditto, Rubasingedeniya claimed by ditto ; on the west by Rubasingedeniya claimed by ditto.

Galle, July 18, 1902.  
Matara S.O. 575J. G. FRASER.  
Special Officer.

C 8

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property."**

In the matter of the lands commonly called or known as Masmullekele, &c., situated in the village of Medawiyangoda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**W**HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 17th day of January, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Masmullekele, &c., situate in the village of Medawiyangoda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 610 acres 3 roods and 23 perches and shown as portion of lot 10,700 in P.P. No. 4,123 and as lot 10,502 in P.P. No. 4,121 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 806):

And whereas one Charles A. Wirasinha of Medawiyangoda made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 18th day of July, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Medawiyangoda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—


Lot.	Preliminary plan 4,123.	Extent.
Portion of 10,700	Name of Land.	A. R. P.
...	Masmullekele ...	610 2 20
10,502 ...	Preliminary plan 4,121. Karanhena ...	... 0 1 3
		• <u>610 3 23</u>

and bounded on the north by the village limit of Kirinda, portion of lot <sup>4,123</sup> 10,700 called Masmullekele belonging to Crown, the Tundola, Tundoladeniya <sup>4,112</sup> (10,435) belonging to Crown, Naigalahena <sup>4,112</sup> (10,436) belonging to Crown, and Patinagodadeniya belonging to Don Abraham Siriwardana; on the east by Potudeniya belonging to Godawelage Don Tomis and others, Siriattanagedeniya belonging to ditto, Ibiwalagehena belonging to Crown, Tundolahena belonging to Crown, Tirastawaluhena belonging to Crown, Mahagalalanda sold by Crown to Hewagamage Babunhami (T.P. 169,975), Mahagalalanda sold by Crown to W. Don Cornelis (T.P. 169,974); on the south by Kapukanatta <sup>4,416</sup> (11,732) belonging to Crown, Kanaralagedeniya sold by Crown to N. H. Wejekoon (T.P. 169,951), Kapukanatta <sup>4,416</sup> (11,732) belonging to Crown, Batade ena sold by Crown to Hewagamage Babunhami (T.P. 169,962), Pelagawakanattehena <sup>4,188</sup> (10,878) belonging to Crown, Pelagawakanattehena sold by Crown to V. P. Don Dines (T.P. 169,606), Pelagawakanattehena sold by Crown to H. Babunhami (T.P. 169,607), Kunumillehena <sup>4,115</sup> (10,458) belonging to Crown; on the west by the village limit of Batuwita (part of lot <sup>4,123</sup> 10,700 called Masmullekele belonging to Crown and the Madola).

Galle, July 18, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2797.]



Situation : Medawiyangoda village in Gangaboda pattuwa

Lot.	...	Preliminary plan 4,123.	...	Extent.
Portion of 10700	...	Name of Land.	...	A. R. P.
10700	...	Masmullekele	...	610 2 20
10502	...	Preliminary plan 4,121.	...	0 1 3
	...	Karranhena	...	

Surveyor-General's Office,  
Colombo, November 29, 1900.  
Matara S.O. 576

S. J. C. MORE,  
for Surveyor-General.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Hulankannagodahena *alias* Welegodahena, situate in the village of Dehigaspe in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 909), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Dehigaspe in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 25 in preliminary plan No. 29 and in sheets O<sub>55-63</sub><sup>14</sup> and O<sub>7-15</sub><sup>19</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 12 acres 2 roods and 39 perches, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Hulankannagodahena *alias* Welegodahena, situate in the village of Dehigaspe in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 12 acres 2 roods and 39 perches, shown as lot 25 in sheets O<sub>55-63</sub><sup>14</sup> and O<sub>7-15</sub><sup>19</sup> and preliminary plan No. 29, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Bogahadepelena claimed by Ranawakage Dondiyas; on the east by Hulankannagodahena belonging to Crown; on the south by Wisakawehena claimed by J. S. Buddadasa,



Scale of 8 Chains to an Inch.

Preliminary plan 29.

Lot 25 called Hulankannagodahena *alias* Welegodahena, in extent 12A. 2R. 39P., situated in Dehigaspe village in the Palle pattu of Morawak korale.

Sheet O<sub>55-63</sub><sup>14</sup> and O<sub>7-15</sub><sup>19</sup>.

Surveyor-General's Office,  
Colombo, February 28, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

Alawellagodawatta encroached upon by J. Don Samel and others, Alawellagodawatta sold by Crown to ditto (T. P. 155,142); on the west by Dombekumbura belonging to Jasin Vitanage Don Samel and others, Kosetamulla belonging to Rambukge Don Andris and others, Sedarakumbura belonging to Jasin Vitanage Don Samel and others, Hewowitakumbura belonging to ditto, Gammeddekumbura belonging to ditto, Welegodakumbura belonging to ditto, Hulankannagodahena claimed by ditto, Bogahadepela belonging to ditto.

Galle, July 18, 1902.

Matara S.O. 577

J. G. FRASER,  
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Paragahaliyaddeokanda, Migahahena, Koskanuwehena, Kambokkawehena, Polgahaheneatura, Kohugodawerawedeniya, and Kalukandehenedeniya, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900.

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 896), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of July, 1902, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 18, 20, 25, 26, and 27 in preliminary plan No. 19 and in sheet O<sub>3-11</sub><sup>15</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 141 acres and 33 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Mologgamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 19.


Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
18	Paragahaliyaddeokanda ...	3	0	15
20	Migahahena, Koskanuwehena, Kambokkawehena, &c. ...	113	0	0
25	Polgahaheneatura ...	22	2	33
26	Kohugodawerawedeniya ...	1	3	26
27	Kalukandehenedeniya ...	0	1	39
		<hr/>		
		141	0	33

in sheet O<sub>3-11</sub><sup>15</sup>, and bounded as follows: on the north by the Panangalayahenedola, the village limit of Kiralapane *alias* Kotapala, Migahahenedeniya belonging to Crown, Panangalayahenedeniya claimed by P. Andris and others, the water-course, Mawatahena claimed by Hettige Dines and others, Paragahaliyaddeeniya sold by Crown to D. A. W. Ratnayaka (T.P. 153,935); on the east by Polgahahewatta belonging to Hewawitaranage Dingi Appu and others, Paragahaliyadda belonging to Hettiachchige Don Alvis and others, the Riladola, Aswedduma-atmage claimed by Surawiragamage Jayan Hami and others, Halhenekumbureatmaga claimed by Surawiragamage Wattuhami, the water-course, Polgahahena belonging to Crown, Yakawalayaihena belonging to Crown, the footpath; on the west by the village limit of Kotapala, the footpath, Tunbewleviharewatta belonging to Tunbewlevihare, the footpath, Tunbewleviharewatta belonging to Tunbewlevihare, the footpath, Wewelwala-aturá belonging to Crown, Okandehena claimed by D. D. W. Jayasuriya, Dehigahaliyadda claimed by ditto, Dewelwaladeniya sold by Crown to G. D. de Silva (T.P. 171,157), Dehigahaliyaddekumbura sold by Crown to Korowege Punchi Baba and others (T.P. 148,894).

Galle, July 18, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2800.]



Scale of 16 Chains to an Inch.

Situation : Mologgamuwa village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 19.

Lot.	Name of Land.	Extent. A. R. P.
18	Paragahaliyaddeokanda...	3 0 15
20	Migahahena, Koskanuwehena, Kambokkawehena, &c. ...	113 0 0
25	Polgahaheneatura ...	22 2 33
26	Kohugodawerawedeniya ...	1 3 26
27	Kalukandehenedeniya ...	0 1 39
		<hr/> 141 0 33 <hr/>

Surveyor-General's Office,  
Colombo, December 20, 1901.

Sheet O<sub>3</sub><sup>15</sup>—11

P. D. WARREN,  
Acting Surveyor-General.

*Description of Boundaries of the Block comprising Lots Nos. 18, 20, 25, 26, and 27.*

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Panangalayahenedola	10	Halhenekumbureatmage
2	—	11	Water-course
3	Panangalayahenedeniya	11½	Polgahahena
4	Water-course	12	Path
4½	Mawatahena	13	Tunbewlelihewewatta
5	Paragahaliyaddedeniya	14	Wewelleleatura
6	Polgahahenewatta	15	Okandehena
7	Paragahaliyadda	16	Dehigahaliyadda
8	Riladola	17	Dewelwaladeniya
9	—	18	Dehigahaliyaddekumbura

Matara S.O. 578


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Dolayayehena, Dumbutukandehena, &c., situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 907), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 390 in preliminary plan No. 33 and in sheet O<sub>52</sub><sup>10</sup>-60, and in the annexed certified tracing therefrom, and containing in extent 25 acres 3 roods and 10 perches, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Dolayayehena, Dumbutukandehena, &c., situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 25 acres 3 roods and 10 perches, shown as lot 390 in sheet O<sub>52</sub><sup>10</sup>-60 and in preliminary plan 33, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Liyanagedola, Polkolatennehena belonging to Crown; on the east by Egodahahena



Scale of 8 Chains to an Inch.

Preliminary plan 33.

Situation: Beralapanatara village in Morawak korale.

Lot.	Name of Land.	Extent.
		A R. P.
390	Dolayayehena, Dumbutukandehena, &c.	25 3 10
	Sheet O <sub>52</sub> <sup>10</sup> -60	

Surveyor-General's Office,  
Colombo, February 7, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

belonging to Crown, Millagahahena belonging to Crown, Koskandakumbura belonging to Pitawitige Jayatu and others, Koskandakumbura sold by Crown to Pitawitige Kiri Appu (T. P. 163,423); on the south by Kapatenumyayekumbura belonging to Attadassi Unnanse and others, Haputantiyewatta belonging to Parawaheragamage Davit and others, Lenawaharawatta belonging to Attadassi Unnanse and others, Lenawahena belonging to Crown, Miriswatuyaya belonging to Don Louis Rajapaksa and others; on the west by the Gansabhawa road from Matugobe to Beralapanatara, the Liyanagedola, Dolayayedeniya claimed by Don Luwis Rajapaksa.

Galle, July 18, 1902.  
Matara S.O. 579

J. G. FRASER,  
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Nakumburemukalana and Kerewketiyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 901), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 484 in preliminary plan No. 33, and in sheets O<sub>37-45</sub><sup>10</sup> and O<sub>53-61</sub><sup>10</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 53 acres and 12 perches, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Nakumburemukalana, Kerewketiyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District of the Southern Province, containing in extent 53 acres and 12 perches, shown as lot 484 in sheets O<sub>37-45</sub><sup>10</sup> and O<sub>53-61</sub><sup>10</sup>, and in preliminary plan 33 as described in the annexed certified tracing, and bounded as follows: on the north by the Nawaladola, Kitulwatehena belonging to Crown; on the east by Migahahena belonging to Crown, Nakumburehena belong-



Scale of 8 Chains to an Inch.

Preliminary plan 33.

Lot 484 called Nakumburamukalana, Karanketiyehena, in extent 53A. Or. 12p., situated in Beralapanatara village in Morawak korale.

Surveyor-General's Office,  
Colombo, February 7, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

ing to Crown, Miyanakoladeniyehena belonging to Crown, Pilikumburumulla belonging to S. Andris and others; on the south by Nakumburediwela belonging to F. de S. Abewardana, Nakumburepahalamalalawa belonging to Crown, Diganakumbura belonging to Andris Perera Gunawardana, the Gansabhawa path; on the west by Egodawatta claimed by Hatharasinge Dassan Hami and others, Gedarakumbura belonging to ditto, the Narandola Pahalawatta belonging to ditto, Gedarakumbura belonging to ditto, the Narandola, Galabindunahena claimed by D: F. de Silva Abewardana, Udaliyadda claimed by ditto, the Medadola.

Galle, July 18, 1902.

Matara S.O. 580

J. G. FRASER,  
Special Officer.




Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Batagodahena, situate in the village of Waturakumbura in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 906), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 18th day of July, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Waturakumbura in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 13 in preliminary plan No. 28 and in sheet O<sub>55-63</sub><sup>14</sup>, and in the annexed certified tracing therefrom, and containing in extent 13 acres 2 roods and 21 perches, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Batagodahena, situate in the village of Waturakumbura in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 13 acres 2 roods and 21 perches, shown as lot 13 on sheet O<sub>55-63</sub><sup>14</sup> and in preliminary plan 28, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the village



Scale of 8 Chains to an Inch.

Preliminary plan 28.

Situation: Waturakumbura village in Palle pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
13	Batagodahena ...	13 2 21
	<i>Lot excluded.</i>	
12	Illukkatiawatta ...	1 1 15

Surveyor-General's Office,  
Colombo, February 28, 1902.

Sheet O<sub>55-63</sub><sup>14</sup>

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

limit of Dehigaspe; on the east by Ramahittikanda belonging to Crown; on the south by Ramahittikanda belonging to Crown, Pillagawawatta belonging to E. Wattu and others, Pilledeniya claimed by Edirisuriya Arachchige Don Andris and others; on the west by Batagodahenyaya *alias* Paraketiye-henyaya belonging to Crown.

[NOTE.—Lot 12, Illukkatiawatta, in extent 1 acre 1 rood and 15 perches, is excluded from this order, and its extent is not included in the acreage of 13 acres 2 roods and 21 perches given above.]

Galle, 18th day of July, 1902.  
Matara S.O. 581

J. G. FRASER,  
Special Officer.

C 9

*Amended.***Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called and known as Pothuwilgodadeniya, &c., situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**T**HE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 727), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 26th day of July, 1902, order and declare that the said lands, as hereinafter more fully described, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—


Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
129	Pothuwilgodadeniya	3	0 26
130	Batahenawilahena <i>alias</i> Bawilahena	1,271	0 6
131	Nakandahena, &c.	128	2 19
139	Ganhalakottanadeniya	1	1 25
		<u>1,404</u>	<u>0 36</u>

on sheets O<sub>56-64</sub><sup>14</sup>, O<sub>49-57</sub><sup>15</sup>, O<sub>50-58</sub><sup>15</sup>, and O<sub>34-42</sub><sup>15</sup>, and bounded on the north by the footpath, Niyan-gamalehena belonging to Crown, Halgahakōratuwa claimed by Don Davit Abewickrama and others, Kannattage-elhenewatta belonging to Tukkuwawaduge Eliyas and others, the Himbatugalelladola, Okandewatta belonging to Kudage Nikulas and others, Ganhelagewatta belonging to Range Don Luwis and others, Kinadelgahahena sold by Crown to Range Don Luwis (T. P. 166,713), Illukketiyagewatta *alias* Dolegodawatta belonging to Silpage Daniel and others, the Kadirandola, Udaokandewatta belonging to Silpage Daniel and others, the Paragahadola, Dombagahahenewatta belonging to Jayawiragamage Don Salman and others, Ellagawawatta belonging to Jayawiragamage Don Jandris and others, the Urubokka-ganga; east by the Panwiledola; south by the Wiharadola; west by Mirihangodawatta claimed by Range Mendias de Silva, Mirihankanda sold by Crown to Range Mendias de Silva (T. P. 160,162).

Galle, July 26, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2805.]



Scale of 32 Chains to an Inch.

Preliminary plan 12.

Situation : Siyambalagoda village in Palle pattu of the Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
129	Pothuwilgodadeniya	3 0 26
130	Bawilahena, &c.	1,271 0 6
131	Nakandahena, &c.	128 2 19
139	Ganhalakottanadeniya	1 1 25
		1,404 0 36

Sheets O<sub>56-64</sub><sup>14</sup>, O<sub>49-57</sub><sup>15</sup>, O<sub>50-58</sub><sup>15</sup>, and O<sub>34-42</sub><sup>15</sup>

Surveyor-General's Office,  
Colombo, January 9, 1901.

Matara S.O. 582

P. D. WARREN,  
for Surveyor-General.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,424, w. p.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Friday, October 10, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,515. Situation—Palle pattu of Salpiti korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Y 20	Dulanmahara	Migagahawatta	Jayasinge Suwaris Appu	0	2 36	50
A 21	Do.	Ategewatta	Alutge Don Juan	1	3 20	50
B 21	Do.	Indigahawatta	Ranawira Achchige Don Tegis	1	1 31	50
C 21	Do.	Jalegewatta	Crown	0	3 7	50

Preliminary plan 8,047. Situation—Palle pattu of Salpiti korale.

M 444	Tumbowila	Gorakabeddawatta	Pagoda Arachchige Don Welun and others	0	0 12	50
Q 444	Do.	do.	Halahapperuma Arachchige Odanis Dias	0	0 19	50
S 444	Do.	Gorakabedda or Delgahawatta	P. Don Welun	0	3 9	50
U 444	Do.	do.	A. Odanis Dias and others	16	1 16	60
V 444	Tumbowila	Kolainkumbura	Don Poloris and others	0	2 1	50
W 444	Do.	Mawakakumbura	do.	1	3 9	50

Village plan of Udahamulla, Palle pattu of Salpiti korale.

2358	Udahamulla	Gorakagahanatta	Amaratun Arachchige Daniel Perera	3	0 39	50
2374	Do.	do.	do.	2	0 3	50
2375	Do.	do.	Narahenpitige Cornelis Perera and another	6	3 14	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEEVERS,  
Acting Colonial Secretary.

No. 1,424, w. p.

විෂි 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දින කොළඹ මහසෛක්‍යාරීස්ලන්තාන්තේගෙත් කන්තෝරුවේදීය.

සකාරී දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේගෙත් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු ඔක්තෝබ්‍ර් මස 10 වෙනි දිනකු සිකුරුදා දවල් 12ට කොළඹ කම් මේරිදේදි වෙස්දේසිකර විකුණනට නොහොත් කින්දුකරදෙන්ට යෙදෙනවා ඇත.

සිතියම 4,515. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතියාම කියන්නා.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
Y 20	දුලන්මහර	මිගගහවත්ත	ජයසිංගේ සුවාරීස් අප්පු	0	2 36
A 21	එම	අතගේවත්ත	අළුත්ගේ දෙන්න ජුවන්	1	3 20
B 21	එම	ඉදිගහවත්ත	රනවරආරච්චිගේ දෙන්න තේගිස්	1	1 31
C 21	එම	ජලගේවත්ත	ආණ්ඩුව	0	3 7

සිතියම 8,047. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.

M444	තුම්බෝවිල	ගොරකබැද්දේවත්ත	පාගොඩආරච්චිගේ දෙන්න වෙචන් සහ තවත්	0	0 12
Q 444	එම	එම	හලහජපෙරුමආරච්චිගේ ඔදුනිස් ඩගස්	0	0 19
S 444	එම	ගොරකබැද්ද නොහොත් දෙල්ගහවත්ත	ප. දෙන්න වෙචන්	0	3 9
U 444	එම	එම	අ. ඔදුනිස් ඩගස් සහ තවත්	16	1 16
V 444	එම	කොලේන්කුමුර	දෙන්න පොලෝරිස් සහ තවත්	0	2 1
W444	එම	මාවකකුමුර	එම	1	3 9

උඩකමුල්ලගමේ සිතියම. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.

2358	උඩකමුල්ල	ගොරකගහකන්න	අමරතුන්ආරච්චිගේ බැනිගේල් ප්‍රේර්	3	0 39
2374	එම	එම	එම	2	0 3
2375	එම	එම	කාරගේන්පිටිගේ කොර්නේලිස් ප්‍රේර් සහ කොහන්න	6	3 4

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයරීජනරලන්තාන්තේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්කාරී දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේගෙත්ද දැනගනට පුළුවන.

ගරුකර උතුමානන්වහන්තේගේ ආඥාව ලෙස,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෛක්‍යාරීස් වම්ක.

No. 1,425, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Tuesday, October 14, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,603. Situation—Palle pattu of Salpiti korale.  
Village—Nikape.

Certificate of  
Quiet Posses-  
sion Fees.  
Rs. c.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Certificate of Quiet Posses- sion Fees. Rs. c.
A	Bulugahawatta	S. Thido Fernando and others	Old garden	0 3 15	3 50
B	Do.	K. Sarah Fernando and others	do.	0 2 4	3 50
C	Do.	P. William Peris	Old garden	0 2 39	3 50
D	Delgahawatta	David Dias and others	do.	3 0 13	11 0
E	Do.	S. Don George Gunatilake	do.	0 3 3	3 50
F	Kongahawatta	K. Poloris Perera and others	do.	0 3 18	3 50
G	Do.	B. Nikulas Fernando and others	do.	2 0 0	6 0
H	Bulugahawatta	D. Perera and others	do.	0 3 36	3 50
I	Kahatagahawatta	L. Cornelis Perera and another	do.	1 2 11	6 0
J	Nugahawatta	H. Don Simon Fonseka	do.	0 3 19	3 50
K	Kahatagahawatta	M. Louis Perera and others	Low jungle	2 0 37	—
L	Kurundugahawatta	L. Siman Perera and another	Three cocoanut trees 33 years old	2 0 9	8 50
M	Delgahawaata	Heirs of Louis Fernando and another	do.	3 0 0	8 50
N	Katukurundugahawatta	B. James Fernando and others	Old garden	2 3 36	8 50
O	Ambagahawatta	David Dias Dissanayaka Notary and others	do.	1 3 9	6 0
P	Bulugahawatta	O. Elias Perera Patmaperuma	Ten cocoanut trees	5 0 0	—
R	Delgahawatta	J. M. Don Carolis and others	Old garden	1 2 13	6 0
S	Kongahawatta	M. Mangohamy	do.	0 1 6	3 50
T	Do.	K. John Gunasekera	do.	0 1 13	3 50
U	Do.	do.	do.	1 1 26	6 0
W	Bulugahawatta	Heirs of M. Dona Dominga	do.	0 1 22	3 50
X	Do.	D. Andris Perera and others	do.	1 2 20	6 0
Y	Bulugaha or Kongahawatta	Heirs of O. Abraham Perera	do.	1 2 2	6 0
Z	Kongahawatta	Heirs of O. Carolis Perera and another	do.	1 0 25	6 0
A 1	Kahatagahawatta	B. Naide Fernando and another	do.	0 2 11	3 50
B 1	Do.	David Dias Dissanayaka	do.	2 2 9	8 50
C 1	Pamburugahawatta	Heirs of Witanage Don David and others	do.	1 2 29	6 0
D 1	Bogaha or Delgahawatta	Heirs of Davit Dias Dissanayaka Notary and others	do.	3 3 2	11 0
E 1	Bakmigahaowitawatta	O. Davit Perera	do.	0 2 8	3 50
F 1	Do.	O. Elias Perera Patmaperuma and another	do.	2 0 17	8 50
G 1	Dawatagahaowitawatta	David Dias Dissanayaka Notary and others	do.	0 1 12	3 50
H 1	Do.	Heirs of M. Thomis Perera and others	do.	0 1 17	3 50
I 1	Do.	Thomis Perera, Tilakaratne and another	do.	0 1 12	3 50
J 1	Ketakelagahawatta	Thomas Perera Tilakaratne	do.	0 3 26	3 50
K 1	Do.	W. Don Andris and another	do.	1 1 39	6 0
L 1	Kahatagahawatta	M. Peris Perera Patmaperuma and another	do.	1 0 35	6 0
M 1	Wellabodakumbura	Mapatunage Don Carolis	Paddy field	0 3 30	3 50
N 1	Do.	Thomas Perera Tilakaratna, Registrar	do.	1 0 4	6 0
O 1	Wellakadayakumbura	Piloris Appu of Bokundara	do.	0 3 13	3 50
P 1	Do.	J. Dona Mariaua	do.	1 2 18	6 0
R 1	Midellagahakumbura	Heirs of P. Joronis Perera and others	do.	1 1 29	6 0
S 1	Samadaragahakumbura	N. Nicholas Dias and others	do.	0 3 1	3 50
T 1	Do.	O. Isak Perera	do.	1 0 14	6 0
U 1	Do.	Heirs of C. Andris Perera	do.	0 3 11	3 50
V 1	Do.	N. Andris Dias and others	do.	1 0 0	3 50
W 1	Kongahakumbura	Heirs of L. Lewis Perera and others	do.	2 0 10	8 50
X 1	Kadurugahakumbura	Heirs of C. Thegis Perera and others	do.	1 2 4	6 0
Y 1	Do.	L. Juanis Perera	do.	1 1 19	6 0
Z 1	Pitiyakumbura	Heirs of Johanis Perera and others	do.	1 3 19	6 0
A 2	Tunhauldelgahawatta	Heirs of J. Ludwyk Perera and others	Old garden	1 3 0	6 0
B 2	Kolainnaowita	N. Adrian Dias and others	Owita	0 2 11	—
C 2	Dawatagahaowita	T. P. Tilakaratna, Registrar	do.	0 0 36	—
D 2	Do.	Heirs of M. Miganchihamy and others	do.	0 1 0	—
E 2	Do.	Heirs of M. Dona Dominga and others	do.	0 1 29	—
F 2	Do.	J. Dona Maria and others	do.	0 1 32	—

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Certificate of
					Quiet Possession Fees. Rs. c.
G 2	Kolainnaowita	M. Don Carolis	Owita	1 2 13	—
H 2	Do.	Thomas Perera Tilakaratna, Registrar	Old garden	1 2 37	3 50
I 2	Do.	Heirs of L. Yohanis Perera and others	do.	0 2 12	3 50
J 2	Do.	Davit Perera Rupasingha	do.	0 0 30	3 50
K 2	Do.	O. Pioris Perera Patmaperuma	do.	0 1 33	3 50
L 2	Kahatagahawatta	M. Don Carolis and others	do.	0 2 31	3 50
M 2	Kongahawatta	O. Joronis Perera Patmaperuma and others	do.	2 2 11	8 50
N 2	Ketakelagahawatta	M. Don Carolis and others	do.	1 1 34	6 0
O 2	Do.	Heirs of K. Paulu Perera and others	do.	3 0 26	11 0
P 2	Do.	Heirs of L. Johanis Perera and others	do.	1 2 19	6 0
Q 2	Kongahawatta	do.	do.	3 0 0	8 50
R 2	Do.	M. Don Carolis	do.	0 2 5	3 50
S 2	Bulugahawatta	Heirs of Dona Francina and others	do.	0 2 12	3 50
T 2	Do.	J. Dona Mariana	do.	0 2 27	3 50
U 2	Siyambalagahawatta	do.	do.	1 1 24	6 0
W 2	Bakmigahaowita	David Dais Dissanayake Notary	Owita	1 2 14	—

Upset prices,—Owita, Rs. 500 ; low jungle, Rs. 100 ; garden, Rs. 100.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,425, W. P.

වර්ෂ 1902 නවු අගෝස්තු මස 26 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කන්දෝරුවේදී.

සභාගරාජ්‍ය ජනරාල් මහතා විසින් අනුමත කරන ලද ප්‍රකාරයට වර්ෂ 1902 නවු මක්කෝමු මස 14 වෙනි දින වූ අගනරුවාද දවල් 12ට කොළඹ කවේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන නිවැරදි කර දෙනු ලබන පොදු පොතට යොදනවා ඇත.

සිතියම 3,603. පිහිටීම සල්පිට්කෝරලේ පල්ලේපත්තුව. ගම්—කකපේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහස. මිල.	
				අ. රු. ප.	රු. ස.
A	බුළුගහවත්ත	ස. කිඹෝප්‍රනාන්දු සහ තවත්	පරණ වගාව	0 3 15	3 50
B	එම	ක. සේන ප්‍රනාන්දු සහ තවත්	එම	0 2 4	3 50
C	එම	ආ. විලියම් පීරිස්	එම	0 2 39	3 50
D	දෙල්ගහවත්ත	දැවින් දියස් සහ තවත්	එම	3 0 13	11 0
E	එම	ස. දෙව් පෝර්ස් ගුණතිලක	එම	0 3 3	3 50
F	කෝන්ගහවත්ත	ක. පොලෝරිස් ප්‍රේම සහ තවත්	එම	0 3 18	3 50
G	එම	බ. කිකුලස් ප්‍රනාන්දු සහ තවත්	එම	2 0 0	6 0
H	බුළුගහවත්ත	ඩ. ප්‍රේම සහ තවත්	එම	0 3 36	3 50
I	කහවගහවත්ත	ල. කොරෝලියස් ප්‍රේම සහ කෙනෙක්	එම	1 2 11	6 0
J	හුගහවත්ත	ක. දෙව් සසිමාන පොත්සේකා	එම	0 3 19	3 50
K	කහවගහවත්ත	ම. එවිස් ප්‍රේම සහ තවත්	කැලේ	2 0 37	—
L	කුරුදුගහවත්ත	ල. සිමන් ප්‍රේම සහ කෙනෙක්	33 අචිරුදු ව සස් පොල්	2 0 9	8 50
M	දෙල්ගහවත්ත	එවිස් ප්‍රනාන්දුගේ උරුමක්කාරගේ සහ කෙනෙක්	එම	3 0 0	8 50
N	කපුකුරුදුගහවත්ත	බ. ජේම්ස් ප්‍රනාන්දු සහ තවත්	පරණ වගාව	2 3 36	8 50
O	අඹගහවත්ත	දැවින් දියස් දිසානායක නොකාරිස් සහ තවත්	එම	1 3 9	6 0
P	බුළුගහවත්ත	ම. එලියස් ප්‍රේම පත්මපෙරුම	පොල් ගස් 10ක්	5 0 0	—
R	දෙල්ගහවත්ත	ජ. ම. දෙව් කිරෝලියස් සහ තවත්	පරණ වගාව	1 2 13	6 0
S	කෝන්ගහවත්ත	ම. මන්ගෝකාමි	එම	0 1 6	3 50
T	එම	ක. ජෝන් ගුණසේකර	එම	0 1 13	3 50
U	එම	එම	එම	1 1 26	6 0
W	බුළුගහවත්ත	ම. දොන බුමිංකාගේ උරුමක්කාරගේ	එම	0 1 22	3 50
X	එම	ඩ. අන්ද්‍රියස් ප්‍රේම සහ තවත්	එම	1 2 20	6 0
Y	බුළුගහනොහොත් කෝන්ගහවත්ත	ම. එබ්‍රහම් ප්‍රේමගේ උරුමක්කාරගේ	එම	1 2 2	6 0

නං.	ඉඩමේ නම.	අයිතියක් කිසිවක් නොමැතිව.	අන්දම.	මහක.		සකස් කළ පසු
				රු.	ප.	මුද්.
Z	කෝන්ගහවත්ත	මි. කරෝලිය ප්‍රධාන ග්‍රැමික කාරයෝ	එම	1	0 25	6 0
A 1	කහවගහවත්ත	බ. නයිදේ ප්‍රධාන සහ කෙනෙක්	එම	0	2 11	3 50
B 1	එම	බේවිඩි වසස් දිසානායක	එම	2	2 9	8 50
C 1	පමුරුගහවත්ත	විනානගේ දෙව් දැවින්ගේ ග්‍රැමික කාරයෝ	එම	1	2 29	6 0
D 1	බෝගහ නොගොන් දෙල්ගහවත්ත	බේවිඩි වසස් දිසානායකගේ ග්‍රැමික කාරයෝ	එම	3	3 2	11 0
E 1	බන්මිගහබිව්වත්ත	ම. දැවින් ප්‍රධාන	එම	0	2 8	3 50
F 1	බන්මිගහබිව්වත්ත	ම. එලියස් ප්‍රධාන පත්මපෙරුම සහ කෙනෙක්	පරණ වගාව	2	0 17	8 50
G 1	දැව්ගහබිව්වත්ත	බේවිඩි වසස් දිසානායක ගොඩාරිස් සහ තවත්	එම	0	1 12	3 50
H 1	එම	ම. කෝමිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	එම	0	1 17	3 50
I 1	එම	කෝමිස් ප්‍රධාන තිලකරත්න සහ කෙනෙක්	එම	0	1 12	3 50
J 1	කැටකැලගහවත්ත	තොමස් ප්‍රධාන තිලකරත්න	එම	0	3 26	3 50
K 1	එම	ව. දෙව් දැවින්ගේ සහ කෙනෙක්	එම	1	1 39	6 0
L 1	කහවගහවත්ත	ම. පිරිස් ප්‍රධාන පත්මපෙරුම සහ කෙනෙක්	එම	1	0 35	6 0
M 1	වැල්ලොඩොඩකුඹුර	මාපවුතගේ දෙව් කරෝලිය	කුඹුර	0	3 30	3 50
N 1	එම	කෝමිස් ප්‍රධාන තිලකරත්න රෙජිස්ත්‍රාර්	එම	1	0 4	6 0
O 1	වැල්ලොඩොඩකුඹුර	පිලෝරිස් දෙව් (බෝකුන්දර පදිංචි)	එම	0	3 13	3 50
P 1	එම	ජ. දෙන මරිතානා	එම	1	2 18	6 0
R 1	මිදෙල්ලගහකුඹුර	ච. තේනාරිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	එම	1	1 29	6 0
S 1	සමදරගහකුඹුර	න. තිකුලස් දියස් සහ තවත්	එම	0	3 1	3 50
T 1	එම	ම. අයිසෙක් ප්‍රධාන	එම	1	0 14	6 0
U 1	එම	සී. අන්ද්‍රිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	එම	0	3 11	3 50
V 1	එම	න. අන්ද්‍රිස් වසස් සහ තවත්	එම	1	0 0	6 0
W 1	කෝන්ගහකුඹුර	උ. එවිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	එම	2	0 10	8 50
X 1	කපුරුගහකුඹුර	සී. තේනාරිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	එම	1	2 4	6 0
Y 1	එම	උ. ප්‍රවානිස් ප්‍රධාන	එම	1	1 19	6 0
Z 1	පිට්තකුඹුර	තේනාරිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	කුඹුර	1	3 19	6 0
A 2	කුන්දවුල් දෙල්ගහ වත්ත	ච. ලොඩුමික් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	පරණ වගාව	1	3 0	6 0
B 2	කොලඉත්තබිව්ව	න. දියන් වසස් සහ තවත්	බිව්ව	0	2 11	—
C 2	දැව්ගහබිව්ව	වී. පී. තිලකරත්න රෙජිස්ත්‍රාර්	එම	0	0 36	—
D 2	එම	ම. මිනව්විතාමිගේ ග්‍රැමික කාරයෝ	එම	0	1 0	—
E 2	එම	ම. දෙන මුමිතාගේ ග්‍රැමික කාරයෝ	එම	0	1 29	—
F 2	එම	ජ. දෙන මරිතා සහ තවත්	එම	0	1 32	—
G 2	කොලඉත්තබිව්ව	ම. දෙව් කරෝලිය	එම	1	2 13	—
H 2	එම	තොමස් ප්‍රධාන තිලකරත්න රෙජිස්ත්‍රාර්	පරණ වගාව	0	2 37	3 50
I 2	එම	උ. තේනාරිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	එම	0	2 12	3 50
J 2	එම	දැවින් ප්‍රධාන රූපසිංහ	එම	0	0 30	3 50
K 2	එම	ම. පිලෝරිස් ප්‍රධාන පත්මපෙරුම	එම	0	1 33	3 50
L 2	කහවගහවත්ත	ම. දෙව් කරෝලිය සහ තවත්	එම	0	2 31	3 50
M 2	කෝන්ගහවත්ත	ම. තේනාරිස් ප්‍රධාන පත්මපෙරුම සහ තවත්	එම	2	2 11	8 50
N 2	කැටකැලගහවත්ත	ම. දෙව් කරෝලිය සහ තවත්	එම	1	1 34	6 0
O 2	එම	ක. පාඩුම ප්‍රධාන සහ තවත්	එම	3	0 26	11 0
P 2	එම	උ. තේනාරිස් ප්‍රධානගේ ග්‍රැමික කාරයෝ	එම	1	2 19	6 0
Q 2	කෝන්ගහවත්ත	එම	එම	3	0 0	8 50
R 2	එම	ම. දෙව් කරෝලිය	එම	0	2 5	3 50
S 2	බුට්තකවත්ත	දෙන ප්‍රත්තිතාගේ ග්‍රැමික කාරයෝ	එම	0	2 12	3 50
T 2	එම	ජ. දෙන මරිතානා	එම	0	2 27	3 50
U 2	සිංහලාගහවත්ත	එම	එම	1	1 24	6 0
W 2	බන්මිගහබිව්ව	බේවිඩි වසස් දිසානා ගොඩොඩාරිස්	බිව්ව	1	2 14	—

අක්කරයක මුද්—බිව්ව රු. 500; ලදකැලේ රු. 100; වගාව රු. 100.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ස් හරහා ලැබිය හැක්කේ, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගත්ව ප්‍රච්චිතය.

හරුහර ලකුමානවත්තගේ ආඥාවලෙස,

ආර්. බිබ්ලියු. අයිවර්ස්,  
වැඩබලන මහසෙනාපතිවරයාගේ මහක.

No. 1,426, w. p.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Thursday, October 9, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

## Preliminary plan 10,994. Village—Kobowaka.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. per Acre.	Rs.
10280	Ambagahakumburapitakattiya	Crown	Deniya	0 0 18	15
10282	Do.	do.	Jungle	0 0 18	15
10285	Delgahawattapitakattiya	do.	Deniya	0 0 35	15

## Preliminary plan 11,082. Village—Ihala Naragala.

10641	Hirikumbura	Crown	Deniya	0 0 36	10
10644	Ittagalahenawaturana	do.	do.	0 0 2	10
10645	Hirikumburapitakattiya	do.	do.	0 0 22	10

## Preliminary plan 11,172. Village—Yatagampitiya.

11054	Wekiriellagodella	Crown	Jungle	0 0 32	10
11055	Do.	do.	do.	0 0 28	10
11056	Do.	do.	do.	4 2 14	10
11058	Diyewelekumbura	do.	Deniya	0 0 13	10
11059	Do.	do.	do.	1 3 0	10

## Preliminary plan 5,930. Village—Ihala Karannagoda.

B 364	Didiakade or Diwalatennekumbura	Crown	Deniya land	1 2 2	10
C 364	Do.	Udagamaliyanage Hondihami and others	Field	2 2 37	15
D 364	Do.	Crown	Deniya land	2 0 21	10
E 364	Do.	do.	do.	2 1 10	10
F 364	Do.	Crown and Kannangarage Don Siman Appuhami	Field	7 0 5	15
G 364	Do.	Crown	do.	1 0 38	12.50
7576	Didiakade or Diwalatennekumburapitakattiya	do.	Deniya land	0 1 18	10

## Preliminary plan 3,322. Village—Retiyala.

J 320	Belewanegankanda	Don Juwanis Police Vidane and others	Garden	2 2 3	20
K 320	Demoderaokanda	Heirs of the late Harmanis Perera, Maha Mudaliyar	Scrub and owita	16 3 34	15

## Village—Ihala Karannagoda.

L 320	Heenelaowita	Don Andris Samarasekera	Owita	1 1 5	40
-------	--------------	-------------------------	-------	-------	----

Situated in the Gangaboda pattu of Pasdun korale east.

## Preliminary plan 3,270. Village—Migahatenna.

5773	Gurukadahenakattiya	Crown	Deniya	2 1 31	20
5774	Part of Gurukadahenakattiya	do.	do.	1 1 30	15
5775	Do.	do.	do.	0 2 5	15

## Preliminary plan 9,936. Village—Maha Kalupahana.

6809	Nagahatotakele	Crown	Chena and jungle	3 1 18	50
6811	Do.	do.	Jungle	1 3 17	250

## Preliminary plan 10,834. Village—Maha Kalupahana.

9624	Dolapitiyekandehena	Crown	Chena	2 1 6	250
9625	Dolapitiyekandekela	do.	do.	1 3 12	250
9626	Dolapitiyedeniya	do.	Deniya	0 1 37	250
9627	Dolapitiyekandekela	do.	Jungle	0 1 34	250

Situated in the Maha pattu south of Pasdun korale east.

## Preliminary plan 11,013. Village—Kitulgoda.

10390	Pailakkandewatta	Crown	Garden	0 0 22	50
-------	------------------	-------	--------	--------	----

Situated in the Maha pattu north of Pasdun korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.



No. 1,426, W. P.

වර්ෂ 1902 ක්වූ අංශ්ට්කු මස 26 වෙනි දින කොළඹ මහනෙහුකාරිස්ථානයේදී කන්දෝරුවේදී.

කළු පාලන දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාලයකින් විසින් ලෙසි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ මක්කෝමු මස 9 (නව) වෙනි දින වූ මුස්තැස්කිස් දවල් 12ට කළුපතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට හෝ නිවැරදිකරනට යෙදෙනවා ඇත.

සිතියම 10,994. ගම—කෙ.බවත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
10280	අඹගහකුඹුරේ පිට කවිවිත	රජසත්කම	දෙකිස	0 0 18	15
10282	එම	එම	කැලස	0 0 18	15
10285	දෙල්ගහවත්තේ පිට කවිවිත	එම	දෙකිස	0 0 35	15
සිතියම 11,082. ගම—ඉහලකැරගල.					
10641	සිරිකුඹුර	රජසත්කම	එම	0 0 36	10
10644	ඉත්තගලසේනවතුරුත	එම	එම	0 0 2	10
10645	හිරිකුඹුරේ පිටකවිවිත	එම	එම	0 0 22	10
සිතියම 11,172. ගම—සවගම්පිටිය.					
11054	වැකිරිඇලගොඩැල්ල	රජසත්කම	කැලස	0 0 32	10
11055	එම	එම	එම	0 0 28	10
11056	එම	එම	එම	4 2 14	10
11058	දිසෙවෙලකුඹුර	එම	දෙකිස	0 0 13	10
11059	එම	එම	එම	1 3 0	10
සිතියම 5,930. ගම—ඉහලකරන්නාගොඩ.					
B 364	දෙදිසකඩ නොහොත් දිවලතැන්නේකුඹුර	රජසත්කම	දෙකිස	1 2 2	10
C 364	එම	උඩගම ලීපනේ හොත්දිසාම් සහ තවත් අග	කුඹුර	2 2 37	15
D 364	එම	රජසත්කම	දෙකිස	2 0 21	10
E 364	එම	එම	එම	2 1 10	10
F 364	එම	රජසත්කම හා කන්කන්කරගේ දෙත් සිමන් අප්පුහාම්	කුඹුර	7 0 5	15
G 364	එම	රජසත්කම	එම	1 0 38	12-50
7576	දෙදිසකඩ නොහොත් දිවලතැන්නේ කුඹුරේ පිටකවිවිත	එම	දෙකිස	0 1 18	10
සිතියම 3,322. ගම—රුවිල.					
J 320	බෙලොවැනගත්කන්ද	දෙත් ජුවානිස් පොලිස් විදුනේ සහ තවත් අග	වත්ත	2 3 2	20
K 320	දෙවේද්දමිනේද	ගර්මානිස් ප්‍රේරු මහවුදලිතුමාගේ උරුමක්කාරයෝ ගම—ඉහලකරන්නාගොඩ.	පදුරු සහ බිම්පිට	16 3 34	15
L 320	හිරිකුඹුරේ පිටකවිවිත	දෙත් අත්දිස් සවරසේකර	බිම්පිට	1 1 5	40
සිතියම 3,270. ගම—මීගහතැන්න.					
5773	ඉරුකඩසේනෙකවිවිත	රජසත්කම	දෙකිස	2 1 31	20
5774	ඉරුකඩසේනෙකවිවිතේ සංභවත්	එම	එම	1 1 30	15
5775	එම	එම	එම	0 2 5	15
සිතියම 9,936. ගම—වගකළුපත.					
6809	සාගහතොටකැලේ	රජසත්කම	සේන සහ කැලස	3 1 18	50
6811	එම	එම	කැලස	1 3 17	250
සිතියම 10,834.					
9624	දෙලපිටියකන්දගේත	රජසත්කම	සේන	2 1 6	250
9625	දෙලපිටියකන්දකැලේ	එම	එම	1 3 12	250
9626	දෙලපිටියදෙකිස	එම	දෙකිස	0 1 37	250
9627	දෙලපිටියකන්දකැලේ	එම	කැලස	0 1 34	250
සිතියම 11,013. ගම—කිතුල්ගොඩ.					
10390	පසිලක්කන්දෙවත්ත	රජසත්කම	වත්ත	0 0 22	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්කරුල්ලක්කාරයන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කළුපතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාලයකින් විකුණනට හෝ නිවැරදිකරනට යෙදෙනවා පුළුවන.

ගරුභර උතුමාකන්කන්දේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ල්. අසිවර්ස්,  
වැඩබලන මහනෙහුකාරිස් වමිස.

No. 1,427, w. P.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Monday, October 13, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,421. Village—Totaha.					Upset Price per Acre.	
Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Rs.	
12065	Gunenikanda-atmaga	Crown	Jungle	0 0 6	20	
12066	Do.	do.	do.	1 0 0	20	
12067	Do.	do.	do.	1 2 32	20	
12068	Aligawattapitakattiya	Crown and Kossinghala Vitanage Harmanis	Planted land	0 3 2	40	
12069	Do.	Crown	Jungle	1 0 19	20	
12070	Do.	do.	do.	1 1 3	20	
12071	Do.	Crown and Assala-arachchige Don Pedrick	Planted land	0 1 14	30	
12072	Do.	Crown	Cleared land	0 0 27	20	
12073	Totasela-addaraowita	do.	Paddy field	1 0 12	20	
12074	Gunenikanda-atmagawatta	Crown and Kossinghala Vitanage Hendrick	Planted land	0 1 6	30	
12075	Gunenikanda-atmagahena	Crown	Owita	0 2 6	10	
12076	Ambagahaowitagodella	do.	Jungle	0 0 5	—*	
12077	Do.	do.	do.	1 3 18	15	
12078	Do.	do.	do.	0 2 34	15	
12079	Diyahenagodella	do.	do.	0 0 6	—*	
12080	Do.	do.	do.	1 2 6	15	
12081	Do.	do.	do.	0 3 5	15	
Preliminary plan 11,417. Village—Totaha.						
12049	Bopitiyawattapitakattiya	Crown	Jungle	0 0 26	20	
12050	Do.	do.	do.	0 0 12	—*	
12051	Do.	do.	do.	1 0 18	20	
Preliminary plan 11,416. Village—Walawallawita.						
12045	Ledolamullakumbura	Opathakankanange Johanis Appu and seven others	Paddy field	0 2 10	20	
12046	Ledolagodella	Crown	Jungle	1 2 22	20	
12047	Ledolawatta or Ketakerella-gahawatta	do.	do.	3 1 8	20	
12048	Pujagallanakandagodella	do.	do.	1 3 18	20	
Preliminary plan 11,414. Village—Walawallawita.						
12040	Kekunahena	Crown	Jungle	1 3 0	20	
12041	Do.	do.	Owita	0 3 22	10	
12042	Ledolawatta or Millagahawatta or Peelipothakumbura-atmaga	do.	do.	0 1 7	10	
12043	Do.	do.	Jungle	0 3 12	20	
Situating in the Walawallawiti pattu of Pasdun korale west.						
Preliminary plan 11,441. Village—Tebuwana.						
12176	Mabodakumbura	Crown	Deniya	4 1 8	10	
12177	Mabodakumbura <i>alias</i> Weliketiyakumbura	do.	Paddy field	1 0 0	20	
12178	Do.	Crown and Kumarage Appu Sinno	Planted land	0 0 10	100	
12179	Mabodakattia	Crown and Ranasingha-arachchige Alisan Appu and others	Cleared land	0 2 24	15	
Situating in the Iddagoda pattu of Pasdun korale west.						

\* Reservation.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,427, w. P.

විෂි 1902 ක්වු අගොස්තු මස 26 වෙනි දින කොලුඹ මහසෙක්කාරායිර්ච්චන්දනාන්සේගේ කන්කෝරුවේදිස.

කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපාච්ඡන්දනාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු මක්කෝමිච්ච මස 13 (දහතුන්) වෙනි දිනවු සදාද දවල් 12ට කළුතර කළුතරයේදී වෙන්දේසිකර විකුණනට හෝ තීන්දුකරනට යෙදෙනවා ඇත.

පිනිසම 11,421. ගම—කොටක.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්තා.	අන්දම.	අක්කර ගන මිල.	
				අ. රු. ප.	රු.
12065	ගන්ච්චිකන්දේඅන්දම	රජසත්තක	කැලස්	0 0 6	20
12066	එම	එම	එම	1 0 0	20
12067	එම	එම	එම	1 2 32	20
12068	අලිගෙවත්තෙපිටකම්චිස	රජසත්තක සහ කොස්සිංහල විනා නගේ හමුතීස්	වැවිලි ඉඩම	0 3 2	40
12069	එම	රජසත්තක	කැලස්	1 0 19	20
12070	එම	එම	එම	1 1 3	20

කො.	ඉඩමේ නම.	අයිතියක් කිසිවක් නොමැතිව.	අන්දම.	අත්කර	
				මහත. රු. ප.	භව. රු.
12071	අලියොවත්තේ පිටකවිච්ඡා	රජසත්තක සහ දස්සලආරච්චියේ දොන් ජෙජික්	වැවිලි ඉඩම	0 1 14	30
12072	එම	රජසත්තක	නිස්සීම	0 0 27	20
12073	කොටස් ඇල දොරඹිට	එම	කුඹුර	1 0 12	20
12074	ගන් ඇතිකන්දෙ අත්මග වත්ත	රජසත්තක, කොස්සිංහල විනයාගේ හෙතෙමින්	වැවිලි ඉඩම	0 1 6	30
12075	ගන් ඇතිකන්දෙ අත්මග හේන	රජසත්තක	ඹවිට	0 2 6	10
12076	අඹගහඹිට ගොඩැල්ල	එම	කැලය (නහනම් ඉඩම)	0 0 5	—
12077	එම	එම	කැලය	1 3 18	15
12078	එම	එම	එම	0 2 34	15
12079	දිගහෙතෙගොඩැල්ල	එම	කැලය (නහනම් ඉඩම)	0 0 6	—
12080	එම	එම	කැලය	1 2 6	15
12081	එම	එම	එම	0 3 5	15
		සිතියම 11,417.			
12049	බෝපිටියාවත්තේ පිටකවිච්ඡා	රජසත්තක	එම	0 0 26	20
12050	එම	එම	කැලය (නහනම් ඉඩම)	0 0 12	—
12051	එම	එම	කැලය	1 0 18	20
12045	ලොදොල මුල්ලේ කුඹුර	සිතියම 11,416. ගම—වලල්ලාච්චි. ඔපානකන්කානන්ගේ ජොහානිස් සහ තවත් 7 දෙනෙක්	කුඹුර	0 2 10	20
12046	ලොදොල ගොඩැල්ල	රජසත්තක	කැලය	1 2 22	20
12047	ලොදොලවත්ත කොහොන් කැටකැල්ල ගහවත්ත	එම	එම	3 1 8	20
12048	සුභාගල්ල නකන්දෙ ගොඩැල්ල	එම	එම	1 3 18	20
		සිතියම 11,414.			
12040	කැකුකන්ත	රජසත්තක	එම	1 3 0	20
12041	එම	එම	ඹවිට	0 3 22	10
12042	ලොදොලවත්ත කොහොන් මල්ල ගහවත්ත කොහොන් පිලිපොත්තේ කුඹුරේ අත්මග	එම	එම	0 1 7	10
12043	එම	එම	කැලය	0 3 12	20
		සිතියම 11,441. ගම—නෙබුවන.			
12176	මාබොඩකුඹුර	රජසත්තක	දෙහිය	4 1 8	10
12177	මාබොඩකුඹුර කොහොන් වැලිකැටියේ කුඹුර	එම	කුඹුර	1 0 0	20
12178	මාබොඩකුඹුර කොහොන් වැලිකැටියේ කුඹුර	රජසත්තක සහ කුමාරගේ අජපු සික්කේ	වැවිලි ඉඩම	0 0 10	100
12179	මාබොඩකවිච්ඡා	රජසත්තක සහ රතසිංහආරච්චියේ අලියන් අජපු සහ තවත්	මුඹුර	0 2 24	15

සිතියම 11,441. ගම—නෙබුවන. රජසත්තක සහ රතසිංහආරච්චියේ අලියන් අජපු සහ තවත් අලියන් අජපු සහ තවත් ඉදිදගොඩපත්තුවේය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡර්තනරල්ලිතනාන්සේගෙන්ද, විනිවිමේ කොන්දේසි ගැණ කඩිනම අස්සුන්නේ ආණ්ඩුවේ උපදේශනානාන්සේගෙන්ද දැනගත්ව පවතී.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිව්. අසිමරේස්,  
වැඩබලන ආයතනාධිපති වරයා.

No. 1,428, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 29, 1902.

ON Monday, October 20, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,049. Village—Ittapana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
7134	Ulumaduweudumulla	Crown	Abandoned paddy land	5	3 28	20
7136	Karagahaduwaudumulla	do.	do.	7	3 17	20
7137	Wellabodaowita	do.	do.	4	2 4	20
7138	Millagahaudumulla	do.	do.	4	2 30	20
7141	Miriswattaudumulla	do.	do.	4	0 26	20
7143	Attotuvela	do.	do.	17	2 29	20
7152	Moragahaudumulla	do.	do.	6	0 30	20
		Village—Kanana.				
7155	Duwaowita or Mahaliadda	Heirs of Ragaminidurage Wattuwa and others	Paddy field	2	2 0	30
7156	Dawatagahaowita	do.	do.	12	0 28	30
L 586	Pallageowita	do.	do.	4	0 14	30
M 586	Addaraowita	do.	do.	10	3 13	30
N 586	Watawalaowita	do.	do.	1	2 9	30
O 586	Kinitullagoda	Heirs of Upanchia	do.	5	1 34	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
		Village—Ittapan.			
7158	Puwakghaudumulla	Crown	Abandoned paddy field	3 2 15	20
7159	Mahawālaudumulla	do.	do.	1 2 25	20
7160	Mahawalaowita	do.	do.	1 3 20	20
7161	Wattabodakattia	Hewage Allis and others	do.	3 3 0	20
7164	Killagahaowita	Amuhuntuduwege Alis-appu's heirs and others	Paddy field	6 2 38	30
7168	Etambagahakumbura	Don Siyadoris Jayasundara Appuhami and others	do.	3 3 4	30
P 586	Etambagahawatta	Beddavidanalage Don Andris and another	Planted land	2 0 34	30
		Village—Kanana.			
7174	Duwekumbura	Jayanettikorallage Don Siman Appuhami of Lewwanduwa	Paddy field	0 2 4	30
R 586	Walaniyamullaowita	Crown	Owita	6 2 18	10
S 586	Kebellagahaowita	Jayanettikorallage Don William Appuhami	do.	4 2 34	20
T 586	Migahaowita	Heirs of Ragaminidurage Wattuwa and others	do.	8 1 7	20
V 586	Maduruduwaowita	Crown	do.	9 1 26	20
		Village—Ittapan.			
X 586	Millagahawattakattiya	Udugamakorallage Podi Sino Appuhami	Planted land	1 2 4	40
Y 586	Gallanayawatta	Tambawitamaddumage Babi-chan Appu	do.	1 0 30	40
Z 586	Do.	Tambawitamaddumage Don Dias and another	do.	2 1 20	40
		Village—Kanana.			
A 587	Polwattaowita	Heirs of Ragaminidurage Wattuwa and others	Paddy land	7 0 21	20
B 587	Ragaminioiwita	do.	do.	9 2 30	20
		Situated in the Walallawita pattu of the Pasdun korale west.			
		Preliminary plan 11,269. Village—Palligoda.			
11460	Atwaldeniyamullakumbura	Palligodawitanage Pawanhami	Paddy field	0 0 15	20
11461	Andahalanedolakumbura	Pasqualmettissa Vidanalage Andris Appuhami and another	do.	0 3 18	20
		Preliminary plan 11,387. Village—Dodangoda.			
11961	Kimbulaelaokandakela	Crown	Jungle	2 3 30	30
11962	Do.	do.	Jungle for sale	0 0 30	30
11963	Kimbulaelakumbura	Udawattakankanange Don Hendrick and others	Paddy field	0 1 28	20
		Situated in the Iddagoda pattu of the Pasdun korale west.			

Further particulars respecting these lands may be obtained the from Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,428, W. P.

විෂි 1902 ක්වු අරෝස්තු මස 29 වෙනි දින කොළඹ මහාසඤ්චාරීස්ලක්කාස්සේ කන්තෝරුවේදී.

කර්මයේ අනුමැති ලබාදීමට අවශ්‍ය වන විට මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු ඔක්තෝබ්‍ර් මස 20 වෙනි දිනවු සඳුදා දවල් 12ට කම්හර කම්පර්ස්දේ වෙස්දේසිකර විකුණනට හෝ කී වඳුරුවට යෙදෙනවා ඇත.

සිතියම 2,049. ගම—ඉක්කපාන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අත්දේ.	මහර. ගක මිල.	අක්කර
				අ. රු. ප.	ර.
7134	ලම්ම දුවේලුමුල්ල	රජයක්ක	පුරවකුමුර	5 3 28	20
7136	කරගොදුවේලුමුල්ල	එම	එම	7 3 17	20
7137	වැල්ලොව ඩබ්බට	එම	එම	4 2 4	20
7138	මිල්ලොකලුමුල්ල	එම	එම	4 2 30	20
7141	මිල්ලොකලුමුල්ල	එම	එම	4 0 26	20
7143	අත්තොටුවේල	එම	එම	17 2 29	20
7152	මොරගහලුමුල්ල	එම	එම	6 0 30	20
		ගම—කපාන.			
7155	දුටුමුල්ල නොකොන් මාකලියාදද	රාගමනිදුරගේ දේවතුමාගේ උරුමකාරයෝ සහ ගවන්	කුමුර	2 2 0	30
7156	දවටගහමුල්ල	එම	එම	12 0 28	30
L 586	පල්ලොකමුල්ල	එම	එම	4 0 14	30
M 586	අද්දල මුල්ල	එම	එම	10 3 13	30
N 586	වට්ටලමුල්ල	එම	එම	1 2 9	30
O 586	කිනිතුල්ලොඩ	උපන්මාගේ උරුමකාරයෝ	එම	5 1 34	30

නො	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා. නම—ඉන්කපාන.	අන්දම.	අක්කර	
				මහඟ. අ. ර. ප.	සහ මිල. රු.
7158	පුවත්තකලුමුල්ල	රජසන්තක	කුඹුර, පුරක් වෙම්ම	3 2 15	20
7159	මහවලලුමුල්ල	එම	එම	1 2 20	20
7160	මහවලමුම්ම	එම	එම	1 3 20	20
7161	වත්තනොඩාගමමුම්ම	ගේවාගේ අල්ලිය සහ තවත්	එම	3 3 0	20
7164	කිල්ලකමුම්ම	අමුණුකුමුම්මගේ අල්ලියගේ ලරු මක්කාරගේ සහ තවත්	කුඹුර	6 2 38	30
7168	අවමනකකුඹුර	දෙත් සිංඤ්ජිස් ජායවර්ධන අප්ප නම් සහ තවත්	එම	3 3 4	30
P 586	අවමනකමුම්ම	බද්දවිදුනලාගේ දෙත් අන්ලිය සහ තවත්	වැවිල්ල ඉඩම	2 0 34	30
7174	දුවෙකුඹුර	නම—කපාන. ලොව්වන්දලේ ජායවර්ධනගේ රුල්ලාගේ දෙත් සිමන් අප්ප නම් සහ තවත්	කුඹුර මුම්ම	0 2 4 6 2 18	30 10
R 586	වලනෙරියමුල්ලමුම්ම	රජසන්තක	කුඹුර		
S 586	කැබේල්ලකමුම්ම	ජායවර්ධනගේ රුල්ලාගේ දෙත් විලියම් අප්පනම්	එම	4 2 34	20
T 586	මහකමුම්ම	රාමනිදුරගේ වත්තනොඩාගේ ලරු මක්කාරගේ සහ තවත්	මුම්ම	8 1 7	20
V 586	දුරුදු මුම්ම	රජසන්තක	එම	9 1 26	20
X 586	මිල්ලකමුම්මගෙ මුම්ම	නම—ඉන්කපාන. ලුම්මනමාස් රුල්ලාගේ පොඩි සංඤ්ජිස් සහ මි	වැවිල්ල ඉඩම	1 2 4	40
Y 586	ගල්ලකමුම්ම	තමුම්මදිදුමගේ බඩවත් අප්ප තමුම්මදිදුමගේ දෙත් දියස් සහ තවත්	එම	1 0 30	40
Z 586	එම	තමුම්මදිදුමගේ දෙත් දියස් සහ තවත්	එම	2 1 20	40
A 587	පොල්වත්තකමුම්ම	නම—කපාන. රාමනිදුරගේ වත්තනොඩාගේ ලරු මක්කාරගේ සහ තවත්	කුඹුර	7 0 21	20
B 587	රාමනිදුරමුම්ම	එම	එම	9 2 30	20
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරළු බලයේ මිලපත්තුවේ. සිතියම 11,269. නම—පල්ලියොඩ.					
11460	අත්වැල්දෙකියෙ මුල්ල කුඹුර	පල්ලියොඩවිතානගේ පවත්නාමි	කුඹුර	0 0 15	20
11461	අත්දහලාපන්දලකුඹුර	පස්වල්ලෙත්තිය විදුනලාගේ අන්ලියප්පනම් සහ තවත්	එම	0 3 18	20
පිහිටීම 11,387. නම—දෙවත්තොඩ.					
11961	කිඹුලආලමාදකාල්	රජසන්තක	කැලක	2 3 30	30
11962	එම	එම	දෙල, නොවිකු කනුලාමි	0 0 30	—
11963	කිඹුලාලකුඹුර	ලඩවත්තො කන්නානගේ දෙත් නෙත්ලිය සහ තවත්	කුඹුර	0 1 28	20
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරළු ඉද්දගොඩපත්තුවේ.					

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලකානසේගෙන්ද, පිහිටීමේ කොන්දේසි ගැණ කඩහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ ලපර්ජන්තලත්තානසේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුගරු ලකුමානවත්තන්ගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහාසඤ්ජිස් වෛ. ජ.

No. 1,429, w. p. Colonial Secretary's Office,  
Colombo, August 29, 1902.

ON Monday, October 27, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,521. Village—Kudaligama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
6305	Bulatwatukanda	Crown	Jungle	4	1 6	30
6306	Do.	do.	do.	4	3 6	30
6307	Do.	do.	do.	5	3 10	30
6308	Do.	do.	do.	4	0 4	30
6309	Do.	do.	do.	5	0 17	30

Preliminary plan 11,272. Village—Pahala Naragala.

11471	Pothawalakumburapita-kattiya	Crown	Deniya	2	0 36	10
-------	------------------------------	-------	--------	---	------	----

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 9,658. Village - Warekagoda.					
9257	Pinkumburahena <i>alias</i> Gal-lenakanda	Crown	Chena	5 2 16	25
Preliminary plan 9,204.					
7925	Gorokgahalanda	Crown and Kanabinge Sadappu	Scrub	1 0 2	20
Preliminary plan 9,980.					
6902	Mendoragahawaturana	Crown	Marshy land	0 3 38	10
6903	Do.	do.	do.	0 2 8	10
Preliminary plan 7,554. Village—Warekagoda.					
R 369	Walakadahenewatta	Polketiyege Oberis Appu	Cocoanut and tea	0 3 22	100
S 369	Do.	Tewarapperuma Jane Nona and another	do.	0 1 12	100
T 369	Do.	do.	do.	0 2 0	100
U 369	Do.	Don Selenisappu	do.	0 2 6	100
V 369	Kahamiliyapitiyepitakattiya	Edirimana Arachhige Dona Setan Hamine	Garden	2 1 4	150
Situating in the Gangaboda pattu of the Pasdun korale east.					
Preliminary plan 6,931. Village—Migama.					
B 275	Galapitayagodalandawita	Heris of Karunakalage Jacoris Silva	Deniya	0 2 3	—*
C 275	Do.	do.	do.	0 2 31	—*
D 275	Do.	do.	do.	0 3 8	—*
E 275	Do.	do.	do.	0 1 20	—*
Preliminary plan 10,388. Village—Dodangoda.					
8301	Kandanegodakele	Crown	Jungle	84 3 22	20
8302	Do.	do.	do.	9 3 8	20
8303	Do.	do.	do.	6 2 32	20
Situating in the Iddagoda pattu of the Pasdun korale west.					
Preliminary plan 11,295. Village—Magurumaswila.					
11622	Indigahawattapitakattiya	Crown	Jungle	1 1 22	15
11623	Do.	do.	do.	0 0 18	15
11624	Do.	Kiriwitanage Amaris, Police Vidane of Makalandawa	Planted land	0 1 20	20
11625	Do.	Crown	Jungle	1 2 22	20
11626	Do.	Kiriwitanage Sadris Appu of Makalandawa	Planted land	0 1 4	50
Preliminary plan 2,364. Village—Welipenna.					
8939	Olagangodamukalana	Crown	Jungle	122 3 14	20

\* Certificate of quiet possession.

Lots 8,301, 8,302, and 8,303 are sold for cinnamon or rubber cultivation.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command.

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,429, W. P.

මහලු 1902 ක්වු අගෝස්තු මස 29 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

එහි අදාළව පවතින උපස්ථානවලට අදාළව පවතින පස් පහත සඳහන්වන ආකාරව සහ සහ ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට මහලු 1902 ක්වු මක්කෝරුව මස 27 වෙනි දිනවූ සඳුදා දවල් 12ට කළුතර සම්භවිතයේදී වෙන්දේසිකර පිකුණුවන හෝ නිවැසුකරනව යෙදෙනවා ඇත.

නො.	ඉඩම් නම.	සිතියම 5,521. ගම—කුඩලිගම. අයිතිකරු කිසිවක් නැත.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
6305	මුලුත්වතුකන්ද	රජසත්තක	කැලස	4 1 6	30
6306	එම	එම	එම	4 3 6	30
6307	එම	එම	එම	5 3 10	30
6308	එම	එම	එම	4 0 4	30
6309	එම	එම	එම	5 0 17	30
සිතියම 11,272. ගම—පාලනාරගල.					
11471	පොත්තවලකුමුරේ පිට කවිච්ච	රජසත්තක	දෙකිස	2 0 36	10
සිතියම 9,658. ගම—වරකගොඩ.					
9257	පිත්තමුරුගේන කොහොත්තලේකන්ද	රජසත්තක	හේන	5 2 16	25
සිතියම 9,204. ගම—වරකගොඩ. රජසත්තක සහ රනසිංහගම සාදප්පු					
7925	සොරකගලන්ද	සහ රනසිංහගම	පඳුරු සහිත	1 0 2	20

නො.	ඉඩම් නම.	අයිතිය කී යන්න.	අයදුම.	මහත. අ. රු. ප.	අක්ෂර ගණ මිල. රු.
6902	මැගබෝරගමදරන	රජසන්තක	දඹුර	0 3 38	10
6903	එම	එම	එම	0 2 8	10
R 369	වලකඩගේනමන්ත	පොල්කැටියගේ ඔබේරිස් අප්පු	ගේ සහ පොල්	0 3 22	100
S 369	එම	ගෙව පොරොල්ලේ නගරය සහ නවත් කොනක්	එම	0 1 12	100
T 369	එම	එම	එම	0 2 0	100
U 369	එම	දොන් පොල්කිස් අප්පු	එම	0 2 0	100
V 369	කහමිලිපිටිය පිටකට්ටි	එදිරිමාන්තආරම්භිගේ අයුග සේනන්	එම	2 1 4	150
පිහිටා තිබෙන්නේ ගහබොඩපත්තුවේ නැගෙනහිර පසුමුණෙහි.					
සිතියම 9,980.					
සිතියම 7,554.					
සිතියම 10,388. ගම—දොඩංගොඩ.					
B 275	ගලපිටියගොඩ ලන්ද	කරුණාකලගේ ජකෝමස් සිල්	දෙනිය	0 2 3	—*
C 275	එම	එම	එම	0 2 31	—*
D 275	එම	එම	එම	0 3 8	—*
E 275	එම	එම	එම	0 1 20	—*
8301	සදහනගොඩ කැලේ	රජසන්තක	කැලය	84 3 22	20
8302	එම	එම	එම	9 3 8	20
8303	එම	එම	එම	6 2 32	20
පිහිටා තිබෙන්නේ ඉදිදොග බටත්තුවේ බස්නාහිර පසුමුණෙහි.					
සිතියම 11,295. ගම—දඹුරමස්මිල.					
11622	ඉදිගහවත්තෙපිටකට්ටිය	රජසන්තක	කැලය	1 1 22	15
11623	එම	එම	එම	0 0 18	15
11624	එම	මාකලන්දාවේ කිරිමිනාන්ගේ අලා	වැවිලි ඉඩම	0 1 20	20
11625	එම	රජසන්තක	කැලය	1 2 22	20
11626	එම	මාකලන්දාවේ කිරිමිනාන්ගේ	වැවිලි ඉඩම	0 1 4	50
සිතියම 2,364. ගම—වැලිපැත්ත.					
8939	මලගන්නොඩ මුකලාන	රජසන්තක	කැලය	122 3 14	20
පිහිටා තිබෙන්නේ පලල්ලාමිට්ටියේ බස්නාහිර පසුමුණෙහි.					
* නිවුන් ඔප්පුදීම පිණිස.					
සිහිකට්ටු.—8,301, 8,302 සහ 8,303 බිම්කැබලි එකතුවෙන් කුරුඳු නොගොඩ රබර්ගස් වැව්ට්ටු දෙකයි.					
එම ඉඩම් ගැණ වැඩිදුර කරුණු සර්වේයර්ජනරාල්ලන්ගේ සේවයෙන්, විනිසුම් කොන්දේසි ගැණ සම්බන්ධ දිස්ත්‍රික්කේ ආණ්ඩු මුද්‍රා පවරන තුරු කාලයක් සේවයෙන් දැනගත්ව පුළුවන.					
ගරුකර උතුමානත්වයන්ගේ ආඥාවලට, ආර්. ඩබ්ලිව්. අසවර්ස්, වැඩබලන මහසෙනෙහිකාරිය වීම.					

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,888, C. P.

Colonial Secretary's Office,  
Colombo, August 21, 1902.

ON Monday, October 20, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
5728	Kolontannahena	Crown	Chena	6 2 0
5729	Do.	do.	do.	6 1 11
H 144	Do.	Kadiyagahaulahena	do.	7 1 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,888, C. P.

විෂි 1902 ක්වු අගෝස්තු මස 21 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගොවිතැනට ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු ඔක්තෝබර් මස 20 වෙනි සඳුදින දවල් 12ට මහනුවර කවිචේරයේදී වෙන්දේසිකර විකුණනට යොදනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි තුනක්.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
5728	දොරලියද්ද	කොලොන්නාන්තේගම	හේන	6 2 0
5729	එම	එම	එම	6 1 11
H 144	කහිංගගලපොත්ත	එම	එම	7 1 30

අක්කරයක් රුපියල් 10෦෦ කිට පටන්ගැනී විකුණනට යොදේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේශ්චන්ද්‍රලත්නාන්තේගම දැනගනට හැකිවත් ඇර, විකිනි මේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගොවිතැනට ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගත හැකිවේ.

ගරුකර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැඩබලන මහසෙනෙවිවරයාගේ විෂි.

No. 1,889, C. P.

Colonial Secretary's Office,  
Colombo, August 23, 1902.

ON Friday, October 24, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Land.	Preliminary plan 4,910. Name of Claimant.	Description.	Extent. A. R. P.
V 815	Ampitya	Delgahamulawatta	Godakumburagedara Kiri Ukkuwa Veda.	Tea	2 1 30

Upset price,—Rs. 350 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,889, C. P.

විෂි 1902 ක්වු අගෝස්තු මස 23 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගොවිතැනට ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු ඔක්තෝබර් මස 24 වෙනි කිව්දින දවල් 12ට මහනුවර කවිචේරයේදී වෙන් දේසි කර විකුණනට යොදනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

කො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිකිසි.	අන්දම.	මහත.
V 815	දෙල්නහමුල්වත්ත	ගොඩකුඹුරේගෙදර කිරිඳිකඩුවාවෙදා	හේ	2 1 30

අක්කරයක් රුපියල් 350 කිට පටන්ගැනී විකුණනට යොදේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේශ්චන්ද්‍රලත්නාන්තේගම දැනගනට හැකිවත් ඇර, විකිනිමේ කොන් දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගොවිතැනට ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගත හැකිවේ.

ගරුකර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැඩබලන මහසෙනෙවිවරයාගේ විෂි.

No. 1,890, C. P.

Colonial Secretary's Office,  
Colombo, September 1, 1902.

ON Wednesday, October 22, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
13260	Kahahena	Crown	Jungle	0 1 0	35
11653	Abinahela	Crown	Patalana (reservation of one chain from edge of irrigation channel, Jungle (do.))	0 3 35	25
11656	Do.	do.	Jungle (do.)	1 0 18	25
11657	Diyabarabokka	do.	do.	0 2 23	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.



No. 1890, C. P.

මහ 1902 ක්‍රම සැපයුම් මස 1 වෙනි දින කොළඹ

මහසෙකුකාරිස්ථානයේ කන්තෝරුවේදී.

මුළු දිසාවේ නුවරඑළියේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට මහ 1902 ක්‍රම මක්කෝම්ම මස 22 වෙනි දින මුදා දවල් 12 වනුවර එළියේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙන්නා ඇත.

මෙම දිසාවේ නුවරඑළිය පලාතේ කොත්මලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4ක්.

සිතියම 4947. අයිතිකම කියත්තා—ආණ්ඩුව.

කො.	නම.	ඉඩමේ නම.	අක්දම.	මහස.
				අ. රු. ප.
13260	පරංගල අක්කරයක් රූපියල 35 බැගින්ය.	කහපේන	කැලාව	0 1 0
11653	මල්හැව	සිතියම 4,378. අබිනාපොල	ඇලව ඉතුරුකර තිබෙන බිම්, පහත	0 3 35
11656	එම	එම	එම	1 0 13
11657	එම	දියබරබොක්ක	එම	0 2 23

අක්කරයක් රූපියල 25 බැගින්ය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේෂර්ස්ථානයේගෙන්ද, විකිණීම කොන්දේසි ගැණ නුවරඑළියේ උපරිපත්කරුන්ගේගෙන්ද දැනගත හැකිවේ.

සරුකර උතුමානවතන්සේගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරිස්ථාන.

No. 1,891, C. P.

Colonial Secretary's Office,  
Colombo, September 2, 1902.

ON Wednesday, October 22, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 998. Village—Ambanella. Claimant—Crown.				
3824	Leniyalandeyayehena	—	Chena	2 0 36
3825	Kosgahahena	—	do.	7 2 11
Preliminary plan 4,113. Village—Ambanella.				
11049	Galavatalandehena	Dimbulane Ratemahatmaya	Patana	13 1 33
11043	Ehelagahahena	—	do.	0 2 6
Preliminary plan 4,495. Village—Pannala.				
12018	Ikiriketiyehena	—	Belt of forest	0 1 0
12020	Nugahakumbura-addarakele	W. Hami Vidane	do.	0 1 11
12026	Dombagahagawakumbura-addarakele	W. Tikiri Vidane	Belt of jungle (precipitous)	0 2 10
Preliminary plan 4,550. Village—Maliyaddegama.				
12121	Edamililepatana	—	Patana	0 0 13
12122	Do.	—	do.	0 0 14
12123	Warakalanda	—	Chena	0 0 28
Preliminary plan 4,550. Village—Kurupanewela.				
12124	Annasigalapatana	—	Patana	0 0 18
12128	Bambaragala	—	Cliffs	1 1 23
12129	Galapitahena	—	Scrub	0 1 36
Preliminary plan 1,054. Village—Tibbotugoda.				
4012	Wallaweltenna or Beddamukalana	Sarvanha Colitantrigey Baba Appu	Chena and patana	12 0 10
4013	Innikunuela Battagalagawahena	Veerasamy Andiapulle Villagers	do.	22 2 2
4016	Innikunuwelakandeketiyaehena	do.	Patana	8 1 10
4017	Do.	do.	do.	4 0 39
4018	Innikunuela Ittagallahena	do.	do.	2 1 2
4019	Do.	Seemalagahagedara Ukkurala	do.	2 0 21

Upset price.—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command.

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,891, C. P.

වර්ෂ 1902 ක්වූ සැප්තැම්බ් ෧෧ 2 වෙනි දින කොළඹ;  
මහජනකාරීස්ථානයක්ගේ කන්තෝරුවේදී.

මෙම දිනවේ නුවරඑළියේ උපස්ථානවලින් කන්තෝරුවේදී විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1902 ක්වූ මක්කෝම්බු ෧෧ 22 වෙනි දිනවූ බද්ද දවල් 12ට නුවර එළියේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට ගෙදෙනවා ඇත.

මෙම දිනවේ නුවරඑළිය පලාතේ වලපහේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 19ක්.

සිතියම 998. ගම—අඹන්ඇල්ල. අයිතිකම් නිසන්තා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මගන.
				අ. රු. ප.
3824	ලීනිංලන්දේසායේසේන	—	සේන	2 0 36
3825	කොස්ගහසේන	—	එම	7 2 11
11040	ගලගවලන්දේසේන	සිතියම 4,113. ගම—අඹන්ඇල්ල.		
11043	ඇකැලගහසේන	දිමුලන හිටපු රචේමගන්මයා පහත	එම	13 1 33
		සිතියම 4,495. ගම—පන්තල.		0 2 6
12018	ඉකිරිකැවියේසේන	—	මුකලාන	0 1 0
12020	නුගේකුඹුරේඅද්දරකැලේ	බිහිලිවූ. කාමිපිදුගේ	එම	0 1 11
12026	දෙම්ගහගාමාකුඹුරේඅද්දර කැලේ	විකිරිපිදුගේ	ගල්සහිත කැලේ	0 2 10
		සිතියම 4,550. ගම—මාලියද්දගම.		
12121	ඇදමිල්ලපහත	—	පහත	0 0 13
12122	එම	—	එම	0 0 14
12123	වරකාලන්ද	—	සේන	0 0 28
		සිතියම 4,550. ගම—කුරුපනාවෙල.		
12124	අන්තාසිගලපහත	—	පහත	0 0 18
12128	බඹරගල	—	ගල්සහිත බිම	1 1 23
12129	ගලපිටසේන	—	ලවල	0 1 36
		සිතියම 1,054. ගම—තිබ්බටුගොඩ.		
4012	වලවැල්ලකැන්ත නොහොත් බැද්දේදිමුකලාන	කළුනක්කුරුගේ බබාපිටු	සේන සහ පහත	12 0 10
4013	ඉනිකුඹුඇල්ලේවත්තේගල ගාමාසේන	විරසාමි ආසියාපුල්ලේ	එම	22 2 2
4016	ඉනිකුඹුඇල්ලේකන්දකැවියේ සේන	ගමවැසියෝ	පහත	8 1 10
4017	එම	එම	එම	4 0 39
4018	ඉනිකුඹුඇල්ලේඉත්තගල සේන	එම	එම	2 1 2
4019	එම	සිතලිලාගහගෙදර උක්කු රල	එම	2 0 21

අක්කරකක් රුපියල් 10 බැගින්ය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්ජකරුන්ගේදී විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපස්ථානවලින් කන්තෝරුවේදී දැනගත හැකිවේ.

ගරුකර උතුමානන්වනන්ගේ ආඥාව ලෙස,  
ආර්. බිහිල්ලු. අයිවර්ස්,  
වැඩබලන මහජනකාරීස්ථානයේ දී.

No. 1,892, C. P.

Colonial Secretary's Office,  
Colombo, September 3, 1902.

ON Monday, October 20, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
7796	Kalugala	Kalugaltenna	Old paddy field	2	1 35	10
Preliminary plan 2,417. Claimant—Crown.						
7808	Podupola	Welenketiyahena	Chena	11	0 0	10
7810	Kalugala	Hapugasmulla	do.	5	2 31	10
Preliminary plan 2,426. Claimant—Crown.						
7806	Kalugala	Kirimetiyaehena	Chena	5	2 33	10
Preliminary plan 2,435. Claimant—Crown.						
K 297	Hanwella	Wellewatta	Chena	1	2 34	10
7830	Do.	Udakele	Forest	5	3 35	20
7831	Do.	Kahandagollekumbura	Paddy field	1	0 38	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,892, C. P.

වර්ෂ 1902 ක්වූ සැප්තැම්බර් මස 3 වෙනි දින කොළඹ

මහසෛක්‍යතාර්ථස්ථානවත්තේගේ කන්තෝරුවේදිය.

මහම දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උත්තර්තේගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ ඔක්තෝබර් මස 20 වෙනි සඳුදා දවල් 12ට මහනුවර කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මහම දිසාවේ මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි හතක.

සිතියම 2,417.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
7796	කළුගල	කළුගලතැන්න	පරණ කුඹුර	අ. රු. ප. 2 1 35

සිතියම 2,427.

7808	පදුපොල	වෙලුන්කැටියේගේන	ගේන	11 0 0
	අක්කරයක් රූපියල් 10	ගේන හිට පටන්ගැනී විකුණනට යෙදේ.		
7810	කළුගල	හදුගස්මුල්ල	ගේන	5 2 31
	අක්කරයක් රූපියල් 10	ගේන හිට පටන්ගැනී විකුණනට යෙදේ.		

සිතියම 2,426.

7806	කළුගල	කිරිමැටියේගේන	ගේන	5 2 33
	අක්කරයක් රූපියල් 10	ගේන හිට පටන්ගැනී විකුණනට යෙදේ.		

සිතියම 2,435.

K 297	හන්වැල්ල	වැල්ලුවත්ත	ගේන	1 2 34
	අක්කරයක් රූපියල් 10	ගේන හිට පටන්ගැනී විකුණනට යෙදේ.		
7830	හන්වැල්ල	උඩකැලේ	මුකුලාන	5 3 35
	අක්කරයක් රූපියල් 20	ගේන හිට පටන්ගැනී විකුණනට යෙදේ.		
7831	හන්වැල්ල	කරදගොල්ලේකුඹුර	කුඹුර	1 0 38
	අක්කරයක් රූපියල් 30	ගේන හිට පටන්ගැනී විකුණනට යෙදේ.		

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල් උත්තර්තේගේගේ දැනගනට හැකිවත් ඇර, විකිණීමේ කොන්දේසි ගැණ තොරතුරු මහම දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උත්තර්තේගේගේ දැනගන හැකිවේ.

ගරුහර උතුමානන්වහන්තේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැඩබලන මහසෛක්‍යතාර්ථස් වමිහ.

No. 1,893, C. P.

Colonial Secretary's Office,  
Colombo, September 3, 1902.

ON Tuesday, October 21, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Pata Hewaheta division of the Kandy District of the Central Province.

Preliminary plan 2,520.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
Q	Medagama	Dambagahapitiyahena	Lantana jungle	2	1	19
R	Do.	do.	do.	2	3	19
L	Do.	Amunelangehena	do.	1	1	24
M	Do.	Moragettewatta	do.	1	1	19
O	Do.	do.	do.	1	0	34
P	Do.	do.	do.	1	1	35
T	Do.	Kaluadandawatta	do.	2	2	32
W	Do.	do.	do.	0	3	24
B	Do.	Galapitamadittahena	do.	0	3	7
D	Do.	Galbokkehena	do.	1	3	6

Upset price,—Rs. 10 per acre.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,893, C. P.

විෂි 1902 ක්වූ සැප්තැම්බු මස 3 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වූ ඔක්තෝබ්‍ර් මස 21 වෙනි කුප්‍රදීන දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ පාතර්නාමාලි කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැම්බෙලි දහසක්.

සිතියම 2,520.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
Q 2	මැදගම	දඹගහපිටියේසේන	හිඟුරු කැලේ	2 1 19
R 2	එම	එම	එම	2 3 19
L 3	එම	අමුනලගසේන	එම	1 1 24
M 3	එම	මොරගැවේවත්ත	එම	1 1 19
O 3	එම	එම	එම	1 0 34
P 3	එම	එම	එම	1 1 35
T 3	එම	කළුමාදනේ වත්ත	එම	2 2 32
W 3	එම	එම	එම	0 3 24
B 18	එම	ගලපිටමඩිත්තේ සේන	එම	0 3 7
D 18	එම	ගල්බොක්කේ සේන	එම	1 3 6

අක්කරයක් රූපියල් 10යේ හිට පවත්නැණේ විකුණනට යෙදේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරල්උන්නාන්සේගෙන් දැනගනට හැකිවන ඇර විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋන්නාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ල්සු. අසිවර්ස්,  
වැඩබලන මහසෙක්‍රතාරිස් වමිහ.

### LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,270, S. P.

Colonial Secretary's Office,  
Colombo, August 21, 1902.

ON Saturday, October 18, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at Morawaka resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-six allotments of land situated in the Morawak korale of the Matara District of the Southern Province. Cadastral preliminary plan 13.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
2	Mailagahatennahena	Hattotuwa	Citronella	0 1 2
2A	Do.	do.	do.	0 1 4
2B	Do.	do.	do.	1 0 23
3	Nawalawatta Arachchigewatta, &c.	do.	Garden	8 3 38
4	Gedarakumbura and Gedaraliyadda	do.	Paddy	3 0 20
4½	Kitulgashena	do.	Citronella and two old cocoanut trees	0 2 5
5	Arachchigewatta	do.	Chena	2 2 19
6	Parakandagodawatta	do.	Citronella	0 1 7
7	Do.	do.	Garden	0 2 10
8	Narangahaliyadda	do.	Paddy	2 2 15
9	Hadiyagodawatta, Nahandawatta	do.	Garden	6 2 5
11	Gamagewatta	do.	Garden	2 3 12
12	Kohilakumbura, Parahinnakumbura, &c.	do.	Paddy	17 1 3
13	Malahawatta, Wilpallawatta	do.	Garden	17 1 27
14	Kudagaspanderawatta, Udawatta	do.	Citronella	13 3 5
15	Pangandeniya	do.	Paddy	1 0 26
15½	Udawatta	do.	Garden	0 0 21
16	Do.	do.	do.	1 3 30
17	Yahabenderadeniya	do.	Paddy	0 0 25
18	Hadigoda	do.	Garden	0 1 15
19	Do.	do.	Citronella	0 3 15
20	Godakandawatta	do.	Garden	0 2 24
21	Hurimullakumbura	do.	Paddy	0 2 11

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
21½	Hurimulla	Hattotuwa	Garden	0	0	14
22	Godakanda	do.	Citronella	1	0	2
23	Delgahadeniya, Suduwageliyadda	do.	Paddy	1	2	24
24	Delgahadeniyawatta	do.	Garden	0	0	12
25	Kajugahaliyadda, Pindelgahadeniya	do.	Paddy	0	1	28
26	Gurugodellawatta, Galpottawatta, &c.	do.	Gardens	6	1	23
27	Galpottadeniya	do.	Paddy	0	1	11
28	Gurugodellawatta	do.	Citronella	1	0	10
28½	Kirimatiwala Nayadeniya	do.	Paddy	2	0	35
29	Tuduwegawatta	do.	Citronella	9	1	34
29½	Halgahawatta	do.	Garden	0	3	19
30	Halmullakumbura	do.	Paddy	1	2	26
30½	Tuduwegawatta	do.	Garden	1	1	7
31	Halmullahena	do.	Citronella	0	0	38
32	Halmullaliyadda	do.	Paddy	0	0	8
32½	Halmullakoratuwa	do.	Native garden	0	2	52
33	Tampalagahabena	do.	Chena	6	3	15
34	Kahambaliyadda	do.	Citronella	0	1	20
35	Kammaldeniyakumbura	do.	Paddy	4	0	24
36	Kandagahaowitawatta, Paluwatta, Walgamagawatta	do.	Gardens	6	0	31
37	Denagankumbura	do.	Paddy	0	0	3
38	Nayadeniyawatta	do.	Garden	2	0	25
39	Kandaowitakumbura	—	—	1	2	15

Upset price,—Rs. 10 per acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,270, S. P.

වස 1902 ක්‍රි. අගෝස්තු මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටා විසින් ඉක්මනින් කටයුතු කරවනු ලබන

දකුණු දිසාවේ මාතර උපවිජයන්තරයේ විසින් මෙහි පහත සඳහන්වන අංශ්‍රිත සත්කම් අංශ්‍රිත වූවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්‍රි. ඔක්තෝබර් මස 18 වෙනි දින සෙනසුරුදා 10 සහ පසු දින වලදී මෙරටක පාලනය වෙමින් පවතින විකුණුවන පොදුකරු වෙත.

දකුණු දිසාවේ මාතර පලාතේ මෙරටක කොටස් දිනවා නිවෙහ බිම්කාමල 46ක්.

Cadastral P. Plan No. 13.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මෙහ.		
				අ.	ර.	ප.
2	මෙලුගහ කැන්තරේන	කැට්ටුව	පැහිරිතේන	0	1	2
2A	එම	එම	එම	0	1	4
2B	එම	එම	එම	1	0	23
3	නාවලවත්ත, ආරච්චිගෙයිවත්ත	එම	වත්ත	8	3	38
4	ගෙදරකුඹුර, ගෙදරලියද්ද	එම	කුඹුර	3	0	20
4½	කිඳුල්ගස්තේන	එම	පැහිරිතේන, උස් පොල් ගස් දෙකකි	0	2	5
5	ආරච්චිගෙයිවත්ත	එම	හේන	2	2	19
6	පරකන්දගොඩවත්ත	එම	පැහිරිතේන	0	1	7
7	එම	එම	වත්ත	0	2	10
8	නාරක්කලියද්ද	එම	කුඹුර	2	2	15
9	කදිගගොඩවත්ත, නාගන්දුවත්ත	එම	වතු	6	2	5
11	ගමගෙයිවත්ත	එම	වත්ත	2	3	12
12	කොහිලකුඹුර, පරකැන්තකුඹුර, තවත්	එම	කුඹුර	17	1	3
13	මල්ගවත්ත, මලපලවත්ත	එම	වතු	17	1	27
14	කුඩගස්පන්දරවත්ත, උඩවත්ත	එම	පැහිරිවත්ත	13	3	5
15	පන්ගස්දෙහිග	එම	කුඹුර	1	0	26
15½	උඩවත්ත	එම	වත්ත	0	0	21
16	එම	එම	එම	1	3	30
17	සහබැන්දරදෙහිග	එම	කුඹුර	0	0	25
18	කද්දොඩ	එම	වත්ත	0	1	15
19	එම	එම	පැහිරිවත්ත	0	3	15
20	ගොඩකන්දුවත්ත	එම	වත්ත	0	2	24
21	හුරිමුල්ලකුඹුර	එම	කුඹුර	0	2	11
21½	හුරිමුල්ල	එම	වත්ත	0	0	14
22	ගොඩකන්ද	එම	පැහිරිතේන	1	0	2
23	දෙල්ගහදෙහිග, සුළුගෙලියද්ද	එම	කුඹුර	1	2	24
24	දෙල්ගහදෙහිගවත්ත	එම	වත්ත	0	0	12
25	කපුගහලියද්ද, පිත්දෙල්ගහදෙහිග	එම	කුඹුර	0	1	28
26	ඉරුගොඩැල්ලවත්ත, ගල්පොත්ත වත්ත, තවත්	එම	වතු	6	1	23
27	ගල්පොත්තදෙහිග	එම	කුඹුර	0	1	11
28	ඉරුගොඩැල්ලවත්ත	එම	පැහිරිවත්ත	1	0	10

අංක.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මහත. අ. ර. ප.
28½	කිරිමැව්වල, හසදෙනිය	හැට්ඹවුව	කුඹුර	2 0 35
29	කුඹුවකෙවත්ත	එම	පැතිරිවත්ත	9 1 34
29½	හැල්ගහවත්ත	එම	වත්ත	0 3 19
30	හැල්වුල්ලකුඹුර	එම	කුඹුර	1 2 26
30½	කුඹුවකෙවත්ත	එම	වත්ත	1 1 7
31	හැල්වුල්ලහේන	එම	පැතිරිහේන	0 0 38
32	හැල්වුල්ලඌද්ද	එම	කුඹුර	0 0 8
32½	හැල්වුල්ලකාරවුව	එම	වත්ත	0 2 25
33	හම්පලහහේන	එම	හේන	6 3 15
34	කරඹලඌද්ද	එම	පැතිරිහේන	0 1 20
35	කම්මල්දෙනියකුඹුර	එම	කුඹුර	4 0 24
36	කැන්දගහම්මිවත්ත, පෘථවත්ත, වල් ගමගෙයිවත්ත	එම	වතු	6 0 31
37	දෙනගන්කුඹුර	එම	කුඹුර	0 0 3
38	හසදෙනියවත්ත	එම	වත්ත	2 0 25
39	කැන්දම්මිවකුඹුර	—	—	1 2 15

කන්සේරු මිල අක්කරව රුපියල් 10ක දක්වා ඉඩමේ හැරීමට.

මෙම ඉඩම් හා ණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරල්ලන් නාස්සේගෙන්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ මාතර උප්ප්පත්තලක්කන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමාකන්ඩකන්සේගේ ආඥාවලෙස,

ආර්. ඩබ්ල්යු. අයිවර්ස්,  
වැඩබලන බහසෙනුකාරීස් වමිහ

No. 1,271, s. P.

Colonial Secretary's Office,  
Colombo, August 21, 1902.

ON Thursday and the following day, October 9 and 10, 1902, at 1 o'clock, the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and two allotments of land situated in the Weligam korale of the Matara District of the Southern Province.

Preliminary plan 5,262.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
11492	Laulugahahenaehaladeniya	Illuppella	Suitable for paddy	1	0	.8
Preliminary plan 5,757.						
14016	Kottanamullehena	Horagoda	Citronella	0	0	34
14018	Tundolahena	do.	Chena	6	0	0
14021	do.	do.	Chena	1	2	35
Preliminary plan 5,622½.						
13413	Pitamulle	Lenama	Paddy	0	1	35
Preliminary plan 5,174.						
G 575	Aluthwatta	Diyalape	Citronella	0	2	7
Preliminary plan 5,681.						
13700	Walarambedeniya	Porembekananke	Paddy field	0	0	20
Preliminary plan 5,582.						
13313	Pinliadda	Lenama	Suitable for paddy	0	1	1
13315	Batathumbagahadeniya	do.	do.	1	2	19
Preliminary plan 6,053.						
15548	Migahadeniya	Neraluwa	Deniya	0	3	30
Preliminary plan 6,126.						
15830	Thuneragoda	Kananke	Jungle	0	1	16
Preliminary plan 6,049.						
15536	Walapothuwaladeniya	Bangama	Deniya	1	0	25
Preliminary plan 6,132.						
15844	Nagahahadeniya	Porembekananke	Deniya	1	0	24
15845	Puhulhena	Nimalame	Tea estate	0	2	22
Preliminary plan 5,602.						
13354	Dolagawa-aswedduma	Diyalape	Paddy	0	1	2
Preliminary plan 5,606.						
13361	Malmoreokanda	Lenama	Chena	1	3	0
13363	Baddegedarawattedeniya	do.	Suitable for paddy	0	2	21
Preliminary plan 5,698.						
13747	Ketadoleokanda	Gallala	Paddy field	0	0	12
Preliminary plan 5,832.						
14290	Dolamullehenatenna	Kilittuwa	Chena	1	2	7
Preliminary plan 5,613.						
13385	Wilekanetiya	Bopitiya	Suitable for paddy	0	0	34
13386	Do.	do.	do.	0	0	31
13387	Namahaulhenadeniya	do.	do.	1	3	0

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 5,705.		
13782	Puhulhenadeniya	Nimalawe	Deniya	0 0 12
13783	Puhulhena	do.	Citronella	1 0 21
13784	Puhulhena	do.	Ten years old jungle	2 0 25
13785	Puhulhena	do.	do.	0 0 11
13786	Weralugashena	do.	Tea six years old	1 3 10
13787	Edanduwatte	do.	Citronella	2 3 15
13788	Welawatta	do.	do.	1 2 32
		Preliminary plan 5,645.		
13477	Pillagawadeniya	Porembakananke	Deniya in jungle	0 1 8
		Preliminary plan 5,765.		
14049	Punchideniya	Bopitiya	Paddy field	0 0 24
14050	Pothukumburawalshena	do.	Chena	0 3 21
14051	Gonakurehena <i>alias</i> Pothukumburawala-athmaga	do.	do.	0 1 16
		Preliminary plan 4,740.		
13382	Batalahenaowita	Warakapitiya	Owita	0 1 20
M 518	Waduwadeniya	do.	Paddy land	0 3 0
13386	Ethgalahena	do.	Citronella	0 0 32
13387	Do.	do.	Cocoanut ten years old	0 0 11
O 518	Muttayadeniyaowita	do.	Owita	0 0 27
P 518	Muttiyadeniya	do.	Paddy land	0 3 16
Q 518	Polpelahenadeniya	do.	Deniya	0 1 14
		Preliminary plan 5,615.		
13389	Kadukumburegoda	Maliduwa	Chena	0 2 30
		Preliminary plan 5,834.		
14314	Koladamulla Eheladeniya	Diyalape	Chena	0 0 16
		Preliminary plan 5,328.		
X 585	Puwakgasmullekanatta	Kohugoda	Fine grain	0 2 10
		Preliminary plan 5,359.		
11857	Dalukgallekele	Ketanwila	Chena	2 3 31
11858	Do.	do.	do.	0 0 28
11859	Do.	do.	do.	0 1 16
11860	Do.	do.	do.	4 0 22
11861	Do.	do.	do.	4 2 22
11862	Do.	do.	do.	4 1 33
11862½	Do.	do.	do.	0 0 30
11863	Do.	do.	do.	4 2 0
11864	Do.	do.	do.	6 3 6
11865	Do.	do.	do.	4 2 19
11866	Do.	Ehalape and Ketanwila	do.	4 1 7
11867	Do.	do.	do.	3 2 12
11868	Do.	do.	do.	6 3 18
Q 586	Delgahahena	Kitanwila	Citronella	3 3 22
11869	Dalukgallekele	do.	Chena	6 1 30
11870	Do.	Ketanwila and Ehalape	do.	4 0 35
11871	Do.	Ehalape	do.	3 0 6
11872	Do.	do.	do.	5 0 12
11873	Do.	do.	do.	3 1 39
11876	Do.	do.	do.	3 3 25
11877	Do.	do.	do.	4 0 9
11878	Do.	do.	do.	5 0 26
11879	Do.	do.	do.	5 3 9
11880	Do.	do.	do.	5 0 16
11881	Do.	do.	do.	7 1 2
11883	Do.	do.	do.	3 1 16
11884	Do.	do.	do.	2 3 3
11886	Do.	do.	do.	1 2 12
11887	Daluggallakele	do.	do.	5 3 16
11888	Do.	do.	do.	3 1 5
11889	Do.	do.	do.	4 0 21
11890	Do.	do.	do.	3 2 18
11891	Do.	do.	do.	2 3 23
11893	Do.	do.	do.	3 0 37
11894	Do.	do.	do.	2 3 11
11895	Do.	do.	do.	2 1 25
11897	Do.	do.	do.	3 0 3
11898	Do.	do.	do.	2 3 17
11899	Do.	do.	do.	3 3 9
11901	Do.	do.	do.	4 2 4
11902	Do.	do.	do.	4 0 18
11904	Do.	do.	do.	3 0 11
11906	Do.	do.	do.	7 1 11
11907	Do.	do.	do.	6 0 31
11908	Do.	do.	do.	2 1 6
11909	Do.	do.	do.	2 2 19
11911	Do.	do.	do.	3 1 2

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
1912	Dalukgallakele	Ehalape	Chena	0 1 12
11913	Do.	do.	do.	1 2 9
11914	Do.	do.	do.	3 2 4
11916	Do.	do.	do.	4 1 7
11917	Do.	do.	do.	4 1 0
11920	Do.	do.	do.	0 0 28
11921	Do.	do.	do.	1 3 12
V 586	Daluggaladeniya	do.	do.	1 0 3
W 586	Daluggalakele	do.	do.	1 2 5
X 586	Do.	do.	do.	0 2 20
Y 586	Do.	do.	do.	0 0 20
Preliminary plan 5,756.				
H 533	Ittapanawattahena	Horagoda	Chena	11 2 28

Upset price,—Rs. 10 to Rs. 100 per acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,271, S. P.

විෂ් 1902 ක්වු අගෝස්තු මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1902 ක්වු මන්තෝරුවේ මස 9 වෙනි බ්‍රහස්පතින්දා සහ ඊට පසුව දවසේත් දවල් එකට මාතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලාතේ වැලිගමනෝරලේ කොඩාසයේ පිහිටා තිබෙන විමිකාවෙලි 102ක්.  
පිහිටම 5,262.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
11492	ලාඹප්‍රගතයේන ඉහලදෙණිය	ඉපුපැල්ල	වි වැපුරුවේ සැහෙන	1 0 8
		පිහිටම 5,757.		
14016	කොච්චනමුල්ලේසේන	කොරගොඩ	පැහිරි	0 0 34
14018	තුන්දෙලුසේන	එම	සේන	6 0 0
14021	එම	එම	එම	1 2 35
		පිහිටම 5,622½.		
13413	පිටමුල්ල	ලේනම	කුඹුර	0 1 35
		පිහිටම 5,174.		
G 575	අලුත්වත්ත	දියලපේ	පැහිරි	0 2 7
		පිහිටම 5,681.		
13700	වලරඹදෙණිය	පෝරඹකනංක	කුඹුර	0 0 20
		පිහිටම 5,582.		
13313	පිත්ලියද්ද	ලේනම	වපුරත්ව සැහෙන	0 1 1
13315	බවතුඹගතදෙණිය	එම	එම	1 2 19
		පිහිටම 6,053.		
15548	මීතකදෙණිය	නෙරඑව	දෙණිය	0 3 30
		පිහිටම 6,126.		
15830	තුනරගොඩ	කනංක	බැද්ද	0 1 16
		පිහිටම 6,049.		
15536	වලපොතු වලදෙණිය	බාත්ගම	දෙණිය	1 0 25
		පිහිටම 6,132.		
15844	නාගතයේනදෙණිය	පෝරඹකනංක	එම	1 0 24
15845	පුහුල්සේන	නිමලව	සේවත්ත	0 2 22
		පිහිටම 5,602.		
13354	දෙලත්තා අස්වැද්දුව	දියලපේ	කුඹුර	0 1 2
		පිහිටම 5,606.		
13361	මල්මොරඹකන්ද	ලේනම	සේන	1 3 0
13363	බිද්දෙගෙදරවත්තදෙණිය	එම	වි වැපුරුවේ සුදුසු	0 2 21
		පිහිටම 5,698.		
17747	කැවුදෙලඹකන්ද	ගල්ල	කුඹුර	0 0 12
		පිහිටම 5,832.		
14290	දෙලමුල්ලේසේන කැත්ත	කිඳිවුව	සේන	1 2 7
		පිහිටම 5,613.		
13385	වලිකනලිය	බෝපිටිය	වි වැපුරුවේ සැහෙන	0 0 34
13386	එම	එම	එම	0 0 31
13387	නාවගතයේන දෙණිය	එම	එම	1 3 0



නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මගක. අ. රු. ප.
13782	පුහුල්ගේගේ දෙකික	සිනියම 5,705.		
13783	පුහුල්ගේන	නිලිලව	දෙකික	0 0 12
13784	එම	එම	පැහිරි	1 0 21
13785	එම	එම	අවිරුදුරුදු 10ක පොල්	2 0 25
13786	වෙරළගස්ගේන	එම	එම	0 0 11
13787	එදත්තුවත්ත	එම	අවිරුදු 6ක ගස්	1 3 10
13788	වෙලවත්ත	එම	පැහිරි	2 3 5
13477	පිල්ලතාවාදෙකික	සිනියම 5,645. පෝරඹකනංක සිනියම 3,765.	බැඳුද වැව්වල දෙකික	0 1 8
14049	පුත්තේදෙකික	බෝපිටිය	කුඹුර	0 0 24
14050	පොතුකුඹුරේවලගේන	එම	ගේන	0 3 21
14051	ගෝතාකුරේගේන නොගොත් පොතුකුඹුරේවල අත්මක	එම	එම	0 1 16
13382	බතලගේගේබිව්ව	සිනියම 4,740.		
M 518	වඩුවාදෙකික	වරකාපිටිය	බිව්ව	0 1 20
13386	ඇත්තලගේන	එම	කුඹුර	0 3 0
13387	එම	එම	පැහිරි	0 0 32
O 518	මුත්තොදෙකික බිව්ව	එම	අවිරුදු 10ක පොල්ගස්	0 0 11
P 518	මුත්තොදෙකික	එම	බිව්ව	0 0 27
Q 518	පොල්පැලගේගේදෙකික	එම	කුඹුර	0 3 16
13389	කඩුකුඹුරේගොඩ	සිනියම 5,615. මලිදුව	දෙකික	0 1 14
14314	කොරළුවලපුල්ල ඇහැලදෙකික දිසලපේ	සිනියම 5,834.	ගේන	0 2 30
X 585	පුවත්තස්මුල්ලෙකනත්ත	සිනියම 5,328. කොහුගොඩ සිනියම 5,359.	එම	0 0 16
11857	දලක්කල්ලෙකැලේ	කැටත්විල	කුරක්ක.	0 2 10
11858	එම	එම	ගේන	2 3 31
11859	එම	එම	එම	0 0 28
11860	එම	එම	එම	0 1 16
11861	එම	එම	එම	4 0 22
11862	එම	එම	එම	4 2 22
11862½	එම	එම	එම	4 1 33
11863	එම	එම	එම	4 0 30
11864	එම	එම	එම	4 2 0
11865	එම	එම	එම	6 3 6
11866	එම	එම	එම	4 2 19
11867	එම	එම සහ ඇහැලපේ	එම	4 1 7
11868	එම	එම	එම	3 2 12
Q 586	දළුත්තලගේන	කැටත්විල	එම	6 3 18
11869	දළුත්තලකැලේ	එම	පැහිරි	3 3 22
11870	එම	ඇහැලපේ	ගේන	6 1 30
11871	එම	එම	එම	4 0 35
11872	එම	එම	එම	3 0 6
11873	එම	එම	එම	5 0 12
11876	එම	එම	එම	3 1 39
11877	එම	එම	එම	3 3 25
11878	එම	එම	එම	4 0 9
11879	එම	එම	එම	5 0 26
11880	එම	එම	එම	5 3 9
11881	එම	එම	එම	5 0 16
11883	එම	එම	එම	7 1 2
11884	එම	එම	එම	3 1 16
11886	දළුත්තලකුඹුරාන	එම	එම	2 3 3
11887	දළුත්තලකැලේ	එම	එම	1 2 12
11888	එම	එම	එම	5 3 16
11889	එම	එම	එම	3 1 5
11890	එම	එම	එම	4 0 21
11891	එම	එම	එම	3 2 18
11893	එම	එම	එම	2 3 23
11894	එම	එම	එම	3 0 37
11895	එම	එම	එම	2 3 11
11897	එම	එම	එම	2 1 25
11898	එම	එම	එම	3 0 3
11899	එම	එම	එම	2 3 17
11901	එම	එම	එම	3 3 9
				4 2 4

කො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මෙත.
				අ. රු. ප.
11902	දළුත්තලකැලේ	ඇඳැලේ	මෙත	4 0 18
11904	එම	එම	එම	3 0 11
11906	එම	එම	එම	7 1 11
11907	එම	එම	එම	6 0 31
11908	එම	එම	එම	2 1 6
11909	එම	එම	එම	2 2 19
11911	එම	එම	එම	3 1 2
11912	එම	එම	එම	0 1 12
11913	එම	එම	එම	1 2 9
11914	එම	එම	එම	3 2 4
11916	එම	එම	එම	4 1 7
11917	එම	එම	එම	4 1 0
11920	එම	එම	එම	0 0 28
11921	එම	එම	එම	1 3 12
V 586	දළුත්තලදෙණිය	එම	එම	1 0 3
W 586	දළුත්තලකැලේ	එම	එම	1 2 5
X 586	එම	එම	එම	0 2 20
Y 586	එම	එම	එම	0 0 20
		සියලුම 5,756.		
H 533	ඉක්කපානවත්තපේත	කොරකොඩි	එම	11 2 28

කන්සේරු මිල අක්කරව රුපියල් 10යේ සිට 100 දක්වා ඉඩමේ ගැලියට.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්කැන්ද්ලක්කාස්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපවිජයකරුන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවත්තපේතේ ආඥාවලොස,  
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරීස් වමික.

No. 1,272, s. P.

Colonial Secretary's Office,  
Colombo, August 23, 1902.

ON Wednesday, October 8, 1902, at 1 P.M., the Government Agent for the Southern Province will put up to auction, at the Ambalangoda resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and seven allotments of lands situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land	Preliminary plan 1,019.—Karadeniya.		Extent A. R. P.	Upset Price per Acre. Rs.
		Applicant—Deniah Upaseka. Name of Claimant.	Description.		
8012	Gedara-addaraowilana	— Applicant—Nil.	Jungle	2 0 22	40
8013	Kiriwellagaha-addaraowilana	—	Jungle	0 1 33	40
8014	Puwakgahavelaowilana	—	do.	1 0 30	40
8015	Gedara-addarakumburaowilana	—	do.	0 3 4	40
8016	Haduwela-addaraowilana	—	do.	1 0 38	40
8017	Kosatumananewela	Applicant—Deniah Upaseka. Kosgallenadura Sayno and others	Field	0 3 22	50
8018	Kosgaha-addarapahalakebella	do.	do.	0 2 25	50
8019	Kosatumananewela	do.	do.	0 2 18	50
8020	Kaduwelakumbura	Applicant—Nil. Hewahakuru Padisa	Field	4 1 28	50
8021	Kaluwellakumbura	Hewahakuru Padisa and others	do.	4 0 12	50
8022	Kosatuowilana	—	Jungle	2 3 38	40
8024	Kosatumanane	Hewahakuru Baborisa and Kaluwahakuru Unguwa	Garden	1 2 20	40
Z 425	Egodaduawatta	do.	do.	0 2 26	40
E 426	Pellegeagalekumbura	Kaluwahakuru Hinganchia and others	Field	6 1 28	30
F 426	Pellege or Borakandawatta- addarawela	Mrs. R. L. Goonewardena and others	do.	0 1 14	30
F 426½	Do.	Hewahakuru Podisa	do.	0 2 33	30
G 426	Pellegeagalekumbura	K. H. Samicho and others	do.	1 0 21	30
H 426	Borekandawatta-addarawela	K. H. Sandoris and others	do.	1 0 38	30
H 426½	Do.	Mrs. R. L. Goonewardena and another	do.	0 1 12	30
I 426	Kinagattawatta-adamadeniya	do.	Deniya	0 0 21	30
I 426½	Borekandawatta-addarawela	do.	Field	0 0 6	50
J 426	Diviagahawela	do.	do.	0 1 0	50
K 426	Kinagahatowela	do.	do.	4 1 13	50
N 426	Kiriwellagaha-addarawela	K. D. Pichorisa and others do.	do.	4 0 38	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
O 426	Borekanda-addarawatta	Mrs. R. L. Goonewardena and another	Garden	0	3 0	50
O 426½	Do.	do.	do.	0	1 26	50
P 426	Divigahawela	do.	Field	0	0 30	50
Q 426	Borekanda	do.	Jungle	0	1 10	50
R 426	Migahawatta	Tommahakuru Leyrisa and others	Garden	1	1 18	50
T 426	Migahawatta-addarakumbura	Hiwandhakuru Babonchia and others	Field	2	2 0	50
U 426	Manewattakoratuwa	T. H. Doiso and others	Garden	0	1 8	30
V 426	Migahaowitawatta	T. H. Agonisa	do.	0	1 28	30
W 426	do.	do.	do.	0	1 15	30
X 426	Migahaowita	do.	Owita	0	1 27	20
Y 426	Borekandebedda	do.	Garden	0	1 32	30
Z 426	Migahaowitakumbura	do.	Field	0	1 34	50
A 427	Divigaha-addaraduwa	H. H. Kirianthia and others	Garden	2	1 33	30
B 427	Migahawattadeniya	T. H. Agonisa and others	do.	0	1 30	30
C 427	Palgahaduwaowita	T. H. Lyrix and others	do.	0	1 36	30
E 427	Kahatagahawatta	do.	do.	2	0 30	30
F 427	Godaparagahawatta	do.	do.	1	1 8	30
G 427	Do.	A. H. Anorisa	do.	0	1 28	30
H 427	Ketakeralagahawatta	H. H. Podisa and others	do.	1	2 10	40
I 427	Milagahawatta	J. D. Saïdo, J. D. Eso, and others	do.	2	2 29	40
J 427	Do.	T. H. Emanisa	do.	0	1 0	40
K 427	Kahatagahawatta	T. H. Agonisa	do.	0	0 28	40
L 427	Godaparagahawatta	P. H. Anorisa	do.	0	0 30	40
M 427	Ketakeralagahawatta	T. H. Agonisa and others	do.	0	0 20	40
N 427	Borekandewatta	T. H. Emanisa	do.	0	3 20	40
O 427	Puwakgahawella-addarawatta	J. D. Jano and others	do.	0	2 22	40
P 427	Do.	K. H. Seadorisa and others	do.	1	2 10	40
T 427	Haduwella	Mrs. R. L. Goonewardena and others	Field	0	2 22	40
U 427	Kalawellakumbura	H. H. Podisa and others	do.	0	2 29	40
X 427	Divigahawela	Mrs. R. L. Goonewardena and another	Deniya	0	2 16	20
Y 427	Kandagahaduwaawatta	P. H. Uparisa and others	Garden	0	1 19	40
Z 427	Gedara-addarakumbura	K. D. Dines and others	Field	1	2 11	40
A 428	Do.	do.	do.	0	1 29	40
C 428	Gorakagahawatta	T. D. Sango and others	Garden	0	2 25	40
D 428	Kosgahaduwa	do.	Manana	0	0 38	20
E 428	Kinagahatotaudumulla	do.	Manana and field	0	2 25	20
F 428	Kinagatota-addaraduwaawatta	Suduhakuru Ego and others	Garden	0	3 9	40
H 428	Watta-addaramanana	P. H. Ondris	Manana	0	1 20	20
I 428	Masmorugahawatta	P. H. Donda	Garden	0	0 35	40
J 428	Kinagahatotawela	P. H. Simandirisa and others	Field	5	0 0	40
K 428	Do.	I. D. Ladduwa and others	do.	0	2 11	40
L 428	Kinagahatotawelalihalakebella	do.	do.	0	3 17	40
M 428	Do.	do.	do.	2	2 0	40
N 428	Kinagahatotawelalihalakum- bura	T. D. Lattawa	do.	0	3 8	40
O 428	Kajugahawatta-addarakora- tuwa	T. H. Edorisa	Garden	0	1 0	40
P 428	Kinagahatotaudumulla	Tommahakuru Andorisa and others	Field	0	3 0	40
Q 428	Kinagahatotawela	do.	do.	0	2 11	40
R 428	Kinagahaudumulla	do.	do.	0	1 0	40
T 428	Divigahawela	T. H. Siyanerisa and others	Field	6	2 9	40
U 428	Do.	do.	Owita	0	1 10	40
V 428	Borekandewatta	Mrs. R. L. Goonewardena and another	do.	2	0 21	20
W 428	Divigahawela	do.	Field	0	1 0	40
X 428	Do.	do.	Owita	0	3 20	20
Y 428	Puwakgahawela	do.	Garden	0	2 0	40
Z 428	Do.	P. H. Dilisi	do.	1	0 36	40
A 429	Do.	Mrs. R. L. Goonewardena and another	Field	0	3 0	40
B 429	Do.	do.	Garden	0	0 30	40
C 429	Waljambugahawatta	Sendahakuru Odanisa	do.	0	2 24	40
D 429	Do.	Suduhakuru Janda	do.	0	2 7	40
E 429	Delagahawatta	P. H. Maiso, P. H. Leinorisa and others	—	1	3 0	40
G 429	Kirinugewela	Mrs. R. L. Goonewardena and another	Deniya	0	2 14	20
H 429	Borekanda	—	Encroachment	1	2 36	40
I 429	Kirinugewela	T. H. Siyaneris and others	Owita	0	1 37	20
J 429	Do.	Hewahakuru Suwa	Jungle	0	2 28	40
K 429	Do.	H. H. Uberisa	Garden	0	2 2	40
L 429	Borekanda	Hewahakuru Podisa	Jungle	1	1 18	40
M 429	Puwakgahawela	P. H. Uparisa and others	Field and deniya	0	3 8	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
N 429	Borekanda	Mrs. R. L. Goonewardena and another	Garden	1 0 8	40
O 429	Do.	do.	Owita	0 1 0	20
P 429	Diyaagahawela	do.	Field	0 1 29	40
Q 429	Igallanaydegewelakoratuwa	K. H. Sanchi and others	Owita	0 0 1	20
R 429	Do.	I. D. David	do.	0 3 32	20
Preliminary plan 6,114.—Karadeniya.					
Applicant—Nil.					
Z 542	Diyaporagahawatta	Welikolahakuru Saido	Garden	0 1 10	30
A 543	Do.	do.	do.	0 2 19	30
B 543	Diyaporagahawatteowita	do.	Owita	0 0 35	20
15768	Diyaporagahawattekebella	do.	Garden	0 2 17	30
15769	Diyaporagahawattakebella-owita	do.	Owita	0 2 1	20
15770	Galpottamananekoratuwa	P. H. Jaudirisa	Garden	0 1 8	30
Applicant—Illandaridewa Pedonisa.					
15771	Godaparagahamanana <i>alias</i> Angunaketiyemanana	—	Manana and jungle	1 1 29	30
15772	Do.	—	do.	0 0 33	30
15773	Godaparagahamananakumbura <i>alias</i> Talgasaddarawela	Illandaridewa Pedirisa	Field	0 0 18	20
Applicant—Illandaridewa Janda.					
15774	Galduwa or Nelligahaduwa	Pattiniyahakuru Sandorisa	Chena	0 3 5	30
15775	Galduwa or Nelligahawatta	Illandaridewa Janda	Garden	0 2 19	30

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,272, S. P.

වර්ෂ 1902 ක්ව අගෝස්තු මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මහාචාර්යවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වර්ෂ 1902 ක්ව මන්තෝරුව මස 8 වෙනි දිනවූ බදු දවල් 10 අම්බරුමොඩි කාණයේදී වෙන්දේසි කර විකුණනු ලබන බව සඳහන් වූයේය.

දකුණු දිසාවේ මාළු පලාතේ වැල්ලබඩපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 107ක්.

පිහිටීම 1,019. කරන්දෙහිය. ඉල්ලුම්කාරයා—දෙතිගලපාසක.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියවනා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කරයක වටිනාකම.
8012	ගෙදරඅද්දරමව්ලා	—	කැලේ	2 0 22	40
මේ ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.					
8013	කිරිවැල්ලගහඅද්දරමව්ලා	—	එම	0 1 33	40
8014	පුවක්ගහවෙලමව්ලා	—	එම	1 0 30	40
8015	ගෙදරඅද්දරකුඹුරමව්ලා	—	එම	0 3 4	40
8016	ගඳුවෙලඅද්දරමව්ලා	—	එම	1 0 38	40
ඉල්ලුම්කාරයා—දෙතිගලපාසක.					
8017	කොස්අතුමානන වෙල	කොස්ගල්ලගඳර සඳහා සහ තවත්	වෙල	0 3 22	50
8018	කොස්ගහඅද්දර පහලකැබලේ	එම	එම	0 2 25	50
8019	කොස්අතුමානනවෙල	එම	එම	0 2 18	50
මේ ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.					
8020	කඩුවෙලකුඹුර	සේවාකතුරු පොහියා	කැලේ	4 1 28	50
8021	කළුවැල්ලකුඹුර	එම සහ තවත්	එම	4 0 12	50
8022	කොස්අතුමව්ලා	—	එම	2 3 38	40
8024	කොස්අතුමානන	සේවාකතුරු බබෝරියා සහ කළුවා ගතුරු ලන්ගුවා	වත්ත	1 2 20	40
Z 425	එගොඩදුවත්ත	එම	එම	0 2 26	40
E 426	පැලිගේඅතුරුකුඹුර	කළුවාකතුරු හිඟනත්තිය සහ තවත්	වෙල	6 1 28	30
F 426	එම කොහොත් බොරකන්දුවත්ත අද්දර	ආර්. ඇල්. ගුනවර්දන ලාමාචාර්ය සහ තවත්	එම	0 1 14	30
F 426½	බොරකන්දුවත්ත අද්දර	සේවාකතුරු පොහියා	එම	0 2 33	30
G 426	පැලිගේඅතුරුකුඹුර	කේ. එච්. සමුවෝ සහ තවත්	එම	1 0 21	30
H 426	බොරකන්දුවත්ත අද්දරවෙල	කේ. එච්. සන්දේරිස් සහ තවත්	එම	1 0 38	30

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවයා.	අත්දම්.	අත්කරුණක	
				මහත.	වටිනාකම.
				අ. රු. ප.	රු.
H 426½	මේරකන්දවත්ත අද්දරවෙල	ආර්. ඇල්. ගුනවර්දන ලමාඵහනී සහ තවත් කෙනෙක්	වෙල	0 1 12	30
I 426	කිකගත්තවත්ත අදමදෙනිත	එම	දෙහිය	0 0 21	30
I 426½	බොරකන්දවත්ත අද්දරවෙල	එම	වෙල	0 0 6	50
J 426	ද්විගහගවෙල	එම	එම	0 1 0	50
K 426	කිකගහතොටවෙල	කේ. ඩී. පීචෝරිසා සහ තවත්	එම	4 1 13	50
N 426	කිරිවැල්ලගහඅද්දරවෙල	එම	එම	4 0 38	50
O 426	බොරකන්දඅද්දර වත්ත	ආර්. ඇල්. ගුනවර්දන ලමාඵහනී සහ තවත් කෙනෙක්	වත්ත	0 3 0	50
O 426½	එම	එම	එම	0 1 26	50
P 426	ද්විගහගවෙල	එම	කුඹුර	0 0 30	50
Q 426	බොරකන්ද	එම	කැලේ	0 1 10	50
R 426	මිගහවත්ත	නොමිමාහකුරු ලැයිට්සා සහ තවත්	වත්ත	1 1 18	50
T 426	එම අද්දරකුඹුර	භිවන්දකකුරු බිබන්මිස සහ තවත්	වෙල	2 2 0	50
U 426	මානවත්තකොටු	පී. එම්. අඳුණේ සහ තවත්	වත්ත	0 1 8	30
V 426	මිගහමුවවත්ත	පී. එම්. අඳුණේ	එම	0 1 28	30
W 426	එම	එම	එම	0 1 15	30
X 426	මිගහමුව	එම	කුඹුර	0 1 27	20
Y 426	බොරකන්දබාද්ද	එම	වත්ත	0 1 32	30
Z 426	මිගහමුවකුඹුර	එම	වෙල	0 1 34	50
A 427	ද්විගහඅද්දරවෙල	එම්. එම්. තීරත්තිස සහ තවත්	වත්ත	2 1 33	30
B 427	මිගහවත්තදෙහිය	පී. එම්. අඳුණේ සහ තවත්	එම	0 1 30	30
C 427	පොල්ගහදුටුමුව	පී. එම්. ලැයිට්සා සහ තවත්	එම	0 1 36	30
E 427	කහවගහවත්ත	එම	එම	2 0 30	30
F 427	ගොඩපරගහවත්ත	එම	එම	1 1 8	30
G 427	එම	පී. එම්. අඳුණේ	එම	0 1 28	30
H 427	කැටකැරලගහ වත්ත	එම්. එම්. පොඩිසා සහ තවත්	එම	1 2 10	40
I 427	මිලගහවත්ත	ජේ. ඩී. සේඳු, ජේ. ඩී. ඇසෝ සහ තවත්	එම	2 2 29	40
J 427	එම	පී. එම්. එමානිසා	එම	0 1 0	40
K 427	කහවගහවත්ත	පී. එම්. අඳුණේ සහ තවත්	එම	0 0 28	40
L 427	ගොඩපරගහවත්ත	පී. එම්. අඳුණේ සහ තවත්	එම	0 0 30	40
M 427	කැටකැරලගහවත්ත	පී. එම්. අඳුණේ සහ තවත්	එම	0 0 20	40
N 427	බොරකන්දවත්ත	පී. එම්. එමානිසා	එම	0 3 20	40
O 427	දුටුකන්දවැල්ලඅද්දර වත්ත	අයි. ඩී. ජෝන් සහ තවත්	එම	0 2 22	40
P 427	එම	කේ. එම්. පීඳුණේ සහ තවත්	එම	1 2 10	40
T 427	හදුවැල්ල	ආර්. ඇල්. ගුනවර්දන ලමාඵහනී සහ තව කෙනෙක්	වෙල	0 2 22	40
U 427	කලුවැල්ලකුඹුර	එම්. එම්. පොඩිසා සහ තවත්	එම	0 2 29	40
X 427	ද්විගහවැල්ල	ආර්. ඇල්. ගුනවර්දන ලමාඵහනී සහ තවකෙනෙක්	දෙහිය	0 2 16	20
Y 427	කන්දගහදුටුවත්ත	පී. එම්. ලැයිට්සා සහ තවත්	වත්ත	0 1 19	40
Z 427	ගෙදරඅද්දරකුඹුර	කේ. ඩී. දික් සහ තවත්	වෙල	1 2 11	40
A 428	එම	එම	එම	0 1 29	40
C 428	තොරකහවත්ත	පී. ඩී. සන්තෝ සහ තවත්	වත්ත	0 2 25	40
D 428	කොස්ගහදුටු	එම	මාහත	0 0 38	20
E 428	කිකගහතොටලඹු මුල්ල	එම	එම සහ වෙල	0 2 25	20
F 428	කිකගහතොටඅද්දර දුටුවත්ත	සුදුකකුරු එඟෝ සහ තවත්	වත්ත	0 3 9	40
H 428	වත්තඅද්දරමාහත	පී. එම්. මන්දිරිස්	මාහත	0 1 20	20
I 428	මස්මොරුගහවත්ත	පී. එම්. දෙහේ	වත්ත	0 0 35	40
J 428	කිකගහතොටවෙල	පී. එම්. සිමන්දිරිසා සහ තවත්	වෙල	5 0 0	40
K 428	එම	අයි. ඩී. ලද්දුවා සහ තවත්	එම	0 2 11	40
L 428	කිකගහතොට ඉහල කැවෙල්ල	එම	එම	0 3 17	40
M 428	එම	එම	එම	2 2 0	40
N 428	කිකගහතොටවෙල ඉහලකුඹුර	පී. ඩී. ලක්දූව	එම	0 3 8	40
O 428	කපුගහවත්තඅද්දර කොටු	පී. එම්. එඳුණේ	වත්ත	0 1 0	40
P 428	කිකගහතොටලඹු මුල්ල	නොමිමාහකුරු අන්දුණේ සහ තවත්	වෙල	0 3 0	40
Q 428	කිකගහතොටවෙල	එම	එම	0 2 11	40
R 428	එම ලඹුමුල්ල	එම	එම	0 1 0	40

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තා.	අන්දම.	අක්කරයක		
				මහත. රු. ප.	රු.	
T 428	දිවහතවෙල	පී. එච්. සියනේරියා සහ තවත්	වෙල	6	2 9	40
U 428	එම	එම	බිච්ච	0	1 10	40
V 428	බොරකන්දවත්ත	ආර්. ඇල්. ගුනවර්දන ලමාඑහනි සහ තවකෙනෙක්	වෙල	2	0 21	40
W 428	දිවහතවෙල	ආර්. ඇල්. ගුනවර්දන ලමාඑහනි සහ තව කෙනෙක්	වෙල	0	1 0	40
X 428	එම	එම	බිච්ච	0	3 20	20
Y 428	පුවත්තහතවෙල	එම	වත්ත	0	2 0	40
Z 428	එම	පී. එච්. දිලීසි	එම	1	0 36	40
A 429	එම	ආර්. ඇල්. ගුනවර්දන ලමාඑහනි සහ තව කෙනෙක්	වෙල	0	3 0	40
B 429	එම	එම	වත්ත	0	0 30	40
C 429	වල්ප්ඵලතවත්ත	සෙන්දකකුරු ඔදනියා	එම	0	2 24	40
D 429	එම	සුදුකකුරු ජන්දා	එම	0	2 7	40
E 429	දෙල්තහවත්ත	පී. එච්. මේසියෝ, පී. එච්. ලෙසියෝ	—	1	3 0	40
G 429	කිරිනුගවල	ආර්. ඇල්. ගුනවර්දන ලමාඑහනි සහ තව කෙනෙක්	දෙහිය එලිකරතනඑක ඉවබිම	0	2 14	20
H 429	බොරකන්ද	—	—	1	2 36	40
I 429	කිරිනුගේවෙල	පී. එච්. සියනේරියා සහ තවත්	බිච්ච	0	1 37	30
J 429	එම	හේවානකුරු සුවා	කැල	0	2 28	40
K 429	එම	උච්. එච්. උපාරියා	වත්ත	0	2 2	40
L 429	බොරකන්ද	හේවානකුරු පොසියා	කැල	1	1 18	40
M 429	පුවත්තහතවෙල	පී. එච්. උපාරියා සහ තවත්	වෙල සහ දෙහිය	0	3 8	40
N 429	බොරකන්ද	ආර්. ඇල්. ගුනවර්දන ලමාඑහනි සහ තව කෙනෙක්	වත්ත	1	0 8	40
O 429	එම	එම	බිච්ච	0	1 0	20
P 429	දිව්සහතවෙල	එම	වෙල	0	1 29	40
Q 429	ඉහලතහවලකොර පුව	කේ. එච්. සාන්චි සහ තවත්	බිච්ච	0	0 1	20
R 429	එම	අයි. ඩී. දිනෝ	එම	0	3 32	20
Z 542	දියපොරතහවත්ත	සිහියම 6,114. කරන්දෙහිය. වැලිකොලතකුරු සෙසියෝ	වත්ත	0	1 10	30
A 543	එම	එම	එම	0	2 19	30
B 543	දියපොරතහවත්තබිච්ච	එම	බිච්ච	0	0 35	20
15768	දියපොරතහවත්ත	එම	වත්ත	0	2 17	30
15769	දියපොරතහවත්ත	එම	බිච්ච	0	2 1	20
15770	ගල්පොත්තමානන කොරපුව	පී. එච්. ජන්දිරියා	වත්ත	0	1 8	30
15771	ගොඩපරතහමානන නොහොත් අත් ගහකැවියමානන	—	මානන සහ කැල	1	1 29	30
15772	එම	—	එම	0	0 33	30
15773	ගොඩපරතහමානන කුඹුර නොහොත් ගලගස් අද්දර වෙල	ඉලන්දරිදේව පෙදෙරියා	වෙල	0	0 18	20
15774	ගල්පුව නොහොත් නෙල්ලිගහපුව	ඉල්එම්කාරයා—ඉලන්දරිදේව ප්‍රතා.	—	—	—	—
15775	ගල්පුව නොහොත් නෙල්ලිගහවත්ත	පන්තිනිගහකුරු සන්දෙරියා	හේන	0	3 5	30
		ඉලන්දරිදේව ජන්දෝ	වත්ත	0	2 19	30

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා හිච්ච යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිණීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු දකුණු පලාතේ මහජනතලන්තාන්සේව පෙත්වා සිවිනට මිනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේභර්ජනරුලන්තාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්ව පුවමන.

ගරුකර ලකුමානත්තන්සේගේ ආඥාව ලෙස,  
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
 වැඩබලන මහසෙක්‍රයාරියා විමස.

No. 1,273, s. p.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1902.

ON Tuesday, October 28, 1902, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-three allotments of land situated in the Talpe pattu and Gangaboda pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 5,557.—Talpe pattu, Kabaragala.  
Applicant—Nil.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
13303	Indurekanda	Peduru Ranepurahakuruge Theberis	Garden	0	1 8	10
Preliminary plan 5,182.—Pilana, Talpe pattu. Applicant—Nil.						
11090	Kerenketiyabedda	—	Jungle	1	1 33	100*
11091	Amukotukanda	—	do.	2	1 32	10
A 576	Amukotuwatta	—	Owita and jungle	0	0 26	10
11092	Kerenketiyabedda	—	Jungle	1	0 20	100*
11093	Do.	—	do.	1	3 36	100*
11094	Do.	—	do.	1	0 9	100*
Preliminary plan 5,119.—Walpola, Talpe pattu. Applicant—Nil.						
F 572	Wawulketiyawatta-addarabedda	M. Siyadoris and others	Jungle	0	0 32	10
G 572	Do.	do.	Cleared land	0	1 16	10
H 572	Do.	do.	do.	0	0 38	10
Preliminary plan 6,064.—Unawatuna, Talpe pattu. Applicant—Joseph de Silva Amarasinghe.						
15570	Bellemayagewatta-addarawowita	George Amarasinghe and others	Owita	0	1 10	10
Preliminary plan 5,358.—Hiyare, Talpe pattu. Applicant—Nil.						
11854	Mukalanahena	—	Cleared land	0	1 14	10
11855	Mukalanahenadeniya	—	Deniya	0	0 10	10
Preliminary plan 5,075.—Beranagoda, Talpe pattu. Applicant—Nil.						
10763	Millagahaliadda-addaragoda	—	Chena	0	2 38	10
10764	Do.	—	do.	0	3 2	10
10765	Do.	—	do.	0	3 11	10
10766	Do.	—	do.	0	3 25	10
Preliminary plan 1,225.—Uduwiti in Hiyare, Talpe pattu. Applicant—Nil.						
9676	Kekilagala-addarakumbura	—	Field	1	2 30	10
9677	Do.	—	do.	0	2 19	10
9678	Galgodakumbura	—	Land fit for paddy	2	3 12	10
Preliminary plan 5,470.—Andugoda, Talpe pattu. Applicant—Nil.						
12614	Galwetakoratuwa or Galendegodabedda	N. Kappitadowage Don Andris	Citronella garden	1	0 13	20
12615	Do.	Nugodowe Vitanage Andris of Andugoda and another	do.	4	0 0	20
Preliminary plan 1,285.—Udubettawa, Talpe pattu. Applicant—Nil.						
10252	Pedimellekelle	—	Jungle	1	0 27	10
10253	Do.	—	do.	5	1 22	10
10254	Do.	—	do.	2	1 26	10
Q 585	Kudakesakumburadeniya	Godawattaliyanage Urudias	Owita	0	0 19	10
Applicant—Talaheliyage Endris.						
10272	Meemanagodella	—	Land fit for paddy	0	3 4	10
10274	Meemanagodellaudumulla	—	Owita	0	1 14	10
Applicant—T. Abaran and others.						
10275	Helembalawa-addaraowita	—	Owita	0	1 5	10
Ihalakimbiya, Gangaboda pattuwa. Applicant—G. Cornelis.						
10276	Elledolalangawatta	Godawattaliyanage Cornelis	Owita	0	0 39	10
Applicant—Nil.						
H 586	Ihalavadiyawatta or Lalgaliadda-addarawatta	Pallege Abaran de Silva and others	Garden	1	3 10	10
10291	Galagawawatta-addarawattamullane	—	Deniya	0	2 33	10
Preliminary plan 5,105.—Magedara, Talpe pattu. Applicant—Nil.						
W 751	Kabahena	Wewelwalahakuruhewage Thomisa	Chena	0	2 8	10
X 751	Do.	do.	Garden	0	3 17	10

\* These lots are supposed to contain plumbago, and the sale is with mining rights.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
14327	Kowilagodabedda	Preliminary plan 5,838.—Migoda, Talpe pattu. Applicant—Melagodage Cornelis.	Chena	2 1 32	100*
14155	Punchidola or Mirishena	Preliminary plan 4,931.—Nabadawa, Talpe pattu. Applicant—Nil. Watagalahewage Maddumahamy and others	Hilly land	0 3 15	10
13422	Dankanatteudumulla	Preliminary plan 5,626.—Pilana, Talpe pattu. * Applicant—Nil.	Owita	0 0 3	10
14337	Amukanattagoda	Preliminary plan 5,842.—Pilana, Talpe pattu. Applicant—Nil.	Jungle	5 2 30	200*
14239	Pokkalukanda	Preliminary plan 5,816.—Mipe, Talpe pattu. Applicant—Nil.	Chena	0 3 5	10
14240	Do.	—	do.	0 2 10	10
13289	Mussennegoda	Preliminary plan 5,569.—Walpola, Talpe pattu. Applicant—Nil. Gamage Juwan	Garden	0 1 26	15
13529	Damankekumbura	Preliminary plan 5,651.—Karagoda, Talpe pattu. Applicant—Nil.	Paddy field	0 0 7	10
13530	Do.	—	do.	0 0 26	10
13531	Damankeaddaraowita	—	Owita	0 1 4	10
13532	Damankeiswetiyeekumbura	Vidanegamage Don Siman and others	Paddy field	0 0 22	10
13533	Damankeiswetiyeowita	Vidanegamage Don Siman and another	Owita	0 1 26	10
13534	Damankeiswetiyeogoda	—	Chena	0 0 14	10
12054	Galhetiyewattegodu or Gorokgahawatta	Preliminary plan 5,386.—Horadugoda, Talpe pattu. Applicant—Nil.	Citronella garden 4 years old	2 1 0	15
13292	Halawiladeniya-addara- kanatta	Preliminary plan 5,570.—Walpola, Talpe pattu. Applicant—Nil. G. Adrian and W Babarisa	Low jungle	0 2 27	10
J 98	Kajugahawatta	Preliminary plan 1,699.—Angulugaha, Talpe pattu. Applicant—Don Salman de Silva, Gan-vidane.	Jungle and new clearing	1 0 0	10
K 98	Pahalagalpawaudumulle- watta	—	Jungle	0 3 13	10
11847	Millagahawatta	Preliminary plan 5,356.—Mipe, Talpe pattu. Applicant—Nil.	Citronella	1 3 23	30
11849	Do.	—	do.	0 3 18	30

\* These lots are supposed to contain plumbago, and the sale is with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,273, S. P.

විෂ් 1902 ක්වු අගෝස්තු මස 30 වෙනි දින කොළඹ  
භූමිමාලිකා විද්වතුන්ගේ කාර්යාලයේදී.

දකුණු දිසාවේ මහජනතලක්කානගරයේ එසින් වෙහි පහත සඳහන්වෙන ආශ්ච්ච සත්කක ඉඩම් ආශ්ච්චවේ  
කිසිකලෙකු ප්‍රකාරයට විෂ් 1902 ක්වු ඔක්තෝබ්‍ර මස 28 වෙනි දිනවු අභ්‍යරුවාද දවල් 12ට කාල්ලේ කවි  
වෙරියේදී වෙන්දේසිකර විකුණුවට අයදෙන්නා ඇත.

දකුණු දිසාවේ කාම පලාතේ තල්පෙ සහ ගඟබඩපත්තු කොවිසාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 53ක්.  
භූමිමාලිකා 5,557. තල්පෙපත්තු, කබරගල. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

අක්කරකක  
කක්සේරු

කො.	ඉඩමේ නම.	අයිතිකම කිසිකයා.	අත්දම.	මකක. මුදල. අ. රු. ප. රු.
13303	ඉදුරුකන්ද	පෙදුරුවන්පුරකකුරුගේ කේබෙරිය	වත්ක	0 1 8 10



නො.	ඉඩමේ නම.	අයිතියක් කිසිවක්.	අන්දම.	අක්කරයක නක්සේරු.	
				ඊ. රු. ප.	රු.
සිතියම 5,182. පිලාන, තල්පෙටත්තුව.					
11090	කෙරෙන්නැවිසමාද්ද	—	කැලේ	1	1 33 100*
11091	අමුණවුනක්	—	එම	2	1 32 10
A 576	අමුණොටුවක්	—	ඕව්ව සහ කැලේ	0	0 26 10
11092	කෙරෙන්නැවිසමාද්ද	—	කැලේ	1	0 20 100*
11093	එම	—	එම	1	3 26 100*
11094	එම	—	එම	1	0 9 100*
සිතියම 5,119. වල්පොල, තල්පෙටත්තුව.					
F 572	වවුල්කැවිසමාද්ද	—	—	—	—
	දර බැද්ද	ඇම්. සිතියමේ සහ වෙන අය	එම	0	0 32 10
G 572	එම	එම	එලිකරපු ඉඩම	0	1 16 10
H 572	එම	එම	එම	0	0 38 10
සිතියම 6,064. උනවුන, තල්පෙටත්තුව. ඉල්ලුම්කාරයා:—ජෝසප් ද සිල්වා අරේසියෝ.					
15570	බැල්ලොමොනොවක්	—	—	—	—
	දේදර ඕව්ව	ජෝජ් අමරසිංහ සහ වෙන අය	ඕව්ව	0	1 10 10
11854	සිතියම 5,358. කිසාර්, තල්පෙටත්තුව. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.	—	—	—	—
	මුකලානසේන	—	එලිකරපු ඉඩම	0	1 14 10
11855	මුකලානසේනදෙක	—	දෙක	0	0 10 10
සිතියම 5,075. බෙරණගොඩ, තල්පෙටත්තුව.					
10763	මල්ලකකලියද්ද	—	—	—	—
	ගොඩ	—	හේන	0	2 38 10
10764	එම	—	එම	0	3 2 10
10765	එම	—	එම	0	3 11 10
10766	එම	—	එම	0	3 25 10
සිතියම 1,225. කිසාර් කිවෙහ උඩුරි, තල්පෙටත්තුව.					
9676	කැකිලකලද්ද	—	කුඹුර	1	2 30 10
9677	එම	—	එම	0	2 19 10
9678	ගලගොඩකුඹුර	—	කුඹුරකට සෑහෙන ඉඩම	2	3 12 10
සිතියම 5,470. අඳුගොඩ, තල්පෙටත්තුව.					
12614	තල්වැවකොටුව නොගොස් තල්වන්ද ගොඩ බැද්ද	ඇන්. කැප්පිටියගොඩගේ දෙව් අන්දිරිස්	පැහිවත්ත	1	0 13 20
12615	එම	අඳුගොඩ පදිංචි නූතන ධර්මනා රතගේ අන්දිරිස් සහ වෙන අයගේ	එම	4	0 0 20
සිතියම 1,285. උඩුබන්තව, තල්පෙටත්තුව.					
10252	පෙහිමෙල්ලකැලේ	—	කැලේ	1	0 27 10
10253	එම	—	එම	5	1 22 10
10254	එම	—	එම	2	1 26 10
Q 585	කුඩාතෙසේකුඹුර දෙක	ගොඩවත්තලියනගේ උරුදියස්	ඕව්ව	0	0 19 10
ඉල්ලුම්කාරයා:—තලගෙට්ටියගේ එන්දිරිස්.					
10272	මෙහෙගොඩැල්ල	—	කුඹුරකට සෑහෙන ඉඩම	0	3 4 10
10274	මෙහෙගොඩැල්ල උඩු මුල්ල	—	ඕව්ව	0	1 14 10
ඉල්ලුම්කාරයා:—පී. අබරත් සහ වෙන අය.					
10275	ගෙලමඩලවද්ද	—	එම	0	1 5 10
සිතියම 1,285. ගහබොඩපත්තුව, ඉහලකිහිස.					
ඉල්ලුම්කාරයා:—පී. කොරනේලිය.					
10276	අල්ලොදලකවත්ත	ගොඩවත්තලියනගේ කොරනේලිය	ඕව්ව	0	0 39 10
මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.					
H 586	ඉහලවහිසවත් නොගොස් ලක ලියද්ද	පල්ලගේ අබරත් ද සිල්වා සහ අද්දරවත්ත	වත්ත	1	3 10 10
10291	ගලගොඩවත්තද්ද	—	දෙක	0	2 33 10
සිතියම 5,105. මාගෙදර, තල්පෙටත්තුව.					
W 751	සහන	වැලිලකකුරුගේවාගේ නොමිසා	හේන	0	2 8 10
X 751	එම	—	වත්ත	0	3 17 10
සිතියම 5,838. මෙහෙගොඩ, තල්පෙටත්තුව. ඉල්ලුම්කාරයා:—මෙලියොඩගේ කොරනේලිය.					
14327	කොමලොගොඩබැද්ද	—	හේන	2	1 32 100*
සිතියම 4,931. නාවඩව, තල්පෙටත්තුව. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.					
14155	පුත්තියෙල නොගොස් මිරිස්ගේන	වටෝකලගේවාගේ වදුඹුමනාම සහ වෙන අය	කඳු සහිත ඉඩම	0	3 15 10

\* මෙම කැඩලිවල මිනිස් කිවෙහවාස කිසි කල්පනාකර නිසි. මේවා විකුණන්නේ මිනිස් මාරුවට අවසරයක් සමගය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අන්දම.	අක්කරයක අක්කරය	
				මකක. අ. රු. ප.	වැල. ර.
13422	දන්කනන්තලවුල්ල	සිතියම 5,626. පිලාන, තල්පෙට්ටන්තුව.	ඕව්ව	0 0 3	10
14337	ආවුහකන්තලොඩ	සිතියම 5,842. පිලාන, තල්පෙට්ටන්තුව.	කැලේ	5 2 30	200*
14239	පොක්කලුකන්ද	සිතියම 5,816. මෙර, තල්පෙට්ටන්තුව.	සේන	0 3 5	10
14240	එම	—	එම	0 2 10	10
13289	වුස්සැන්තේගොඩ	සිතියම 5,569. වල්පොල, තල්පෙට්ටන්තුව.	වත්ත	0 1 26	15
13529	දමන්කේ කුඹුර	සිතියම 5,651. කරගොඩ, තල්පෙට්ටන්තුව.	කුඹුර	0 0 7	10
13530	එම	—	එම	0 0 26	10
13531	දමන්කේදේදර ඕව්ව	—	ඕව්ව	0 1 4	10
13532	දමන්කේඉස්වැටියකුඹුර	පිදුකගමගේ දෙත් සිවත් සහ කවන් අග	කුඹුර	0 0 22	10
13533	දමන්කේඉස්වැටිය ඕව්ව	එම	ඕව්ව	0 1 26	10
13534	දමන්කේඉස්වැටියගොඩ	—	සේන	0 0 14	10
12054	ගල්කිටියේ වත්තේගොඩ නොකොන් ගොරොන් ගහ වත්ත	සිතියම 5,386. ගොරොගොඩ, තල්පෙට්ටන්තුව.	ගහර අවුරුද්දක් පවත් පැතිරී වත්ත	2 1 0	15
13292	හලවිලදෙතිස අද්දර කනන්ත	සිතියම 5,570. වල්පොල, තල්පෙට්ටන්තුව. පී. අදිරිගන් සහ ඩබ්ලිව්. ඔබ්බානිසා පැලෑටි සහිත බැද්ද	බැද්ද	0 2 27	10
J 98	කපුතගවත්ත	සිතියම 1,699. අඟුලගහ, තල්පෙට්ටන්තුව. ඉල්ලීමකාරයා—දෙත් සලමොන් ද සිල්වා ගන්විදුගේ.	බැද්ද සහ අලක එලිකරපු ඉඩ මක්	1 0 0	10
K 98	පහලගල්පාව උඩුවුල්ලේ	—	බැද්ද	0 3 13	10
11847	මිල්ලගහවත්ත	සිතියම 5,356. මෙර, තල්පෙට්ටන්තුව. මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැත.	පැතිරී	1 3 23	30
11849	එම	—	එම	0 3 18	30

\* මෙම කැබලිවල මිනිරන් තිබෙනවාය නිසා කල්පනාකර තිබේ. මෙවා විකුනන්නේ මිනිරන් භාරවට අවසරයක් සමගය.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීයා තිවින ගම් අගයක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ අනෙදි ඊට අයිතිවාසිකම් කීයා තිබෙන ඔපපු යොදා දකුණු පලාතේ මහජනතලන්තාන්තේට පෙන්වා සිටිනට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්පනරුලුන්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණ දකුණු පලාතේ ආණ්ඩුවේ ඒපත්තලන්තාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුගර උතුමානත්තන්තේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන දිනාසක්කාරිස් වමහ.

No. 1,274, s. p. Colonial Secretary's Office,  
Colombo, August 29, 1902.

ON Saturday, October 18, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Morawaka resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Preliminary plan 5,413.

Lot.	Name of Land.	Village.	Description.	Extent.
				A. R. P.
12323	Wilebodadeniya	Deniyaya	Deniya	2 0 6

Upset price,—Rs. 250 an acre.

This land is considered to be a good gemming land, and it had been leased out to Mr. Siedle for gemming from August 8, 1901, to August 8, 1902.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
R. W. LEYERS,  
Acting Colonial Secretary.

No. 1,274, S. P.

විෂි 1902 ක්වූ අගෝස්තු මස 29 වෙනි දින කොළඹ මහසෙක්කුගාරිස්උන්තාන්සේගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ උපඵ්ජන්තඋන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වූ මක්කෝමුව මස 18 වෙනි දිනවූ සෙනසුරුදා දවල් 1ට මොරවක තානායමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවක්කෝරලේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබෙල්ලක්. සිරියම 5,413.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
12323	විලබොඩදෙනිය	දෙනියාය	දෙනිය	෨ 0 6

තක්සේරු මිල අක්කරයක් රුපියල් 250යි.

මෙම ඉඩම හොඳ ගැරැඹිමක්ව කල්පතාකර තිබෙනවාය. විෂි 1901 ක්වූ අගෝස්තු මස 8 වෙනි දින සිට 1902 ක්වූ අගෝස්තු මස 8 වෙනි දින දක්වා අවුරුද්දකට ගැරීමට සිසල්මහත්මයාට බදුදී තිබුණාය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනලේ උන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපඵ්ජන්තඋන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුතර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ල්යු. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්කුගාරිස් වමිහ.

No. 1,275, S. P.

Colonial Secretary's Office,  
Colombo, August 31, 1902.

ON Saturday, October 25, 1902, and the following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office at Hakmana resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twelve allotments of land situated in the Kandaboda pattu division of the Matara District of the Southern Province,

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
A 354	Ambagahawatta	Narawelpita	Garden	1	1 38
8469	—	Kebiliyapola	Cleared land	0	1 0
C 58	Godehena	Ketiya	Chena	4	1 20
1888	Puakgasmulla	Kudapana	Swamp	0	3 2
1889	Do.	do.	Fit for paddy	0	2 1
B 194	Wannigedoledeeniyeatmaga	Parapamulla	Chena	0	1 3
C 194	Polgahahena	do.	do.	0	1 28
D 194	Do.	do.	do.	1	1 25
N 224	Kohiladolehena	Ketiya	Chena	0	1 5
S 225	Moragasarehena	Belpamulla	Chena	0	2 14
T 225	Dolehena	do.	do.	0	1 19
U 225	Do.	do.	do.	1	2 8
V 225	Wellappuligewatta	do.	do.	1	2 15
W 225	Dolehena	do.	do.	0	2 6
X 225	Galketiahena	do.	Planted land	1	2 12
2667	Do.	do.	Cleared land	0	1 4
Z 226	Vilehena	Parapamulla	Chena	1	3 3
A 227	Dodangahahena	do.	do.	0	2 9
B 227	Medakuttiyehena	do.	do.	0	1 36
E 227	Boraluketiyehena	do.	do.	0	2 3
F 227	Marawehena	Parapamulla	Chena	2	1 26
G 227	Yakahaluagahahena	do.	do.	1	0 11
H 227	Polgahahena	do.	do.	2	2 28
I 227	Do.	do.	do.	2	3 14
J 227	Do.	do.	do.	0	1 31
K 227	Do.	do.	do.	0	3 36
L 227	Polgahahena	Parapamulla	Chena	0	1 22
2701	Do.	do.	do.	0	2 30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 2,112.				
S 227	Peellehena	Parapamulla	Jungle	0	1	36
T 227	Alupotdeniyeatmaga	do.	do.	0	1	32
U 227	Alupoteatmaga	do.	do.	0	1	33
V 227	Peellehena	do.	do.	0	1	19
		Preliminary plan 2,160.				
F 239	Wewegodahena	Pananwela	Garden	4	0	34
	5680	Preliminary plan 2,842. Ranchagoda	Planted land	0	1	26
		Preliminary plan 3,517. Kebiliyapola	Citronella garden	8	3	12
F 337	Mahagalahena	Preliminary plan 4,741. Denegama	Citronella	0	0	22
	13389	do.	do.	12	2	15
	13390	do.	do.	8	3	0
	13391	do.	do.	1	2	1
	13392	do.	do.	12	1	39
	13393	do.	do.			
		Preliminary plan 5,554. Gonbaddala	Deniya	0	1	4
	13220	do.	Chena	3	0	23
	13221	do.	do.	5	1	36
	13223	do.	Planted land	0	2	10
G 525	Dampalegodahena	do.				
		Preliminary plan 5,578. Denagama	Citronella garden	0	1	28
	13305	do.	Chena	0	0	27
	13306	do.				
		Preliminary plan 5,598. Beragama	Chena	4	0	26
	13342	do.	do.	6	3	10
S 528	Masdeniya-addarahena	do.	do.	11	3	10
T 528	Belipandurahena	do.				
U 528	Belipandurahena and Tenne- hena	do.	Planted land	10	2	8
V 528	Nugehena	do.	do.	0	3	4
W 528	Do.	do.	Chena	8	3	20
X 528	Do.	do.	Citronella garden	4	2	12
Y 528	Gahalakolawilahena	do.	Chena	28	0	15
Z 528	Do.	do.	Citronella garden	2	1	38
A 529	Pamantotahena	do.	Garden	38	3	23
	13343	DidDENIPOTA	Planted land	2	0	20
	13344	Beragama	Chena	10	2	12
B 529	Aturuwetiye-hena	do.	Garden	2	1	16
C 529	Halwattegewatta	do.	do.	2	2	22
D 529	Gedarawatta	do.	do.	1	2	16
E 529	Ranawiragewatta	do.	Field	0	1	0
F 529	Pamantotadeniya	do.	do.	0	0	14
G 529	Do.	do.	do.	0	0	22
H 529	Do.	do.	do.	0	1	33
	13345	do.	Chena	0	2	6
	13346	do.	do.	0	1	0
I 529	Do.	do.	Garden	0	2	34
		Preliminary plan 5,736. Pananwela	Garden	1	0	27
	13947	do.				
		Preliminary plan 5,742. Pallawela	Chena	1	0	21
	13964	do.	do.	3	1	14
	13965	do.	do.	2	3	38
	13966	do.	do.	1	1	14
	13967	do.	do.	1	2	29
	13968	do.	do.	2	2	34
	13969	do.	do.	3	0	27
	13970	do.	do.	0	3	20
	13971	do.	do.	4	2	34
	13972	do.	do.	0	1	14
	13973	do.	do.	5	2	33
	13974	Murutagahadeniyeatmaga	do.			
		Preliminary plan 5,743. Pallawela	Field	0	1	0
	13976	do.	do.	0	0	6
	13977	do.				
		Preliminary plan 5,744. Bamunugama	Chena	6	0	18
	13984	do.	Garden	1	0	27
D 533	Arambagahakoratuwa	do.	Chena	2	0	9
	13986	do.	do.	0	0	18
E 533	Methagodahena	do.				
F 533	Methagoda or Harandeniye- atmaga	do.	Garden	0	3	4
		Preliminary plan 5,747. Denegama	Abandoned citronella	1	0	35
	13992	do.	Field	0	0	20
	13993	do.				

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 5,766.		
14052	Kongastennehena	Pallawela	Chena	29 1 16
14053	Ratukosgahahena	do.	Citronella garden	0 2 18
14054	Getakosgahahena	do.	do.	2 2 25
14055	Kongastennehena	do.	Planted land	1 0 30
		Preliminary plan 5,797.		
14174	Jalatgehena	Denegama	Garden	1 1 11
14175	Jalatgehena or Medahena	do.	do.	1 2 1
14176	Wickremasingehena	do.	do.	2 2 39
14177	Harankahahena	do.	Cleared land	1 3 2
14178	Ittagahahena	do.	do.	2 0 14
		Preliminary plan 5,908.		
14849	Halgasgawahena and Pallewila-hena	Gonbaddala	Chena	6 3 20
		Preliminary plan 5,945.		
15004	Tennehena	Deviyandara	Chena	1 2 12
15005	Do.	do.	Citronella garden	0 0 38
		Preliminary plan 5,948.		
15010	Vilehena	Parapamulla	Chena	2 1 24
		Preliminary plan 5,954.		
15033	Bibulayanahena	Ketiya	Chena	1 1 11
15034	Do.	do.	Citronella garden	0 1 39
15035	Do.	do.	Chena	1 0 7
		Preliminary plan 6,196.		
16094	Indeniya	Beragama	Field	0 1 14
16095	Indeniyawatta	do.	Garden	1 1 22
16096	Do.	do.	do.	0 0 28
16097	Do.	do.	do.	0 0 32
16098	Wale-egodakanatta	do.	Chena	0 3 18
16099	Do.	do.	do.	0 0 18
		Preliminary plan 6,205.		
16311	Polgahadeniya	Diddenipota	Field	1 3 22

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,275, S. P.

වෛ 1902 ක්වු අගෝස්තු මස 31 වෙනි දින කොළඹ  
මහසෙනෙකාරිප්ලන්තාන්තේස් කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිපත්කරුන්තාන්තේස් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරයට වෛ 1902 ක්වු මක්කෝම්බු පෙස 25 වෙනි දිනවූ සෙනසුරුදා සහ පසුපස දවස්වලත් දවල් එකට ගත්වන තාතායමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ කදවඩාන්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන විමකැබෙලි 112ක්.

කො.	ඉඩමේ නම.	සිතියම 862.	අන්දම.	මහත.
A 354	අඹගහවත්ත	ගම.	චන්දන	අ. රු. ප. 1 1 38
8469	—	සිතියම 1,073. කැවිලිපොල	එලිකරපු ඉඩම	0 1 0
C 58	ගොඩොහේන	සිතියම 1,595. කැවිලිපොල	හේන	4 1 20
1888	පුවක්ගස්වුල්ල	සිතියම 1,956.	මඩඹුව	0 3 2
1889	එම	කුඩාතාන එම	විවෘපිරිමට සැගෙන ඉඩම	0 2 1
		සිතියම 1,995.		
B 194	වත්තියන්දොල් දෙකියේ අත්මග	පරපාවුල්ල	හේන	0 1 3
C 194	පොල්ගහහේන	එම	එම	0 1 28
D 194	එම	එම	එම	1 1 25
		සිතියම 2,096.		
N 224	කොකිලදොල්හේන	කැවිලිපොල	හේන	0 1 5
		සිතියම 2,099.		
S 225	මෙ. රගස්ආරේ. හේන	වෙල්ලපුල්ල	එම	0 2 14
T 225	දොල්හේන	එම	එම	0 1 19
U 225	එම	එම	එම	1 2 8
V 225	වෙල්ලපුල්ලහේන	එම	එම	1 2 15
W225	දොල්හේන	එම	එම	0 2 6
X 225	ගල්කැවිලිහේන	එම	වවාපු ඉඩම	1 2 12
2667	එම	එම	එලිකරපු ඉඩම	0 1 4

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	රු. රු. ප.
		සිතියම 2,108.		
Z 226	විලේසේන]	පරපාමුල්ල	සේන	1 3 3
A 227	දෙඩිකන්තසේන	එම	එම	0 2 9
B 227	මැදකුට්ටිසේන	එම	එම	0 1 36
E 227	බොරපිහිටිසේන	එම	එම	0 2 3
		සිතියම 2,110.		
F 227	මාගුලේසේන	පරපාමුල්ල	සේන	2 1 26
G 227	ගහගමපානසේන	එම	එම	1 0 11
H 227	පොල්ගහසේන	එම	එම	2 2 28
I 227	එම	එම	එම	2 3 14
J 227	එම	එම	එම	0 1 31
K 227	එම	එම	එම	0 3 36
L 227	එම	එම	එම	0 1 22
2701	එම	එම	එම	0 2 30
		සිතියම 2,112.		
7	පිල්ලේසේන	පරපාමුල්ල	බැඳ්ද	0 1 36
7	අඵපොත්තේදෙනියේඅත්තිය	එම	එම	0 1 32
7	අඵපොත්තේඅත්තිය	එම	එම	0 1 33
27	පිල්ලේසේන	එම	එම	0 1 19
		සිතියම 160.		
F 239	වැවේගොඩසේන	පහත්වෙල	වත්ත	4 0 34
		සිතියම 2,842.		
5680	මහගොඩැල්ලේ කවිසේන	රමාගොඩ	වැවිලිකරපු ඉඩම	0 1 26
		සිතියම 3,517.		
F 337	මහගලසේන	කැවිලිගපොල	පැහිරි වත්ත	8 3 12
		සිතියම 4,741.		
13389	දෙව්වකොස්සාසේන	දෙනගම	එම	0 0 22
13390	එම	එම	එම	12 2 15
13391	අඹරකොස්සාසේන	එම	එම	8 3 0
13392	එම	එම	එම	1 2 1
13393	එම	එම	එම	12 1 39
		සිතියම 5,554.		
13220	ගල්ගහසේනේදෙනිය	ගොත්ඛද්දල	දෙනිය	0 1 4
12221	කැකුනගහබැඳ්දේසේන	එම	සේන	3 0 23
13223	දම්පලේගොඩ	එම	එම	5 1 36
G 525	දම්පලේගොඩසේන	එම	වැවිලිකරපු ඉඩම	0 2 10
		සිතියම 5,578.		
13305	මහසේන	දෙනගම	පැහිරි වත්ත	0 1 28
13306	එම	එම	සේන	0 0 27
		සිතියම 5,598.		
13342	අපුගහසේන	බැරගම	එම	4 0 26
S 528	මාස්දෙනියේඅද්දර සේන	එම	එම	6 3 10
T 528	බෙලිපලුරසේන	එම	එම	11 3 10
U 528	එම සහ කැත්තේසේන	එම	වැවිලිකරපු ඉඩම	10 2 8
V 528	නුගේසේන	එම	එම	0 3 4
W 528	එම	එම	සේන	8 3 20
X 528	එම	එම	පැහිරි වත්ත	4 2 12
Y 528	ගහලකොලවිලසේන	එම	සේන	28 0 15
Z 528	එම	එම	පැහිරි වත්ත	2 1 38
A 529	පාමන්තොටසේන	එම	වත්ත	38 3 23
13343	නාවලසේන	දිද්දෙනියපොහ	වැවිලිකරපු ඉඩම	2 0 20
13344	අකුරුවැව්සේන	බැරගම	සේන	10 2 12
B 529	ගල්වත්තේසේන වත්ත	බැරගම	වත්ත	2 1 16
C 529	ගෙදරවත්ත	එම	එම	2 2 22
D 529	රතවීරසේනවත්ත	එම	එම	1 2 16
E 529	පාමන්තොටදෙනිය	එම	කුඹුර	0 1 0
F 529	එම	එම	එම	0 0 14
G 529	එම	එම	එම	0 0 22
H 529	එම	එම	එම	0 1 33
13345	රතවීරසේනවත්ත	එම	සේන	0 2 6
13346	එම	එම	එම	0 1 0
I 529	එම	එම	වත්ත	0 2 34
		සිතියම 5,736.		
13947	අලුතොටසේන	පහත්වෙල	එම	1 0 27
		සිතියම 5,742.		
13964	කිදම්පලාපොත්තේසේන	පල්ලාපොල	සේන	1 0 21
13965	එම	එම	එම	3 1 14
13966	එම	එම	එම	2 3 38
13967	එම	එම	එම	1 1 14
13968	එම	එම	එම	1 2 29

නො.	ඉඩමේ නම.	තම.	අක්ෂර.	මග. අ. රු. ප.
13969	නිදම්පලා රේ කැත්තේපිටි			
	හේන	පල්ලාවෙල	හේන	2 2 34
13970	එම	එම	එම	3 0 27
13971	එම	එම	එම	0 3 20
13972	එම	එම	එම	4 2 34
13973	එම	එම	එම	0 1 14
13974	මුරුතනගෙදිනියේඅත්මග	එම	එම	5 2 33
		සිතියම 5,743.		
13976	මැව්ගස්කාකපාතානුගෙදිනියේ කපාතානුම	පල්ලාවෙල	කුඹුර	0 1 0
13977	මැව්ගස්කාකපාතානුගෙදිනිය	එම	එම	0 0 6
		සිතියම 5,744.		
13984	ගෝතාඅභුතහේන	බිඹුනුගම	හේන	6 0 18
D 533	අරම්ගතකොරටුව	එම	වත්ත	1 0 27
13986	නුගහේන	එම	හේන	2 0 9
E 533	මැදගොඩහේන	එම	එම	0 0 18
F 533	මැදගොඩ නොකොත් හරත් ගෙදිනියේඅත්මග	එම	වත්ත	0 3 4
		සිතියම 5,747.		
13992	කිවුල්ආරේහේන	දෙනගම	පාළු පැහිරිවත්ත	1 0 35
13993	ගල්වාහිගරුගේකුඹුර	එම	කුඹුර	0 0 20
		සිතියම 5,766.		
14052	කෝත්තස්තැත්තේහේන	පල්ලාවෙල	හේන	29 1 16
14053	රතුකාස්තහේන	පල්ලාවෙල	පැහිරිවත්ත	0 2 18
14054	ගැවකොස්තහේන	එම	එම	2 2 25
14055	කෝත්තස්තැත්තේහේන	එම	මැව්ලිකරපු ඉඩම	1 0 30
		සිතියම 5,797.		
14174	ජලක්ෂණේහේන	දෙනගම	වත්ත	1 1 11
14175	එම නොකොත් මැදහේන	එම	එම	1 2 1
14176	පිඹුපිඹුහේන	එම	එම	2 2 39
14177	හරත්කහේන	එම	මැව්ලිකරපු ඉඩම	1 3 2
14178	ඉත්තාගහේන	එම	එම	2 0 14
		සිතියම 5,908.		
14849	ගල්ගස්ත මාහේන සහ පල්ලේපිලාහේන	කොත්මදිල	හේන	6 3 20
		සිතියම 5,945.		
15004	කැත්තේහේන	දෙස්වන්දර	එම	1 2 12
15005	එම	එම	පැහිරි වත්ත	0 0 38
		සිතියම 5,948.		
15010	පිළිහේන	පරපාමුල්ල	හේන	2 1 24
		සිතියම 5,954.		
15033	කිවුල්ලා නාහේන	කැව්වැස්	එම	1 1 11
15034	එම	එම	පැහිරි වත්ත	0 1 39
15035	එම	එම	හේන	1 0 7
		සිතියම 6,196.		
16094	ඉන්දෙහිය	බැරගම	කුඹුර	0 1 14
16095	ඉන්දෙහියේවත්ත	එම	වත්ත	1 1 22
16096	එම	එම	එම	0 0 28
16097	එම	එම	එම	0 0 32
16098	වල්ලේපිලාහේන	එම	හේන	0 3 18
16099	එම	එම	එම	0 0 18
		සිතියම 6,205.		
16311	පොල්ගහගෙදිනිය	දිද්දෙහිපොත	කුඹුර	1 3 22

කක්සේ මිල අක්කරකක් රූපිගල් 10 සේ සිට රු. 100 දක්වා ඉඩමේ ගැටිත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමාර්ජනලේඛනාත්සේගෙයින්, විනිනිමි කොට්ඨාසී ගැණ මාතර උපළුස්සිලිවනාත්සේගෙයින් දැනගන්නට හැකිවේ.

හරහර උතුමානත්වකත්සේගේ ආඥාවලෙස,

ආර්. ඩබ්ලිව්. අයර්ස්,  
මුඩ්බලන මහසේනාකර්ම මණ්ඩලය.

No. 1,276, s. P.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1902.

ON Wednesday, October 22, 1902, at 1 p.m., the Government Agent for the Southern Province will put up to auction, at the Imaduwa resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-one allotments of land situated in the Talpé pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 5,646.—Atanikita.						
Applicant—Nil.						
13479	Teniyekela or Bataladeniyagoda	Galapatti Guruge Nonis of Kataluwa	Encroachment	0	1 32	10
13480	Teniyakeledeniya	—	Deniya suitable for paddy	0	0 7	10
13481	Teniya or Puwakdoladeniya	Andi	do.	0	0 15	10
13482	Puwakdolekumbura	do.	Paddy field	0	0 18	10
13483	Teniyekela	Kariawassan Patiranage Hendrick	Cleared land	1	2 36	10
13484	Do.	do.	Encroachment	0	0 18	10
13485	Do.	do.	Cleared land	0	0 16	10
Kataluwa.						
V 529	Bataladeniyedumulla	Gintotta Polwattege Don Dines and others	Paddy field	0	2 33	10
W 529	Hindeniyekumbura	Olidurege Don Andirise and others	do	0	1 24	10
Preliminary plan 6,059.—Udumalagoda.						
Applicant—Uluwitige David of Udumalagoda.						
15562	Bandarahokegoda	—	Jungle	0	3 15	10
15563	Do	Uluwitige Davith	Garden	0	0 8	10
Applicant—Nil.						
15564	Bandarehokegoda or Kospaladuwa	Kanattege Adiriana	Garden	0	2 23	10
Preliminary plan 3,380.—Watawana.						
Applicant—Vitanage Aberan and others.						
J 297	Pahalagalawavila	Watawana Vitanage Hinni Babba and others	Owita	0	2 36	10
Preliminary plan 3,285.—Katukurunda.						
Applicant—Don Dionis de Silva						
7562	Tuduawatta	Don Cornelis Weerasinghe	Garden	0	3 13	30
7563	Kotadeniyadivulkumbura	Don Marthenis Gunesekera and others	Paddy field	1	3 20	50
Preliminary plan 3,368.—Kataluwa.						
Applicant—Metaramba Tantirige Cornelis.						
7838	Koggala lake, now called Godellawattadeniya	Metaramba Tantirige Cornelis	Lake filled with sand and cocoanut husk	0	0 8	10
Applicant—Nil.						
7839	Koggala lake, now called Paulekoratuwa	Bulatge Dineshamy	Lake filled with rubbish	0	0 2	10
Preliminary plan 2,659.—Kombala.						
Applicant—David de Silva.						
4996	Gedarakumbura-addarabedda	—	Jungle	1	1 37	10
Applicant—M. Koralege Matheshamy.						
4997	Koraluhenabedda	—	Jungle	2	1 6	10
S 258	Kandageowita	Lianege Bastian	Owita	0	0 32	10
Preliminary plan 2,595.—Malalgodapitiya.						
Applicant—Nil.						
X 256	Hettiyawatta	Kariawassan Hettigamage Don Suwaris Appu and others	Garden	2	1 22	10
Applicant—Babanis de Silva.						
4786	Goonatepella	—	Jungle	1	1 33	200
Applicant—Nil.						
4786 $\frac{1}{2}$	Galketiabedda	—	Jungle	1	3 0	200
4786 $\frac{1}{4}$	Hikgahawatta	Bogahawattege Juwan	Garden	0	0 18	10
4786 $\frac{3}{4}$	Do.	do.	do.	0	0 18	10
Preliminary plan 1,237.—Udumalagala.						
Applicant—Nil.						
V 556	Hiriawellakumbura	Gamage Arnolis and others	Field	1	1 2	80
Applicant—Yakkalanmullege Allis Appu.						
9869	Delgahamulanaduwa	—	Jungle	2	1 2	15
Applicant—Vitanage Demingo.						
9883	Puswellduwadeniya	—	Deniya	0	3 30	10
Preliminary plan 1,069.—Mipe.						
Applicant—Samarsingha Don Adirian.						
X 458	Mallapallawatta or Tambigewatta	Danapalabetsmage Don Carolis and others	Garden	0	1 32	20
Applicant—Ranasinhe Kornalis.						
O 459	Muttettuwawatta	Ranasinghe Harmanis and others	Garden	1	2 36	20



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
L 459	Vellemeddekumbura	Applicant—Mohottige Don Nicholas, Don Aberan de Silva Mohatti Appubami and others	Paddy field	2	2 30	10
O 459	Kappukumbura	Applicant—D. L. de Silva Wickremenaika, Don Louis Wickramaika	Paddy field	1	0 12	10
Q 459	Ekettupallekumbura	Applicant—Veda Arachchi, Heirs of Francisu de Silva, Veda Arachchi	Paddy field	1	1 9	10
S 459	Kehelgaduwakumbura	Applicant—D. F. de Silva, Heirs of Francisu de Silva, Veda Arachchi	Paddy field	0	3 6	10
X 459	Kehelgaduwakumbura	Applicant—Malagodage Siman and others, Malagodage Siman and others	Paddy field	1	1 30	10
N 460	Ampitiawatta	Applicant—Galketiagamage Bastian, Galketiagamage Bastian and others	Garden	0	3 24	10
U 460	Manamullawatta	Applicant—Telikadege Allige Bastian and others, Telikada Pallage Bastian and others.	Garden	3	2 15	10
		Preliminary plan 6,252.—Nabadowa. Applicant—Nil.				
16444	Dolabodawatta-addarakanatta.	—	Cleared land	0	3 17	10
16445	Dolabodawatta	Nabadowahewamanage Siman	Garden	0	0 12	10
16446	Dolabodakanda	—	Jungle	1	2 36	10
16447	Paragahaliaddegoda	—	do.	0	3 33	10
		Preliminary plan 5,625. Village—Konebala. Applicant—Nil.				
13419	Eranwellegoda	Talgaswattege Sinnoappu	Garden	1	0 7	10
13420	Do.	Talgaswattege Lewis	Owita	0	0 37	10
		Preliminary plan 6,250.—Kottowa. Applicant—H. M. Babahami.				
16440	Amunupelesgoda	—	Chena	1	1 4	15
16441	Battelendagoda	Applicant—K. Endris. —	Jungle	2	3 14	100
		Preliminary plan 5,550.—Kahanda. Applicant—Nil.				
D 525	Ihalarilamullekumbura	Gamage Aberan and others Kahanda and Howpe. Applicant—Nil.	Field	0	2 19	50
13178	Dekandegoda	—	Jungle	30	0 12	15
13179	Do.	Dellowa-acharige Lewishamy and others	Partly planted	1	0 33	10
13180	Do.	Dellowa-acharige Lewis and Philippoo	Garden	0	0 19	10
		Tittagalla. Applicant—Nil.				
E 525	Waduralagedeniya	Dellawa acharige Philippoo and others Howpe. Applicant—Nil.	Field	0	1 2	10
F 525	Kudalummulleowita	Dellowa acharige Lewishamy	Owita and field	1	2 2	10
13182	Dekandegoda	Bodaragamage Suwaris and others	Encroachment	0	0 34	10
13183	Do.	Bodaragamage Sinnappu and others	Land recently cleared	0	1 0	10
13184	Do.	Bodaragamage Sinnappu	Encroachment	0	1 6	10
13185	Do.	Bodaragamage Suwaris	do.	0	1 6	10
13186	Do.	Kottowaradage Karo	do.	0	1 20	10
13187	Do.	Bodaragamage Suwaris	Garden	0	0 10	10
		Tittagalla. Applicant—Nil.				
13188	Howpakanda	Wijjarupege Nanda	Garden	0	0 8	50
13189	Do.	do.	do.	0	0 6	50
13191	Do.	do.	Jungle	1	3 29	50

Lots 4,786, 4,786½, 16,441, 13,188, 13,189, and 13,191 are supposed to contain plumbago, and they are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,276, S. P.

වෛ 1902 ජූලි අගෝස්තු මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ සේවයේ යෙදවීමේ දින.

දකුණු දිසාවේ මහජනතලයන්ගේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වෛ 1902 ජූලි මස 22 වෙනි දින වැනි දින වදා දවල් 1 ව ඉවදුව නානාතමේදි වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාළු පලාගේ ගල්පේපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 61. සිතියම 5,646. අවනිකිත.

අයිති මිම කිසිත්තා—කහඵව පදිංචි ගල්පත්තිගුරුගෙ නෝනිත්.

අක්කරයක කහසේරු මුදල.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. රු. ප.	මුදල. රු.
13479	තැන්තියකැලේ නොගොස් බහලදෙණියෙ නොඩ	—	එලිකරපු කැබලි	0 1 32	10
13480	තැන්තියකැලේදෙනිය	—	කුඹුරකව සැහෙන දෙහිය	0 0 1	10
13481	එම නොගොස් පුවක්දෙලදෙනිය	—	එම	0 0 15	10
13482	පුවක්දෙලදෙනිය	—	කුඹුර	0 0 18	10
13483	තැන්තියකැලේ	—	එලිකරපු ඉඩම	1 2 36	10
13484	එම	—	බැද්ද	0 0 18	10
13485	එම	—	එලිකරපු ඉඩම	0 0 16	10
U 529	අයිතිකම කිසිත්තා—කහඵව, ගින්නොට පොල්වත්තේගේ දෙත් දිනෙස් සහ තවත්. බහලදෙනිය උඩුමුල්ල	—	කුඹුර	0 2 33	10
W 529	සිත්දෙනියේකුඹුර	—	එම	0 1 24	10
15562	සිතියම 6,059. උඩුමුල්ලගොඩ. මෙම ඉඩමට අයිතිකම කිසිත්තා නැත. බන්ධාරගොස්කෙගොඩ උලුවිඳේ දවත්	—	කැලේ	0 3 15	10
15563	එම	—	වත්ත	0 0 8	10
15564	බන්ධාරගොස්කෙගොඩ නොගොස් කොස්පැලපුව	—	වත්ත	0 2 23	10
J 297	සිතියම 3,380. වවවන. පහලගලතාවල	—	ඔව්ව	0 2 36	10
7562	අයිතිකම කිසිත්තා—දෙත් කොර්නෙල්ස් විරසිංග දහනායක සහ තවත්. කුඹුවේවත්ත දෙත් දිනෙස් ද සිල්ව	—	කුඹුර	0 3 13	30
7563	කොටදෙනියේ දිවෙල් කුඹුර	—	කුඹුර	1 3 20	50
7838	කොත්ගලවැව නොගොස් ගොඩැල්ලේ වත්තේදෙනිය	—	ඔව්ව	0 0 8	10
7839	කොත්ගලවැව නොගොස් පැලලොකොරුව	—	කුනෙන් පුරවා තිබෙන වැව	0 0 2	10
4996	සිතියම 2,659. කොම්බල. මෙම ඉඩමට අයිතිකම කිසිත්තා නැත. ගෙදරකුඹුර අද්දර බැද්ද	—	කැලේ	1 1 37	10
4997	කොරපුත්තේ බැද්ද	—	එම	2 1 6	10
S 258	කන්දගේ ඔව්ව	—	ඔව්ව	0 0 32	10
X 256	අයිතිකම කිසිත්තා—කාරිගවහන් ගෙවිඟමගෙ දෙත් පුවාරිස් අප්පු සහ තවත් අය. ගෙවිඟමවත්ත	—	වත්ත	2 1 22	10
4786	ගුනගේ පැල්ල	—	බැද්ද	1 1 33	200
4786 1/2	ගල්කැව්සේ බැද්ද	—	එම	1 3 0	200

නං.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මකන, අ. රු. ප.	අක්කරයක ගත් සේරු මුදල. රු.
4786½ 4786¾	හික්කවත්ත එම	අයිතිකම් කියන්නා—බඩ්ගහවත්තගෙ පුත්. බඩ්ගහවත්ත ද සිල්වා.	වත්ත එම	0 0 18 0 0 18	10 10
V 556 9869	හිරිපවලකුඹුර දෙල්ගහමුලනදුව	සිහියම 1,237. උඩුමලගල. අයිතිකම් කියන්නා—නමගෙ අරනෝලීස් සහ තවත් අය. —	කුඹුර බැද්ද	1 1 2 2 1 2	80 15
9883	පුස්වැල්ලූවදෙහිය සිහියම 1,069. මිජේ.	මෙම ඉඩම්වල අයිතිකම් කියන්නෙක් නැතැ. මියානගේ දිමිත්ගේ	දෙහිය	0 3 30	10
X 458	මලපලාවත්ත නො හොත් තමිබ්ගේ වත්ත	අයිතිකම් කියන්නා—දනපලබවත්තගෙ දෙත් කරෙලීස්.	සමරසිංහ දෙත් අදිරියන් වත්ත	0 1 32	20
C 459	මුත්තෙව්වුවෙවත්ත	අයිතිකම් කියන්නා—රනසිංහ හරුමානිස් සහ තවත් අය. රනසිංහ කොරගේලීස්	වත්ත	1 2 36	20
L 459	වෙලමැද්දකුඹුර	අයිතිකම් කියන්නා—දෙත් අබරත් ද සිල්වා මොහොවිච්චිඅප්පහාමි සහ තවත් අය. මොහොවිච්චිගේ දෙත් නිකුල්ස්	කුඹුර	2 2 30	10
O 459	කපුකුඹුර	අයිතිකම් කියන්නා—දෙත් එවිස් වික්‍රමනායක. ඩී. ඇල්. ද සිල්වා වික්‍රමනායක	කුඹුර	1 0 12	10
Q 459 S 459	ඇකෙව්වුපල්ලෙකුඹුර කෙහෙල්ගදුවකුඹුර	අයිතිකම් කියන්නා—පුත්තිස්ස ද සිල්වා වෙදආරච්චිගෙ උරුමකාරගේ. වෙදආරච්චි	කුඹුර එම	1 1 9 0 3 6	10 10
X 459	එම	අයිතිකම් කියන්නා—මෙලගොඩගෙ සසිමත් සහ තවත් අය. මෙලගොඩගේ සසිමත් සහ තවත් කුඹුර	කුඹුර	1 1 30	10
N 460	අම්පිවිසේවත්ත	අයිතිකම් කියන්නා—නල්කැවියගමගෙ බස්නියන් සහ තවත් අය. ගල්කැවියගමගේ බස්නියන්	වත්ත	0 3 24	10
U 460	මනාමුල්ලේවත්ත	අයිතිකම් කියන්නා—ගෙලිකඩපල්ලියගෙ බස්නියන්. ගෙලිකඩගේ පල්ලියේ බස්නියන්	වත්ත	3 2 15	10
16444	දෙලබ්බවත්තඅද්දර කහත්ත	සිහියම 6,252. ගම—නබ්දෙව. මෙම ඉඩමට අයිතිකම් කියන්නෙක් නැතැ.	එලිකරපු ඉඩම	0 3 17	10
16445	දෙලබ්බවත්ත	අයිතිකම් කියන්නා—නබ්දෙවගේවාමානගේ සසිමත්. —	වත්ත	0 0 12	10
16446 16447	දෙලබ්බකන්ද පරහකලියද්දේගොඩ	මෙම ඉඩම්වලට අයිතිකම් කියන්නෙක් නැතැ. —	බැද්ද එම	1 2 36 0 3 33	10 10
13419	සිහියම 5,625. ගම—කොමබල. එරත්වැල්ලේගොඩ	අයිතිකම් කියන්නා—නල්ගස්වත්තගේ සිත්තොරේපු. —	වත්ත	1 0 7	10
13420	එම	අයිතිකම් කියන්නා—නල්ගස්වත්තගේ පුමිස්. —	ඕවුට	0 0 37	10
16440 16441	සිහියම 6,250. ගම—කොව්වොව. අමුහුපැලැස්ගොඩ බහලඇත්දෙගොඩ	මෙම ඉඩම්වලට අයිතිකම් කියන්නෙක් නැතැ. එච්. ඇම්. බඩ්ගහාමි කේ. එන්ද්‍රිස්	සේන බැද්ද	1 1 4 2 3 14	15 100
D 525	ඉහලර්ලාමුල්ලේකුඹුර	සිහියම 5,550. ගම—කහඳ. අයිතිකම් කියන්නා—ගමගේ අබරත් සහ තවත්. —	කුඹුර	0 2 19	50
13178	දිකන්දෙගොඩ	ගම—කහඳ සහ හවුපේ. මෙම ඉඩමට අයිතිකම් කියන්නෙක් නැතැ. —	බැද්ද	30 0 12	15
13179	එම	අයිතිකම් කියන්නා—දෙල්ලවආවාරිගේ පුමිස්ගාමි සහ තවත්. —	කොවසක් වවාපු	1 0 33	10
13180	එම	අයිතිකම් කියන්නා—දෙල්ලවආවාරිගේ පුමිස් සහ පිලිප්පු. —	වත්ත	0 0 19	10
E 525	ගම—නිත්තගල්ල. වඩුරුලගේ දෙහිය	අයිතිකම් කියන්නා—දෙල්ලවආවාරිගේ පිලිප්පු සහ තවත්. —	කුඹුර	0 1 2	10
F 525	කුඩපුමුල්ලේඕව්ව	ගම—නවුපේ. අයිතිකම් කියන්නා—දෙල්ලවආවාරිගේ පුමිස්ගාමි. —	ඕව්ව සහ කුඹුර	1 2 2	10
13182	දිකන්දෙගොඩ	අයිතිකම් කියන්නා—බොදරගමගේ සුවාරිස් සහ තවත්. —	පහත්කැලේ	0 0 34	10
13183	එම	අයිතිකම් කියන්නා—බොදරගමගේ සිත්තප්පු සහ තවත්. —	එලිකරපු කැ ලේ	0 1 0	10

නො. 13184	මම. එම	ඉල්ලුම්කාරයා. අයිතිකම් කියන්නා:—බොදරගමගේ සින්නප්පු.	අන්දම. පහත් කැලේ	මහක. අ. රු. ප.		අක්කරයක තක්සේරු
				අ. රු. ප.	රු.	
13184	එම	අයිතිකම් කියන්නා:—බොදරගමගේ සින්නප්පු.	පහත් කැලේ	0	1 6	10
13185	එම	අයිතිකම් කියන්නා:—බොදරගමගේ සුමාරිස්.	පහත් කැලේ	0	1 6	10
13186	එම	අයිතිකම් කියන්නා:—කොට්ටොවරදගේ කරෝ.	බැද්ද	0	1 20	10
13187	එම	අයිතිකම් කියන්නා:—බොදරගමගේ සුමාරිස්.	වත්ත	0	0 10	10
13188	හවුසෙකන්ද	ගම—නිත්තගල්ල. අයිතිකම් කියන්නා:—විජේරාජපාලයන්.	වත්ත	0	0 8	50
13189	එම	—	එම	0	0 6	50
13191	එම	මෙම ඉඩමට අයිතිකම් කියන්නෙක් නැත.	එම	1	3 29	50

නො. 4786, 4786½, 16441, 13188, 13189 සහ 13191 කැබලිවල මිනිරන් නිවහනවෘත්ත කියා කල්පනා කර තිබේ. මේවා විකුණන්නේ මිනිරහුන් සමඟය.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවැසිකම් කියා තිබෙන ගම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ උදෙසා ඉඩ අයිතිවැසිකම් කියා නිවහන මිසිල් යොදා දෙනු පලායේ මගේ ජනපතිවරයාගේ අනුමැතියෙන් මෙහි සිටින විට මෙහි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වරයාගේ අනුමැතියෙන්, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා දෙනු පලායේ ආණ්ඩුවේ ජනපතිවරයාගේ අනුමැතියෙන් දෙනු පුළුවන.

ගරුගර උතුමානවහනසේගේ ආඥාවලය,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරීස් වම් හ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 895, E. P.

Colonial Secretary's Office,  
Colombo, September 2, 1902.

ON Wednesday, October 29, 1902, and following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,705 — Manmunai pattu.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price per Acre.	
					A. R. P.	Rs. c.
77754	Vilavaddavan	S. Mayilippodi	Encroachment	0 0 26		12 50
77755	Do.	S. Kumanippodi	do.	0 1 19		12 50
77756	Do.	K. Virakatti	do.	0 0 8		12 50
87469	Narippultoddam	P. Chinnavi	Paddy land	3 1 35		12 50
87478	Narippultoddam	K. Virapattiran	do.	3 1 0		12 50
87509	Paddippalai	General sale	Paddy land	5 3 7		10 0
87510	Do.	do.	do.	0 2 35		10 0
87511	Paddippalai	General sale	Jungle land	4 1 18		10 0
87512	Do.	do.	do.	5 1 28		10 0
87513	Do.	do.	do.	4 1 0		10 0
87514	Do.	do.	do.	1 1 0		10 0
87521	Do.	do.	do.	3 2 14		10 0
87522	Do.	do.	do.	4 1 34		10 0
87523	Do.	do.	do.	4 1 34		10 0
87524	Do.	do.	do.	4 2 4		10 0
87525	Do.	do.	do.	5 1 10		10 0
87526	Do.	do.	do.	5 2 17		10 0
87527	Do.	do.	do.	5 3 20		10 0
87528	Do.	do.	do.	4 0 10		10 0
87529	Do.	do.	do.	4 1 5		10 0
87531	Do.	do.	do.	16 0 15		10 0
87532	Do.	do.	do.	11 2 17		10 0
87535	Do.	do.	do.	4 1 24		10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				P.	Rs.	c.
Preliminary plan 2,933.—Porativu pattu.						
87472	Palukamam	General sale	Paddy land	1	3	12 50
87473	Do.	do.	Jungle land	1	2	10 0
87474	Do.	do.	Paddy land	1	2	12 50
87475	Do.	do.	do.	2	0	12 50
87476	Do.	do.	Jungle land	1	1	10 0
Preliminary plan 2,584.						
76981	Aiyankeni	General sale	Jungle land	9	3	10 0
Preliminary plan 488.						
4662	Eravur	General sale	Chellappattukkadu	7	1	10 0
Preliminary plan 2,941.—Chammanturai pattu.						
87493	Chorikkalmunai	A. Arunasalem	Jungle land	0	2	10 0
Preliminary plan 610.						
6736	Malkampuddi	General sale	Fit for paddy	5	0	10 0
Preliminary plan 1,204.—Nadukadu pattu.						
2473	Malvattai	P. Vairamuttu	Encroachment	1	0	12 50
Preliminary plan 1,189.						
X 15	Malvattai	Sinnalevvai	Encroachment	0	1	12 50
Preliminary plan 1,168.						
X 13	Kondavaddavan	General sale	Paddy land	35	0	12 50
Y 13	Do.	do.	do.	23	1	12 50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 895, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,  
கொழும்பு, 1902 ம் ஆண்டு புரட்டாதிஸ் 2 ந் உ.

1902 ம் ஆண்டு ஐப்பசிமாதம் 29 ந் திகதியாகிய புதன்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாணாணத்து கவற்றணமேநது ஏசனறவாகள் தனது ஆபீசில் இதனடியிற சொல்லப்படடிருக கிற முடிக்கூரிய காணித துணடுகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்படடிருகும் பொருத்தப்பிரகாரம் வலதிறகூறி விற்பார.

காணித துணடுகளை, கிழக்கு மாணாணத்து மட்டககளைப்பு டிஸ்கிறிகிவிருககின்றன.

படம் 2,705. மண்முனைப்பறறு.

உரிததாளி—முடிக்கூரியது.

இல.	குறிச்சி	கேள்விக்காரன் பெயர்.	விவரம்.	எக்கரொன் திருக்கு தரி		
				வ. து. ப.	ரூ. ச.	
77754	வீளாவட்டவான	ச. மைலிப்போடி	கூட்டிப்பிடித்தபூமி	0	0	12 50
77755	ஓடி	ச. குமாணிப்போடி	ஓடி	0	1	12 50
77756	ஓடி	ச. வீரகத்தி	ஓடி	0	0	12 50
படம் 2,931.						
87469	நரிப்புல்தோட்டம்	ப. சினனவ்	வேளாணமைப்பூமி	3	1	12 50
படம் 2,934.						
87478	ஓடி	ச. வீரபக்கிரான	ஓடி	3	1	12 50
படம் 2,945.						
87509	பட்டிப்பளை	பொதுவ்ற்பனவு	ஓடி	5	3	10 0
87510	ஓடி	ஓடி	ஓடி	0	2	10 0
படம் 2,946.						
87511	ஓடி	ஓடி	காட்டுப்பூமி	4	1	10 0
87512	ஓடி	ஓடி	ஓடி	5	1	10 0
87513	ஓடி	ஓடி	ஓடி	4	1	10 0
87514	ஓடி	ஓடி	ஓடி	1	1	10 0
87521	ஓடி	ஓடி	ஓடி	3	2	10 0
87522	ஓடி	ஓடி	ஓடி	4	1	10 0
87523	ஓடி	ஓடி	ஓடி	4	1	10 0
87524	ஓடி	ஓடி	ஓடி	4	2	10 0
87525	ஓடி	ஓடி	ஓடி	5	1	10 0
87526	ஓடி	ஓடி	ஓடி	5	2	10 0
87527	ஓடி	ஓடி	ஓடி	5	3	10 0
87528	ஓடி	ஓடி	ஓடி	4	0	10 0
87529	ஓடி	ஓடி	ஓடி	4	1	10 0
87531	ஓடி	ஓடி	ஓடி	16	0	10 0
87532	ஓடி	ஓடி	ஓடி	11	2	10 0
87635	ஓடி	ஓடி	ஓடி	4	1	10 0

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	வகலாள் றுக்கு தரி விசாலம். பு புவிலை.	
				அ. ம. ப.	ரூ. ச.
		படம் 2,933.	போர்தீவுப்பற்றை.		
87472	பனுகாமம்	செடி	வேளாண்மைப்பூமி	1 3 11	12 50
87473	செடி	செடி	காட்டுப்பூமி	1 2 38	10 0
87474	செடி	செடி	வேளாண்மைப்பூமி	1 2 10	12 50
87475	செடி	செடி	செடி	2 0 32	12 50
87476	செடி	செடி	காட்டுப்பூமி	1 1 26	10 0
		படம் 2,584.			
76981	ஐயன்கேணி	பொதுவீற்பனைவு	காட்டுப்பூமி	9 3 18	10 0
		படம் 488.			
4662	ஏருலூர்	பொதுவீற்பனைவு	செலவரப்பந்துககாடு	7 1 8	10 0
		படம் 2,941.	சமமாந்துறை.		
87493	சொறிககலமுனை	அ. அருஞ்சலம்	காட்டுப்பூமி	0 2 36	10 0
		படம் 610.			
6736	மலகம்புட்டி	பொதுவீற்பனைவு	வேளாண்மைக்காகியது	5 0 11	10 0
		படம் 1,204.	நாடுகாடுப்பற்று.		
2473	மலவத்தை	ப. வைரமுத்து	கூட்டிப்பிடித்தபூமி	1 0 38	12 50
		படம் 1,189.			
X 15	செடி	சின்னலெவ்வை	செடி	0 1 1	12 50
		படம் 1,168.			
X 13	கொண்டவட்டவான	பொதுவீற்பனைவு	வேளாண்மைப்பூமி	35 0 32	12 50
Y 13	செடி	செடி	செடி	23 1 38	12 50

இக்காணிகளைப் பற்றிய மேலதனமான விளம்பரங்களையும் வீற்பனைவின் கொந்தீக்களைப் பற்றியும் படககனப்பு அரசாட்சி சசனறுத துரையவர்களிடம் வினாவி யறிந்தகொள்ளலாம்.

மகோததமா அவர்களினது கட்டளையின்படி,

ஜூ. டவ்ளியு. ஐவொஸு,  
இராசாங்க வித்தரின வேலைபாப்பவ்.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,615; N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 21, 1902.

ON Monday, September 29, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 358. Village—Indulgodakanda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. per Acre.	Rs.
P 135	Gonnaghamulawattehena	Wanasingha Dewayalage Puncheda	Garden	0 2 37	80
4640	Innawatta alias Migahamulawatta	J. P. Attapattu	Garden	0 1 3	400
11787	Muttettuwa	The Crown	Field	0 2 32	80
N 1199	Do.	Mr. T. D. Mack and Mr. F. Daniels	do.	0 0 23	80
O 1199	Do.	do.	do.	0 1 0	80

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,615, N.W. P.

වම් 1902 ක්වු අගොස්තු මස 21 වෙනි දින කොළඹ

මහසෙනසුනාධිපතිවරයාණන්ගේ කන්තෝරුවේදීය.

වම් දිනවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බර් මස 20 වෙනි දිනවු හදු දවල් 1 ව ආරාධනා ගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කරදෙන්නට යෙදෙනවා ඇත.

වැඩි දිනවේ කුරුමාගල පලාතේ වැට්ටිවිලිකන්තේදී කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 5ක්.

සිතියම 358. ගි—ඉදුල්ගොඩකන්ද.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර මහත. ගහ මිල. අ. රු. ප. රු.
P 135	ගොන්නගහමුල වත්තේ	වනසිංහදේවගලාගේ පුත්වා සිතියම 797. ගම—වදුරුගල.	වත්ත	0 2 37 80
4640	ඉන්නාවත්ත නොහොත් මිගාමුලවත්ත	ජේ. පී. අතපත්තු සිතියම 2,609. ගම—පානගොවුව නොහොත් වැල්ලුව.	එම	0 1 3 400
11787	මුත්තෙහිවුව	ආණ්ඩුව	කුඹුර	0 2 32 80
N 1199	එම	පී. ඩී. මැක්මහත්මයා සහ ඇ.ඒ. ඩැනියෙල්ස් මහත්මයා	එම	0 0 23 80
O 1199	එම	එම	එම	0 1 0 80

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාරජනලේඛනවිකාණයේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ කාරණා වගබැඳියාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලකුමානවත්තේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩබලන මහසෙනසුනාධිපතිවරයාණ.

No. 1,616, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Monday, October 20, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Pitigal korale central division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
38	Galahitiyawa	Crown	Swamp fit for paddy	12	2 2	15
39	Do.	do.	do.	11	0 9	15
40	Do.	do.	do.	8	1 37	15
Preliminary plan 221.						
2176	Horakele	Crown	Scrub jungle	13	0 23	10
Preliminary plan 2,575.						
11730	Villattawa	Crown	Chena	5	1 0	10
11731	Do.	do.	do.	0	2 8	10
Preliminary plan 2,574.						
11725	Villattawa	Appurals	Cocoanut garden	0	2 22	20
Preliminary plan 1,125.						
E 473	Inigodawela	Kiriya and others	Pond	0	2 4	30

Further information respecting these lands may be ascertained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,616, N.W. P.

වම් 1902 ක්වු අගොස්තු මස 26 වෙනි කොළඹ

මහසෙනසුනාධිපතිවරයාණන්ගේ කන්තෝරුවේදීය.

වැඩි දිනවේ හලාවත දිස්ත්‍රික්කේ උපඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු ඔක්තෝබර් මස 20 වෙනි දිනවු සදුද දවල් 1 ව හලාවත කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කරදෙන්නට යෙදෙනවා ඇත.

වැඩි දිනවේ හලාවතපලාතේ මැදපිට්ටිකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 8.

සිතියම 152.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. ගහ මිල. අ. රු. ප. රු.
38	ගලහිටියාව	ආණ්ඩුව	8 වැට්ටිමට සැහෙන මඩුම	12 2 2 15
39	එම	එම	එම	11 0 9 15
40	එම	එම	එම	8 1 37 15
සිතියම 221.				
2176	හොරකැලේ	ආණ්ඩුව	සුළුබැද්ද	13 0 23 10
සිතියම 2,575.				
11730	විලත්තව	ආණ්ඩුව	සේන	5 1 0 10
11731	එම	එම	එම	0 2 8 10

නො.	ඉඩමේ නම.	අයිතිකම කිසිත්තය.	අන්දම.	මහන. අ. රු. ප.	අන්කර යක මිල. රු.
11725	සේන	අප්පුරු සිනිසම 2,574.	පොල්වත්ත	0 2 22	20
E 473	ඉහිගොඩවෙල	කිරියා සහ තවත් පොකුන සිනිසම 1,125.		0 2 4	30

මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේයර්ජනරල්වරයාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ විසඟ දිසාපති කලාවන උපවර්තනවරයාන්සේගෙන්ද දැනගන්ව පුළුවන.

ගරුකර උතුමානන්වනන්සේගේ ආඥාවලස,  
ආර්. ඩබ්ල්. අයිවර්ස්.  
වැඩබලන මහසෙකුකාරීස් වමහ.

No. 1,617, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 27, 1902.

ON Monday, October 6, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Dewamedhi hatpattu of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,616/31. Claimant—E. L. de Silva.

Lot.	Name of Land.	Village.	Description.	Extent			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
H 1200	Maguruwelpitiya	Hanwella and Kalugomuwa	Cocoanut	137	0	30	200
I 1200	Walaswewehenyaya	Hanwella	Chena	26	1	0	15
J 1200	Puswellehena	do.	do.	3	1	0	15
K 1200	Welendehena	Hanwella and Kalugomuwa	do.	15	0	28	15
L 1200	Kongahamulahena	Kalugomuwa	do.	6	2	28	15
M 1200	Galbodahena	do.	do.	5	0	6	15
Preliminary plan 2,479/28. Claimant—L. David de Silva.							
L 1189	Walgama estate	Walgama	Coccanut	6	1	20	60
M 1189	Do.	do.	do.	4	3	12	200
N 1189	Do.	do.	Low jungle	22	2	20	10
O 1189	Do.	do.	do.	14	1	0	10
P 1189	Do.	do.	do.	82	1	20	10
Q 1189	Do.	do.	do.	47	1	20	10
R 1189	Konmitiyana estate	Konmitiyana	Cocoanut	34	2	0	150
S 1189	Do.	do.	Chena	4	1	0	10
T 1189	Do.	do.	do.	69	1	0	10
N 1189	Do.	do.	do.	29	0	0	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,617, N.W. P.

1902 ක්ව අගෝස්තු මස 27 වෙනි දින කොළඹ මහසෙකුකාරීස්වරයාන්සේගේ කන්තෝරුවේදීය.

වැනි දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු වේ නිකෝගවල ප්‍රකාරයට වම් 1902 ක්ව මන්තෝම්බ මස 6 වෙනි දිනවු සදුද දවල් එකට කුරුණෑගල කම්මේරිසේදි වෙන්දේසිකර විකුණන්නට කොහොත් මේරුදෙන්නට ගෙදෙනවා ඇත.

වගබ දිසාවේ කුරුණෑගල පලාතේ දේවමැදිකත්පත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 16.

සිනිසම 2,616/31. අයිතිකම කිසිත්තය—ඉ. ඇල්. ද සිල්වා.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	කිලෝමීටරණ ලද බුදල මහන. අක්කරයන්.			
				අ. රු. ප.	රු.		
H 1200	මකුරුවෙල්පිටිය	හංවැල්ල සහ කළුගොඩුව	පොල්වත්ත	137	0	30	200
I 1200	වලස්වැව්වෙත්තේ සහ	හංවැල්ල	සේන	26	1	0	15
J 1200	පුස්වැල්ලේසේන	එම	එම	3	1	0	15
K 1200	වෙලන්දේසේන	හංවැල්ල සහ කළුගොඩුව	එම	15	0	28	15
L 1200	කෝත්තකවුලසේන	කළුගොඩුව	එම	6	2	28	15
M 1200	ගල්බොඩසේන	එම	එම	5	0	6	15
සිනිසම 2,479/28. අයිතිකම කිසිත්තය—ඉ. ඇල්. ඩේවිඩ් ද සිල්වා.							
L 1189	වල්ගමවත්ත	වල්ගම	පොල්වත්ත	6	1	20	60
M 1189	එම	එම	එම	4	3	12	200
N 1189	එම	එම	පොතිකැලේ	22	2	20	10
O 1189	එම	එම	එම	14	1	0	10
P 1189	එම	එම	එම	82	1	20	10



කො.	දුඩමේ නම.	ගමේ නම.	අක්ෂර.	මහල.		අක්ෂර
				අ. රු. ප.	රු.	ගහ මිල.
Q 1189	වල්ගමවත්ත	වල්ගම	පො.හි කැපේ	47	1 20	10
R 1189	කෝන්මිට්තවත්ත	කෝන්මිට්ත	පො.ල්වත්ත	34	2 0	150
S 1189	එම	එම	සේන	4	1 0	10
T 1189	එම	එම	එම	69	1 0	10
U 1189	එම	එම	එම	29	0 0	10

මෙම දුඩම් ගැන වි.හිදුර ක.රණ සර්වේච්ඡර්කරුලත්නාත්සේනෙත්ද, මිනිනිමේ කොන්දෙසි ගැණ කාරණ වැඩි දිනකට අනුමැතිය ලබාදීමේ ඒකභවයක් සේනෙත්ද දැනගත්ව පුළුවන.

ගරුභර උතුමානත්වගන්සේනේ අභ්‍යව ලෙස,  
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
 ඩ.ඩබ්ලිව්. මහසේනාචාර්ය වමන.

No. 1,618, N.W. P.

Colonial Secretary's Office,  
 Colombo, August 28, 1902.

ON Friday, October 31, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up to auction. at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Puttalam pattu, Demala hatpattu, and Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 2,199. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	per Acre.
10749	Ottikuliya	—	Scrub and high jungle	206	0 0	15
D 1094B	Mullikandalame	—	Low jungle	35	2 10	10
D 1094D	Do.	—	do.	33	0 0	10
D 1094E	Do.	—	do.	34	2 10	10
F 1094B	Do.	—	do.	2	0 38	10
G 1094	Do.	—	Field	1	3 29	10
H 1094	Do.	—	High jungle	32	0 0	10
K 1094	Do.	—	Forest	15	2 34	10
L 1094	Do.	—	Scrub jungle	1	3 38	10
M 1094	Do.	—	Chena and low jungle	6	0 0	10
N 1094	Do.	—	do.	4	3 6	10
O 1094	Do.	—	do.	4	2 14	10

Preliminary plan 2,424. Claimant—Crown.

11252	Halmillewa	A. H. Ranhami Vidane	Chena	1	0 37	15
11253	Do.	H. Heratham	do.	1	1 15	15
11254	Do.	A. H. A. Herat Banda	do.	1	2 10	15
11261	Do.	N. V. Bandappu	Garden	1	0 8	25
11262	Do.	L. Bandappu	do.	0	3 12	25
11263	Do.	M. V. Pinhami	do.	0	3 18	25

Preliminary plan 2,320. Claimant—Crown.

10883	Kakanankuli	Julian Pariyari Manuel Pulle	Jungle	28	2 26	20
-------	-------------	------------------------------	--------	----	------	----

Preliminary plan 2,385. Claimant—Crown.

11066	Chenakudiyiruppu	—	Jungle suitable for cocoanut	5	0 16	25
11068	Do.	—	do.	4	3 36	25
11069	Do.	—	do.	4	1 8	25
11070	Do.	—	do.	5	0 28	25
11071	Do.	—	do.	3	0 33	25

Preliminary plan 2,384. Claimant—Crown.

U 1167	Chenakudiruppu	—	Cocoanut garden	0	3 28	25
11036	Do.	—	Forest	5	3 10	25

Preliminary plan 2,253. Claimant—Crown.

10822	Anamaduwa	—	Jungle	1	0 0	20
10823	Do.	—	do.	1	0 0	20
10824	Do.	—	do.	0	3 18	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,  
 R. W. IEVERS,  
 Acting Colonial Secretary.

No. 1,618, N.W. P.

වං 1902 නවු අගෝස්තු මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

වං 1902 නවු අගෝස්තු මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

වං 1902 නවු අගෝස්තු මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

සිතියම 2,199. අයිතිකම් කිසිවක්—අනුමැතිය.

නො.	මම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	අක්කර මහත. යක මිල.
			අ. රු. ප.	රු.
I0749	මව්විඳුලිය	—	කටුපු සහ රජ කැලේ	206 0 0 15
D 1094B	මුල්ලිකන්වලම	—	රජ කැලේ	35 2 10 10
D 1094D	එම	—	එම	33 0 0 10
D 1094E	එම	—	එම	34 2 10 10
F 1094B	එම	—	එම	2 0 38 10
G 1094	එම	—	කුඹුර	1 3 29 10
H 1094	එම	—	රජ කැලේ	32 0 0 10
K 1094	එම	—	මුකලාන	15 2 34 10
L 1094	එම	—	කටුකැලේ	1 3 38 10
M 1094	එම	—	සේන සහ රජ කැලේ	6 0 0 10
N 1094	එම	—	එම	4 3 6 10
O 1094	එම	—	එම	4 2 14 10
		සිතියම 2,424.		
11252	කල්මිල්ලුව	ඒ. එච්. රත්නම් පිදුමේ	සේන	1 0 37 15
11253	එම	එච්. සේරත්නම්	එම	1 1 15 15
11254	එම	ඒ. එච්. ඒ. සේරත්නම්	එම	1 2 10 15
11261	එම	ඒ. ඩී. බණ්ඩාර	වත්ත	1 0 8 25
11262	එම	ඇල්. බණ්ඩාර	එම	0 3 12 25
11263	එම	ඇම්. ඩී. පිත්තම්	එම	0 3 18 25
		සිතියම 2,320.		
10883	කාකනක්කල	ජූලියන්ටරියා පිටුමුල්ල	කැලේ	28 2 26 20
		සිතියම 2,385.		
11066	සේනකුඹුරපිටු	—	පොල්වලට කොදු කැලේ	5 0 16 25
11068	එම	—	එම	4 3 36 25
11069	එම	—	එම	4 1 8 25
11070	එම	—	එම	5 0 28 25
11071	එම	—	එම	3 0 33 25
		සිතියම 2,384.		
U 1167	එම	—	පොල්වත්ත	0 3 28 25
11036	එම	—	මුකලාන	5 3 10 25
		සිතියම 2,253.		
10822	ආනමුටු	—	කැලේ	1 0 0 20
10823	එම	—	එම	1 0 0 20
10824	එම	—	එම	0 3 18 20

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේකර්වරයාගේ කන්තෝරුවේදී, මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

තරුණර උතුරු මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, වැඩබලන මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

No. 1,618, N.W. P.

කොළඹ නගරයේ ජනපති ආචාර්යවරයා, කොළඹ, 1902 මැයි මස 28 වන දින.

1902 මැයි මස 28 වන දින කොළඹ නගරයේ ජනපති ආචාර්යවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

29 කාණ්ඩයේ ඉඩම්, වැඩබලන මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

පිළිගැනීමේ මුදල 2,199. නිකුත් කළේ—ආචාර්යවරයා.

නිකුත් කළේ

මුදල.	මුදල.	මුදල.	මුදල.	මුදල.
මුදල.	මුදල.	මුදල.	මුදල.	මුදල.
10749	මුදල.	—	මුදල.	206 0 0 15
D 1094 B	මුදල.	—	මුදල.	35 2 10 10

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்	விபரம்.	விசரம.		முகஞ்.
				அ. ரூ. பெ.	ரூ.	
D 1094 D	முள்ளிகண்டலம்	—	சிறுகாடு	33 - 0 0		10
D 1094 F	—	—	—	34 2 10		10
F 1094 B	—	—	—	2 0 38		10
G 1094	—	—	வயல	1 3 29		10
H 1094	—	—	பெருங்காடு	32 0 0		10
K 1094	—	—	காடு	15 2 34		10
L 1094	—	—	பறறைக்காடு	1 3 38		10
M 1094	—	—	சேனையும் சிறு காடும்	6 0 0		10
N 1094	—	—	—	4 3 6		10
O 1094	—	—	—	4 2 14		10
பிளான இலக்கம் 2,424.						
11252	ஹல்மில்லாவ	எ. எச். நன்காமி விதானை	சேனை	1 0 37		15
11253	—	எச். ஏறுக்கூமி	சேனை	1 1 15		15
11254	—	எ. எச். எ. ஏறுதவண்டா	சேனை	1 2 10		15
11261	—	என். ஸ். வண்டப்ப	தோட்டம்	1 0 8		25
11262	—	எல். வண்டப்ப	—	0 3 12		25
11263	—	எம். ல். பின்காமி	—	0 3 18		25
பிளான இலக்கம் 2,320.						
10883	காக்கனங்குளி	சுவியனபரியாரி மனுவேல்	காடு	28 2 26		20
பிளான இலக்கம் 2,385.						
11066	சேனைக்கடிருப்பு	—	தென்னவைக்கக கூடிய காடு	5 0 16		25
11068	—	—	—	4 3 36		25
11069	—	—	—	4 1 8		25
11070	—	—	—	5 0 28		25
11071	—	—	—	3 0 33		25
பிளான இலக்கம் 2,384.						
U 1167	சேனைக்குடியிருப்பு	—	தென்னந்தோட்டம்	0 3 28		25
11036	—	—	காடு	5 3 10		25
பிளான இலக்கம் 2,253.						
10822	ஆனமடு	—	காடு	1 0 0		20
10823	—	—	காடு	1 0 0		20
10824	—	—	காடு	0 3 18		20

இக்காரணிகளைப் பற்றிய மேலதிகமான விளம்பரங்களை சோவையா ஜெனரலிடமும் மற்றபண வினா கொள் ளீகாரணிகளைப் பற்றி புத்தளம் உதவி ஏசன்றுத தரை அவர்களிடமும் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோத்தமா அவர்களினது கட்டணியின்படி,

ஆர். டபிள்யூ. ஐவெர்ஸ்,

இராசாங்க விசுதரின் வேலைபாட்பவர்.

No. 1,619, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 28, 1902.

ON Monday, October 20, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-five allotments of land situated in the Puttalam pattu, Demala hatpattu, and Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,289.—Puttalam pattu.

Applicant—Nil.

Claimant—Crown.

Lot.	Village.	Description.	Extent.		Upset Price per Acre.
			A. R. P.	Rs. c.	
6794	Mangalaveli	Jungle	91	0 0	20 0
6796	Do.	do.	191	1 17	20 0
6803	Do.	do.	104	2 7	20 0

Preliminary plan 1,305.—Rajakumarawanni pattu.

Applicant—Nil.

6813 Halmillewa Jungle 29 0 26 20 0

Preliminary plan 1,318.—Puttalam pattu.

Applicant—Nil.

6911 Murandaveli Jungle 4 0 16 12 50

Upset Price

Extent. Per Acre

Lot.	Village	Description.	A. R. P.	Rs.	c.
Preliminary plan 1,356.—Puttalam pattu.					
Applicant—Nil.					
7099	Madurankuli	Scrub	12 0 19	12	50
7102	Do.	do.	12 2 7	12	50
7108	Do.	do.	13 1 18	12	50
7111	Do.	do.	13 1 7	15	0
7113	Do.	do.	17 3 1	12	50
Preliminary plan 1,369.—Akkarai pattu.					
Applicant—Nil.					
7194	Nawakkadu	Scrub	5 0 30	10	0
Preliminary plan 1,657.—Pandita pattu.					
Applicant—Nil.					
8502	Anamaduwa	Low forest	48 0 13	10	0
Preliminary plan 1,675.					
Applicant—Nil.					
8549	Mamunagama	Forest	2 3 16	15	0
Preliminary plan 1,682.—Peravilu pattu.					
Applicant—Nil.					
8561	Uriyagamuwa	High jungle	83 2 36	15	0
8562	Do.	do.	64 2 10	15	0

Lot.	Village	Description.	Exent.		Upset Price
			A.	R. P.	per Acre. Rs. c.
Preliminary plan 1,684.—Karambe pattu. Applicant—Nil.					
8569	Mamunagama	Forest	54	2 20	15 0
8572	Do.	Low jungle	116	1 2	10 0
8575	Do.	Field	9	1 7	10 0
Preliminary plan 1,743.—Kumarawanni pattu. Applicant—Nil.					
8799	Vetiya	Low jungle	28	0 12	7 50
Preliminary plan 1,771.—Kalpitiya division. Applicant—Nil.					
8904	Motuwarem	Jungle	101	1 0	30 0
Preliminary plan 1,812.—Akkarai pattu. Applicant—Nil.					
9180	Daluwa	Jungle	6	0 27	10 0
9181	Do.	do.	7	0 37	10 0
9182	Do.	do.	7	2 8	10 0
9183	Do.	do.	11	3 2	10 0
9184	Do.	do.	9	1 0	10 0
9185	Do.	do.	9	2 34	10 0
9186	Do.	do.	12	1 3	10 0
9187	Do.	do.	11	2 23	10 0
9188	Do.	do.	11	2 28	10 0
9189	Do.	do.	9	0 0	10 0
9190	Do.	do.	13	0 33	10 0
9191	Do.	do.	15	2 22	10 0
9192	Do.	do.	13	2 25	10 0
9193	Do.	do.	7	1 33	10 0
9194	Do.	do.	10	0 39	10 0
Preliminary plan 2,085.—Karambe pattu Applicant—Nil.					
10274	Mahauswewa	Jungle	5	0 10	10 0
Preliminary plan 1,722.—Akkarai pattu. Applicant—Nil.					
8710	Taluvai	Scrub	16	3 36	10 0
8712	Do.	do.	20	2 7	10 0
8713	Do.	do.	7	1 14	10 0
8714	Do.	do.	14	0 7	10 0
8715	Do.	do.	11	1 2	10 0
8716	Do.	do.	9	1 29	10 0
8717	Do.	do.	11	1 0	10 0
8718	Do.	do.	13	1 32	10 0
8720	Do.	do.	17	1 22	10 0
8721	Do.	do.	12	3 8	10 0
8722	Do.	do.	6	1 20	10 0
8724	Do.	do.	11	1 12	10 0
8725	Do.	do.	11	2 17	10 0
8728	Do.	do.	11	2 23	10 0
8729	Do.	do.	4	3 0	10 0
8733	Do.	do.	14	0 33	10 0
8734	Do.	do.	3	1 17	10 0
8737	Do.	do.	15	0 35	10 0
8739	Do.	do.	10	2 23	10 0
8742	Do.	do.	5	0 20	10 0
8744	Do.	do.	6	1 0	10 0
8745	Do.	do.	9	2 16	10 0
8746	Do.	do.	4	3 26	10 0
8748	Do.	do.	3	2 0	10 0
8749	Do.	do.	15	1 17	10 0
8751	Do.	do.	24	2 35	10 0
Preliminary plan 2,114.—Akkarai pattu. Applicant—Assena Neina Mohamadu Levvai.					
10350	Kandakuli	Sandy	24	2 36	10 0
Preliminary plan 2,173.—Rajaw nni pattu. Applicant—Nil.					
J 1086	Eramuduwewa	Chena	7	0 0	10 0
N 1086	Do.	do.	16	2 10	10 0
O 1086	Do.	Forest	6	3 32	15 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,619, N.W. P. වූ 1902 නව අයයකටය 28 වෙනි දින කොළඹ මහාසභකාරීයේ උත් තාක්ෂණයේ කන්තෝරුවේදී.

මෙම දිසාවේ පුත්තලමේ උපළච්ඡන්තඋත්තාක්ෂණයේ පිහිටි මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්නත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වූ 1902 නව මන්තෝ මිටු මස 20 වෙනි දිනට සඳුදා සවස 10 පුත්තලම් කවීමේදී වෙන්දේසිකර විකුණනට ගෙවෙනවා ඇත. වසම දිසාවේ පුත්තලමේ පළාතේ පුත්තලමේපන්නා දෙමල හන්පන්නා සහ කල්පිටි කොර්ඩාසවල පිහිටා තිබෙන බිම් කැබෙලි.

සිතියම 1,289. අසිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර යක මිල. රු. ශ'
6794	මන්තලවෙලි	කැලේ	91 0 0	20 0
6796	එම	එම	191 1 17	20 0
6803	එම	එම	104 2 7	20 0
සිතියම 1,305.				
6813	හල්මිල්ලැව	කැලේ	29 0 6	20 0
සිතියම 1,318.				
6911	මුරන්ඩාල්වෙලි	කැලේ	4 0 16	12 50
සිතියම 1,356.				
7099	මදරන්කුලි	කවුළු	12 0 19	12 50
7102	එම	එම	12 0 7	12 50
7108	එම	එම	13 1 18	12 50
7111	එම	එම	13 1 7	15 0
7113	එම	එම	17 3 1	12 50
සිතියම 1,369.				
7194	නාවක්කඩු	කවුළු	5 0 30	10 0
සිතියම 1,657.				
8502	ආනමඩුව	ලද මුක	48 0 13	10 0
සිතියම 1,675.				
8549	මුහුනම	මුකලාන	2 3 16	15 0
සිතියම 1,682.				
8561	ලෑරියායොම	ලස්කැලේ	83 2 36	15 0
8562	එම	එම	64 2 10	15 0
සිතියම 1,684.				
8569	බමුහුනම	මුකලාන	54 2 20	15 0
8572	එම	ලදකැලේ	116 1 2	10 0
8575	එම	කුඹුර	9 1 7	10 0
සිතියම 1,743.				
8799	වැටිය	ලදකැලේ	28 0 12	7 50
සිතියම 1,771.				
8904	මුහුටාරම්	කැලේ	101 1 0	30 0
සිතියම 1,812.				
9180	දළුව	කැලේ	6 0 27	10 0
9181	එම	එම	7 0 37	10 0
9182	එම	එම	7 2 8	10 0
9183	එම	එම	11 3 2	10 0
9184	එම	එම	9 1 0	10 0
9185	එම	එම	9 2 34	10 0
9186	එම	එම	12 1 3	10 0
9187	එම	එම	11 2 23	10 0
9188	එම	එම	11 2 28	10 0
9189	එම	එම	9 0 0	10 0
9190	එම	එම	13 0 33	10 0
9191	එම	එම	15 2 22	10 0
9192	එම	එම	13 2 25	10 0
9193	එම	එම	7 1 33	10 0
9194	එම	එම	10 0 39	10 0
සිතියම 2,085.				
10274	මහලස්වැව	කැලේ	5 0 10	10 0
සිතියම 1,722.				
8710	දළුව	කවුළු	16 3 36	10 0
8712	එම	එම	20 2 7	10 0
8713	එම	එම	7 1 14	10 0
8714	එම	එම	14 0 7	10 0
8715	එම	එම	11 1 2	10 0
8716	එම	එම	9 1 29	10 0
8717	එම	එම	11 1 0	10 0
8718	එම	එම	13 1 32	10 0
8720	එම	එම	17 1 22	10 0
8721	එම	එම	12 3 8	10 0
8722	එම	එම	6 1 20	10 0
8724	එම	එම	11 1 12	10 0
8725	එම	එම	11 2 17	10 0
8728	එම	එම	11 2 23	10 0
8729	එම	එම	4 3 0	10 0
8733	එම	එම	14 0 33	10 0

නො.	ගම.	අන්දම.	අක්කර	
			ඊ. රු. ප.	රු. ග.
8734	දලුව	කලුව	3 1 17	10 0
8737	එම	එම	15 0 35	10 0
8739	එම	එම	10 2 23	10 0
8742	එම	එම	5 0 20	10 0
8744	එම	එම	6 1 0	10 0
8745	එම	එම	9 2 16	10 0
8746	එම	එම	4 3 26	10 0
8748	එම	එම	3 2 0	10 0
8749	එම	එම	15 1 17	10 0
8751	එම	එම	24 2 35	10 0
සිතියම 2,114.				
10350	කන්වකුලී	වැලීල	24 2 36	10 0
සිතියම 2,173.				
J 1086	මරලුදුව	රෙන	7 0 0	10 0
N 1086	එම	එම	16 2 10	10 0
O 1086	එම	මුකලාන	6 3 32	15 0

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේශ්වර්කයලද්දන් නාන්ඛේශෙන්ද, විනිවිමේ කොන්දේසි ගැන කාරණ වගම් දිසාවේ පුත්තලමේ ලව්ච්චන්ද්‍රන් නාන්ඛේශෙන්ද දැන ගන්නට පුළුවන.

ගරුකර ලකුමානවකන්සේගේ ආකුචලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩිලිගම මහලයෙකුරුස් මිමින.

No. 1,619, N.W. P. මහා. ජනපතිර්තනාර් ආප්පිල්,  
කො. මු. ප., 1902 ම ව්‍යව ආචාර්යයාණී 28 න් ද.

1902 ආ. ආ. ආ. මු. ප. 20 න් මිකිලි කිලිසා  
කිලිසා 1 මණිකලු පුත්තලම ජන ආප්පිලි වැඩිමන  
මාකානාතනු නිවසේ කුමාරානෙණු ආප්පිලි වැඩිමන  
මාකානාතනු නිවසේ කුමාරානෙණු ආප්පිලි වැඩිමන  
මාකානාතනු නිවසේ කුමාරානෙණු ආප්පිලි වැඩිමන

65 කාණිත කුණිතින්, වැඩිමන මාකානාතනු පුත්තලම  
මිසිලි වැඩිමන පුත්තලම මිසිලි වැඩිමන මිසිලි වැඩිමන  
මිසිලි වැඩිමන මිසිලි වැඩිමන මිසිලි වැඩිමන

පිළිගත ඉලකකම 1,289. පුත්තලම පත්තරු.  
ආප්පිලි—මහලයෙකුරුස්.  
උත්තරාණි—මාකානාතනු. විනිවිමේ  
කේන්ඩිකාණාණ—මිසිලි. විනිවිමේ

වි. ව.	වි. ව.	වි. ව.	ඉක්කර	
			ඊ. රු. ප.	රු. ග.
6794	කාලු	91 0 0	20 0	
6796	කාලු	191 1 17	20 0	
6803	කාලු	104 2 7	20 0	

පිළිගත ඉලකකම 1,305. මුහුණුමාල වන  
සාපය පත්තරු.

ආප්පිලි—මහලයෙකුරුස්.  
6813 කාලු 29 0 26 20 0

පිළිගත ඉලකකම 1,318. පුත්තලම පත්තරු.  
ආප්පිලි—මාකානාතනු වෙණි.

6911 කාලු 4 0 18 12 50

පිළිගත ඉලකකම 1,356. පුත්තලම පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

7099	පත්තලකකාලු	12 0 19	12 50
7102	කාලු	12 2 7	12 50
7108	කාලු	13 1 18	12 50
7111	කාලු	13 1 7	15 0
7113	කාලු	17 3 1	12 50

පිළිගත ඉලකකම 1,369. මුහුණුමාල පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

7194 පත්තලකකාලු 5 0 30 10 0

විනිවිමේ  
විනිවිමේ  
විනිවිමේ  
විනිවිමේ

පිළිගත ඉලකකම 1,657. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

8502 කිලිකාලු 48 0 13 10 0  
පිළිගත ඉලකකම 1,675.  
ආප්පිලි—මාකානාතනු.

8549 කාලු 2 3 16 15 0  
පිළිගත ඉලකකම 1,682. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

8561 මාකානාතනු 83 2 36 15 0  
8562 කාලු 64 2 10 15 0

පිළිගත ඉලකකම 1,684. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

8569 කාලු 54 2 20 15 0  
8572 කිලිකාලු 116 1 2 10 0  
8575 කාලු 9 1 7 10 0

පිළිගත ඉලකකම 1,743. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

8799 කිලිකාලු 28 0 12 7 50  
පිළිගත ඉලකකම 1,771. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

8904 කාලු 101 1 0 30 0  
පිළිගත ඉලකකම 1,812. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

9180	කාලු	6 0 27	10 0
9181	කාලු	7 0 37	10 0
9182	කාලු	7 2 8	10 0
9183	කාලු	11 3 2	10 0
9184	කාලු	9 1 0	10 0
9185	කාලු	9 2 34	10 0
9186	කාලු	12 1 3	10 0
9187	කාලු	11 2 23	10 0
9188	කාලු	11 2 28	10 0
9189	කාලු	9 0 0	10 0
9190	කාලු	13 0 33	10 0
9191	කාලු	15 2 22	10 0
9192	කාලු	13 2 25	10 0
9193	කාලු	7 1 33	10 0
9194	කාලු	10 0 39	10 0

පිළිගත ඉලකකම 2,085. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

10274 කාලු 5 0 10 10 0  
පිළිගත ඉලකකම 1,722. මාකානාතනු පත්තරු.  
ආප්පිලි—මාකානාතනු.

8710	පත්තලකකාලු	16 3 36	10 0
8712	කාලු	20 2 7	10 0
8713	කාලු	7 1 14	10 0
8714	කාලු	14 0 7	10 0
8715	කාලු	11 1 2	10 0
8716	කාලු	9 1 29	10 0
8717	කාලු	11 1 0	10 0
8718	කාලු	13 1 32	10 0
8720	කාලු	17 1 22	10 0
8721	කාලු	12 3 8	10 0
8722	කාලු	6 1 20	10 0
8724	කාලු	11 1 12	10 0
8725	කාලු	11 2 17	10 0
8728	කාලු	11 2 23	10 0
8729	කාලු	4 3 0	10 0
8733	කාලු	14 0 33	10 0
8734	කාලු	3 1 17	10 0

இல.	விவரம்.	நிகாணத்த விசை ஏக்கர் ஒன்ற க்கு.	
		விசாலம். ஏ. மு. ப.	ரூ. ச.
8737	பறறைக்காடு	15 0 35	10 0
8739	செடி	10 2 23	10 0
8742	செடி	5 0 20	10 0
8744	செடி	6 1 0	10 0
8745	செடி	9 2 16	10 0
8746	செடி	4 3 26	10 0
8743	செடி	3 2 0	10 0
8749	செடி	15 1 17	10 0
8751	செடி	24 2 35	10 0
பிளான இலக்கம் 2,114. அக்கரைப்பற்று. குறிச்சி—கண்டக்குளி.			
கேள்விக் காரன்—அச்சுநெய்யினு முகமடத்துவெவ்வை. உரித்தாளர்—ஆசாட்சியார்.			
10550	பற்றுக்காரன்	24 2 36	10 0

இல.	விவரம்.	நிகாணத்த விசை ஏக்கர் ஒன்ற க்கு.	
		விசாலம். ஏ. மு. ப.	ரூ. ச.
பிளான இலக்கம் 2,173. ராஜவணனிப்பற்று. குறிச்சி—எறமுத்துவெவ. கேள்விக் காரன்—இல்லை.			
J 1086	சேனை	7 0 0	10 0
N 1086	சேனை	16 2 10	10 0
O 1086	சாடு	6 3 32	15 0
இக்காண்களைப்பற்றிய மேலங்கடான வன்மபரகரண சொல்லையா ஜெனறலிடமும் விற்பனை வின கொந்திசுகளைப்பற்றி புத்தளம் உதவி ஏசுனறுத்தூரையவாகளிடமும் வினாவு அறிந்துகொள்ளலாம்.			
மகோத்தமர் அவர்களினது கட்டளையின்படி, ஆர். டவ்ளிங். ஐவ்வுர்ஸ, இராசாங்க விதிதரின வேலைபாடப்பவர்.			

No. 1,620, N.W. P.

Colonial Secretary's Office, Colombo, August 29, 1902.

ON Monday, November 17, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Preliminary plan 2,432.		Upset Price per Acre.
				Extent. A. R. P.	Rs.	
11321	Kudamanaweriya	Crown	Low jungle	23 0 8	30	
Preliminary plan 2,434.						
11328	Manaweriya	Crown	Forest	1 1 22	30	
Preliminary plan 1,882.						
9615	Karukkuwatawana	Crown	Paddy field	4 2 19	10	
9632	Do.	do.	Jungle	0 1 15	15	
Preliminary plan 1,859.						
9354	Pahalapalugaswewa	Crown	Open swampy	0 3 14	20	
Preliminary plan 1,745.						
T 720	Tarakudivillu	Seku Muhammadu and two others	Chena	10 3 30	15	
Preliminary plan 1,543.						
8088	Kusalai	Crown and Migel Tavarera	Abandoned clearing	4 3 36	10	
8090	Do.	Crown	Swampy open land	2 3 20	10	
M 650	Do.	do.	Abandoned plantation	15 2 10	10	
Preliminary plan 2,180.						
C 1090	Kudamaeliya	Crown	Fit for paddy	121 0 0	15	

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,620, N.W. P.

வகீ 1902 ன்வு அகோச்து மக 29 வெகி தின க்கொடுமி மககெதுகாரீச்டுநவானகேனெ கவகோர்வுவெடி.

புலக டீகாவெ லலாவக டீசுதுக்துவெ ருபரீசவகடுநவானகே விசின வெகி பகவ கடுகவவென முக்ஷுபு கவ கடுகி ருக்துவெ திகோகலடு குகாரகடு வகீ 1902 ன்வு காவூமிடு மக 17 வெகி தினக்து கடுடி டுபுல 10 லலாவக கலவெரீசெடி வெவடேசிகர விசுநவனடு கெடுகவா டீக.

வகமி டீகாவெ லலாவக ருபரீசு ருபரீசு கெலிடாககே விசினவெகி விசுகுவெடு. சிசினம 2,432. வெவ டுபுலவடுபு டுபுலவகாரகென கடுக.

கொ.	கலி.	செசினகல கினவனா.	செசடு.	செககர மககடு.	
				ஏ. ரூ. ப.	ரூ.
11321	குகாமாவெரீசக	முக்ஷுபு	கடுகாலு	23 0 8	30
11328	மாவாவெரீசக	படு	காலு	1 1 22	30
9615	கரூக்துபடுபடுவக	படு	பி குகூர	4 2 19	10
9632	படு	படு	காலு	0 1 15	15

නො.	ගම.	අයිතිකම් කියවනා.	අයදුම.	මහන. ර. ර. ප.	අන්කර ගන මිල රු.
9354	පහලපහසවුව	අණ්ඩුව සිතියම 1,859.	දඹු දළු පිලිබිම	0 3 14	20
T 720	කාරකුඹුවිල	දෙණ මුහුමදු සහ තවත් සිතියම 1,543.	පහස	10 3 30	10
8088	කුසල	අණ්ඩුව සහ මාහල දොරණ	අත්දැරීම එළකිරීම	4 3 36	10
8090	එම	අණ්ඩුව	දඹු දළු පිලිබිම	2 3 20	10
M 650	එම	එම	අත්දැරීම ගස්	15 2 10	10
C 1090	බඩාමාළල	සිතියම 2,180. අණ්ඩුව	කුඹු දළු පිලිබිම සැතපෙන ඉඩම්	121 0 0	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තකර්මයකට නොගෙන, විකිනී මි කොන්දේසි ගැණ හලාවක දිසාවේ උපදේශනවන නොගෙන දුකගන්කව පුවමන.

ගරුකර උතුමානවකන්සේසේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැඩබලන මහසෙක්කාරිස් වමින.

### LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,164, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, August 22, 1902.

ON Wednesday, October 8, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
Preliminary plan 2,169.—Kadawat korale. Claimant—Crown.						
6547	Etakada	Dingiri Banda Arachchi	Low jungle fit for paddy	3	2	31
6548	Do.	—	Paddy field (encroachment by Punchirala Korala)	0	3	26
6549	Do.	—	do.	0	2	26
6551	Do.	Sirambewedaralage Kadirate of Etakada	Low jungle fit for paddy	2	0	21
6554	Do.	—	do.	0	2	18
6555	Do.	—	Paddy field (encroachment by Wannihami)	0	1	0
6557	Do.	Wannihami Vel-vidane and K. Wannihami	Low jungle fit for paddy	3	3	28
6558	Do.	—	do.	0	1	0
6560	Kuratiyawa	Wannihami Vel-vidane and others of Etakada	Low jungle fit for paddy	18	3	0
Preliminary plan 2,123.—Eppawala korale.						
6364	Alutwewa	Kirihamiwaduralage Herathami and others of Alutwewa	Scrub jungle fit for paddy	1	2	37
Preliminary plan 2,166.—Eppawala korale.						
6541	Mediyawa	Mudiyanse Arachchi and T. T. Kapurula of Mediyawa	Low jungle fit for paddy	7	1	22
6542	Do.	do.	do.	2	0	0
Preliminary plan 1,646.—Kende korale.						
4991	Kolibendewa	Alitambige Ossen Tambi	Scrub jungle fit for paddy	1	0	27
Preliminary plan 108.—Vilachchiya korale.						
349	Muttankulama	Sellate Vidane, Menikrala, Appurala, and others	Forest and chena fit for paddy	20	0	35
350	Do.	do.	do.	17	0	24
Preliminary plan 111.—Vilachchiya korale.						
361	Ambagahawewa	Disanayaka, Division Officer	Scrub fit for garden	3	0	26
362	Do.	do.	do.	1	2	29

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,164, N.C. P.

විෂි 1902 ක්වු අගොස්තු මස 22 වෙනි දින කොළඹ මහසෙනෙවිගාරයේ දිනාත්සේනේ කන්තෝරුවේදීය.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්නාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වෂි 1902 ක්වු ම භනෝමර් මාසේ 8 වෙනි දිනවු බදාදා සැස 10 අනුරාධ පුරේ කවුච්චේදී වෙන්දේසිකර විකුණනට නොහොත් මෙරුන්කරදෙන්නට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කුවරගම්පලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන විමිකැබෙලි 17 ය. සිතියම 2,169. සච්චන්කෝරලේ. අයිතිකම කීර්තනා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අකකර මහත. සක මිල.		
				අ. රු ප.	රු.	
6547	ඇතාකඩ	සිහිරිබන්ඩා ආරච්චි	වියට සුදුසු ලඳු කැලේ	3	2 31	15
6548	එම	—	පුත්තියල කෝරල විසින් අල්ලාගනී තිබෙන කුඹුර	0	3 26	15
6549	එම	—	එම	0	2 26	15
6551	එම	ඇතාකඩ සිරිභාවේදුරලයේ කදිරනේ	වියට සුදුසු ලඳු කැලේ	2	0 21	15
6554	එම	—	එම	0	2 18	15
6555	එම	—	වත්තිහාමි විසින් අල්ලා ගන තිබෙන කුඹුර	0	1 0	15
6557	එම	වත්තිහාමි වෙල්ලිදුනේ සහ කේ. වත්තිහාමි	වියට සුදුසු ලඳු කැලේ	3	3 28	15
6558	එම	—	එම	0	1 0	15
6560	කුරුවිතාව	ඇතාකඩ වත්තිහාමි වෙල්ලිදුනේ සහ තවත්	එම	18	3 0	10
6364	අළුත්දෑව	සිතියම 2,123. එප්පාවෙලකෝරලේ. අළුත්දෑවේ කිරිහාමිවෙදුරලයේ සේරත්තාමි සහ තවත් සිතියම 2,166. එප්පාවෙලකෝරලේ.	වියට සුදුසු කනතුකැලේ	1	2 37	15
6541	මැදියාව	මැදියාවේ ජේ. පී. කපුරුල සහ මුදියන්සේ කිටපු ආරච්චිල	වියට සුදුසු ලඳුකැලේ	7	1 22	15
6542	එම	එම	එම	2	0 0	15
4991	කෝලිබැත්දුව	සිතියම 1,646. කැදැකෝරලේ. අලිතමිගේ මස්සන්තමි	වියට සුදුසු කනතුකැලේ	1	0 27	10
349	මුට්ටන්කුලම	සිතියම 108. මිලවිවිකෝරලේ. සෙල්ලනේවිදුනේ, මැතිකරුල, අප්පුරුල සහ තවත්	වියට සුදුසු මුකලාන සහ හේන	20	0 35	11
350	එම	එම	එම	17	0 24	11
361	අඹගහවැව	සිතියම 111. මිලවිවිකෝරලේ. දිසානායක කොට්ඨාසේ මුලා දූතියා	වත්තකට සුදුසු කනත්ත	3	0 26	10
362	එම	එම	එම	1	2 27	10

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකටවත් අයිතියැසිකම් ඇති අය සිටින්නම් ඔවුන් විකිනීමේ දිනට පැමිණ අයිතිවැසිකම් ඔප්පුකරතිමින්නට මිනැග.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්පනරුලත්නාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්නාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.  
ගරුගර උතුරු මහත්වහන්සේගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩිදුර මහසෙනෙවිගාරයේ වම්ස.

No. 1,165, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Wednesday, October 15, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 410.—Kanadara korale.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
1584	Ponnarankulam	—	Forest and jungle fit for paddy	5	2 13	32
1585	Do.	—	do.	8	1 2	32
1586	Do.	—	do.	13	2 38	32
1587	Do.	—	do.	16	0 27	32
1588	Do.	—	do.	15	1 12	32
1589	Kombichekulama	—	do.	13	0 29	32
1590	Do.	—	do.	21	0 0	32
1591	Do.	S. M. Kater Mohideen of Anuradhapura	do.	24	1 24	32



Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 2,153.—Kadawat korale.						
Claimant—Crown.						
6503	Periyakulama	—	Scrub jungle fit for paddy	1	0 8	10
6504	Do.	—	do.	0	0 7	10
6505	Do.	—	do.	0	0 22	10
Preliminary plan 717.—Kadawat korale.						
Claimant—Crown.						
2341	Nelugollekada	Kirinaidorala Badderala	Paddy field(encroachment)	0	1 35	10
Preliminary plan 276.—Eppawala korale.						
Claimant—Crown.						
907	Radagama	Peddiyage Rana Vel-pediya	Scrub jungle fit for paddy	2	3 18	10
Claimant—Pediyaage Rana Vel-pediya and others.						
V. 87	Radagama	—	Paddy field	2	2 23	—
Preliminary plan 421.—Eppawala korale.						
Claimant—Crown.						
1613	Sangettewa	—	Forest fit for paddy	6	2 0	15
1614	Do.	—	do.	8	3 32	15
1615	Do.	—	do.	11	2 29	15
1616	Do.	—	do.	6	2 25	15
1617	Do.	—	do.	9	3 36	15

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,165, N.C. P.

වර්ෂ 1902 ක්‍රි. අගෝස්තු මස 26 වෙනි දින කොළඹ මහජනකාරී සඳහා විකුණන ලද භූමි ප්‍රකාශන ප්‍රකාරයට වර්ෂ 1902 ක්‍රි. ඔක්තෝබර් මාස 15 වෙනි දින වූ දා සවස 1 වන අනුරාධපුර කම්බේරියේදී

චතුර්මූඳ දිසාමි ආණ්ඩුමේ එජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුමේ ජනරජයේ ප්‍රකාරයට වර්ෂ 1902 ක්‍රි. ඔක්තෝබර් මාස 15 වෙනි දින වූ දා සවස 1 වන අනුරාධපුර කම්බේරියේදී වෙන්දේසිකර විකුණන බව නොහොත් බේරුන්කර දෙනට යෙදෙනවා ඇත.

චතුර්මූඳ දිසාමි අනුරාධපුර පලාතේ නුවරගමපලාත කොමිෂියායේ පිහිටා තිබෙන ඩිමිකැබ්ලි 19ක්.

සිතියම 410. කනදරාකෝරලේ. අසිනිකම කිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
1584	පොත්තාරත්තුලම	—	විසට සුදුසු කැලේ සහ මූකලාන	5 2 13	32
1585	එම	—	එම	8 1 2	32
1586	එම	—	එම	13 2 33	32
1587	එම	—	එම	16 0 27	32
1588	එම	—	එම	15 1 12	32
1589	කොන්චිච්චුලම	—	එම	13 0 29	32
1590	එම	—	එම	21 0 0	32
1591	එම	අනුරාධපුරේ ඇස්. ඇම්. කාදර මොසිදින්	එම	24 1 24	32
සිතියම 2,153. කඩවත්කෝරලේ.					
6503	පෙරියකුලම	—	විසට සුදුසු කනකුකැලේ	1 0 8	10
6504	එම	—	එම	0 0 7	10
6505	එම	—	එම	0 0 22	10
සිතියම 717. කඩවත්කෝරලේ.					
2341	තෙඵනොල්ලැකඩ	කිරිනයිදුරාල බද්දේරාල	අල්ලාගත තිබෙන කුඹුර	0 1 35	10
සිතියම 276. එප්පාවෙලකෝරලේ.					
907	රදගම	පේසියාගේ රනාවෙල්	විසට සුදුසු කනකුකැලේ	2 3 18	10
අසිනිකම කිසන්තා—පේසියාගේ රනාවෙල් පේසියා සහ කඩත්.					
V 87	එම	—	කුඹුර	2 2 23	—
සිතියම 421. එප්පාවෙලකෝරලේ. අසිනිකම කිසන්තා—ආණ්ඩුව.					
1613	සැත්ගව්වුව	—	විසට සුදුසු මූකලාන	6 2 0	15
1614	එම	—	එම	8 3 32	15
1615	එම	—	එම	11 2 29	15
1616	එම	—	එම	6 2 25	15
1617	එම	—	එම	9 3 36	15

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකටම අසිනිකම ඇති අය සිටින්නම් ඔවුන් විසින්මේ දිනේදී පැමිණ අසිනිකම කම් ඔප්පුකරගන්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්ථිජනරාජ්‍යලන්තාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා චතුර්මූඳ දිසාමි ආණ්ඩුමේ එජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර චතුර්මූඳ දිසාමි ආණ්ඩුමේ ආඥාව මිලස,

ආර්. ඩබ්ලිව්. අසිට්ස්,  
චැම්බලන් මහජනකාරී සඳහා.

No. 1,166, N.C.P.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1902.

ON Monday, October 20, 1902, at 1.30 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,157.—Uddiyankulama korale.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
6514	Thenkuttiyawa	Ukku Banda and three others of Kainattama	Low jungle fit for paddy	22	2 26	11
6514½	Do.	do.	do.	5	1 0	11

Preliminary plan 2,167.—Uddiyankulama korale.

6543	Nellugollekada	Kapurala Wewulekama and others	Jungle fit for paddy	10	2 0	10
------	----------------	--------------------------------	----------------------	----	-----	----

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,166, N.C. P.

විෂි 1902 ස්වු අගෝස්තු මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවරිය උත්තරානන්තේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්තේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකේශවල ප්‍රකාරයට වර්ෂ 1902 ස්වු ඔක්තෝබ්‍ර මස 20 වෙනි දිනවූ සඳුදා සවස 1.30ට අනුරාධපුරේ කවිවේදියේදී වෙන්දේසිකර විකුණනු වන බොහෝ කේරුන්කර දෙව්ව රෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුඵලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 3ක්.

සිතියම 2,157. උඩ්තරානන්තේ උත්තරානන්තේ. අයිතිකරු කිසිවක්:—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	අක්කර මහත. සක මිල.	
				අ. ර. ප.	රු.
6514	තේන්කුට්ටියාව	කපුරාලවේ උත්තරානන්තේ සහ තවත් තුන්දෙනෙක්	විෂව සුදුසු කැලේ	22	2 26 11
6514½	එම	එම	එම	5	1 0 11

සිතියම 2,167. උඩ්තරානන්තේ උත්තරානන්තේ.

6543	තෙමොළලාකඩ	කපුරාල වැව්ලේකම සහ තවත්	විෂව සුදුසු කැලේ	10	2 0 10
------	-----------	-------------------------	------------------	----	--------

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකට අයිතිවාසිකම් ඇති අත සිවිත්තම් ඔවුන් විකිනීමේ දී රෙවි පැමිණ අයිතිවාසිකම් ඔප්පුකර තිබිණි වට බිහැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡන්තරානන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි සහ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්තේගෙන්ද දනගන්නට පුළුවන.

හරුකර උතුරානන්තේගෙන් අඤ්චලෙස,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩ්වලාන මහසෙනෙවරිය වමන.

No. 1,167, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, August 29, 1902.

ON Monday, October 20, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,207.—Kalpe korale.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
X 139	Morakewa	—	Paddy field (encroachment by H. B. Hurulle Ratemahatmaya)	0	3 34	10

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre Rs.
6701	Morakewa	H. B. Hurulle Ratemahatmaya Preliminary plan 2,208.—Kalpe korale. Claimant—Crown.	Jungle fit for paddy	12	1 9 10
6703	Kalpe	Lekamage Ukkurala and two others	Jungle and chena fit for paddy	9	2 0 10
6704	Do.	Kadiratege Ukkurala and another Preliminary plan 2,211.—Kalpe korale. Claimant—Crown.	Jungle and chena fit for paddy	5	1 27 10
6710	Kohombagaskada	Ukkuwa Vel-duraya and others Preliminary plan 2,216.—Udiyankulama korale. Claimant—Crown.	Chena fit for paddy	6	1 18 10
6718	Diganhammillewa	Punchi Appu Lekama and nine others	Chena fit for paddy	7	0 36 10
6720	Do.	Punchi Appu Lekama and five others	Jungle fit for garden	0	3 34 10
6721	Do.	Punchirala Vel-vidane Wannihami	do.	1	2 8 10
Y 139	Diganhammillewa	Claimant—Menikrala Lekamage Welate and two others. Punchi Appu Lekama and three others	Garden	2	2 10 —

Claimants to any of these lands must attend the sale with their deeds of title.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,167, N.C. P.

වර්ෂ 1902 ක්‍රි. අගෝස්තු මස 29 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුවේ ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්ද විසින් මෙහි පහත සඳහන් වෛත ආණ්ඩුව සන්සක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්‍රි. ඔක්තෝබර් මාස 20 වෙනි දිනට සඳහා සමස්ත 10 අතර 10 පුරේ කම්බේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන නොහොත් බේරුම්කර දෙන්නට යොදා ගත හැකි දෑය.

උතුරු මැද දිසාවේ අතර 10 පුරේ ක්‍රමයට පලායේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 9 ක්. සිතියම 2,207. කල්පේකෝරලේ. අයිතිකම් කිහිපයක්—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	අක්කර මහන. ගස මිල.	
				අ. රු. ප.	රු.
X 139	මොරකැව	—	එම්. බී. හුරුල්ලේ රවේ මහත්මයා විසින් අල්ලාගත තිබෙන කුඹුර	0	3 34 10
6701	එම	එම්. බී. හුරුල්ලේ රවේ මහත්මයා සිතියම 2,208. කල්පේකෝරලේ.	විෂට සුදුසු කැලේ	12	1 9 10
6703	කල්පේ	ලේකමගේ උක්කුරල සහ තවත් දෙන්නෙක්	විෂට සුදුසු හේන සහ කැලේ	9	2 0 10
6704	එම	කදිරුගේගේ උක්කුරල සහ තවත් අයෙක් සිතියම 2,211. කල්පේකෝරලේ.	එම	5	1 27 10
6710	කොහොඹගස් කඩ	උක්කුරල වෙල්දුරයා සහ තවත් අය සිතියම 2,216. උඩ්බිසක්කුරල කෝරලේ.	විෂට සුදුසු හේන	6	1 18 10
6718	දිගත්තම්මිල්ලාව	පුත්තිඅප්පු ලේකම සහ තවත් 9 දෙනෙක්	විෂට සුදුසු හේන	7	0 36 10
6720	එම	පුත්තිඅප්පු ලේකම සහ තවත් 5 දෙනෙක්	වත්තකට සුදුසු කැලේ	0	3 34 10
6721	එම	පුත්තිඅප්පු වෙල්දුරගේ, වත්තිහාමි අයිතිකම් කිහිපයක්—මැතික්කර ලේකමගේ වෙලාගේ සහ දෙදෙනෙක්.	එම	1	2 8 10
Y 139	දිගත්තම්මිල්ලාව	පුත්තිඅප්පු ලේකම සහ තවත් 3 දෙනෙක්	වත්ත	2	2 10 —

මෙම ඉඩම්වලින් කොහොඹ ඉඩම්කටවත් අයිතිවාසිකම් ඇති අය සිටින්නම් විකිනීමේ දිනෙදී අයිතිවාසිකම් මරපුත් ඇතුළු පෙනීහිටින්නට බිහිකර.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්ජ්කර උත්තරානන්දගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර උතුරු මහත්මයාගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙනෙට්ටුවේ මාමුල්.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 546, P. OF U.

Colonial Secretary's Office, Colombo, August 21, 1902.

ON Tuesday, September 23, 1902, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Badulla District of the Province of Uva.

Table with columns: Lot, Village, Applicant, Name of Land, Description, Extent (A. R. P.), Upset Price per Acre (Rs.). Includes entries for Preliminary plans 1,031, 1,032, 767, and 1,015.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command, R. W. LEVERS, Acting Colonial Secretary.

No. 546, P. OF U.

වෑ 1902 ක්වු අගෝස්තු මස 21 වෙනි දින කොළඹ මහසෙනෙවරිය උත්තරාණයෙන් කන්දෝරුවේදීය.

ඉහත දිනට අනුමැතිය ලත් ඒකකලානායකයන් විසින් මෙහි පහත සඳහන්වන අනුමැතිය සන්තක ඉඩම් අනුමැතිය නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි දිනට අගහරුවාද, පස්වරු 10 බදු එකවරින්ම අනුමැතියට ගත් බවට තීරණය කරනු ලැබේ.

උඩ දිසාවේ බදු එපලාගේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 13.

සිතියම 1,031. අසීනියම කියන්නා—අනුමැතිය. ඉල්ලුම්කාරයා—බොරලන්ගේ චන්දිකේගෙදර අනුමැතිය. අක්කර මහත. යක මිල.

Table with columns: කො. (No.), ගම (Village), ඉඩමේ නම (Name of Land), අක්කර (Acreage), අක්කර මහත. (Cultivable), යක මිල (Price). Includes entries for lots 3418, 3419, 3420, 3421, 2686, 2688, 2689, 2690, 2691, 2692.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගත මිල. රු.
3396	වැල්ලවාගේ කැපුපල්ල කෝරළේ කඵපහන	සිතියම 1,015. කඵපහනෙන්කැන්ක සිතියම 986.	ඉල්ලීමකාරයා—මාරගහවෙල එච්. ඩී. හෙන්ද්‍රික් අප්පුහාමි. ගේන	1 3 38	15
3357	වැල්ලවාගේ කැපුපල්ල කෝරළේ රනසිංහ	ගාඊදියන්පහන සිතියම 1,018.	ඉල්ලීමකාරයා—බෝසිසේසර්. ගේන	0 2 0	10
3401	ලබුකිදදම්භිනිපලානඇල්ල	කිරවනාගලදොමේගේන පහන	ඉල්ලීමකාරයා—පී. ආර්. කුමාර. ගේන	8 1 14	15

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුරකාරණ සර්වේයර්ජනරුල්ලන්කාන්සේගෙන්ද, විකින්න සම්බන්ධ කාරණා ලාභී ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන්ද ලබාගන්නට පුළුවන.

ගරුකර ලිඛුමානවහන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිමර්ස්,  
වැඩබලන මහසෙක්‍රතාරීස් මමහ.

No. 547, P. OF U. Colonial Secretary's Office, Colombo, August 25, 1902.

ON Tuesday, September 30, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-three allotments of land situated in the Bintenna division of the Badulla District of the Province of Uva.

Preliminary plan 1,943. Village—Pangaragammana in Bintenna.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
6167	Owita and forest	6	0 5
6186	Mukalanroda	0	2 26
6187	do.	0	2 26
6200	Tisamunewela	7	0 0
6203	Nammanewelakele	8	0 20
6221	Kiralamulla	1	2 24
6222	do.	0	2 28
6223	do.	2	0 35
6224	do.	1	0 12
6225	do.	1	0 18
6226	do.	1	2 12
6227	do.	1	2 21
6228	do.	1	1 35
6229	do.	0	3 7
6230	do.	0	3 11
6231	do.	1	0 33
6232	do.	0	3 21
6233	do.	0	1 38
6234	do.	0	3 28
6235	do.	1	1 27
6236	Galewela	6	2 30
6237	Galewela or Purankumbura	2	1 28
6239	do.	0	2 37
6246	do.	1	0 3
6246½	do.	0	1 20
6247	do.	0	3 16
6252	do.	0	2 5
6254	do.	0	1 0
6257	do.	0	1 4
6258	do.	1	1 2
6259	do.	2	2 9
6260	do.	1	2 12
6261	do.	1	2 16
6262	do.	1	2 17
6263	do.	1	1 4
6264	do.	1	1 37
6265	do.	1	2 26
6266	do.	2	0 28
6267	do.	2	0 30
6268	do.	1	3 17
6269	do.	1	3 13
6270	do.	2	2 22
6271	do.	1	0 27

Upset price,—Rs. 10 per acre.  
Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 547, P. OF U. වම් 1902 කටු අගොස්තුමස 25 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරීස්ලන්කාන්සේගේ කන්කෝරුවේදිස.

ලාභී දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 කටු පැල්ගැඹුම මස 30 වෙනි දිනට අහහරුවාද, පස්වරු 1ට බදු එකිනේරි සේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ලාභී දිසාවේ බදු එ පලාගේ බිත්කැන්න ගොවිඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 43.

කො.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
6167	ඕටිට සහ මුකලාන	කැලේ	6 0 5
6186	මුකලන්තේද	එම	0 2 26
6187	එම	එම	0 2 26
6200	නිස්අඹුනේවෙල	එම	7 0 0
6203	නම්මනේවෙලකැලේ	එම	8 0 20
6221	කිරලමුල්ල	එම	1 2 24
6222	එම	එම	0 2 28
6223	එම	එම	2 0 35
6224	එම	එම	1 0 12
6225	එම	එම	1 0 18
6226	එම	එම	1 2 12
6227	එම	එම	1 2 21
6228	එම	එම	0 3 7
6229	එම	එම	0 3 11
6230	එම	එම	1 0 33
6231	එම	එම	0 3 21
6232	එම	එම	0 1 38
6233	එම	එම	0 3 28
6234	එම	එම	1 1 27
6235	ගාලේවෙල	එම	6 2 30
6237	ගාලේවෙල කොහොන් පුරන්කුඹුර	එම	2 1 28
6239	එම	එම	0 2 37
6246	එම	එම	1 0 3
6246½	එම	එම	0 1 20
6247	එම	එම	0 3 16
6252	එම	එම	0 2 5
6254	එම	එම	0 1 0
6257	එම	එම	0 1 4
6258	එම	එම	1 1 2
6259	එම	එම	2 2 9
6260	එම	එම	1 2 12
6261	එම	එම	1 2 16
6262	එම	එම	1 2 17
6263	ගම—බිත්කැන්නේ පහරගම්මන. ගාලේවෙල ඉනාහොන් පුරන්කුඹුර	කැලේ	1 1 4
6264	එම	එම	1 1 37
6265	එම	එම	1 2 26
6266	එම	එම	2 0 28
6267	එම	එම	2 0 30
6268	එම	එම	1 3 17
6269	එම	එම	1 3 13
6270	එම	එම	2 2 22
6271	එම	එම	1 0 27

අක්කරයකට ලක්සුව රුපියල් 10.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරුල්ලන්කාන්සේගෙන් සහ විකින්නේ කොන්දේසිගැණ කාරණා ලාභී දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලිඛුමානවහන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිමර්ස්,  
වැඩබලන මහසෙක්‍රතාරීස් මමහ.

No. 548, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, August 25, 1902.

ON Tuesday, September 30, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty allotments of land situated in the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
		Preliminary plan 415. Claimant—Crown.		
1399	Kurugama in Wellawaya korale of Wellawaya	Paluwatta-arawa	Chena	0 0 26
1400	Do.	Andaregastenna	do.	1 1 25
		Preliminary plan 137. Claimant—Crown.		
381	Obodaella in Mahapalata korale, Udukinda	Tempitiwela	Patana	1 0 37
		Preliminary plan 130. Claimant—Crown.		
365	Haputela in Mahapalata korale	Kitulhatterawatta	Old coffee garden	16 3 30
		Preliminary plan 872. Claimant—Crown.		
3014	Dikwella in Bogoda korale of Yatikinda	Kekunagahalandawatta	Chena	0 3 15
3015	Do.	do.	do.	1 1 6
		Preliminary plan 877. Claimant—Crown.		
3036	Kanawegolla in Wegampattuwa of Wellassa	Danduwantalawa	Open land	0 0 31
3037	Do.	do.	do.	2 0 28
3038	Do.	do.	do.	3 0 5
3039	Do.	do.	Chena parthy cleared and overgrown	4 2 6
3042	Do.	do.	Jungle	0 2 27
3043	Do.	do.	do.	0 2 27
3044	Do.	do.	Garden	0 0 22
3046	Do.	do.	Open land	0 1 32
3047	Do.	do.	do.	0 0 37
3048	Do.	do.	Jungle	0 1 17
3049	Do.	do.	Garden	0 1 19
3050	Do.	do.	Chena	0 2 20
3051	Do.	do.	Jungle	0 1 0
3052	Do.	do.	Garden	0 1 27
		Preliminary plan 433. Claimant—Crown.		
1562	Kurugama in Wellawaya korale of Wellawaya	Talawatta-arawa	Chena	0 1 4
		Preliminary plan 923. Claimant—Crown.		
3210	Wattegedara in Dikwella of Bogoda korale, Yatikinda	Bogastennehenapatana	Patana	1 1 35
3211	Do.	Duwiliamadillepatana	do.	1 2 34
		Preliminary plan 268. Claimant—Crown.		
709	Ranasinhagama in Kandapalla korale of Wellawaya	Bogahatennearawekumbura	Paddy land	1 0 13
		Preliminary plan 918. Claimant—Crown.		
3156	Kiwulegedara in Wiyaluwa korale of Wiyaluwa	Maladungollemukalana	Forest and scrub	1 3 8
3157	Do.	do.	do.	1 1 32
3158	Do.	do.	do.	1 1 21
3159	Do.	do.	do.	1 0 38
3160	Do.	do.	do.	1 1 0
3161	Do.	do.	do.	1 0 20
3163	Do.	do.	do.	1 2 0
3166	Do.	do.	do.	2 0 20
3167	Do.	do.	do.	2 0 4
3168	Do.	do.	do.	0 3 22
3169	Do.	do.	do.	1 0 29
3170	Do.	do.	do.	1 1 14
3173	Do.	do.	do.	0 3 25
3174	Do.	do.	do.	1 1 0
		Preliminary plan 3,552. Claimant—Crown.		
9915	Udagama in Buttala korale of Buttala	Wetikandiyawattahena	Chena and jungle	6 2 28
9927	Do.	Welamedabedda, Millagaspitiyebedda, and Udumullekumburebedda	do.	10 0 13
9948	Gerandibakina	Gerandibakinahena	do.	12 3 0
9950	Do.	do.	do.	21 2 4
9956	Alutwela	Kovilgodahena	do.	10 2 23
9971	Mahawela	Mahawelabedda	Jungle	0 1 30
		Preliminary plan 434. Claimant—Crown.		
1563	Pallemaduruwa in Wellawaya korale of Wellawaya	Hewapanguwa	Chena	3 2 18
1564	Do.	Helagedara-arawa	do.	0 0 39
1565	Do.	Pallemaduruwa	do.	16 3 10
1566	Do.	Ambagahakumbura	do.	4 2 27

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 502. Claimant—Crown.				
1757	Yalkumbura in Wegam pattu of Wellassa	Kakurugaha-arawa	Paddy field	0	3	0
		Preliminary plan 739. Claimant—Crown.				
2557	Mapa-ella in Pattipola korale of Yatikinda	Mapaellaimegalapatana	Forest and patana	36	0	13
2557 $\frac{1}{2}$	Do.	Imagallakele	Jungle	1	2	36
2557 $\frac{1}{2}$	Do.	do.	do.	3	0	31
2561	Do.	Liyanagollahelapatana	Patana	19	2	30
2567	Do.	do.	Patana and forest	5	2	14
		Preliminary plan 918. Claimant—Crown.				
3175	Kiwulegedara in Wiyaluwa korale of Wiyaluwa	Maladungollemukalana	Forest and scrub	1	1	19
3176	Do.	do.	do.	1	1	29
3177	Do.	do.	do.	0	3	36
3178	Do.	do.	do.	1	1	34
3180	Do.	do.	do.	2	0	0
3181	Do.	do.	do.	1	2	4
3182	Do.	do.	do.	1	3	38
		Preliminary plan 270. Claimant—Crown.				
711	Ranasinhagama in Kandapalla korale of Wellawaya	Tumpalekumbura	Paddy field	1	0	14
712	Do.	Pinarawepatana	Patana	0	0	20
		Preliminary plan 418. Claimant—Crown.				
1419	Medagalbokka in Wellawaya korale of Wellawaya	Depawelakumbura	Patana	1	1	20
1420	Do.	Kohuwilearawa	do.	0	3	5
		Preliminary plan 78.				
204	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullemukalana	Forest	47	0	0
205	Do.	Galpodihenamukalana	do.	19	2	28
		Claimant—Isalebbe Abudu.				
S 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititennehena	Chena	6	3	8
		Claimant—Muttiah.				
T 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullabhena	Chena	9	1	17
		Claimant—Siyatu Gamarala.				
U 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	1	0	26
		Claimant—Crown.				
206	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Iluktenna or Diyahititenna	Forest	30	2	11
		Claimant—S. Konnehami.				
V 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	10	3	26
		Claimant—K. Sinnappu's heirs.				
W 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	5	0	31
		Claimant—Crown.				
207	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullamukalana	Forest	27	0	22
		Preliminary plan 381. Claimant—Crown.				
1262	Telulla in Wellawaya korale of Wellawaya	Mayilagahaganila	Paddy	0	0	33
1263	Do.	Pahala-aswedduma	Chena	3	1	11
		Preliminary plan 61. Claimant—Crown.				
155	Pitiekumbura in Gampaha korale of Udukinda	Gewattakumbura	Old paddy field	2	0	25
156	Do.	Iluktennearawa	do.	1	0	8
		Preliminary plan 85. Claimant—Crown.				
224	Landewela in Udalapata korale of Udukinda	Hompolladowa	Patana	2	0	22
		Preliminary plan 506. Claimant—Crown.				
A 53	Hamapola in Nilgala korale of Wellassa	Kubukkandeniyarawa	Paddy field	1	1	35

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 548, P. OF U.

වර්ෂ 1902 ක්වූ අගෝස්තු මස 25 වෙනි දින කොළඹ  
මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒකීයතාවයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම්  
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ සැප්තැම්බර් මස 30 වෙනි දින වූ අගනරුවාදු පස්වරු  
1 ව බදු කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

ලංකා දිසාවේ බදු පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 80 ක්.  
සිතියම 415. අයිතිකම් කිසිවක්:—ආණ්ඩුව.

නො.	මම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
1399	වැල්ලවායේ වැල්ලවාය			
	කෝරලේ කුරුගම	පාළුවන්ගේ අරුව	හේන	0 0 26
1400	එම	අන්දරේගස්තැන්න	එම	1 1 25
		සිතියම 137.		
381	රුහුණිද මහපලාත කෝර	කැම්පිවිවෙල	පහන	1 0 37
	ලේ බිබබඇල්ල	සිතියම 130.		
365	මහපලාතකෝරලේ හඳු	කිතුල්ගස්තැන් වත්ත	පරන කෝපිවත්ත	16 3 30
	තලේ	සිතියම 872.		
3014	යම්කිද බෝගොඩකෝර	කැකුනගහලක්දේ වත්ත	හේන	0 2 15
	ලේ දික්වැල්ල	එම	එම	1 1 6
3015	එම	සිතියම 877.		
3036	වෙල්ලස්සේ වැගන්පත්	දඹුවන්පලාව	එලිමගස් ඉඩම	0 0 31
	අවේ කනවැගොල්ල	එම	එම	2 0 28
3037	එම	එම	එම	3 0 5
3038	එම	එම	එම	
3039	එම	එම	පංගුවක් එලිකර කැලේ	
			වැව් නිබන හේන	4 2 6
3042	එම	එම	කැලේ	0 2 27
3543	එම	එම	එම	0 2 27
3044	එම	එම	වත්ත	0 0 22
3046	එම	එම	එලිමගස් ඉඩම	0 1 32
3047	එම	එම	එම	0 0 37
3048	එම	එම	කැලේ	0 1 17
3049	එම	එම	වත්ත	0 1 19
3050	එම	එම	හේන	0 2 20
3051	එම	එම	කැලේ	0 1 0
3052	එම	එම	වත්ත	0 1 27
		සිතියම 433.		
1562	වැල්ලවායේ වැල්ලවාය	තලවත්තේ අරුව	හේන	0 1 4
	කෝරලේ කුරුගම	සිතියම 923.		
3210	යම්කිද බෝගොඩකෝර	බෝගස්තැන්ගේ හේනපහන	පහන	1 1 35
	ලේ දික්වැල්ලේ වත්	දුම්ලිය, මැතිල්ලේපහන	එම	1 2 34
3211	ගේගෙදර	එම		
	එම	සිතියම 268.		
709	වැල්ලවායේකන්දපල්ල	බෝගහතැන්ගේ අරුවේකුඹුර	කුඹුර	1 0 13
	කෝරලේ රහසංහම	සිතියම 918.		
3156	විසම්පලාත විපඵකෝ	මලදුන්ගොල්ලේ මුසලාත	මුසලාත සහ සිසිත්	1 3 8
	රාල් කිවුල්ගෙදර		කැලේ	1 1 32
3157	එම	එම	එම	1 1 21
3158	එම	එම	එම	1 0 38
3159	එම	එම	එම	1 1 0
3160	එම	එම	එම	1 0 20
3161	එම	එම	එම	1 2 0
3163	එම	එම	එම	2 0 20
3166	එම	එම	එම	2 0 4
3167	එම	එම	එම	0 3 22
3168	එම	එම	එම	1 0 29
3169	එම	එම	එම	1 1 14
3170	එම	එම	එම	0 3 25
3173	එම	එම	එම	1 1 0
3174	එම	එම	එම	
		සිතියම 3,552.		
9915	මුත්තලදිසාවේ මුත්තල	වැලිකන්සියවත්තේ හේන	හේන සහ කැලේ	6 2 28
	කෝරලේ රබගම	වෙලමැද්ද සහ මිල්ලගස්පිහි		
9927	එම	යේවැද්ද සහ රුහුණිල්ලේ	එම	10 0 13
		කුඹුරුවැද්ද		



නො.	ගම.	ඉඩමේ නම.	අක්ෂම.	මහත.
				අ. රු. ප.
9948	ගැරඹිබිකින	ගැරඹිබිකිනහේන	හේන නොහොත්	
9950	එම	එම	කැලේ	12 3 0
9956	අඵත්වෙල	කෝවිල්ගොඩහේන	එම	21 2 4
9971	මහවෙල	මහවෙලබැද්ද සිතියම 434.	එම කැලේ	10 2 23 0 1 30
1563	වැල්ලවාග දිසාමේ වැල්ල වාග කෝරළේපල්ලේ මදුරුව	හේවාපත්ඉව හෙලගෙදර අරුව	හේන	3 2 18
1564	එම	පල්ලේමදුරුව	එම	0 0 39
1565	එම	අඹගහකුඹුර	එම	16 3 10
1566	එම	සිතියම 502.	එම	4 2 27
1757	වෙල්ලස්සේ වැගන්පත් තුමේ රළකුඹුර	කකුරුවහඅරුව සිතියම 739.	කුඹුර	0 3 0
2557	ගවිකිදපවිවිපොල කෝ රළේ මාපාආලල	මාපාආලලේඉමේගලපතන ඉමගල්ලකැලේ	කැලේ සහ පතන කැලේ	36 0 13 1 2 36
2557 <sup>1</sup> / <sub>2</sub>	එම	එම	එම	3 0 31
2561	එම	ලියන්ගොල්ලේගෙල පතන	පතන	19 2 30
2567	එම	එම	පතන සහ කැලේ	5 2 14
		සිතියම 918.		
3175	විසඵවදිසාමේ විසඵවකෝ රළේ කිඹුලේගෙදර	මලදුන්ගොල්ලේ මුකලාන	මුකලාන සහ සිතිය කැලේ	1 1 19
3176	එම	එම	එම	1 1 29
3177	එම	එම	එම	0 3 36
3178	එම	එම	එම	1 1 34
3180	එම	එම	එම	2 0 0
3181	එම	එම	එම	1 2 4
3182	එම	එම	එම	1 3 38
		සිතියම 270.		
711	වැල්ලවාගේකන්දපල කෝරළේ රහසිංහ ගම	තුමපලේකුඹුර පිංඅරුවේපතන	කුඹුර පතන	1 0 14 0 0 20
712	එම	සිතියම 418.		
1419	වැල්ලවාගදිසාමේ වැල් ලවාගකෝරළේ වැද ගල්බොක්ක	දෙපාවෙලකුඹුර	එම	1 1 20
1420	එම	කොහොවිලේ අරුව සිතියම 78.	එම	0 3 5
204	වැල්ලවාගදිසාමේ කන්ද පල්ලකෝරළේ මුලත් වැල්ගොඩ	උඩමුල්ලේමුකලාන ගල්පොසිහේනේමුකලාන	මුකලාන එම	47 0 0 19 2 28
205	එම	අසිතිකම කියන්තා—ඉසාලෙඹිමේ අඩුදුමුවිසා. දිගහිවිතැන්හේහේන	හේන	6 3 8
S 8	එම	කිරිමුල්ලේහේන	එම	9 1 17
T 8	එම	අසිතිකම කියන්තා—සිතාතුගමරුල.	එම	1 0 26
U 8	එම	කිරිමුල්ලේහේන අසිතිකම කියන්තා—ආණ්ඩුව. ඉඵක්කැන්ත නොහොත් දිගහිව තැන්ත	මුකලාන	30 2 11
206	එම	අසිතිකම කියන්තා—ඇස්. කොන්හේගාම. දිගහිවිතැන්ත	හේන	10 3 26
V 8	එම	අසිතිකම කියන්තා—ඉක්. සෙනප්පුහේ උරුමක්කාරගෝ. දිගහැවිතැන්ත	එම	5 0 31
W 8	එම	අසිතිකම කියන්තා—ආණ්ඩුව. උඩමුල්ලේමුකලාන	මුකලාන	27 0 22
207	එම	සිතියම 381.		
1262	වැල්ලවාගදිසාමේ වැල්ල වාගකෝරළේතෙඵල්ල	මසිලගහගන්තිලේ පහල අස් වැද්දම	කුඹුර	0 0 33
1263	එම	එම	හේන	3 1 11
		සිතියම 61.		
155	උඩුකිද ගම්පහකෝරළේ පිටියේකුඹුර	හේවන්තකුඹුර	පරත කුඹුර	2 0 25
156	එම	ඉඵක්කැන්හේඅරුව	එම	1 0 8

නො.	මම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
		සිනියම 85.		
224	ලුබ්කිදු උඩපලාතකෝර ලේ ලන්දෙවෙල	කෝම්පොලොපුව සිනියම 506.	පහන	2 0 22
A 53	වෙල්ලස්සේ නිල්ගලකෝර රලේ ගාමාපොල	කුඩුකිකන්දෙහියේ අරාව	කුඹුර	1 1 35
	අක්කරයකට ලන්සුව රුපියල් 10යි.			
මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතොරු සර්වේයර්ජනරල්ලන්දාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන ලැබේ අනුමැතියේ එජන්කලන්දාන්සේගෙන්ද දැනගතහැකිය.				
ගරුතර උතුමානන්වකන්සේගේ අඤ්චලෙස, ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, වැඩබලන මහසෙනසුනාචාර්යවරයා.				

No. 549, P OF U.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Tuesday, October 14, 1902, at 1 P. M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-seven allotments of land situated in the Wiyaluwa division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Preliminary plan 880.			Extent.	
		Name of Land.	Name of Claimant.	Description.	A.	R. P.
3059	Galanda in Wiyaluwa	Bandiyakandiyepatana	A. Seknari (purchaser at sale on May 23, 1900. Sale cancelled for non-payment)	Patana	5	3 12
3060	Do.	do.	do.	do.	0	2 17
Preliminary plan 918.						
3156	Kiwulegedara in Wiyaluwa	Maladungollemukalana	Crown	Forest and scrub	1	3 8
3157	Do.	do.	do.	do.	1	1 32
3158	Do.	do.	do.	do.	1	1 21
3159	Do.	do.	do.	do.	1	0 38
3160	Do.	do.	do.	do.	1	1 0
3161	Do.	do.	do.	do.	1	0 20
3163	Do.	do.	do.	do.	1	2 0
3166	Do.	do.	do.	do.	2	0 20
3167	Do.	do.	do.	do.	2	0 4
3168	Do.	do.	do.	do.	0	3 22
3169	Do.	do.	do.	do.	1	0 29
3170	Do.	do.	do.	do.	1	1 14
3173	Do.	do.	do.	do.	0	3 25
3174	Do.	do.	do.	do.	1	1 0
3175	Do.	do.	do.	do.	1	1 19
3176	Do.	do.	do.	do.	0	1 29
3177	Do.	do.	do.	do.	1	3 36
3178	Do.	do.	do.	do.	2	1 34
3180	Do.	do.	do.	do.	1	0 0
3181	Do.	do.	do.	do.	1	2 4
3182	Do.	do.	do.	do.	1	3 38
Preliminary plan 851.						
2959	Yalkumbura in Wiyaluwa	Pamburuketiyehena	B. Appuhami Korala (purchaser on December 19, 1899. Sale incomplete)	Chena	0	2 19
Preliminary plan 660.						
2'41	Tundawela in Wiyaluwa	Mahapallewatta	A. Ganeti	Garden, jak, &c.	1	2 12
Preliminary plan 289.						
0 28	Udaella in Yapalata	Karandagawahena	Appuhami	Patana	5	1 36
Preliminary plan 265.						
0 27	Gurupanwela in Palwatta korale, Bintenna	Bambarunnewala	Kohonne Goku	Chena adjoining Uva estate	7	2 35
Preliminary plan 3,138.						
8994	Kiwulegedaragama, Wiyaluwa	Karandagommanakele	Crown	Forest	0	3 28
Preliminary plan 3,223.						
9108	Talakumburegama in Wiyaluwa	Radapitiya	Crown	Waste land fit for paddy	1	0 38
9109	Do.	Khelwattapitiya	do.	Old coffee land	1	1 38
S 485	Do.	Welikakitiyakumbura	do.	Paddy field	0	2 7
'9110	Do.	Khelwattapitiya	do.	Chena	0	3 11

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
9170	Bopitiya in Wiyaluwa	Preliminary plan 3,249. Polkotuwawatta Crown	Old garden	1 1 17
8808	Bakinilanda in Oyapalata, Wiyaluwa	Preliminary plan 2,964. — Crown	Precipitous forest near New Forest and HewaEliya estates	216 1 0
8809	Do.	— do.	Patana	96 3 0
9342	Metigahahatenna in Oyapalata	Preliminary plan 3,350. — Crown	Forest felled and cleared	1 2 26
9111	Talakumbura in Wiyaluwa	Preliminary plan 3,224. Millagahahena Crown	Old coffee land	1 1 25

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

R. W. IEVERS,  
Acting Colonial Secretary

No. 549, P. OF U.

වම් 1902 ක්වූ අගෝස්තු මස 26 වෙනි දින කෙළුම්  
මහසෙනෙවරියාගේ උත්තරාණයේ කන්තෝරුවෙහිදී.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම්  
ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වූ මක්කෝම්බු මස 14 වෙනි දින වූ අභ්‍යර්ථනාදී පස්වරු  
1 ව බදු කවර්ණයේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදු පලයන් විශ්ව කොමිෂනර්ස් විසින් විකුණනු ලබන බවට යෙදෙනවා ඇත.

සිතියම 880. අයිතිකරු කියන්නා—ඒ. සේනසාරි (වම් 1900 මැයි මස 23 වෙනි දින විකුණීමේදී  
ගැනුම්කාරයා නොගෙවී නිසා විකුණීම අවලංගුකරා.)

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ට.
3059	විශ්වවිභාගලාඩ	බන්ධිකන්තියේපහන	පහන	5 3 12
3060	එම	එම	එම	0 2 17
3156	විශ්වකොරලේ කිවුලේ ගෙදර	සිතියම 918. අයිතිකරු කියන්නා—ආණ්ඩුව. මලදගොල්ලේ මුකලාන	මුකලාන සහ සිසිත් කැලේ	1 3 8
3157	එම	එම	එම	1 1 32
3158	එම	එම	එම	1 1 21
3159	එම	එම	එම	1 0 38
3160	එම	එම	එම	1 1 0
3161	එම	එම	එම	1 0 20
3163	එම	එම	එම	1 2 0
3166	එම	එම	එම	2 0 20
3167	එම	එම	එම	2 0 4
3168	එම	එම	එම	0 3 22
3169	එම	එම	එම	1 0 29
3170	එම	එම	එම	1 1 14
3173	එම	එම	එම	0 3 25
3174	එම	එම	එම	1 1 0
3175	එම	එම	එම	1 1 19
3176	එම	එම	එම	1 1 29
3177	එම	එම	එම	0 3 36
3178	එම	එම	එම	1 1 34
3180	එම	එම	එම	2 0 0
3181	එම	එම	එම	1 2 4
3182	එම	එම	එම	1 3 38

සිතියම 851. අයිතිකරු කියන්නා—කී. අප්පුහාමි කෝරුල විසින් 1899 දේ දෙසැම්බර් මස 19 වෙනි දින  
මෙල්ව ගන්නා. විකුණීම සම්පූර්ණ නැත.

2959	විශ්වවිභාගලාඩ	පඹුරුකැපියේපහන	පහන	0 2 19
2341	විශ්වවිභාගලාඩ	සිතියම 660. අයිතිකරු කියන්නා—ඒ. ගන්දැනි. මහපල්ලේ වත්ත	වත්ත	1 2 12
0 28	මහපලාන උඩඇල්ල	සිතියම 289. අයිතිකරු කියන්නා—අප්පුහාමි. කරදෙගොල්ලා පහන	පහන	5 1 36
0 27	බිත්තැන්ගේ පල්ලවත්ත කෝරලේ ගුරුපත් වෙල	සිතියම 265. අයිතිකරු කියන්නා—කාභානේ ලොකු. බිම්බුගේ වෙල	උච්ච වත්තට ගැට නිවෙ න පහන	7 2 35
8994	විශ්වවිභාගලාඩ	සිතියම 3,138. අයිතිකරු කියන්නා—ආණ්ඩුව. කරදෙගොල්ලාගේ කැලේ	මුකලාන	0 3 28

කො.	ගම.	ඉඩමේ නම.	අක්ෂර.	මහත. අ. රු. ප.
		සිතියම 3,223.		
9108	විශ්වවේ කලකුඹුරේ ගම	රදපිටිය	වි වැපිරීමට යෝග්‍යවූ මුඩුබිම	1 0 38
9109	එම	කෙහෙල්වත්තේ පිටිය	පරත කෝපිවත්ත	1 1 38
S 485	එම	වැලිකැකිවියේ කුඹුර	කුඹුර	0 2 7
9110	එම	කෙහෙල්ලත්තේ පිටිය	හේත	0 3 11
		සිතියම 3,249.		
9170	විශ්වවේබෝපිටිය	පොල්කටුවේවත්ත	පරතවත්ත	1 1 17
		සිතියම 2,964.		
8808	විශ්වවේමයපලාත බිකිති	—	මුකලාත	216 1 0
	ලත්ද	—	පතත	96 3 0
8809	එම	—		
		සිතියම 3,350.		
9342	මයපලාතමැව්හහකැත්ත	—	එලිකරපු මුකලාත	1 2 26
		සිතියම 3,224.		
9111	විශ්වවේකලකුඹුර	මිල්ලහහහේත	පරතකෝපිවත්ත	1 1 25

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර තොරතුරු සර්වේක්ෂකරුලත්තාන්සේගෙන් සහ විකිනීමේ කොන්දේසි ගැන උච්ච දිසාවේ ආණ්ඩුවේ එජන්කලත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුගර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුතාරිස් වම්ම.

No. 550, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, August 27, 1902.

ON Tuesday, October 14, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Preliminary plan 1,008. Claimant—Crown. Name of Land.	Description.	Extent. A. R. P.
Q 109	Kebelladuwa in Yatipalata korale, Udukinda	Maligatennehena	Chena	0 2 24
		Preliminary plan 991.		
3367	Okkanpitiya in Buttala	Waduralagewatta	Garden	0 3 0
3373	Do.	Kosgahagedarawatta	do.	0 1 22
3374	Wedirata korale	Galpottagedarawatta	do.	0 1 19
		Preliminary plan 987.		
3359	Kumbukana in Battala Wedirata korale	Mekkulanakele	Forest	3 3 6
		Preliminary plan 984.		
3354	Karagastenna in Dambawinipalata, Udukinda	Dikulpotakumbura	Paddy	0 1 18
		Preliminary plan 964.		
3307	Agampodigama in Udapalata - korale, Udukinda	Purandandugalapatana	Patana	0 3 13
		Preliminary plan 959.		
3294	Egodagama in Mahapalata korale, Udukinda	Kudugalgodapatana	Patana	3 3 17
		Preliminary plan 952.		
3275	Hembarawa in Bintenna korale of Bintenna	Kadawellakumbura	Paddy	8 0 0
		Preliminary plan 874.		
3018	Dikwella in Bogoda korale of Yatikinda	Kirawanahabissapatana	Chena	0 0 12
3019	Do.	Aralugahagawahena	do.	0 2 15
		Preliminary plan 758.		
2653	Pahalagalbokka in Wellawaya	Palle Istripura	Patana	3 3 19
		Preliminary plan 742.		
2574	Mahawelagama in Dehiwini- palata of Udukinda	Wanduragammanahena	Patana	40 2 36
2575	Do.	Wanduragammanakumbura	Paddy field	0 2 22
2575½	Do.	Wanduragammanahinna	Threshing floor	0 0 5
		Preliminary plan 6Q1.		
2462	Palliawella in Yatipalata korale, Udukinda	Godewelle Mudunpetta	Chena	2 1 30
2464	Do.	Allagollettenna	Grass land	9 3 25
2465	Do.	do.	do.	3 2 37
2466	Do.	do.	do.	4 1 16

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
		Preliminary plan 718.		
2492	Wediwela in Pattipola korale of Yatikinda	Galdurugalapatana	Patana	59 3 27
		Preliminary plan 733.		
2536	Udawadiya in Kumbalwela korale, Yatikinda	Kirwanaketiya	Patana and jungle	36 3 13
		Preliminary plan 848.		
2953	Mahawelagama in Dehiwini-palata, Udukinda	Wandurugammanapatana	Patana	9 3 19
		Preliminary plan 989.		
3363	Hinarangolla in Dehiwinipalata, Udukinda	Yahalearawa	Patana	1 0 30
		Preliminary plan 841.		
2938	Kinigama in Mahapalata, Udukinda	Valitennegoda	Patana	2 3 24
		Preliminary plan 829.		
2906	Alupola in Medagam pattu of Wellassa	Hulampolapatana	Chena and jungle	1 0 38
2907	Do.	Sohonpolawatta	Garden	0 3 20
2908	Do.	Aralugahapatana	Patana	0 1 4
2909	Do.	do.	Scrub	0 0 13
		Preliminary plan 819.		
2864	Mahakumbura Bogoda korale of Yatikinda	Galgodahenapatana	Patana	2 0 32
		Preliminary plan 816.		
2856	Hamapola in Nilgala korale of Wellassa	Araluwinnemedakumbura	Paddy field	1 2 14
B 91	Do.	Araluwinnesweddumakumbura	do.	1 2 24
C 91	Do.	Godakumbura	do.	1 2 30
D 91	Do.	Udakumbura	do.	0 0 38
E 91	Do.	do.	do.	0 2 28
		Preliminary plan 777.		
2720	Millebedda in Passara korale of Yatikinda	Udupitiyapatana or Kolongahatennehena	Patana	3 1 18
		Preliminary plan 969.		
3328	Andawela in Bogoda korale of Yatikinda	Kirimadupatana	Patana	6 0 25
		Preliminary plan 866.		
3005	Migolla in Kumbalwela korale of Yatikinda	Pallepinnalande	Abandoned paddy	3 0 22
		Preliminary plan 761.		
2657	Halpe in Kumbalwela korale of Yatikinda	Wakadagalapatana	Patana	49 0 20
		Preliminary plan 813.		
2850	Wattepanguwa in Bogoda korale, Yatikinda	Dodangasella	Patana and jungle	52 2 30
		Preliminary plan 947.		
3264	Hamapola in Nilgala korale of Wellassa	Bogahakumburewatiya	Chena	1 1 5
3268	Do.	Dimbulgahauhane	Paddy	0 3 4
		Preliminary plan 465.		
1647	Haputale in Mahapalata korale of Udukinda	Galgodapatana	Patana	3 2 10

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 550, P. OF U.

වර්ෂ 1902 සඳුදා අගෝස්තු මස 27 වෙනි දින කොළඹ  
මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදීය.

ව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 සඳුදා මහතෝරුවේ මස 14 වෙනි දිනදී අගනරාජ්‍ය දවල් 12 බදුල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර වතුණන්ට යෙදෙනවා ඇත.

උඉව දිසාවේ බදුම් පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 42.

සිතියම 1,008. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
Q109	උඩුකිඳයම්පලානකෝරලේ	මාලිතානැන්තේසේන	සේන	0 2 24

කො.	ගම.	ඉඩමේ නම.	දන්දම.	මහත. අ. රු. ප.
		සිතියම 991.		
3367	බුත්තල වැදිරටකෝරලේ ඔක්කන්පිටියේ	වඩුරුලෝවත්ත	වත්ත	0 3
3373	එම	කොස්ගහගෙදරවත්ත	එම	0 1 22
3374	එම	ගල්පොත්තේගෙදරවත්ත	එම	0 1 19
		සිතියම 987.		
3359	බුත්තලවැදිරටකෝරලේ කුඹුක්කන	මකුලානකැලේ	කැලේ	3 3 6
		සිතියම 984.		
3354	උඩුකිඳු දෙහිවිනිපලාන කර ගස්තැන්තේගම	කුල්පොතකුඹුර	කුඹුර	0 1 18
		සිතියම 984.		
3307	උඩුකිඳු උඩපලානකෝරලේ අගම්පොඩිගම	පුරන්දන්ඩුගලපතන	පතන	0 3 13
		සිතියම 959.		
3294	උඩුකිඳු මහපලානකෝරලේ එගොඩගම	කුඩුගල්ගොඩපතන	එම	3 3 17
		සිතියම 952.		
3275	ඕත්තැන්තකෝරලේ හෙමි බරව	කඩවැල්ලකුඹුර	කුඹුර	8 0 0
		සිතියම 874.		
3018	යටිකිඳු බොගොඩකෝරලේ දික්වැල්ලේ	කිරවානහඹිස්සපතන	හේන	0 0 12
3019	එම	අරඑහගොවාහේන	එම	0 2 15
		සිතියම 758.		
2653	වැල්ලවායේ පහලගල්බො ක්කේ	පල්ලේඉස්නිපුර	පතන	3 3 19
		සිතියම 742.		
2574	උඩුකිඳු දෙහිවිනිපලානේ මහ වෙලගම	වන්දුරගමමනහේන	පතන	40 2 36
2575	එම	වන්දුරගමමනකුඹුර	කුඹුර	0 2 22
2575½	එම	වන්දුරගමමනහේන	කමත	0 0 5
		සිතියම 601.		
2462	උඩුකිඳු යටිපලානකෝරලේ පල්ලියාවැලේ	ගොඩවේල්ලේමුදුන්පැත්ත	හේන	2 1 30
2464	එම	අලහොල්ලේතැන්න	තනකොලඹිම	9 3 25
2465	එම	එම	එම	3 2 37
2466	එම	එම	එම	4 1 16
		සිතියම 718.		
2492	යටිකිඳු පට්ටිපලකෝරලේ වැදිවෙල	ගල්දුරුගලපතන	පතන	59 3 27
		සිතියම 733.		
2536	යටිකිඳු කුඹුල්වෙලකෝරලේ උඩවැඩිය	කිරවතාකැටිය	පතන සහ කැලේ	36 5 13
		සිතියම 848.		
2953	උඩුකිඳු දෙහිවිනිපලානකෝ රලේ මහවෙලගම	වන්දුරගමමනපතන	පතන	9 3 19
		සිතියම 989.		
3363	උඩුකිඳු දෙහිවිනිපලානේ හීන්තාරන්ගාල්ල	යහලේඅරව	පතන	1 0 30
		සිතියම 841.		
2938	උඩුකිඳු මහපලානකෝරලේ කිනිගම	වැලිතැන්තේගොඩ	එම	2 3 24
		සිතියම 829.		
2906	වෙල්ලස්සේ මැදගම්පත්තු වේ අළුපොතගම	හුලන්පොලපතන	හේන සහ කැලේ	1 0 38
2907	එම	සොංහාන්පලවත්ත	වත්ත	0 3 20
2908	එම	අරඑහගපතන	පතන	0 1 4
2909	එම	එම	පොඩිකැලේ	0 0 13
		සිතියම 819.		
2864	යටිකිඳු බෝගොඩකෝරලේ මහකුඹුර	ගල්ගොඩහේනපතන	පතන	2 0 32
		සිතියම 816.		
2856	වෙල්ලස්සේ කිල්ගලකෝර ලේ භාවපොල	අරඑවිත්තේමැදකුඹුර	කුඹුර	1 2 14

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රූ. ප.
B 91	වෙල්ලස්සේතිල්ගලකෝරලේ භාවිතපොල	අරච්චිත්තේඅස්වැද්දුරකුඹුර එම	එම	1 2 24
C 91	ගොඩකුඹුර	එම	එම	1 2 30
D 91	එම	උඩුකුඹුර	එම	0 0 38
E 91	එම	එම	එම	0 2 28
සිතියම 777.				
2720	යටිකිඳ පස්සරකෝරලේ මිල්ලොබැද්දේගම	උඩපිටියපහන නොගොත් කොලොන්ගහනැත්තේ හේන	පහන	3 1 18
සිතියම 969.				
3328	යටිකිඳ බෝගොඩකෝරලේ අන්දුවෙල	කිරිමඩුපහන සිතියම 866.	එම	6 0 25
3005	යටිකිඳ කුඹුල්වෙලකෝරලේ මිගෝල්ලේගම	පල්ලේපිත්තලන්ද සිතියම 761.	අත්හැරී තිබෙන කුඹුර	3 0 22
2657	යටිකිඳ කුඹුල්වෙලකෝරලේ හල්පේගම	වෑකඩගලපහන සිතියම 813.	පහන	49 0 20
2850	යටිකිඳ බෝගොඩකෝරලේ වත්තේපංඟුව	දොඩන්ගස්ඇල්ල සිතියම 947.	පහන සහ කැලේ	52 2 30
3264	වෙල්ලස්සේ තිල්ගලකෝරලේ හැමපොලගම	බෝගහකුඹුරවාටිය	හේන	1 1 5
3268	එම	දිඹුල්ගහපොහොත් සිතියම 465.	කුඹුර	0 3 4
1647	උඩුකිඳ මහපලානකෝරලේ හපුතලගම	ගල්ගොඩපහන	පහන	3 2 10

අක්කරයකට ලංසුව රුපියල් 10.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරනා සර්වේයර් ජනරල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ උච්ච පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්ට පුළුවන.

ගරුතර උතුමානන්වහන්සේගේ ආඥාවලට,

ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැඩබලන මහසෙක්‍රතාරිස් වමිහ.

No. 551, P OF U.

Colonial Secretary's Office,  
Colombo, September 1, 1902.

ON Tuesday, October 21, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-nine allotments of land situated in the Badulla District of the Province of Uva.

Lot.	Village.	Preliminary plan 825.			Extent. A. R. P.
		Name of Land.	Name of Claimant.	Description.	
2877	Angoda in Soranatotapalata	Welkelepatana	Crown	Patana	61 0 0
2878	Wiyaluwa	do.	do.	do.	66 1 32
C 92	Do.	Helakumbura	Welkele Siyatu	Paddy field	0 1 15
Preliminary plan 790.					
2748	Oetumbe in Oyapalata, Wiyaluwa	Pitamaruwapatana	Crown	Patana	75 0 0
Preliminary plan 3,383.					
9391	Mudunpita in Udapalata Udukinda	Gongalahulapatana	Crown	Patana	6 1 2
9391½	Do.	Kumbalarawehena	do.	Chena	0 3 0
Preliminary plan 2,820.					
8656	Kahatawela in Mahapalata korale, Udukinda	Boragahaulpota	Crown	Paddy field	0 3 16
8657	Do.	Alla-arawa	do.	do.	0 1 27
Preliminary plan 3,476.					
9602	Ettalapitiya in Mahapatata korale of Udukinda	Guruwage	Crown	Paddy field	0 3 27
Preliminary plan 3,317.					
9280	Palugama in Udapalata korale of Udukinda	Mahagalegodahena	Crown	Chena	1 2 15
9281	Do.	Maragasellapatana	do.	Patana	3 1 25
Preliminary plan 3,331.					
9314	Dikkapitiyeidama in Dambawini-palata, Udukinda	Wala-arawa	Crown	Paddy field	0 2 14

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
		Preliminary plan 3,315.			
9276	Dikkapitiyeidama in Dambawinipalata, Udukinda	Periyatotamunkadawatta Crown	Abandoned coffee	0	3 20
9277	Do.	Magaratennapatana do.	Patana	5	1 1
9279	Do.	Ela-arawa-aswedduma do.	Paddy field	0	1 19
		Preliminary plan 3,318.			
9285	Ambawela in Udapalata korale of Udukinda	Puranhulahapatana Crown	Patana	2	2 10
9285½	Do.	do. do.	Scrub	0	2 19
		Preliminary plan 3,323.			
M 502	Yalpatwela in Dambawinipalata, Udukinda	Mahakumburawatta Crown	Coffee	2	2 24
9298	Do.	Pela-arawa do.	Paddy field	0	0 32
9297	Do.	Agataulpota do.	do	2	0 30
		Preliminary plan 3,313.			
9273	Hewanekumbura in Udapalata korale, Udukinda	Gurukanduraotumba Crown	Grass land	1	0 15
		Preliminary plan 3,329.			
9312	Alawatugoda in Udapalata korale of Udukinda	Kolapatana Crown	Patana	3	2 15
		Preliminary plan 3,324.			
9299	Puhulpola in Dambawinipalata, Udukinda	Wandebeddekumbura Crown	Paddy field	5	1 9
		Preliminary plan 3,326.			
9302	Medagedara in Dambawinipalata korale, Udukinda	Urupitiya-arawa Crown	Paddy field	0	1 19
		Preliminary plan 3,270.			
9206	Yahalebedda in Mahapalata of Udukinda	Gatabawelatennepatana Crown	Patana	6	1 24
		Preliminary plan 3,586.			
10075	Welimada in Udapalata of Udukinda	Ampitiyetenna Crown	Patana	0	2 27
		Preliminary plan 3,473.			
9598	Haputale in Mahapalata korale, Udukinda	Hapugastennakumbura Crown	Paddy field	4	0 18
		Preliminary plan 3,474.			
P 558	Do.	Walguhawela-arawakumbura Anwadunagadera Siyatu	Paddy field	2	3 39
Q 558	Do.	Bandigoda Madarawagedara Mudaliya	do.	1	3 18
R 558	Do.	Darandapanguwa Mada-arawe Siyatu	do.	1	2 18
S 558	Do.	Kankariyawatta Aswedumagadera Siyatu	do.	1	2 22
T 558	Do.	Mada-arawa or Ihaldaranda. Kalumenika of Medagedera	do.	1	2 15
9599	Do.	Diyawelabodakumbura Crown	do.	1	0 5
		Preliminary plan 3,178.			
9025	Girambagama in Udapalata korale, Udukinda	Gedaragodahena Crown	Chena	13	2 38
9026	Do.	Gannilagodahena do.	do.	23	1 0
		Preliminary plan 3,221.			
9104	Palugama in Udapalata korale, Udukinda	Palugamahena Crown	Patana	3	0 4
9105	Do.	do. do.	do.	1	3 34
		Preliminary plan 3,225.			
9112	Idama in Udapalata korale, Udukinda	Velehelawattahena Crown	Chena	2	0 22
		Preliminary plan 3,266.			
9198	Landewela in Bibiligama, Udukinda	Mahalandekumbura Crown	Paddy field	1	2 14
		Preliminary plan 3,276.			
9213	Alawatugoda in Udapalata, Udukinda	Mahawelatennepatana Crown	Patana	10	3 5
		Preliminary plan 3,293.			
9231	Kumarapattiyagama in Udapalata korale, Udukinda	Walkanatiyapatana Crown	Patana	3	2 3
9232	Do.	do. do.	do.	3	1 21
9233	Do.	do. do.	do.	1	2 8
9234	Do.	do. do.	do.	3	3 25
9235	Do.	do. do.	do.	2	2 36
9236	Do.	do. do.	do.	2	1 9



Lot.	Village.	Name of Land.	Claimant.	Description.	Extent. A. R. P.
9241	Nugatalawa in Udalapata, Udukinda	Preliminary plan 3,299.			
9242	Do.	Cocona-arawewatta-hena	Crown	Patana	10 1 19
B 500	Do.	do.	do.	do.	1 2 19
				Coffee	0 0 17

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 551, P. OF U.

වම් 1902 කළු සැප්තැම්බ් මස 1 වෙන දින කෙ ලබා  
මහසෙනෙරාට්ස්ලන්තාන්තයේ කන්තෝරුදේ දිස.

ඉහත දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තයේ විසින් මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සහිතය ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 කළු මහසෙනරාට්ස්ලන්තාන්තයේ මස 21 වෙනි දිනවූ අහසරුවාද පස්වරු 10 බදුම කවරේදී මෙහිදී සිසිකර විකුණනව යෙදෙනවා ඇත.

ඉහත දිසාවේ බදුම පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන විවිධ බඩු 49 ක්.

සිසිකම 825. අයිතිකම නිසන්තා—ආණ්ඩුව

නො.	ගම.	ඉඩමේ ගම.	අන්දම.	මහස. අ. ර. ප.
2877	විසමව කොරනාකොට පලාත අත්තොඩ	වැල්කැලපතන එම	පතන එම	61 0 0 66 1 32
C 92	එම	අයිතිකම නිසන්තා—වැල්කැලප සියාතු. කෙලකුඹුර	කුඹුර	0 1 15
2748	වි.එ.ව මහපලාත බිතුඹේ	සිසිකම 790. අයිතිකම නිසන්තා—ආණ්ඩුව. පිට්මාරුවපතන සිසිකම 3,383.	පතන	75 0 0
9391 9391½	උඩුකිඳු උඩපලාත කෝරලේ එම	ගොන්නප්පුලපතන කුඹුල්අරුවපතන සිසිකම 2,820.	එම හේන	6 1 2 0 3 0
8656	උඩුකිඳු මහපලාත කෝරලේ කහවවෙල	බොරහකලප්පොත ඇල්ලඅරුව සිසිකම 3,476.	කුඹුර එම	0 3 16 0 1 27
9602	උඩුකිඳු මහපලාත කෝරලේ ඇත්තලපිපිය	ඉරුවගේ සිසිකම 3,317.	කුඹුර	0 3 27
9280	උඩුකිඳු උඩපලාත කෝරලේ පාචගම	මහසෙනෙරාට්ස්ලන්තාන්තයේ මාරුකැල්ලපතන සිසිකම 3,331.	හේන පතන	1 2 15 3 1 25
9314	උඩුකිඳු දඹවෙල පලාත දක්කා පිපියේ ඉඩම	වලඅරුව සිසිකම 3,315.	කුඹුර	0 2 14
9276	එම	පෙරිපතොට්පතන කෙටිවත්ත	කෝපිය	0 3 20
9277	එම	මහරකැත්තේපතන	පතන	5 1 1
9279	එම	ඇලඅරුවපතන සිසිකම 3,318.	කුඹුර	0 1 19
9285	උඩුකිඳු උඩපලාත කෝරලේ අඹේවෙල	පුරත්තලපතන එම සිසිකම 3,323.	පතන සිසිකම කැලේ	2 2 10 0 2 19
M 502	උඩුකිඳු දඹවෙල පලාත කල් පත්වෙල	මහකුඹුරවත්ත පැලඅරුව අහසලප්පොත සිසිකම 3,313.	කෝපිය කුඹුර එම	2 2 24 0 0 32 2 0 30
9298	එම			
9297	එම			
9273	උඩුකිඳු උඩපලාත කෝරලේ කොන්නකුඹුර	ඉරුකඳුරේ බිතුඹේ සිසිකම 3,329.	පිපිවත්ත	1 0 15
9312	උඩුකිඳු උඩපලාත කෝරලේ අලවතුගොඩ	කොලපතන සිසිකම 3,324.	පතන	3 2 15
9299	උඩුකිඳු දඹවෙල පලාත පුහුල්පොල	වත්දිවැද්දකුඹුර	කුඹුර	5 1 9

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහඟ. අ. රු. ප.
9302	උඩුකිඳු දඹවිතිපලායකෝණරලේ මැදගෙදර	සිතියම 3,326. ඌරුපිඵයේ අරව	කුඹුර	0 1 19
9206	උඩුකිඳු මහපලාය කහලේ මැදද	සිතියම 3,270. ගැවැතැවැල්පැන්නේ පහන	පහන	6 1 24
10075	උඩුකිඳු උඩපලායකෝණරලේ මැලීමඩ	සිතියම 3,586. අම්පිඵයේකැන්න	එම	0 2 27
9598	උඩුකිඳු මහපලායකෝණරලේ හපුකලේ	සිතියම 3,473. හපුකපැන්නේ කුඹුර	කුඹුර	4 0 18
P 558	උඩුකිඳු මහපලායකෝණරලේ හපුකලේ	සිතියම 3,474. අයිතිකම කියන්නා—අත්වැදුනේගෙදර සියාතු. වල්ගහවෙලඅරවේ කුඹුර	කුඹුර	2 3 39
Q 558	උඩුකිඳු මහපලායකෝණරලේ හපුකලේ	අයිතිකම කියන්නා—මැදරුවේගෙදර මුදලිකා. බත්භිගොඩ	එම	1 3 18
R 558	උඩුකිඳු මහපලායකෝණරලේ හපුකලේ	අයිතිකම කියන්නා—මැදරුවේ සියාතු. දරඹපංඟුව	එම	1 2 18
S 558	උඩුකිඳු මහපලායකෝණරලේ හපුකලේ	අයිතිකම කියන්නා—අස්වැද්දුමේගෙදර සියාතු. කන්කාරිගෙ වත්ත	එම	1 2 22
T 558	උඩුකිඳු මහපලායකෝණරලේ හපුකලේ	අයිතිකම කියන්නා—මැදගෙදර කළුමැනිකා. මැදරුව නොහොත් ඉහලදරඹ	එම	1 2 15
9599	එම	අයිතිකම කියන්නා—ආණ්ඩුව. දියවෙලබොඩකුඹුර	එම	1 0 5
9025	උඩුකිඳු උඩපලායකෝණරලේ ගිරු භිතම	සිතියම 3,178. ගෙදරගොඩහේන	හේන	13 2 38
9026	එම	ගන්නිලේනොඩහේන	එම	23 1 0
9104	උඩුකිඳු උඩපලායකෝණරලේ පාඵගම	සිතියම 3,221. ප.ඵගමහේන	පහන	3 0 4
9105	එම	එම	එම	1 3 34
9112	උඩුකිඳු උඩපලායකුඹුම	සිතියම 3,225. වෙලේගෙලවත්තේහේන	හේන	2 0 22
9198	උඩුකිඳු බිඹිලේගමලත්දෙවෙල	සිතියම 3,266. මහලත්දෙකුඹුර	කුඹුර	1 2 14
9213	උඩුකිඳු උඩපලාය අලවතුගොඩ	සිතියම 3,276. මහවෙලකැන්නේපහන	පහන	10 3 5
9231	උඩුකිඳු උඩපලායකෝණරලේ කුමාරපඵඵියේගම	සිතියම 3,293. වල්කනඵියේ පහන	පහන	3 2 3
9232	එම	එම	එම	3 1 21
9233	එම	එම	එම	1 2 8
9234	එම	එම	එම	3 3 25
9235	එම	එම	එම	2 2 36
9236	එම	එම	එම	2 1 9
9241	උඩුකිඳු උඩපලාය හුගහලාව	සිතියම 3,299. —	එම	10 1 19
9242	එම	කොකොනඅරවේ වත්තේ හේන	එම	1 2 19
B 500	එම	එම	කෝපිග	0 0 17

අක්කරයකට ලත්සුව රුපියල් 10යි.

මෙම ඉඩම් ගැන වැසිදුර භාරකරු ස්වේච්ඡාකරු ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාව ලෙස,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරිස් වමඟ.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.**

No. 434, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Friday, October 17, 1902, at 1.30 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 257. Village—Ratnapura town.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
M 39	Udahawatta	M. Surata and others	Garden	0 0 33	20
O 39	Hewalayakanattewatta	Romalis Perera	Chena	0 1 8	10
2707	Kinagahawilawanata	Preliminary plan 955. Village—Karandane. Crown	Mukalana	3 1 28	30
A 264	Berawadeniyekela	Preliminary plan 6,868. Village—Talawitiya. Crown	Chena	4 2 19	15
1126	Kiriwanakadahena	Preliminary plan 432. Village—Ketaliyanpalle. Crown	Chena	3 3 14	20
I 74	Ihalamirishenamukalana	Preliminary plan 598. Village—Talawitiya. Crown	Forest	39 9	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 434, P. OF S.

වම් 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේදී සහස්කරණ වටිනාකම.

සබරගමු දිසාවේ රත්නපුරේ එස්.සුරතා සහ අනෙකුත් අය විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහනක ඉඩම් ආණ්ඩුවේ හිමිකරුවල ප්‍රකාරයට වම් 1902 ක්වු ඔක්තෝබර් මස 17 වෙනි දින වූ සිකුරුද, පස්වරු 1.30ට රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුච්චිකෝරලේ පිහිටාගෙන තිබෙන ඉඩම් 6. සිතියම 257. ගම—රත්නපුරේ වටිනාකම.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කරයක වටිනාකම.	
				අ. රු. ප.	රු.
M 39	උඩහවත්ත	ඇම්. සුරතා සහ අනෙකුත්	වත්ත	0 0 33	20
O 39	හේවායලයකනන්තවත්ත	රෙමුසුලස් පෙරේරා සිතියම 955. ගම—කරදන.	හේන	0 1 8	10
2707	කිනගහවිලවතාන	ආණ්ඩුව සිතියම 6,868. ගම—තලාවිටිය.	මුකලාන	3 1 28	30
A 264	බෙරවදෙනියෙකැලේ	ආණ්ඩුව සිතියම 432. ගම—කැටලියන්පල්ල.	හේන	4 2 19	15
1126	කිරිවතාකඩහේන	ආණ්ඩුව සිතියම 598. ගම—තලාවිටිය	චම	3 3 14	20
I 74	ඉහලමිරියේගේමුකලාන	ආණ්ඩුව	මුකලාන	39 0 9	20

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියාගෙන්ද, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහළුස්සන්තපුරයේදී දැනගත්ව පුළුවන.

ගරුකර උතුරු මහසෙනෙකාරිස්ථානයේදී ආණ්ඩුවලෙස,

ආර්. ඩබ්ලිව්. අස්ටර්ස්,  
වැඩබලන මහසෙනෙකාරිස්ථාන.

No. 435, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, August 26, 1902.

ON Tuesday, October 14, 1902, at 1.30 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at Pussella resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-four allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District, in the Province of Sabaragamuwa.

Preliminary plan 662. Village—Mudunkotuwa, Kuruwiti korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
2006	Mawadawamukalana	Crown	Mukalana	77 3 0	20
M 85	Kekunagahayatana	W. Pinhami and others	Half-grown forest	0 3 33	10
N 85	Kiriketiylenda	G. Lokuappuhami and others	Low jungle	1 2 38	5
O 85	Kiriketiye godella	G. Lokuappu and others	Owita	0 0 19	5
P 85	Kiriketiye kumbura	G. Lokuappuhami and others	Paddy field	2 1 14	10
Q 85	Kiriketiye-ehalawatta	do.	Deniya	1 2 29	5

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs
				A.	R.	P.	
R 85	Bimmeheha	Lokuappuhami and others	Half-grown forest	2	1	0	5
S 85	Do.	Malhami and others	do.	0	0	8	5
T 85	Do.	G. Lokuappuhami and others	do.	0	0	9	5
U 85	Do.	Maduwanwala Ratemahatmaya	do.	0	0	8	5
V 85	Gangaowita	V. Mohottihami and others	Owita	0	0	26	5
W 85	Peellawalagodellahena	V. Naidahami and others	Chena	1	0	28	5
2007	Mawadawaduwa	Crown	Mukalana	0	1	38	20
2008	Do.	do.	do.	1	3	25	20
2009	Etabaddemukulana	do.	do.	152	0	0	60
2010	Ariddamukulana	do.	Half-grown forest	12	0	0	5
Preliminary plan 3,941. Village—Millawitiya, Kuruwiti korale.							
G 506	Asweddumhena	Charles de Silva and others	Garden	7	3	16	50
G 506½	Do.	do.	do.	1	0	24	50
H 506½	Dodangahahena	V. M. Ramasamy	Chena	1	0	34	10
Preliminary plan 4,546. Village—Eknelligoda.							
148	Amunagawamukulana	Eknelligoda Dissawa and others	Forest	73	2	30	20
149	Venivemukulana	do.	do.	27	3	35	15
150	Tundolamukulana	do.	do.	22	0	0	15
151	Kaludiyamukulana	do.	do.	28	1	20	15
U 130	Tundolawatta	do.	Garden	1	0	25	10
Preliminary plan 4,572. Village—Walandure.							
203	Horagahaella	Crown	Forest	29	1	12	15
204	Dikdeniyemukalana	do.	do.	22	3	16	15
205	Do.	do.	do.	26	1	18	15
206	Yahalakottunnemukalana	do.	do.	26	2	30	15
206½	Kammalbendideniya	Y. Lokumenika and others	Deniya	7	3	32	15
207	Kammalbendideniyemukalana	Crown	Forest	42	0	25	15
208	Baddegedaragawamukulana	do.	do.	4	0	36	15
Preliminary plan 4,661. Village—Kuruwita and Millawitiya.							
B 76	Mahagaldeniya	V. Dingirimahatmaya and others	Deniya	2	1	7	15
C 76	Do.	do.	do.	1	2	0	15
D 76	Punchidegahaowita	V. Dingirimahatmaya and others	Owita	1	1	16	15
E 76	Do.	do.	do.	0	3	14	15
F 76	Do.	do.	do.	1	0	30	15
G 76	Mahagalhena	do.	Chena	29	1	20	20
H 76	Kirimetielahena	do.	do.	17	2	5	20
I 76	Pinnaparadeniya	do.	Deniya	0	1	29	15
J 76	Do.	do.	do.	0	2	0	15
K 76	Do.	do.	do.	0	2	0	15
L 76	Do.	do.	do.	0	1	27	15
M 76	Do.	do.	do.	0	1	9	15
N 76	Do.	do.	do.	0	2	29	15
O 76	Do.	do.	do.	0	2	14	15
S 76	Laulugahakanatta	do.	Chena	5	2	14	15
T 76	Do.	do.	do.	1	2	31	15
V 76	Laulugahahena	do.	do.	1	2	10	15
W 76	Ambapelessedeniya	do.	Kumbura	3	0	25	15
X 76	Ambapelesseowita	do.	Garden	2	0	6	15
Y 76	Dikowita	Jayawardena Banda	do.	2	2	14	15
Z 76	Do.	do.	do.	2	1	28	15
G 77	Kuruwitaowita	Crown	Owita	3	3	7	50
J 77	Hiriketilandha	V. Lokuappuhami and others	Degidiyana	14	0	21	20
K 77	Galokahena	do.	do.	16	0	33	20
L 77	Asweddumena	do.	Chena	10	3	23	30
M 77	Palikadamullehena	do.	Degidiyane	13	1	29	30
N 77	Gurugalmandiyehena	do.	do.	27	3	7	30
P 77	Hettiden iyekumbura	do.	Field	2	1	8	30
Q 77	Boragod adeniya	G. Mohottihami and others	Deniya	3	1	19	20
R 77	Alagollehena	do.	Degidiyana	8	1	31	20
S 77	Do.	do.	do.	11	2	28	20
T 77	Boragodahena	do.	do.	5	2	27	20
U 77	Alagolehena	M. Mohottihami and others	do.	13	0	32	20
V 77	Do.	do.	do.	11	0	12	10
W 77	Duraylahena	D. Horatala and others	do.	12	2	10	10
X 77	Duradeniya	do.	Deniya	1	0	25	10
Y 77	Diyabanahena	G. Gunaya and others	Degidiyana	3	3	8	10
Z 77	Rasawilakoladeniya	do.	Deniya	1	1	25	10
A 78	Malabandahena	Ukkinda and others	Half-grown forest	30	0	0	10
B 78	Alagolledeniya	G. Mohottihami and others	Deniya	6	0	33	10
C 78	Alagollehena	do.	Half-grown forest	2	0	8	10
D 78	Kammalewatta	V. Lokuappuhami and others	Garden	0	3	35	20
849	Kammalehena	Crown	Half-grown forest	0	0	18	10
850	Durayawatta	D. Horatala	Garden	0	2	11	15
851	Halgahawatta and Boragoda-hena	G. Mohottihami and others	do	1	3	24	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
852	Diggedigahahena	G. Mohottihami and others	Chena	0	1 25	10
853	Pallekadamuliekumbura	G. K. Lokuappuhami and others	Field	0	0 22	50
854	Do.	do.	do.	0	1 17	50
855	Welagodahena	Crown	Half-grown forest	0	2 23	20
856	Gangabodakele	do.	do.	0	1 0	20
857	Do.	do.	do.	0	0 36	20
N 77 $\frac{1}{4}$	Boragodalandehena	G. Mohottihami and others	do.	1	3 37	20
N 77 $\frac{3}{4}$	Do.	do.	do.	0	2 1	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 435, P. OF S.

එළි 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දින කොළඹ මහාසභකාරීස්ථානයේ කන්දෝරුවේදී.

බරගමු දිසාවේ රත්නපුරේ ඒජන්තවරයාගේ විසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට එළි 1902 ක්වු ඔක්තෝබ්‍ර මස 14 වෙනි දිනවු අගහරුවාදු පස්වරු 1.30ට ප්‍රස්සැල්ලේ තානාගමේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුම්පිකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි. සිතියම 662. ගම—වුදුන්කොටුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවත.	අන්දම.	මහන.		අක්කර සහ වම් කාකම්.
				අ. රු. ප.	රු.	
2006	මාවඩවමුකලාන	ආණ්ඩුව	මුකලාන	77	3 0	20
M 85	කැකුනගහපවහේන	එබ්ලිවි, පිත්හාමි සහ තවත්	එම	0	3 33	10
N 85	හිරිකැවියෙලන්ද	ඒ. ලොකුඅප්පුහාමි සහ තවත්	කැලේ	1	2 38	5
O 85	හිරිකැවියෙගොඩැල්ල	ඒ. ලොකුඅප්පු සහ තවත්	බිවිට	0	0 19	5
P 85	හිරිකැවියෙකුඹුර	ඒ. ලොකුඅප්පුහාමි සහ තවත්	කුඹුර	2	1 14	10
Q 85	හිරිකැවියෙඉකලවත්ත	එම	දෙහිය	1	2 29	5
R 85	බිම්පෙහේන	එම	මුකලාන	2	1 0	5
S 85	එම	මල්හාමි සහ තවත්	එම	0	0 8	5
T 85	එම	ඒ. ලොකුඅප්පුහාමි සහ තවත්	එම	0	0 9	5
U 85	එම	මඩුවත්වල රචිමහන්මහා	එම	0	0 8	5
V 85	ගහබිවිට	වි. මොහොවිවිහාමි සහ තවත්	බිවිට	0	0 26	5
W 85	පිල්ලාලගොඩැල්ලේ හේන	වි. හයිදෙහාමි සහ තවත්	හේන	1	0 28	5
2007	මාවඩවදුට	ආණ්ඩුව	මුකලාන	0	1 38	20
2008	එම	එම	එම	1	3 25	20
2009	ඇවට්දේදමුකලාන	එම	එම	152	0 0	60
2010	ආර්දේදමුකලාන	එම	එම	12	0 0	5
G 506	අස්සැද්දම්හේන	සිතියම 3,941. ගම—මල්ලවිවිට. මාර්ලස් ද සිල්වා සහ තවත්	වත්ත	7	3 16	50
G 506 $\frac{1}{2}$	එම	එම	එම	1	0 24	50
H 506 $\frac{1}{2}$	දෙඩන්ගහහේන	වි. ඇම්. රාමසාමි	හේන	1	0 34	10
148	අමුකලාන	සිතියම 4,546. ගම—එක්කැලියොඩ. එක්කැලියොඩ දිසාව සහ තවත්	මුකලාන	73	2 30	20
149	වෙනිවැල්ලකලාන	එම	එම	27	3 35	15
150	තුන්දෙලමුකලාන	එම	එම	22	0 0	15
151	කපුදියමුකලාන	එම	එම	28	1 20	15
U 130	තුන්දෙලවත්ත	එම	වත්ත	1	0 25	10
203	කොරගහඇල්ල	සිතියම 4,572. ගම—වලදුරේ ආණ්ඩුව	මුකලාන	29	1 12	15
204	දික්දෙහියෙමුකලාන	එම	එම	22	3 16	15
205	එම	එම	එම	26	1 18	15
206	සාහලකොට්ටුන්හේමුකලාන	එම	එම	26	2 30	15
206 $\frac{1}{2}$	කම්මල්බැද්දේදෙහිය	වසි. ලොකුබැනිකා සහ තවත්	දෙහිය	7	3 32	15
207	කම්මල්බැද්දේදෙහියෙමුකලාන	ආණ්ඩුව	මුකලාන	42	0 25	15
208	බද්දේදෙහියෙරකාවාමුකලාන	එම	එම	4	0 36	15
B 76	මහලදෙහිය	සිතියම 4,661. ගම—කුරුම්පිට සහ මල්ලවිවිට. වි. සිංහිරිමහන්මහා සහ තවත්	දෙහිය	2	1 7	15
C 76	එම	එම	එම	1	2 0	15
D 76	පුංචිදෙහියහ බිවිට	එම	බිවිට	1	1 16	15
E 76	එම	එම	එම	0	3 14	15
F 76	එම	එම	එම	1	0 30	15

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අක්කරයක මගක. වටිනාකම.		
				රු. ප.	රා.	
G 76	කෙහෙල්ලේ	වී. හික්කිරිමහත්මයා සහ තවත්	හේන	29	1 20	20
H 76	කිරිවැව්පොළ	එම	එම	17	2 5	20
I 76	පින්නපරදෙණිය	එම	දෙණිය	0	1 29	15
J 76	එම	එම	එම	0	2 0	15
K 76	එම	එම	එම	0	2 0	15
L 76	එම	එම	එම	0	1 27	15
M 76	එම	එම	එම	0	1 9	15
N 76	එම	එම	එම	0	2 29	15
O 76	එම	එම	එම	0	2 14	15
S 76	ලෝඵගහනනන්ත	එම	හේන	5	2 14	15
T 76	එම	එම	එම	1	2 31	15
V 76	ලෝඵගහනනන්ත	එම	එම	1	2 10	15
W 76	අඹපැලැස්සේ දෙණිය	එම	කුඹුර	3	0 25	15
X 76	අඹපැලැස්සේ ඔව්ව	එම	වත්ත	2	0 6	15
Y 76	දික්ඔව්ව	ජයවර්ධන ඩන්ඩා	එම	2	2 14	15
Z 76	එම	එම	එම	2	1 28	15
G 77	කුරු මිටිඔව්ව	ආණ්ඩුව	ඔව්ව	3	3 7	50
J 77	කිරිකැව්පොළ	වී. ලොකුඅප්පුහාමි සහ තවත්	දෙහිසියක	14	0 21	20
K 77	ගලොකහේන	එම	එම	16	0 33	20
L 77	ඇස්වැද්දමහේන	එම	හේන	10	3 23	30
M 77	පලිකඩමුල්ලහේන	එම	දෙහිසියක	13	1 29	30
N 77	ඉරුගල්මත්තියෙහේන	එම	එම	27	3 7	30
P 77	ගෙවිට්දෙණියකුඹුර	එම	කුඹුර	2	1 8	30
Q 77	බොරගොඩදෙණිය	ඒ. මොහොට්ටිහාමි සහ තවත්	දෙණිය	3	1 19	20
R 77	අලගොල්ලහේන	එම	දෙහිසියක	8	1 31	20
S 77	එම	එම	එම	11	2 28	20
T 77	බොරගොඩහේන	එම	එම	5	2 27	20
U 77	අලගොල්ලහේන	එම	එම	13	0 32	20
V 77	එම	එම	එම	11	0 12	10
W 77	දුරුගහේන	ඩී. කුරුකල සහ තවත්	එම	12	2 10	10
X 77	දුරදෙණිය	එම	දෙණිය	1	0 25	10
Y 77	දික්වැව්හේන	ඒ. ඉහතා සහ තවත්	දෙහිසියක	3	3 8	10
Z 77	රුක්මිලාපොළ	එම	දෙණිය	1	1 25	10
A 78	මලවඩහේන	ලක්කිත්ත සහ තවත්	මුකලාන	30	0 0	10
B 78	අලගොල්ලදෙණිය	ඒ. මොහොට්ටිහාමි සහ තවත්	දෙණිය	6	0 33	10
C 78	අලගොල්ලහේන	එම	මුකලාන	2	0 8	10
D 78	කමමල්ලහේන	වී. ලොකුඅප්පුහාමි සහ තවත්	වත්ත	0	3 35	20
849	කමමල්ලහේන	ආණ්ඩුව	මුකලාන	0	0 18	10
850	දුරුගහේන	ඩී. කුරුකල	වත්ත	0	2 11	15
851	ගල්ගහවත්ත සහ බොරගොඩහේන	ඒ. මොහොට්ටිහාමි සහ තවත්	එම	1	3 24	10
852	දික්වැව්හේන	එම	හේන	0	1 25	10
853	පල්ලොකඩමුල්ලකුඹුර	ඒ. කේ. ලොකුඅප්පුහාමි සහ තවත්	කුඹුර	0	0 22	50
854	එම	එම	එම	0	1 17	50
855	වෙලගොඩහේන	ආණ්ඩුව	මුකලාන	0	2 23	20
856	ගහවඩකැල්ල	එම	එම	0	1 0	20
857	එම	එම	එම	0	0 36	20
N 77 1/4	බොරගොඩලත්දෙහේන	ඒ. මොහොට්ටිහාමි සහ තවත්	එම	1	3 37	20
N 77 1/2	එම	එම	එම	0	2 1	20

මේ ඉඩම සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්පොරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසිය සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහජනනිකරණයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර උතුමානවත්තන්ගේ ආඥාවලෙස,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරීස් වම්මා.

Colonial Secretary's Office,  
Colombo, August 27, 1902.

No. 436, p. of s.

ON Tuesday, October 23, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Uda pattu of Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 616. Villages—Panawenna and Denawaka Udakada.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price per Acre.
				A.	R. P.	
Z 76	Galendehena	Crown	Chena	0	1 3	10
A 77	Lindaliaddegodahena and Tenne-pitahena	do.	do.	3	2 24	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs. c.
1843	Pissakandemukulana	Crown	Forest	54 0 0	30
1850	Emitallangahaketiyahena and Henagodamukulana	do.	do.	3 2 2	20
1851	Jambugahahena	do.	do.	18 0 0	25
1852	Gorakagahahenamukulana	do.	do.	2 2 32	10
1853	Egodahena	do.	do.	1 3 4	10
1842	Mawatakumburegodemukulana	Crown	Forest	5 0 35	20
Preliminary plan 624. Village—Dandawa.					
1881	Buluwegawahena	Crown	Chena	1 1 17	10
Preliminary plan 723. Village—Ilubuluwa, Palle pattu.					
I 89	Bulatwelhena	J. Punchi Banda and others	Chena	27 2 30	30
K 89	Do.	do.	do.	38 2 14	30
N 89	Katupotehena	do.	Forest and chena	29 1 18	60
S 89	Malagalewattehena	G. Heenhami and others	Chena	10 0 2	30
T 89	Bandulahamigehena and other chenas	do.	do.	72 0 0	60
Preliminary plan 628. Village—Moratota, Uda pattu.					
1909	Bogahawitiyemukulana	Crown	Forest	0 0 35	10
1910	Palakapapumukulana	do.	do.	8 2 6	15
S 79	Ankanewattehena	K. Mudalihami and others	Chena	3 3 22	10
1913	Gahaladodamukulana	Crown	Forest	3 3 2	15
T 79	Waduressegodahena	P. Malbinduwa and others	Chena	1 2 39	10
1914	Bandaramukulana	Crown	Forest	1 0 16	15
W 79	Waduressehena	K. Mudalihami and others	Chena	1 2 10	10
Preliminary plan 625. Village—Kattange.					
1884	Miyanakolatennahena	Crown	Jungle	13 2 37	10
1885	Katukitulehenamukulana	do.	Forest	7 1 12	10
1887	Kehelkotuwemukulana	do.	do.	0 0 36	10
1888	Mudugommanamukulana	do.	Young forest	7 2 0	10
1889	Olagentennahena	do.	do.	2 0 8	10
1893	Kapuhenamukulana	do.	do.	0 3 21	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 436, P. OF S.

වර්ෂ 1902 ක්වු අගෝස්තු මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්වරයාගේ කන්දරුවේදී.

සබරගමු දිසාවේ ජිලාල්වරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ඔක්තෝබර් මස 28 වෙනි දිනවු අගනරුවාදු පස්වරු 1ට රත්නපුරේ මා විවේචනාදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ නවදුන්නෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 27ක්.

සිනිසම 616. පනාවැන සහ දෙනවක උඩකඩ.

අක්කර  
යක මිල

නං.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහන. ගණන.	
				අ. රු. ප.	රු.
Z 76	ගල්ඇන්දේහේන	ආණ්ඩුව	හේන	0	1 3 10
A 77	ලීදලියාද්දෙහෙඩ හේන සහ ත නිනෙපිවහේන	එම	එම	3	2 24 10
1843	පිස්සකන්දේ මුකලාන	එම	මුකලාන	54	0 0 30
1850	ඇම්විල්ලන්ගහ කැවිගෙ හේන සහ හේනේ ගෙ ඩ මුකලාන	එම	එම	3	2 2 20
1851	ජම්බුගහහේන	එම	එම	18	0 0 25
1852	ගොරකහහෙහෙ මුකලාන	එම	එම	2	2 32 10
1853	එගොඩහේන	එම	එම	1	3 4 10
1842	මාවනකුඹුර් ගොඩමුකලාන	එම	එම	5	0 35 20
සිනිසම 624. ගම—දුන්දුව.					
1881	බුළුවහවහේන	ආණ්ඩුව	හේන	1	1 17 10
සිනිසම 723. ගම—ඉඵම්බුව. පල්ලේපත්තුව.					
I 89	බුලන්වෙල්ලහේන	ඒ. පුවිඛන්ඩා සහ තවත්	හේන	27	2 30 30
K 89	එම	එම	එම	38	2 14 30
N 89	කපුපොත්හේන	එම	මුකලාන සහ හේන	29	1 18 60
O 89	කපුපොතරව	එම	මුකලාන	8	0 0 60
P 89	ගොඩවෙහිනේහේන	එම	මුකලාන සහ හේන	33	2 0 60
S 89	මලගලහේවන්හේන	ඒ. හිනහම් සහ තවත්	හේන	10	0 2 30
T 89	බන්දුලකාමිහේන සහ තවත් හේන	එම	එම	72	0 0 60

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිගන්තය.	අන්දම	මහත. අ. රූ. ප.	අක්කර ගණ මිල. රු.
		සිතියම 628. ගම—මොරකොව. උඩපත්තුව.			
1909	බෝගහපිටියේ මුකුලාන	ආණ්ඩුව	මුකුලාන	0 0 35	10
1910	පලකපාය මුකුලාන	එම	එම	8 2 6	15
S 79	අත්කන්වත්තේ	නේ. මුදලිගම සහ තවත්	සේන	3 3 22	10
1913	ගහලොදම් මුකුලාන	ආණ්ඩුව	මුකුලාන	3 3 2	15
T 79	වදුරුසේගොඩසේන	පී. මල්වත්තේ සහ තවත්	සේන	1 2 39	10
1914	බන්ඩාර මුකුලාන	ආණ්ඩුව	මුකුලාන	1 0 16	15
U 79	වදුරුසේගොඩ	නේ. මුදලිගම සහ තවත්	සේන	1 2 10	10
		සිතියම 625. ගම—කව්වත්ත.			
1884	මිහනකොලතැන්නේ	උරුමකරු	ලදුකැලේ	13 2 37	10
1885	කටුකිතුලේ	එම	කැලේ	7 1 12	10
1887	කෙහෙල්කොටුවේ	එම	එම	0 0 36	10
1888	මුදුගම්ම මුකුලාන	එම	ලත්ද	7 2 0	10
1889	මලගන්නාගේ	එම	එම	2 0 8	10
1893	කපුසේන මුකුලාන	එම	එම	0 3 21	10

\* ම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්පොරුදොර්ගමේනුවේ ප්‍රධානතුමාගෙන්ද; කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු පලාතේ මහජ්ජන්තලත්තාන්දේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමාගත්වකන්දේ ආඥාලෙස,  
 ආර. ඩබ්ලිව්. අයිවර්ස්,  
 වැඩබලන මහසෙනෙහි මහත.

LAND SALES IN THE WESTERN PROVINCE.

(Continued from page 2817.)

No. 1,430, w. p.

Colonial Secretary's Office,  
 Colombo, September 3, 1902.

ON Saturday, October 25, 1902, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up to settlement, at Mahara resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and ninety allotments of land.

Preliminary plan 2,277.—Adikari pattu, Siyane korale west.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Fees for Certificate of Quiet Possession.	
				Extent. A. R. P.	Rs. c.
S 764	Makulugahawatta or Dombagahawatta	Charles Perera Samarasinghe	Old garden	2 0 39	8 50
T 764	Do.	do.	do.	3 2 5	11 0
V 764	Siyambalagahawatta	Biyaniwilage Don Francisco and others	do.	2 0 20	8 50
W 764	Do.	Biyaniwilage Don Juwanis and others	do.	1 3 36	6 0
D 765	Do.	Don Paulubadalge Juwanis Perera	do.	1 0 16	6 0
F 765	Beligahawatta	Homgodage Natcho Nachchire	do.	0 2 6	3 50
G 765	Hettigewatta	Don Paulubadalge Juan Perera	do.	0 3 6	3 50
H 765	Bulugahawatta	Don Paulubadalge Juwanis Perera and others	do.	2 1 28	8 50
I 765	Do.	do.	do.	0 3 3	3 50
J 765	Siyambalagahawatta	Homgodage Natcho Nachchire and others	do.	0 1 9	3 50
K 765	Do.	Homgodage Appu Naide and others	do.	3 3 0	11 0
L 765	Gonagahakumbura	do.	Paddy field	0 2 4	3 50
M 765	Do.	do.	do.	0 2 9	3 50
N 765	Kosgahakumbura	do.	do.	2 0 7	8 50
P 765	Ketakelagahakumbura	Don Paulubadalge Juwanis Perera	do.	2 0 36	8 50
Q 765	Iriyagahakumbura	Biyaniwilage Don Francisco and others	do.	3 1 23	11 0



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession.	
					Rs.	c.
R 765	Settigekumbura	Wickrama-arachchige Juwanis Appuhamy and others	Paddy field	1 0 13	6	0
S 765	Do.	Hewaradage Bastian Fernando of Mapola	do.	1 0 9	6	0
V 765	Galakumbura	Ranasinha-arachchige Don Abran and others	do.	1 2 10	6	0
W 765	Do.	Tuppahige Sardiel Rodrigo and others	do.	1 0 21	6	0
X 765	Millagahakumbura	Biyawilage Don Francisco and others	do.	1 3 36	6	0
Y 765	Do.	do.	do.	1 1 12	6	0
Z 765	Makulugahawatta	Manamalakanamalage Luvis Perera and others	Old garden	0 2 8	3	50
A 766	Do.	do.	do.	0 2 0	3	50
B 766	Ambagahawatta	Biyawilage Don Francisco and others	do.	2 2 38	8	50
C 766	Makulugahawatta	do.	do.	3 0 38	11	0
E 766	Millagahawatta	Kiriellagurunanselage Luvenis Silva and others	do.	1 1 0	6	0
F 766	Do.	Galagamage Don Juwanis and others	do.	1 1 0	6	0
G 766	Do.	Tuppahige Sardiel Rodrigo and others	do.	0 1 34	3	50
H 766	Do.	Kiriellagurunanselage James Silva	do.	2 3 8	8	50
I 766	Delgahawatta	Biyawilage Don Cornelis and others	do.	2 1 32	8	50
J 766	Do.	Alutdurage Migel Fernando and others	do.	1 0 32	6	0
K 766	Do.	Galagamage Don Juwanis and others	do.	1 2 28	6	0
L 766	Do.	Mampege Michohamy	do.	0 2 20	3	50
M 766	Do.	Elakage Bastian Allis and others	do.	1 2 30	6	0
N 766	Do.	Gurunanselage Dines and others	do.	1 2 23	6	0
O 766	Makulugahawatta	Rajapaksehadirara-arachchige Allis Appu and others	do.	1 1 25	6	0
P 766	Do.	Tuppahige Selohamy and others	do.	0 0 34	3	50
Q 766	Do.	Rajapaksehadirage Siman Appu and others	do.	2 1 20	8	50
R 766	Do.	Lokuliyana Allis Kabarala and others	do.	7 2 11	23	0
S 766	Makulugahawatta	Elakage Johannes Allis and others	Old garden	0 2 6	3	50
T 766	Kahatagahawatta	Mampege Nonohamy and others	do.	2 2 9	8	50
U 766	Makulugahakurunduwatta	Suse Soysa of Colombo	do.	4 3 30	13	50
W 766	Millagahakumbura	Tuppahige Sardiel Rodrigo and others	Paddy field	0 3 22	3	50
Y 766	Etaheraliyagahawatta	Galagamage Don Juwanis	Old garden	0 2 16	3	50
A 767	Kahatagahawatta	Kiriellagurunanselage Thomas Silva	do.	2 2 29	8	50
C 767	Kongahawatta	Rajapaksepatirage Babanis and others	do.	5 2 16	18	0
D 767	Delgahawatta	Kiriellagurunanselage Thomas Silva and others	do.	3 3 26	11	0
E 767	Do.	Tuppahige Lawarenti Rodrigo	do.	0 2 10	3	50
F 767	Do.	do.	do.	0 1 38	3	50
G 767	Do.	Rajapaksepatirage Saviel Appu and others	do.	0 1 6	3	50
J 767	Migahawatta	Kiriellagurunanselage Gabriel Silva and others	do.	2 3 15	8	50
K 767	Millagahawatta	Polwattege Selohami and others	do.	2 0 21	8	50
L 767	Migahawatta	Tuppahige Sardiel Rodrigo and others	do.	1 1 17	6	0
M 767	Do.	Tuppahige Sardiel Rodrigo	do.	1 3 13	6	0
N 767	Do.	Biyawilage Don Francisco and others	do.	0 0 34	3	50
O 767	Do.	Tuppahige Nicolas Rodrigo	do.	1 2 6	6	0
P 767	Do.	do.	do.	0 2 1	3	50
Q 767	Do.	Ranasinha-arachchige Don Juwanis and others	do.	2 1 35	8	50
R 767	Kadurugahawatta	Wanasinghege Sarahami and others	do.	0 3 10	3	50
S 767	Do.	Ranasinghearachchige Don Johannes and others	Old garden	0 1 6	3	50
T 767	Halgahawatta	Tuppahige Jelis Rodrigo and others	do.	1 2 27	6	0
Y 767	Munamalghakumbura or Iriyagahakumbura	Ranasinghearachchige Don Johannes and others	Paddy field	2 1 9	8	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certi-
					cate of Quiet Possession. Rs. c.
Z 767	Munamalgahakumbura or Iriyagahakumbura	Kiriellagurunanselage Silva and others	Gabriel Paddy field	0 3 7	3 50
A 768	Galpotttekumbura	Rajaksepattirage Don Bastian and others	do.	1 0 29	6 0
B 768	Do.	Elakage Lawarenti Allis and others	do.	1 1 0	6 0
D 768	Do.	Rajaksepattirage Babanis Appu and others	do.	3 0 38	11 0
G 768	Digapotttekumbura	Lokuliyage Appusinno	do.	0 0 29	3 50
H 768	Do.	Wanasinge Bastian Appuhami and others	do.	0 0 24	3 50
I 768	Do.	Samarawira-arachchige Luvis and others	do.	0 1 0	3 50
J 768	Digapotttekumbura or Warakelkumbura	Elakage Lawaranti Allis and others	do.	2 3 10	8 50
L 768	Ambagahakumbura	Johanes de Abraham, Muhandiram of Mulleriyawa	do.	3 1 0	11 0
M 768	Do.	Lokuliyage Allis Kabarala and others	do.	2 3 8	8 50
N 768	Do.	Lokuliyage Janis Appuhami and others	do.	1 1 36	6 0
O 768	Vitanagekumbura	Deguruge Arnelis Perera and others	do.	5 0 8	18 0
R 768	Iriyagahakumbura	A. H. Lewis and others	do.	5 3 11	18 0
S 768	Pillewekumbura	Jayamannamohottige Girigoris and others	do.	0 3 14	3 50
T 768	Do.	Elakage Bastian Allis and others	do.	1 0 30	6 0
U 768	Dangahakumbura	Johanes Karthelis, Registrar, and others	do.	1 2 19	6 0
V 768	Embarellagahakumbura	Jayamannamohottige Girigoris and others	do.	1 1 13	6 0
W 768	Do.	Mudiyanselage Francinahamy and others	do.	0 3 31	3 50
X 768	Do.	Liyanage Johanes Appu and others	do.	0 2 11	3 50
Y 768	Do.	Lokupitumpege Telenis and others	do.	1 3 2	6 0
Z 768	Halgahawatta	Kumarapeliarachchige Don Lovrenso and others	Old garden	0 3 4	3 50
A 769	Migahawatta	Liyanage Don Johanes and others	do.	5 0 18	18 0
D 769	Do.	Elakage Bastian Allis and others	do.	0 2 28	3 50
E 769	Witanagewatta	Deguruge Arnelis and others	do.	1 1 4	6 0
I 769	Makulugahawatta	Lokuliyage Allis Kabarala	do.	6 0 21	20 50
J 769	Maragahawatta	Mudiyanselage Don Salman and others	do.	1 3 28	6 0
K 769	Do.	Kandimullearachchige Gettohamy	do.	0 2 0	3 50
L 769	Millagahawatta	Kalugampitiyeappuhamillage Welun and Kalugampitiyeappuhamillage Charles	do.	3 3 0	11 0
M 769	Kongahawatta	Kandimullearachchige Juwa	do.	1 3 2	6 0
N 769	Do.	Elakage Johana Allis	do.	3 0 23	11 0
N 769½	Do.	Kandimullearachchige Daniel Pieris and others	do.	8 0 18	25 50
O 769	Do.	Wanigasurige Dona Ana	do.	2 1 25	8 50
P 769	Do.	Ranasinha-arachchige Don Johanes and others	do.	10 0 0	28 0
Q 769	Ketakelagahawatta	Jasinge Francisco Perera and others	do.	0 3 30	3 50
R 769	Do.	Visidamage Don Juwanis and others	do.	4 1 10	13 50
S 769	Kongahawatta	Kandimullearachchige Daniel Pieris and others	do.	1 1 25	6 0
T 769	Do.	do.	do.	3 0 4	11 0
U 769	Gonnagahawatta	Bammiappuacharige Abanchi Naide and others	do.	2 1 2	8 50
V 769	Kongahawatta	Wanigasurige Cornelis	do.	0 0 29	3 50
W 769	Do.	Kandemullearachchige Pabilinu Peris	do.	0 2 10	3 50
X 769	Do.	Kandemullearachchige Telenis Peris	do.	0 2 0	3 50
Y 769	Gonnagahawatta	Jasinge Carnis Perera	do.	1 1 13	6 0
Z 769	Do.	Pannila-acharige Pipanchi Naide and others	do.	1 0 12	6 0
A 770	Hapugahakumbura	Elakage Johana Allis and others	Paddy field	0 2 28	3 50
B 770	Do.	Jasinge Carnis Perera	do.	0 1 12	3 50
C 770	Hapugahakumbura or Kitulgahakumbura	Kalugampitiyeappuhamillage Ali-sandri Henry Luvis Appuhamy	do.	0 3 20	3 50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certi-
					cate of Quiet Possession. Rs. c.
D 770	Hapugahawatta	Mapitigama-acharige Domingo Perera	Old garden	0 1 30	3 50
G 770	Ambagahakumbura	Jasinge Francisco Perera and others	Paddy field	1 2 15	6 0
H 770	Do.	Jasinge Carnis and others	do.	1 3 2	6 0
I 770	Welekumbura	Kalugampitiyeappuhamillage Alisandri Henry Luvis Appuhamy	do.	1 2 20	6 0
J 770	Do.	Kalugampitiyeappuhamillage Selo-hamy and others	do.	0 3 18	3 50
K 770	Do.	Mudiyanselage Salman and others	do.	2 2 31	8 50
L 770	Kosgahakumbura	Saranapala Unnanse	do.	0 1 14	3 50
M 770	Do.	Mudiyanselage Salman Appuhamy	do.	0 2 27	3 50
N 770	Kosgahakumbura	Visidigamage Don Junanis and another	Paddy field	1 2 34	6 0
O 770	Nedungahawatta	Kanandage Dilohamy	Old garden	1 3 33	6 0
P 770	Dombagahawatta	Elakage Bastian Allis and others	do.	2 1 4	8 50
Q 770	Kongahawatta	Elakage Lawarenti Allis and others	do.	4 3 25	13 50
R 770	Do.	Kalugampitiyeappuhamillage Alisandri Henry Liwis and others	do.	1 1 14	6 0
S 770	Pillewakumbura	Elakage Gabriel Allis and others	Paddy field	2 1 20	8 50
T 770	Kongahawatta	Elakage Bastian Allis and others	Old garden	0 3 30	3 50
U 770	Do.	do.	do.	1 2 0	6 0
V 770	Do.	Kalugampitiyeappuhamillage Don Johannes	do.	3 3 39	11 0
W 770	Kahatagawatta	Biyawilaradage Bastian Fernando and others	do.	0 2 14	3 50
X 770	Do.	Timbiripolaradage Gilanchi Fernando and others	do.	0 1 14	3 50
Y 770	Etambagahawatta	Anthonange Balahamy	do.	1 2 37	6 0
Z 770	Delgahawatta	Biyawilaradage Gilanchi Fernando and others	do.	1 2 20	6 0
A 771	Do.	Kalugampitiyeappuhamillage Isan and others	do.	3 0 10	11 0
C 771	Dombagahawatta	Kalugampitiyeappuhamillage Alisandri Henry Luvis and others	do.	3 2 14	11 0
D 771	Halgahadeniyawatta	Kalugampitiyeappuhamillage Johannes	do.	2 0 0	6 0
E 771	Halgahakumbura	Mutukuda-arachchige Bartholomeusz Dias	Paddy field	1 3 26	6 0
F 771	Hapugahawatta	Kolambabadalge Antho Naide	Old garden	0 2 18	3 50
G 771	Do.	Mapitigama-acharige Dominga Naide and others	do.	5 0 30	18 0
H 771	Do.	Kolambabadalge Antho Naide	do.	0 1 18	3 50
I 771	Do.	Atdutwaduge Pipanchi Naide and others	do.	0 0 23	3 50
J 771	Puwakgahakumbura	Mapitigama-acharige Domingo Perera and others	Paddy field	0 3 33	3 50
K 771	Ketakelegahawatta	Visidagamage Don Juwan	Old garden	3 0 0	8 50
L 771	Kekunagahakumbura	Kalugampitiyeappuhamillage Alisandri Henry Luvis and others	Paddy field	1 1 4	6 0
M 771	Kosgahakumbura	Joseph Gomis Abeyasinghe and others	do.	3 2 24	11 0
N 771	Puwakgahakumbura	Kandemullearachchige Daniel Peris and others	do.	1 2 12	6 0
O 771	Ketakelegahawatta	Jasinge Francisco Perera and others	Old garden	1 0 20	6 0
P 771	Do.	Carolus Dias Bandaranayake	do.	0 1 7	3 50
Q 771	Millagahawatta	Bastian Gomis Abeyasinghe	do.	0 1 25	3 50
R 771	Ketakelegahawatta	Visidagamage Don Juwanis	do.	1 2 0	6 0
S 771	Do.	Nawalage Domingo Kurey	do.	0 2 29	3 50
T 771	Do.	Karandenikankanamalage Christian Appu	do.	0 3 9	3 50
U 771	Millagahawatta	Mutukuda-arachchige Bartholomeusz Dias	do.	1 2 28	6 0
W 771	Batta-attepilleweowita	Jasinge Francisco Perera and others	do.	0 0 31	3 50
A 772	Kosgahawatta	S. Gomis Jayawardana Padikara Muhandiram	do.	0 3 22	3 50
B 772	Millagahawatta	Mutukuda-arachchige Bartholomeusz Dias	do.	1 3 11	6 0
J 772	Delgahawatta	Mapitigama-acharige Mathes Perera and others	do.	0 1 32	3 50
K 772	Millagahawatta	Visidagamage Don Gabriel	do.	0 1 0	3 50
L 772	Delgahawatta	Mapitigama-acharige Mathes Perera	do.	1 0 19	6 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Fees for Certificate of Quiet Possession.	
					A. R. P.	Rs. c.
M 772	Millagahawatta	Visidagamage Don Gabriel	Old garden	0 1 15		3 50
N 772	Do.	Estate of J. D. Karthelis, Vidane Arachchi	do.	0 2 28		3 50
O 772	Ambagahawatta	Jeseph Gomis Abeyasinghe	do.	0 2 39		3 50
P 772	Getagahawatta	Wickrama-arachchige Dona Bastiana and others	do.	10 0 0		20 0
R 772	Munamaltunhaukurunduwatta	Kolambabadalge Antho Naide	do.	6 2 21		20 50
S 772	Kahatagahawatta	Kotteacharige Adrian Perera and others	do.	1 1 0		6 0
T 772	Do.	Mapitigama-acharige Samuel Perera and others	do.	0 0 30		3 50
U 772	Do.	do.	do.	1 1 24		6 0
V 772	Hapugahawatta	Kotteachchige Adrian Perera	do.	0 0 30		3 50
W 772	Do.	Mapitigama-acharige Domingo Perera	do.	0 2 27		3 50
X 772	Kongahawatta	Koralege Bastian Rubera and Koralege Bastian Don Daniel	do.	1 1 30		6 0
A 773	Munamaltunhaukurunduwatta	Mapitigama-acharige Samuel Perera and others	do.	0 1 23		3 50
B 773	Do.	Kolambabadalge Antho Naide	do.	0 0 21		3 50
C 773	Halgahakumbura	Kotteacharige Adrian Perera	Paddy field	0 1 25		3 50
D 773	Do.	Mapitigama-acharige Samel Perera and others	do.	1 2 36		6 0
F 773	Galpottেকumbura	Koralege Bastian Ruberu	do.	0 1 24		3 50
G 773	Delgahawatta	Mapitigama-acharige Jano Nachchire	Old garden	0 3 23		3 50
J 773	Dambugahawatta	Siman Joseph Wirasekera	do.	0 3 25		3 50
K 773	Dambugahawatta or Millagahawatta	Don Johanes Karthelis, Registrar	do.	4 2 11		13 50
L 773	Dambugahawatta	Rev. Melder of Biyanwila	do.	3 0 30		11 0
M 773	Do.	do.	do.	1 1 37		6 0
N 773	Do.	do.	do.	1 0 18		6 0
O 773	Getahawatta	Don Johanes Karthelis, Registrar	do.	0 3 29		3 50
P 773	Etaheraliyagahawatta	do.	do.	0 0 10		3 50
Q 773	Do.	Mudiyanselage Dona Francina and others	do.	1 0 0		3 50
R 773	Eligahawatta	Estate of J. D. Karthelis, Vidane Arachchi	do.	8 0 26		25 50
S 773	Nedungahawatta	Dona Isabella Karthelis	do.	4 2 30		13 50
T 773	Do.	Don Johanes Karthelis, Registrar	do.	7 0 32		23 0
U 773	Do.	Wirahadamottige Cornelis Ranasinghe	do.	3 3 29		11 0
V 773	Millagahawatta	Kohilege Silenchi Appu and others	do.	15 3 0		47 50
X 773	Imbulgahawatta	Rajapaksepattirage Cornis Appu	Old garden	1 0 7		6 0
Y 773	Ambagahawatta	Rajapaksepattirage Allis Appu	do.	4 0 25		13 50
Z 773	Wewakumbura	Estate of John Daniel Karthelis, Vidane Arachehi	Paddy field	6 3 36		20 50
A 774	Do.	Don Peris, Police Vidane	do.	0 2 33		3 50

Certificates of quiet possession will be issued for these lands on payment of the fees noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
 R. W. IEVERS,  
 Acting Colonial Secretary.

No. 1,430, w. P.

විෂි 1902 ක්වු සැප්තැම්බ් මස 3 වෙනි දින කොළඹ මහසෙනෙහි පාරිසරණයක් සේසේසේ කන්තෝරැම්බේ.

මෙහි සඳහන් වූ භූමි ප්ලාන්ට් මත පදනම්ව වෂි 1902 ක්වු මකන්තෝරැම්බ මස 25 වෙනි දින වූ සෙනසුරු දවස් 11.30ට මහරාජා මහලේදී කිසිදු කාරණයක් නොමැතිව දෙපාර්තමේන්තුවට යොමු වූවා ඇත.

සිතියම 2,277. පිහිටීම සිසිකාකෝරළේ අදිකාරිපත්තුවේ. ගම—බිසන්විල.

සහතික පත්‍රයකට ගෙවිය යුතු මුදල රු.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අ. රු. ප.	මුදල. රු.
S 764	මකුලගහවත්ත කොහොත් දෙමගහ වත්ත	චාර්ල්ස් ප්‍රේර සමරසිංහ	පරණ වගාව	2 0 39	8 50
T 764	එම	එම	එම	3 2 5	11 0
V 764	සිසිමලාගහවත්ත	බිසන්විලගේ දෙව පුත්සිසිකෝ සහ නවත්	එම	2 0 20	8 50
W 764	එම	එම පුලානිස් සහ නවත්	එම	1 3 36	6 0
D 764	එම	දෙව පාඩුම් බඩුල්ලේ පුලානිස් ප්‍රේර	එම	1 0 16	6 0

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්කො.	අත්දම.	සහතික පත්‍රයකට ගෙවියයුතු මුදල.	
				රු. ප.	රු. ශ.
F 765	බෙලිගහවත්ත	හොමිගොඩගේ නවිචෝ නාවිචෝර්	පරණ වගාව	0 2 6	3 50
G 765	කෙට්ටිගේවත්ත	දෙණ පාටුඵ බඩල්ගේ පුවත් ප්‍රධාන	එම	0 3 6	3 50
H 765	බුළුගහවත්ත	එම පුවානිස් ප්‍රධාන සහ නවත්	එම	2 1 28	8 50
I 765	එම	එම	එම	0 3 3	3 50
J 765	සිඳුලාගහවත්ත	හොමිගොඩගේ නවිචෝ නාවිචෝර්	එම	0 1 9	3 50
K 765	එම	එම අප්පුනයිදේ සහ නවත්	එම	3 3 0	11 0
L 765	ගෝනාගහකුඹුර	එම	කුඹුර	0 2 4	3 50
M 765	එම	එම	එම	0 2 9	3 50
N 765	කොස්ගහකුඹුර	එම	එම	2 0 7	8 50
P 765	කැටකාලගහකුඹුර	දෙණ පාටුඵ බඩල්ගේ පුවානිස් ප්‍රධාන	එම	2 0 36	8 50
Q 765	රිච්ගහකුඹුර	බිසන්විලගේ දෙණ ප්‍රන්සිස්කු සහ නවත්	එම	3 1 23	11 0
R 765	සෙවිච්ගෙකුඹුර	චිත්‍රමආරච්චිගේ පුවානිස් අප්පුනාමි සහ නවත්	එම	1 0 13	6 0
S 765	එම	ගේවාරද්දගේ බස්නිගේ ප්‍රනාන්දු	එම	1 0 9	6 0
V 765	ගලකුඹුර	රකසිගේආරච්චිගේ දෙණ ආචාර්ය සහ නවත්	එම	1 2 10	6 0
W 765	එම	තුප්පහිගේ සරදිගෙල් රුදිරිගු සහ නවත්	එම	1 0 21	6 0
X 765	මිල්ලගහකුඹුර	බිසන්විලගේ දෙණ ප්‍රන්සිස්කු සහ නවත්	එම	1 3 36	6 0
Y 765	එම	එම	එම	1 1 12	6 0
Z 765	මකුළුගහවත්ත	මනමාලකත්තානගේ එච්ප්ලේ සහ නවත්	පරණවගාව	0 2 8	3 50
A 766	එම	එම	එම	0 2 0	3 50
B 766	අඹගහවත්ත	බිසන්විලගේ දෙණ ප්‍රන්සිස්කු සහ නවත්	එම	2 2 38	8 50
C 766	මකුළුගහවත්ත	එම	එම	3 0 38	11 0
E 766	මිල්ලගහවත්ත	කිරිඇල්ලගුරුන්නාන්සේලාගේ ලේඛේ නිස් සිල්වා සහ නවත්	එම	1 1 0	6 0
F 766	එම	ගලගමගේ දෙණ පුවානිස් සහ නවත්	එම	1 1 0	6 0
G 766	එම	තුප්පහිගේ සරදිගෙල් රුදිරිගු සහ නවත්	එම	0 1 34	3 50
H 766	එම	කිරිඇල්ලගුරුන්නාන්සේලාගේ ජේමිස් සිල්වා	එම	2 3 8	8 50
I 766	දෙල්ගහවත්ත	බිසන්විලගේ දෙණ කොර්නේලිස් සහ නවත්	එම	2 1 32	8 50
J 766	එම	අඵන්දුරගේ මිගෙල් ප්‍රනාන්දු සහ නවත්	එම	1 0 32	6 0
K 766	එම	ගලගමගේ දෙණ පුවානිස් සහ නවත්	එම	1 2 28	6 0
L 766	එම	මාම්පගේ මිචෝනාමි	එම	0 2 20	3 50
M 766	එම	ඉලක්කගේ බස්නිගේ අල්ලිස් සහ නවත්	එම	1 2 30	6 0
N 766	එම	ගුරුන්නාන්සේලාගේ දිනේස් සහ නවත්	එම	1 2 23	6 0
O 766	මකුළුගහවත්ත	රජපක්‍ෂභාන්තැදිරආරච්චිගේ අල්ලිස් අප්පු සහ නවත්	එම	1 1 25	6 0
P 766	එම	තුප්පහිගේ සෙලෝනාමි සහ නවත්	එම	0 0 34	3 50
Q 766	එම	රජපක්‍ෂභාන්තැදිරගේ සීමන්අප්පු	එම	2 1 20	8 50
R 766	මකුළුගහවත්ත	ලොකුලියගේ අල්ලිස් කබරල සහ නවත්	එම	7 2 11	23 0
S 766	එම	ඇලකගේ ජොහානිස් අල්ලිස් සහ නවත්	එම	0 2 6	3 50
T 766	කහටගහවත්ත	මාම්පගේ නෝනෝනාමි සහ නවත්	එම	2 2 9	8 50
U 766	මහකුළුගහකුරුදු වත්ත	සුගේ සොසිසා	එම	4 3 30	13 50
W 966	මිල්ලගහකුඹුර	තුප්පහිගේ සරදිගෙල් රුදිරිගු සහ නවත්	කුඹුර	0 3 22	3 50
Y 766	ඇටකෙරලියගහ වත්ත	ගල්ගමගේ දෙණ පුවානිස්	පරණ වගාව	0 2 16	3 50
A 767	කහටගහවත්ත	කිරිඇල්ලගුරුන්නාන්සේලාගේ කෝමස් සිල්වා	එම	2 2 29	8 50
C 767	කෝන්ගහවත්ත	රජපක්‍ෂපැතිරගේ බබානිස් සහ නවත්	එම	5 2 16	18 0
D 767	දෙල්ගහවත්ත	කිරිඇල්ලගුරුන්නාන්සේලාගේ කෝමස් සිල්වා	එම	3 3 26	11 0
E 767	එම	තුප්පහිගේ ලවරෙන්නි රුදිරිගු	එම	0 2 10	3 50
F 767	එම	එම	එම	0 1 38	3 50
G 767	එම	රජපක්‍ෂපැතිරගේ සවිගෙල්අප්පු සහ නවත්	එම	0 1 6	3 50
J 767	මීගහවත්ත	කිරිඇල්ලගුරුන්නාන්සේලාගේ ගබිරි ගෙල් සිල්වා සහ නවත්	එම	2 3 15	8 50
K 767	මිල්ලගහවත්ත	පොල්වත්තගේ සෙලෝනාමි සහ නවත්	එම	2 0 21	8 50
L 767	මීගහවත්ත	තුප්පහිගේ සරදිගෙල් රුදිරිගු සහ නවත්	එම	1 1 17	6 0
M 767	එම	එම සරදිගෙල් රුදිරිගු	එම	1 3 13	6 0
N 767	එම	බිසන්විලගේ දෙණ ප්‍රන්සිස්කු සහ නවත්	එම	0 0 34	3 50
O 767	එම	තුප්පහිගේ නිකුලස් රුදිරිගු	එම	1 2 6	6 0
P 767	මීගහවත්ත	තුප්පහිගේ නිකුලස් රුදිරිගු	එම	0 2 1	3 50
Q 767	එම	රකසිගේආරච්චිගේ දෙණ පුවානිස් සහ නවත්	එම	2 1 35	8 50
R 767	කදුරුගහවත්ත	වනසිංහගේ සේරනාමි සහ නවත්	එම	0 3 10	3 50
S 767	එම	රණසිංහආරච්චිගේ දෙණ ජොහානිස් සහ නවත්	එම	0 1 6	3 50
T 767	හල්ගහවත්ත	තුප්පහිගේ මිලිස් රුදිරිගු සහ නවත්	එම	1 2 27	6 0
Y 767	මුනම්ලගහකුඹුර කො.	රකසිංහආරච්චිගේ දෙණ ජොහානිස් සහ නවත්	කුඹුර	2 1 9	8 50
Z 767	එම	කිරිඇල්ලගුරුන්නාන්සේලාගේ ගබිරි ගෙල් සිල්වා සහ නවත්	එම	0 3 7	3 50
A 768	ගල්පොත්තේකුඹුර	රජපක්‍ෂපැතිරගේ දෙණ බස්නිගේ සහ නවත්	එම	1 0 29	6 0
B 767	එම	ඇලකගේ ලවරෙන්නි අල්ලිස් සහ නවත්	එම	1 1 0	6 0

කො.	ඉඩමේ නම.	අයිතියාලි කිසිත්තය.	අන්දම.	සහතික පටුයකට ගෙවිය යුතු	
				මහන. අ. රු. ප.	මුදල. රු. ශ.
D 768	එම	රජපසසපතිරගේ බඩානිස්අප්පු සහ තවත්	කුඹුර	3 0 38	11 0
G 768	දිගපොත්තේකුඹුර	ලොකුලියනගේ අප්පුකාමි	එම	0 0 29	3 50
H 768	එම	වනසිංගේ බස්නියන් අප්පුකාමි සහ තවත්	එම	0 0 24	3 50
I 768	එම	සමරපිරහරච්චිගේ ලුච්චි සහ තවත්	එම	0 1 0	3 50
J 768	වරක්කේකුඹුර	ඇලකගේ ලවරෙනති අල්ලීස් සහ තවත්	එම	2 3 10	8 50
L 768	අඹගහකුඹුර	ජෝහානිස් ද ආකුකම් මුහන්දිරම්	එම	3 1 0	11 0
M 768	එම	ලොකුලියනගේ අල්ලීස් කබරල් සහ තවත්	එම	2 3 8	8 50
N 768	එම	එම ජානිස්අප්පුකාමි සහ තවත්	එම	1 1 36	6 0
O 768	විහාරකගේකුඹුර	දෙගුරුගේ අර්තෝලීස් ප්‍රෙර සහ තවත්	එම	5 0 8	18 0
R 768	ජීරිගහකුඹුර	එ. එච්. ලුච්චි සහ තවත්	එම	5 3 11	18 0
S 768	පිල්ලැවේකුඹුර	ජයමත්කමොහොච්චිගේ ගිරිගෝරිස් සහ තවත්	එම	0 3 14	3 50
T 768	එම	ඇලකගේ බස්නියන් අල්ලීස් සහ තවත්	එම	1 0 30	6 0
U 768	දන්ගහකුඹුර	ජෝහානිස් කර්තෝලීස් රිජ්ජාර් සහ තවත්	එම	1 2 19	6 0
V 768	ඇම්බැල්ලගහ කුඹුර	ජයමත්කමොහොච්චිගේ ගිරිගෝරිස් සහ තවත්	එම	1 1 13	6 0
W 768	එම	මුදියාන්සලාගේ පුන්දිනාකාමි සහ තවත්	එම	0 3 31	3 50
X 768	එම	ලියනගේ ජෝහානිස්අප්පු සහ තවත්	එම	0 2 11	3 50
Y 768	එම	ලොකුකුඹුර්ගේ ගෙලේනිස් සහ තවත්	එම	1 3 2	6 0
Z 768	හල්ගහවත්ත	කුමාරපේලිආරච්චිගේ දෙන ලවරෙනස්ස සහ තවත්	පරණ වගාව	0 3 4	3 50
A 769	මීගහවත්ත	ලියනගේ දෙන ජෝහානිස් සහ තවත්	එම	5 0 18	18 0
D 769	එම	ඇලකගේ බස්නියන් අල්ලීස් සහ තවත්	එම	0 2 28	3 50
E 769	විහාරකේවත්ත	සී. අර්තෝලීස් සහ තවත්	එම	1 1 4	6 0
I 769	මකුටුගහවත්ත	ලොකුලියනගේ අල්ලීස් කබරල්	එම	6 0 21	20 50
J 769	මරගහවත්ත	මුදියාන්සලාගේ දෙන සල්මන් සහ තවත්	එම	1 3 28	6 0
K 769	එම	කන්දිමුල්ලආරච්චිගේ ගැන්කේකාමි	එම	0 2 0	3 50
L 769	මිල්ලගහවත්ත	කළුගම්පිටියඅප්පුකාමිලාගේ වෙලුන් සහ එමගේ වාර්ලීස්	එම	3 3 0	11 0
M 769	කෝන්ගහවත්ත	කන්දිමුල්ලආරච්චිගේ ජුවා	එම	1 3 2	6 0
N 769	එම	ඇලකගේ ජෝහානා අල්ලීස්	එම	3 0 23	11 0
N 769 1/2	එම	කන්දිමුල්ලආරච්චිගේ දනියෙල් පිරිස් සහ තවත්	එම	8 0 18	25 50
O 769	එම	වනියසුරියගේ දෙන ආනා	එම	2 1 25	8 50
P 769	එම	රනසිංහආරච්චිගේ දෙන ජෝහානිස් සහ සහ තවත්	එම	10 0 0	28 0
Q 769	කැටකාලගහවත්ත	ජාසිත්ගේ පුන්සිස්කු ප්‍රෙර සහ තවත්	එම	0 3 30	3 50
R 769	එම	විසිදමගේ දෙන ජුවානිස් සහ තවත්	එම	4 1 10	13 50
S 769	කෝන්ගහවත්ත	කන්දිමුල්ලආරච්චිගේ දනියෙල් පිරිස් සහ තවත්	එම	1 1 25	6 0
T 769	එම	එම	එම	3 0 4	11 0
U 769	ගොන්ගහවත්ත	බමුකුඅප්පුආචාරගේ අබන්විතසිදේ සහ තවත්	එම	2 1 2	8 50
V 769	කෝන්ගහවත්ත	වනියසුරියගේ කොර්තේල්ස්	එම	0 0 29	3 50
W 769	එම	කන්දිමුල්ලආරච්චිගේ පබ්ලිකු පිරිස්	එම	0 2 10	3 50
X 769	එම	එම ගෙලේනිස් පිරිස්	එම	0 2 0	3 50
Y 769	ගොන්ගහවත්ත	ජාසිත්ගේ කර්නිස් ප්‍රෙර	එම	1 1 13	6 0
Z 769	එම	පන්හිලආචාරගේ පිපන්විතසිදේ සහ තවත්	එම	1 0 12	6 0
A 770	හපුගහකුඹුර	ඇලකගේ ජෝහානා අල්ලීස් සහ තවත්	කුඹුර	0 2 23	3 50
B 770	එම	ජාසිත්ගේ කර්නිස්අප්පු	එම	0 1 12	3 50
C 770	එම සහ කිතුල්ගහ කුඹුර	කළුගම්පිටිය අප්පුකාමිලාගේ අලියන්දි ගෙනවු ලුච්චි අප්පුකාමි	එම	0 3 20	3 50
D 770	හපුගහවත්ත	මාපිටිගමආචාරගේ දෙළුන්ගු ප්‍රෙර	පරණ වගාව	0 1 30	3 50
G 770	අඹගහකුඹුර	ජාසිත්ගේ පුන්සිස්කු ප්‍රෙර සහ තවත්	කුඹුර	1 2 15	6 0
H 770	එම	එම කර්නිස් සහ තවත්	එම	1 3 2	6 0
I 770	වෙලකුඹුර	කළුගම්පිටියඅප්පුකාමිලාගේ අලියන්දි ගෙනවු එච්චි අප්පුකාමි	එම	1 2 20	6 0
J 770	එම	එම සෙලෝකාමි සහ තවත්	එම	0 3 18	3 50
K 770	එම	මුදියාන්සලාගේ සල්මන් සහ තවත්	එම	2 2 31	8 50
L 770	කොස්ගහකුඹුර	සරණපාල උත්තාන්තේ	එම	0 1 14	3 50
M 770	එම	මුදියාන්සලාගේ සල්මන් අප්පුකාමි	එම	0 2 27	3 50
N 770	කොස්ගහකුඹුර	විසිදමගේ දෙන ජුවානිස් සහ තවත්	කුඹුර	1 2 34	6 0
O 770	නැදුන්ගහවත්ත	කන්දිමුල්ලආරච්චිගේ දිලෝකාමි	පරණවගාව	1 3 38	6 0
P 770	දෙමගහවත්ත	ඇලකගේ බස්නියන් අල්ලීස් සහ තවත්	එම	2 1 4	8 50
Q 770	කෝන්ගහවත්ත	එම ලවරෙනති අල්ලීස් සහ තවත්	එම	4 3 25	13 50
R 770	එම	කළුගම්පිටියඅප්පුකාමිලාගේ අලියන්දි ගෙනවුරු එච්චි සහ තවත්	එම	1 1 14	6 0
S 770	පිල්ලැවකුඹුර	ඇලකගේ ගබුල් අල්ලීස් සහ තවත්	කුඹුර	2 1 20	8 50
T 770	කෝන්ගහවත්ත	එම බස්නියන් අල්ලීස් සහ තවත්	පරණවගාව	0 3 30	3 50
U 770	එම	එම	එම	1 2 0	6 0
V 770	එම	කළුගම්පිටියඅප්පුකාමිලාගේ දෙන ජෝහානිස්	එම	3 3 39	11 0
W 770	කහටගහවත්ත	විසිදමගේ බස්නියන් පුනාන්දු සහ තවත්	එම	0 2 14	3 50
X 770	එම	තිබ්ටිපොලරදගෙ ගිලක්වි පුනාන්දු සහ තවත්	එම	0 1 14	3 50

නො.	ඉඩම් නම.	අයිතිය කීයේ නම.	අන්තර්ගතය	මහත.	සහතික පත්‍රයකට ගෙවියයුතු මුදල.	
					රු. ප.	රු. ශ.
Y 770	ඇටහලහවත්ත	අන්තෝනියෙ බාලකාමී	අන්තෝනියෙ බාලකාමී	1	2 37	6 0
Z 770	දෙල්ගහවත්ත	බිංගම්පිටියට ගෙවීයුතු ප්‍රධාන පස හවන්	බිංගම්පිටියට ගෙවීයුතු ප්‍රධාන පස හවන්	එම	1 2 20	6 0
A 771	එම	කපුගමපිටියට ගෙවීයුතු රජයේ පස හවන්	කපුගමපිටියට ගෙවීයුතු රජයේ පස හවන්	එම	3 0 10	11 0
C 771	දෙමහලහවත්ත	එම අලියන්දිගෙහිවරී ලිපිස් සහ හවන්	එම අලියන්දිගෙහිවරී ලිපිස් සහ හවන්	එම	3 2 14	11 0
D 771	කල්ගහකුඹුර	එම පෝහානෙස්	එම පෝහානෙස්	එම	2 0 0	6 0
E 771	කල්ගහකුඹුර	මුතුකුඹුරවිලියෙ බර්තෝලෝමස් දිගෙස්	මුතුකුඹුරවිලියෙ බර්තෝලෝමස් දිගෙස්	කුඹුර	1 3 26	6 0
F 771	කල්ගහවත්ත	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	පරණවගාව	0 2 18	3 50
G 771	එම	මාපිටියමආවාරියෙ දෙමින්ගු ප්‍රධාන පස හවන්	මාපිටියමආවාරියෙ දෙමින්ගු ප්‍රධාන පස හවන්	එම	5 0 30	18 0
H 771	එම	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	එම	0 1 18	3 50
I 771	එම	අන්ද්‍රවඩුගෙ පිපත්තියෙදේ සහ හවන්	අන්ද්‍රවඩුගෙ පිපත්තියෙදේ සහ හවන්	එම	0 0 23	3 50
J 771	පුවත්තහකුඹුර	මාපිටියමආවාරියෙ දෙමින්ගු ප්‍රධාන පස හවන්	මාපිටියමආවාරියෙ දෙමින්ගු ප්‍රධාන පස හවන්	කුඹුර	0 3 33	3 50
K 771	කැටකැලගහවත්ත	විසිදුගමගෙ දෙත් පුවත්	විසිදුගමගෙ දෙත් පුවත්	පරණවගාව	3 0 0	8 50
L 771	කැටකැලගහකුඹුර	කපුගමපිටියට ගෙවීයුතු අලියන්දිගෙහිවරී ලිපිස් සහ හවන්	කපුගමපිටියට ගෙවීයුතු අලියන්දිගෙහිවරී ලිපිස් සහ හවන්	කුඹුර	1 1 4	6 0
M 771	කොස්ගහකුඹුර	පෝහානෙස් ගෝමස් අබේසිංහ සහ හවන්	පෝහානෙස් ගෝමස් අබේසිංහ සහ හවන්	එම	3 2 24	11 0
N 771	පුවත්තහකුඹුර	කන්දමුල්ලආරච්චියෙ දැවියෙල් පිරිස් සහ හවන්	කන්දමුල්ලආරච්චියෙ දැවියෙල් පිරිස් සහ හවන්	එම	1 2 12	6 0
O 771	කැටකැලගහවත්ත	ජාසිනගෙ ප්‍රත්සිස්කු ප්‍රධාන පස හවන්	ජාසිනගෙ ප්‍රත්සිස්කු ප්‍රධාන පස හවන්	පරණවගාව	1 0 20	6 0
P 771	එම	කරෝලියස් දිගෙස් බන්ඩාරනායක	කරෝලියස් දිගෙස් බන්ඩාරනායක	එම	0 1 7	3 50
Q 771	මිල්ලගහවත්ත	බස්නියන් ගෝමස් අබේසිංහ	බස්නියන් ගෝමස් අබේසිංහ	එම	0 1 25	3 50
R 771	කැටකැලගහවත්ත	විසිදුගමගෙ දෙත් පුවානිස්	විසිදුගමගෙ දෙත් පුවානිස්	එම	1 2 0	6 0
S 771	එම	කාවලියෙ දෙමින්ගු කුරේ	කාවලියෙ දෙමින්ගු කුරේ	එම	0 2 29	3 50
T 771	එම	කරන්දෙහිකන්කානමලියෙ ක්‍රිස්තියන්	කරන්දෙහිකන්කානමලියෙ ක්‍රිස්තියන්	එම	0 3 9	3 50
U 771	මිල්ලගහවත්ත	මුතුකුඹුරවිලියෙ බර්තෝලෝමස් දිගෙස්	මුතුකුඹුරවිලියෙ බර්තෝලෝමස් දිගෙස්	එම	1 2 28	6 0
W 771	බටහන්තෙපිල්ල(බේ හිටි)	ජාසිනගෙ ප්‍රත්සිස්කු ප්‍රධාන පස හවන්	ජාසිනගෙ ප්‍රත්සිස්කු ප්‍රධාන පස හවන්	එම	0 0 31	3 50
A 772	කොස්ගහවත්ත	ඇස්. ගෝමස් ජපවර්ධන පතිකාර මුහන් දුරම	ඇස්. ගෝමස් ජපවර්ධන පතිකාර මුහන් දුරම	එම	0 3 22	3 50
B 772	මිල්ලගහවත්ත	මුතුකුඹුරවිලියෙ බර්තෝලෝමස් දිගෙස්	මුතුකුඹුරවිලියෙ බර්තෝලෝමස් දිගෙස්	එම	1 3 11	6 0
J 772	දෙල්ගහවත්ත	මාපිටියමආවාරියෙ මන්තෙස් ප්‍රධාන පස හවන්	මාපිටියමආවාරියෙ මන්තෙස් ප්‍රධාන පස හවන්	එම	0 1 32	3 50
K 772	මිල්ලගහවත්ත	විසිදුගමගෙ දෙත් ගාබුගෙල්	විසිදුගමගෙ දෙත් ගාබුගෙල්	එම	0 1 0	3 50
L 772	දෙල්ගහවත්ත	මාපිටියමආවාරියෙ මන්තෙස් ප්‍රධාන	මාපිටියමආවාරියෙ මන්තෙස් ප්‍රධාන	එම	1 0 19	6 0
M 772	මිල්ලගහවත්ත	විසිදුගමගෙ දෙත් ගබරියෙල්	විසිදුගමගෙ දෙත් ගබරියෙල්	එම	0 1 15	3 50
N 772	එම	—	—	එම	0 2 28	3 50
O 772	අඹහවත්ත	පෝහානෙස් ගෝමස් අබේසිංහ	පෝහානෙස් ගෝමස් අබේසිංහ	එම	0 2 39	3 50
P 772	ගැටහලහවත්ත	විසිදුගමගෙ දෙත් බස්නියන් සහ හවන්	විසිදුගමගෙ දෙත් බස්නියන් සහ හවන්	එම	10 0 0	28 0
R 772	මුතුකුඹුරවිලියෙ කුරුදුවත්ත	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	එම	6 2 21	20 50
S 772	කපුගහවත්ත	කෝවිලියෙ මආවාරියෙ අදිරියන් ප්‍රධාන පස හවන්	කෝවිලියෙ මආවාරියෙ අදිරියන් ප්‍රධාන පස හවන්	එම	1 1 0	6 0
T 772	එම	මාපිටියමආවාරියෙ සාමුවෙල් ප්‍රධාන පස හවන්	මාපිටියමආවාරියෙ සාමුවෙල් ප්‍රධාන පස හවන්	එම	0 0 30	3 50
U 772	එම	එම	එම	එම	1 1 24	6 0
V 772	හපුගහවත්ත	කෝවිලියෙ මආවාරියෙ අදිරියන් ප්‍රධාන	කෝවිලියෙ මආවාරියෙ අදිරියන් ප්‍රධාන	එම	0 0 30	3 50
W 772	එම	මාපිටියමආවාරියෙ දෙමින්ගු ප්‍රධාන	මාපිටියමආවාරියෙ දෙමින්ගු ප්‍රධාන	එම	0 2 27	3 50
X 772	කෝන්ගහවත්ත	කෝන්ලියෙ බස්නියන් රුවේරා සහ එම දෙත් දැවියෙල්	කෝන්ලියෙ බස්නියන් රුවේරා සහ එම දෙත් දැවියෙල්	එම	1 1 30	6 0
A 773	මුතුකුඹුර කුරුදුවත්ත	මාපිටියමආවාරියෙ සාමුවෙල් ප්‍රධාන පස හවන්	මාපිටියමආවාරියෙ සාමුවෙල් ප්‍රධාන පස හවන්	එම	0 1 23	3 50
B 773	එම	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	කොළඹ බඩල්ලෙ අන්තෝනියෙදේ	එම	0 0 21	3 50
C 773	කල්ගහකුඹුර	කෝවිලියෙ මආවාරියෙ අදිරියන් ප්‍රධාන	කෝවිලියෙ මආවාරියෙ අදිරියන් ප්‍රධාන	කුඹුර	0 1 25	3 50
D 773	එම	මාපිටියමආවාරියෙ සාමුවෙල් ප්‍රධාන පස හවන්	මාපිටියමආවාරියෙ සාමුවෙල් ප්‍රධාන පස හවන්	එම	1 2 36	6 0
F 773	ගල්පොත්තේකුඹුර	කෝන්ලියෙ බස්නියන් රුවේරා	කෝන්ලියෙ බස්නියන් රුවේරා	එම	0 1 24	3 50
G 773	දෙල්ගහවත්ත	මාපිටියමආවාරියෙ පන්තෝ නාවිලියේ	මාපිටියමආවාරියෙ පන්තෝ නාවිලියේ	පරණවගාව	0 3 23	3 50
J 773	දඹුලහවත්ත	සීමන්තේරියේ පිරියෙකර	සීමන්තේරියේ පිරියෙකර	එම	0 3 25	3 50
K 773	එම කොහොන් මිල්ල	දෙත් පෝහානෙස් කර්නේලියස් රිජිස්ටාර්	දෙත් පෝහානෙස් කර්නේලියස් රිජිස්ටාර්	එම	4 2 11	13 50
L 773	දඹුලහවත්ත	මැල්බර් පාදිලියන්තානෙස්	මැල්බර් පාදිලියන්තානෙස්	එම	3 0 30	11 0
M 773	එම	එම	එම	එම	1 1 37	6 0
N 773	එම	එම	එම	එම	1 0 18	6 0
O 773	ගැටහලහවත්ත	දෙත් පෝහානෙස් කර්නේලියස් රිජිස්ටාර්	දෙත් පෝහානෙස් කර්නේලියස් රිජිස්ටාර්	එම	0 3 29	3 50
P 773	ඇටහලහවත්ත	එම	එම	එම	0 0 10	3 50
Q 773	එම	මුදියන්පලියෙ අනා ප්‍රත්සිස්කු සහ හවන්	මුදියන්පලියෙ අනා ප්‍රත්සිස්කු සහ හවන්	එම	1 0 0	3 50
R 773	ඇල්ගහවත්ත	පේ. ඩී. කර්නේලියස් විදුනාආරච්චියෙ බුදුලියට අයිතියකාරයෝ	පේ. ඩී. කර්නේලියස් විදුනාආරච්චියෙ බුදුලියට අයිතියකාරයෝ	එම	8 0 26	25 50
S 773	නැදුන්ගහවත්ත	අනා ඉසබෙලියා කර්නේලියස්	අනා ඉසබෙලියා කර්නේලියස්	එම	4 2 30	13 50
T 773	එම	දෙත් පෝහානෙස් කර්නේලියස් රිජිස්ටාර්	දෙත් පෝහානෙස් කර්නේලියස් රිජිස්ටාර්	එම	7 0 32	23 0
V 773	එම	විරහදමොහිලියෙ කෝර්නේලියස් රණසිංහ	විරහදමොහිලියෙ කෝර්නේලියස් රණසිංහ	එම	3 3 29	11 0
U 773	මිල්ලගහවත්ත	කොහිලියෙ සිලෝම්අප්ප සහ හවන්	කොහිලියෙ සිලෝම්අප්ප සහ හවන්	එම	15 3 0	47 50
X 773	දඹුලහවත්ත	රන්පසපතිරගේ කෝර්නේලියස්	රන්පසපතිරගේ කෝර්නේලියස්	එම	1 0 7	6 0
Y 773	අඹහවත්ත	එම අල්ලියස්අප්ප	එම අල්ලියස්අප්ප	එම	4 0 25	13 50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්හා.	අන්දම.	සහතික පත්‍රයකට ගෙවියයුතු මුදල.	
				මහස. අ. රු. ප.	රු. ශ.
Z 773	වැවකුඹුර	ජෝන් දනියෙල් කර්නෙල් සිදුනආරච්චිගේ බුදලයට අයිතිකාරයෝ	පරණ වගාව	6	3 36 20 50
A 774	එම	දොන් පීරිස් පොලිස්විදුගේ	කුඹුර	0	2 33 3 50

“පරණ වගාව” තිබෙන ඉඩම්වලට සහ “කුඹුරු” වලට ඊට පෙරවුව සඳහන්කර තිබෙන ගාස්තු ගෙවීම් ඒවා ආණ්ඩුවට අයිතිකරුන්ට සහතිකපත්‍ර දෙනු ලැබේ. ගාස්තු වෙත්දේසි දවසේදීම ගෙවිය යුතුයි. ඉඩම් කවි දෙකක් නොහොත් ඊට වැඩිගණනක් එකට සෑදූ විට එක සහතිකපත්‍රයක් ඉල්ලුම්කල විට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරජුලත්නාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්නාත්සේගෙන්ද දැනගත හැකිය.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,  
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
 වැඩබලන මහාසංක්‍රාමාර්ථ විමල.

### SALE OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Friday, September 12, 1902, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers for the period mentioned below, any of the under-mentioned Arrack Rents and Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalment for the month of August, 1902.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From October 1, 1902, to December 31, 1902.

- Arrack Rent.**—Kalutara.
- Bridges.**—Victoria, Bambalapitiya, Embulgama, Dandugama, Andiambalama, Kotugoda, Giriulla, Sitawaka, Toppu, and Nainamadam, Munamalwatta, Kospalankissa, Badureliya, and Morapitiya.
- Canals.**—Hendala, Kittampahuwa, Negombo, Kalutara, Lock-gate.

**Ferries.**—Mutwal, Hanwella, Mutuwadiya, Kitulgahawatta, Pugoda, Siduwa, Anguruwatota, Kepu-ela.

**Roads.**—Pasyala-Hanwella, Pore-Bope, Colombo-Avisawella, Mirihana-Mattogoda, Kelaniya-Henaratgoda, Pamankada-Horana, Alutgama-Radawana, Hanwella-Nambapana, Colombo-Galle (Digarolla), Colombo-Galle between 29th and 30th mileposts, Negombo-Dunagaha, Minuwangoda-Kotadeniyawa, Selathhandiya-Aluthepola, Pasyala-Giriulla, Kotadeniyawa-Mirigama, Negombo-Giriulla, Colombo-Kandy between 10th and 12th mileposts, Colombo-Kandy between 21st and 23rd mileposts, Panadura-Nambapana, Wisidagama-Wewita.

G. M. FOWLER,  
 Government Agent.

Colombo, Kachcheri,  
 September 3, 1902.

මෙහි පහත සඳහන් වෙන කාලවල්වලට බස් නාහිර දිසාමේ මෙහි පහත සඳහන් වෙන කොසියම් අරක්කු රේන්දයක් සහ පාලම් රේන්දයක් නමුත් පලමු ගැඹුණුකාරයින් විසින් වර්ෂ 1902 ක්වූ අගෝස්තු මාසේ මාස මුදල වර්ෂ 1902 ක්වූ සැප්තැම්බර් මස 12 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙවුවොත් ඔහුන්ගේ අලාභවලට වෙනුව එහි රේන්ද වර්ෂ 1902 ක්වූ

සැප්තැම්බර් මස 12 වෙනි සිකුරාදා දවල් 2කේ කනිසමට කොලඹ කවිචේරියේදී නැවත විකුනන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි නඩත්තට ඕනෑය.

වර්ෂ 1902 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා සඵතර අරක්කු රේන්දයද,

වික්ටෝරියාද, බිම්බලපිටියේද, ඇඹුල්ගමද, දඹුගමද, ආභිභුමබලමේද, කොටුගොඩද, හිරිඋල්ලේද, සීතාවකද, තෝප්පුවේද, නසිනමඩමේද, මුනමල්වත්තේද, කොස්පැලුන්කිස්සේද, බදුරේලියේ සහ මොරපිටියේ පාලම් රේන්දද. හැදලද, කිත්තන්පහුවේද, මිහමුවේද, කඵතර සහ සන්ත බස්නියමේත් ඇල රේන්දද. මෝදරද, හන්වැල්ලේද, මුතුබාඩියේද, කිකුල්ගමවත්තේද, පුගොඩද, සීදුවේද, අඟුරුවාතොටේ සහ කැපු ඇලෙන් නොවූපල් රේන්දද.

පස්සාලේ සිට හන්වැල්ලටද, පෝරේ සිට බෝපේටද, කොලඹ සිට අවිස්සාවැල්ලටද, මිරිහානේ සිට මත්තේගොඩටද, කැලනියේ සිට හෙහරත්ගොඩටද, පාමන්කඩ සිට හොරනටද, අඵත්ගම සිට රදුවානටද, හන්වැල්ලේ සිට නඹාපානටද, කොලඹ සිට ගාල්ලටද (දිගරොල්ල) කොලඹ සිට ගාල්ලට සහ පාරේ හැතැක්ම 29යේ සහ 30යේ කහු අතරේද, මිහමුවේ සිට දුතාගහටද, මිනිවන්ගොඩ සිට කොටදෙනියාවටද, සෙල්ලත්තනන්දියේ සිට අඵතාපලටද, පස්සාලේ සිට හිරිඋල්ලටද, කොටදෙනියාවේ සිට මිරිහමටද, මිහමුවේ සිට හිරිඋල්ලටද, කොලඹ සිට නුවරට සහ පාරේ හැතැක්ම 10යේ සහ 12යේ කහු අතරේද, කොලඹ සිට නුවරට සහ පාරේ හැතැක්ම 21 කේ සහ 23යේ කහු අතරේද, පානදුරේ සිට නඹාපානටද, විසිදගම සිට වැව්ටට සහ පාරේ රේන්දද.

ජී. ඇම්. පවුලර්,  
 ආණ්ඩුවේ ඒජන්ත විමල.

වර්ෂ 1902 ක්වූ සැප්තැම්බර් මස 3 වෙනි දින කොලඹ කවිචේරියේදීය.



NOTICE is hereby given that the Toll and Salt Rents of the Northern Province for 1903 will be sold by written and sealed tenders, which will be received up to 1 o'clock P.M. on Friday, October 3, 1902, at the Jaffna Kachcheri by the Government Agent or his Office Assistant.

No tenders received by post will be accepted, nor will any tender received after the day and hour mentioned be considered.

The Government Agent does not bind himself to accept the highest or any tender.

Tenders for the following rents:—

**BRIDGE TOLLS.**

1. Uppar, Koppai, and Vannathipalam.
2. Vallai and Tondamannar.

**ROAD TOLLS.**

1. Mirusuvil on the road from Jaffna to Dambulla.
2. Tunnalai on the road from Point Pedro to Kodikamam and at Karaivettikuruli on the road from Point Pedro to Chavakachcheri.

**FERRY TOLLS.**

1. Pannaiturai.
2. Aralitturai.
3. Mannar.

**SALT RENT.**

Jaffna District.

Tenders must be personally handed to the Government Agent or his Assistant at the Jaffna Kachcheri, and for the Mannar Ferry Rent the tenders must be personally handed to the Government Agent or his Assistant at the Jaffna Kachcheri or to his Assistant at the Mannar Kachcheri on or before the day and hour mentioned.

The necessary forms and any other information may be had on application to the Government Agent, Jaffna, or to the Assistant Government Agent, Mannar.

R. G. SAUNDERS,  
for Acting Government Agent.

Jaffna Kachcheri,  
August 28, 1902.

1903 ம் ஆண்டின் உட்காணப் பகுதியின் ஆயக் குத்தகை உப்புக்குத்தகைகள் வருகிற ஜூன் 31 ந்திகதி வெள்ளிக்கிழமை மதியந் தருப்பி ஒரு மணி வரையும் வாங்கப்படும். ஒட்டி முத்திரையைத்தேன் விப்பத்திரத்தைகொண்டு யாழ்ப்பாணம் கச்சேரியில் கவண்மேந்து ஏசன்றுவால் அல்லது அலரின உதவி ஏசன்றுவால் விற்கப்படும்.

தபால் மார்க்கமாய்வரும் கேள்விப்பத்திரம் அல்லது சொல்லப்பட்ட நான் மணித்தியாலத்துக்குப் பின்வரும் கேள்விப்பத்திரங்கள் கவனிக்கப்படாது.

கவண்மேந்து ஏசன்று உயர்ந்த கேள்வியை அல்லது ஏதொரு கேள்வியை ஏர்க்கக் கடமைப்பட்டவரல்ல.

பின்வரும் குத்தகைகளுக்குக் கேள்விப்பத்திரம்:—  
பாலக் குத்தகைகள்.

1. உப்பாறு, கோப்பாய், வண்ணத்திப்பாலம்.
2. வல்லை தொண்டைமன்றப்பாலம்.

தெரு ஆயம்.

1. மிருசுவில் ஆயம்.
2. பருத்தித்துறை கொடிகாமம் ரோட்டில் தன்னுடைய ஆயம், பருத்தித்துறை சாவுகச்சேரி ரோட்டில் ர வெட்டிசுறுளி ஆயம்.

துறை ஆயம்.

1. பண்ணைத்துறை.
2. அராலத்துறை.
3. மன்னார.

உப்புக்குத்தகை.  
யாழ்ப்பாணப் பகுதி.

கேள்விப்பத்திரம் யாழ்ப்பாணம் கச்சேரியில் கவண்மேந்து ஏசன்றுவிடம் அல்லது உதவி ஏசன்றுவிடம்

டம் முகதாவில் கொடுக்கவேண்டியது. மன்னார் குத்தகைக்கு யாழ்ப்பாணம் கச்சேரியில் கவண்மேந்து ஏசன்றுவிடம் அல்லது உதவி ஏசன்றுவிடம் அல்லது மன்னார் கச்சேரியில் உதவி ஏசன்றுவிடம் சொல்லப்பட்ட நான் மணித்தியாலத்தில் அல்லது அதற்குமுன் முகதாவில் கொடுக்கவேண்டியது.

தேளவையான அச்சத்தாரும் மறு விபரங்களும் யாழ்ப்பாணம் கவண்மேந்து ஏசன்றுவிடமும் மன்னார் உதவி ஏசன்றுவிடமும் பெற்றுக்கொள்ளலாம்.

ஆர். ஜி. சாண்டர்ஸ்,  
உதவி கவண்மேந்து ஏசன்று.

யாழ்ப்பாணம் கச்சேரி,  
1902 ம் ஆகஸ்ட் 28 ந் உ.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Tolls from October 1 to December 31, 1902, on Monday, September 15, 1902, at 1 P.M.:

1. The road toll at Welitara.
2. Ferry toll at Halpatota.
3. Ambalangoda, Elpitiya.
4. Paraduwaita.
5. The bridge toll at Poloya.
6. The road toll at Udugama.
7. Hirumbure-Baddegama toll.
8. Labuduwa-Akmimana toll.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and deposit one month's rent in advance until the completion of the security bond on or before October 10, 1902.

Reason for Re-sale.

Non-payment of the instalment for August, 1902. Also 1 and 3. Non-payment of the instalment for July, 1902.

Galle Kachcheri,  
September 2, 1902.

P. E. PIERIS,  
for Government Agent.

විෂි 1902 ක්වු මක්කෝමිබු මස 1 වෙනි දින සිටින් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලව ගැනුම් කාරකින්ගේ අප්පයෝජනයට ඒජන්තලත්තාන් සේ විසින් විෂි 1902 ක්වු සැප්තැම්බු මස 15 වෙනි සද දින දවල් සිනුවේ එකට ප්‍රසිඩ වෙන්දේසියේ දෙවනු විකුණන්ට ගෙදෙනවා ඇත.

1. අම්බලම්ගොඩ, ඇල්පිටිය පාරේ රේන්දය.
2. පරදුවන්න.
3. වැලිතර.
4. හල්පාතොට.
5. පොල්මයේ පාලම් රේන්දය.
6. උඩුගම පාරේ රේන්දය.
7. හිරිඹුරේ බද්දේගම පාරේ රේන්දය.
8. ලබුදුව අක්මින.

ඉල්ලිමිකාරයෝ විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දහගෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අන්පිට ගෙවා ලබන මක්කෝමිබු මස 10 වෙනිදසින් මෙහා මිනූ ඇප බාරදෙන්ට මිනූය.

තවද ඇප මප්පු සම්පුණ්ණී කරණතුරු මාසෙක බදුමුදල අන්පිට බදින්ටද මිනූය.

දෙවනු විකුණන්ට ගෙදෙන කාරණය නම් 1902කේ අගෝස්තු මාසයට ගෙවන්ට මිනූ මුදල නොගෙවු නිසාය.

1 සහ 3 ප්‍රලි මාසයට ගෙවන්ට මිනූ මුදල නොගෙව නිසාය.

පී. ඊ. පීරිස්,  
ආණ්ඩුවේ ඒජන්තවරු වෙනුවට.

විෂි 1902 ක්වු සැප්තැම්බු මස 2 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

**N**OTICE is hereby given that on Monday, September 15, 1902, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1902.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and tender the necessary security without delay, and deposit one month's rent in advance until the completion of the security bond.

*Galle District.*

From October 1, 1902, to December 31, 1903.

1. Four Gravets, Galle and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

*Hambantota District.*

From October 1, 1902, to December 31, 1903.

5. Giruwa pattu west and Magam pattu.
6. East Giruwa pattu.

*Matara District.*

From October 1, 1902, to December 31, 1903.

7. Four Gravets, Matara and Makewita.
8. Weligam and Morawak korales.
9. Wellaboda and Gangaboda pattus.
10. Kandaboda pattu.

Galle Kachcheri, P. E. PIERIS,  
September 2, 1902. for Government Agent.

මෙහි පහත සඳහන්වන දකුණු පළාතේ අරක්කු රේන්ද ගැන මුල් ගැනුම්කාරයින් විසින් වම් 1902 ක්වූ අගෝස්තු මාසේදී ගෙවිය යුතු මුදල වම් 1902 ක්වූ සැප්තැම්බර් මස 15 වෙනි සඳුදා හෝ ඊට මත්තෙන් ගෙවනට නොයෙදෙන අරක්කුරේන්ද එකී දින දවල් එකට ගාල්ලේ කවිචේරියේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුනනට යෙදෙනවා ඇත.

දෙවනු විකිනීමේදී ගැනුම්කාරයින් විසින් විකිනීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවනට ඕනෑවා සහ නොපමාව ඇප සම්පූර්ණ කරනටද ඕනෑය. තවද ඇප ඔප්පු සම්පූර්ණ කරණතුරු මාසෙක බදු මුදල අත්පිට බදිනට ඕනෑය.

**ගාඵ දිස්ත්‍රික්කය.**

වම් 1902 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් වම් 1903 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

1. ගාල්ලේ කඩවත්සනර සහ අක්මින.
2. වැල්බඩපත්තුව සහ ගහබඩපත්තුව සහ හිනිදුම්පත්තුව.
3. බෙන්තොට වලල්ලාපිටිකෝරලේ.
4. තල්පේපත්තුව.

**හම්බන්තොට.**

වම් 1902 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් වම් 1903 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

5. නැගෙනහිර ගිරුවාපත්තුව.
6. මාගම්පත්තුව සහ බස්නාහිර ගිරුවා පත්තුව.

**මාතර දිස්ත්‍රික්කය.**

වම් 1902 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් වම් 1903 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

7. මාතර කඩවත්සනර සහ මාකාවිට.
8. වැලිගම සහ මොරවක්කෝරලේ.

9. වැල්ලබඩපත්තුව සහ ගහබඩපත්තුව.  
10. කන්දබඩපත්තුව.  
පී. ඊ. පීරිස්,  
අණඬුවේ ඒජන්තතැන වෙනුවට.  
වම් 1902 ක්වූ සැප්තැම්බර් මස 2 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

**N**OTICE is hereby given that on Thursday, September 18, 1902, at 2 P.M., will be up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack and Toll Rents of the Kurunegala District from October 1 to December 31, 1902, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1902.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

*Arrack Rent.*

Seven Korales.

*Toll Rents.*

- Bridge, Deduruoya-Puttalam road.
- Bridge, Metibokke.
- Bridge, Maguruoya-Puttalam road and Deduruoya-Dambulla road.
- Bridge, Tuntota.
- Bridge, Maguruoya-Girulla road.
- Bridge, Dodangaslanda.
- Road toll, Mallowapitiya.
- Road toll, Polgahawela.

H. L. CRAWFORD,  
Government Agent.

The Kachcheri,  
Kurunegala, September 1, 1902.

වම් 1902 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුලත මෙහි පහත සඳහන්වන වයඹ දිසාවේ අරක්කු සහ පාලම් සහ පාරේ රේන්දය කට ඒවා ගනු ලැබූ පලමු ගැනුම්කාරයෝ විසින් වම් 1902 ක්වූ අගෝස්තු මාසයට කොටස් වසයෙන් ගෙවිය යුතු මාස මුදල, වම් 1902 ක්වූ සැප්තැම්බර් මස 18 වෙනි බ්‍රහස්පතින්දා නොනොන් ඊට ප්‍රථමයෙන් ගෙවනට නොයෙදුනොත් එසේ ගෙවනට නොයෙදෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී සැප්තැම්බර් මස 18 වෙනි බ්‍රහස්පතින්දා පස්වරු දෙකට කුරුණෑගල කවිචේරියේදී නැවත විකුනනට යෙදෙන බව මෙයින් දැනුම් දුන්වා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලන ලද මුදලෙන් දහයෙන් කොටසක් කවිචේරියේ බැඳිය යුතුයි. වැඩිදුර කෝන්දේසි විකිනීමේ දිනේදී කියවා තෝරාගත රේන්දවා ඇත.

අරක්කු රේන්ද :  
හක්කෝරලේ අරක්කු රේන්ද.  
පාලම් රේන්ද :  
පුත්තලම් පාරේ දුදුරුඔය.  
මැටිබොක්කේ පාලම්.  
කුරුණෑගල ගිරිපල්ල පාරේ මගුරුඔය.  
දෙඩන්ගහලන්ද.  
මාදම්පේ පාරේ හැනැප්ම 29ට සහ 30ට අතරේ කුන්කොට රේන්දපල.  
දඹුළුපාරේ දුදුරුඔය.  
පොල්ගහවෙල පාරේ රේන්දේ.  
පාරේ රේන්ද :

වල්ලෝපිටියේ පාරේ රේන්දපොල. කොලඹ පාරේ 27 කනුව ගාලා හෝ කුරුණෑගල පාරේ 11හේ කනුවගාලා.

එම්. ඇල්. කෝෆ්පාර්ඩ්,  
අණඬුවේ ඒජන්ත වමින.

වම් 1902 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින කුරුණෑගලදීය.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Sabaragamuwa, from January 1 to December 31, 1903, will be exposed for sale by public auction at the Ratnapura Kachcheri on Thursday, September 18, 1902, commencing at 1 o'clock P.M., upon the conditions specified below:—

Ratnapura District.

- 1. Toll at Kuruwita bridge.
2. Toll at Getaheta bridge.
3. Toll at Kahawatta bridge.
4. Toll at Bilihul-oya bridge.
5. Toll at Demuwata ferry.
6. Toll at Idangoda ferry.
7. Road toll between 58th and 59th mileposts, Ketandola.
8. Road toll between 65th and 66th mileposts, Patakada.
9. Road toll between 72nd and 73rd mileposts, Hunuwala.

Kegalla District.

- 1. Toll at Ambepussa bridge near the 36 1/2 milepost on the Colombo-Kandy road, within 200 yards of the bridge over Kuda-oya.
2. Toll at Mawanella bridge, to be collected at or near 54 1/2 milepost on the Colombo-Kandy road at Utumankanda.
3. Toll at Yattatawala, near the 1/4 milepost, within 200 yards of the bridge over Maha-oya on the Polgahawela-Kegalla road.
4. Toll at Karawanella bridge, near the 38th milepost, within 200 yards of the northern end of the bridge over the Kelani-ganga on the road from Avisawella to Yatiyantota and Ruwanwella (together with the branch toll at Karawanella at or near the 37 1/2 milepost on the principal road from Dehiowita to Karawanella). Payment at one toll will clear the other.

Payment of toll in respect of the Karawanella bridge or of the Ritigaha-oya bridge within the same day shall clear the toll at Ruwanwella and vice versa.
5. Toll at Bibili-oya, between the 52nd and 53rd mileposts, within 200 yards of the bridge on the Yatiyantota-Ginigathena road.
6. Tolls at and near Ruwanwella, viz.:—

- (1) Toll within 1 mile of the bridge over the Gurugoda-oya at Ruwanwella.
(2) At the ferry over the Kelani-ganga at Ruwanwella.
(3) At the ferry over the Gurugoda-oya at Anguruwella near Ruwanwella.
(4) At the paved ford over the Ritigaha-oya near Ruwanwella.
(5) And the bridge toll over the Ritigaha-oya. (Payment at one toll to clear all five.)

- 7. Toll at Arandara ferry, between 4th and 5th mileposts, within 200 yards of the ferry across the Gurugoda-oya on the road from Ballapana to Ritigaha-oya.
8. Ferry toll at Mapiutigama.

Roads.

- 9. Toll on the road Rambukkana-Dolosbage at Geliwipitiya, near the 16th milepost.
10. Toll on the road Kegalla-Bulatkohopitiya at Hettimulla.
11. Toll on the road Warakapola-Ruwanwella at Mayinoluwa.
12. Toll on the road Colombo-Kandy at the 45 1/2 milepost at Ambanpitiya to the west of the Public Works Department Store.
13. Toll on the road from Rambukkana to Karandupona, between the 4th and 5th mileposts, at Nawagomuwa.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.

The 10 per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the lands to which they refer are unencumbered. This certificate must be obtained at the cost of the person offering the security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

G. SAXTON, Government Agent.

Government Agent's Office, Ratnapura, August 29, 1902.

මේ 1903 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන සබරගමු දිසාවේ නොවූපල් පාලම් රේන්ද පහත දක්වන කොන්දේසිවලට යටත්ව වම් 1902 ක්වු සැප්තැම්බර් මස 18 වෙනි බ්‍රහස්පතින්දා පස්වරු එකට පවත්ගෙන රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණනට යෙදෙන බව මෙහිත් දැනුම්දෙමි.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ.

- 1. කුරුවිට පාලම් රේන්දයද.
2. ගැටහැත්තේ පාලම් රේන්දයද.
3. කහවත්තේ පාලම් රේන්දයද.
4. බෙලිනුල්මිණේ පාලම් රේන්දයද.
5. දෙමුළුන නොවූපල් රේන්දයද.
6. ඉඩත්ගොඩ නොවූපල් රේන්දයද.
7. හැතැක්ම 58 සහ 59 කනු අතරේ කැටන් දෙලු පාරේ රේන්දයද.
8. හැතැක්ම 65 සහ 66 කනු අතරේ පානකඩ පාරේ රේන්දයද.
9. හැතැක්ම 72 සහ 73 කනු අතරේ හුනුවල පාරේ රේන්දයද.

කැගල්ලේ දිස්ත්‍රික්කයේ.

- 1. කුඩාමිණේ පාලමේ සිට ජර 200යක් ඇතුලත කොලඹ සිට මහනුවරට යන පාරේ හැතැක්ම 36 1/2 කනුවට නුදුරු අඹේපුස්සේ පාලම් රේන්දයද.
2. උතුමන්කන්දේ කොලඹ සිට මහනුවරට යන පාරේ හැතැක්ම 54 1/2 රේ කනුව තිබෙන සොනේ නොහොත් ඊට නුදුරු මාවතැල්ලේ පාලම් රේන්දයද.
3. පොල්ගහවෙල සිට කැගල්ලට යන පාරේ මහමිණේ පාලමේ සිට ජර 200යක් ඇතුලත හැතැක්ම 1/4 කනුවට නුදුරු යටතාවල පාලම් රේන්දයද.
4. අවිස්සාවේල්ලේ සිට යටියන්තොටට සහ රුවන්වැල්ලට යන පාරේ කැලනිගගේ පාලමේ උතුරු කොණේ සිට ජර 200යක් ඇතුලත හැතැක්ම 38 කනුවට නුදුරු කරවනැල්ලේ පාලම් රේන්දය සහ දෙසම්බිට සිට කරවනැල්ලට යන මහපාරේ හැතැක්ම 37 1/2 කනුවට නුදුරු කරවනැල්ලේ අතුරේන්දයද. (මෙහිත් එක රේන්ද පලකදී රේන්දකාසි ගෙවීමොත් ඒ දවස තුලදී අනික් රේන්දපලෙන් ගෙවීමෙන් නිදහස්ය.)
කරවනැල්ලේ පාලම් රේන්දයට නොහොත් රිච්චහමිණේ පාලම් රේන්දයට රේන්ද කාසි ගෙවීමෙන් ඒ දවස තුලදී රුවන්වැල්ලට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය. රුවන්වැල්ලට ගෙවීමොත් ඒ දවස තුලදී ඉහතකී රේන්දපලවල් දෙකෙහුත් ගෙවීමෙන් නිදහස්ය.

5. යටිසන්තොට හිට හිනිගත් ශේනට යන පාරේ පාලමක් සිට ජර 200යක් ඇතුලත හැනැස්ම 52 සහ 53 කනු අතරේ බිඳිලිමයේ පාලම රේන්දයද.

6. රුවන්වැල්ලට සහ ඊට නුදුරුව තිබෙන රේන්දපලවල්:—

- (1) රුවන්වැල්ලේ ගුරුගොඩ ඔයේ පාලමට හනැස්මක් ඇතුලත තිබෙන ගුරුගොඩඔයේ පාලම රේන්දයද.
- (2) රුවන්වැල්ලේ කැලනිගහේ තොටුපල් රේන්දයද.
- (3) රුවන්වැල්ලට නුදුරුව අගුරුවැල්ලේ ගුරුගොඩඔයේ තොටුපල් රේන්දයද.
- (4) රුවන්වැල්ලට නුදුරුව ඊටිගහඔයේ ගල් අල්ලා තිබෙන තොටුපල් රේන්දයද.
- (5) ඊටිගහඔයේ පාලම රේන්දයද.

මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවූවොත් ඒ දවස තුලදී අනිත් රේන්දපලවල්වලට ගෙවීමෙන් තිදහස්ය.

7. බල්ලාපාන හිට ඊටිගහඔයට යන පාරේ ගුරුගොඩඔයේ තොටුපල් හිට ජර 200යක් ඇතුලත හැනැස්ම 4 සහ 5හේ කනු අතරේ අරන්දර තොටුපල් රේන්දයද.

8. මාපිටිගම තොටුපල් රේන්දයද.

9. රඹුක්කන හිට දෙලොස්බාගයට යන පාරේ හැනැස්ම 16යේ කනුවට නුදුරු ගැවිලිපිටියේ පාරේ රේන්දයද.

10. කෑගල්ලේ සිට බුලත්කොනුපිටියට යන පාරේ හෙට්ටිලිලිපල් පාරේ රේන්දයද.

11. වරකාපොල සිට රුවන්වැල්ලට යන පාරේ මසින්තොළුවේ පාරේ රේන්දයද.

12. කොලඹ සිට මහනුවරට යන පාරේ හැනැස්ම 45෦යේ කනුව සමීපයේ ප්‍රසිඬ කමානා දෙපාර්තමේන්තුවේ ඉස්ටෝරුවට බස්නාඉරන් තිබෙන අඹන්පිටියේ පාරේ රේන්දයද.

13. රඹුක්කන හිට කරඹුපනට යන පාරේ හැනැස්ම 4 සහ 5හේ කනු අතරේ තිබෙන නව ගමුවේ පාරේ රේන්දයත්ය.

**විකිනීමේ කොන්දේසි**

ඉල්ලා ගන්නාලද ගතනෙන් සියේට දහය බැගින් ගණනක් විකිනීම නිමවූ විහාම මුදලෙන් බැඳ තබනට ඕනෑය. ගරුතර ආණ්ඩුකාර උතු මානන්වහන්සේගේ ඒත්තුගැනීම ගැනුම්කාර යාට දන්වූ විහාම ඕනෑකරණ ඇප සම්පූර්ණ කර දෙන්නට නොයෙදුගේවිනම් ඉහතකී බැඳගබන්ට යෙදුනු දහයෙන් එක දඩුවම් වෙනුව අල්ලා ගන්ට යෙදේ.

ඇපේට බඳිනලද ඔප්පුවල පේන ඉඩම් ඇපේට බැඳ දීමට මනාපබව කිසි ඒ ඉඩම් අසිතිකාරයා විසින් අත්සනකර දෙනලද ලියුමක් නැතුව එම ඔප්පු බාරගන්ට නොයෙදේ.

ඇපේට දෙනලද සියළුම ඔප්පුවල සඳහන් වෙන ඉඩම් අන්කිසි උකසකට ඇපේකට බැඳි නැති හැරියට ගම්බිම් ලියා සටහන්කරන රෙජිස්ට්‍රාර්වැනගෙන් සහතික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමග එවන්ට ඕනෑය. එම සහතිකපත්‍රය ඇපදෙන තැනැත්තාගේ විශ්වදමෙන් ලබාගන්ට ඕනෑය. ඉහත සඳහන්කල පාලම රේන්දවලට රේන්දකාසි අයකෙරීම ආණ්ඩුමේ ප්‍රකාසපත්‍රවල නියමකර තිබෙන්නාවූ ස්ථාන වලදීම අයකරණවා මිස වෙන මොනසම ස්ථාන යකදිවත් අයකරන්ට බැරිය.

වැඩිදුර කාරණා ආණ්ඩුමේ ඒපත්ත උන්තාන් සේගෙන් දනගන්ට පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනීම පටන්ගන්ට පුළුව යෙන් කියවා තේරුමකර දෙනුලැබේ.

ඒ. සැක්ස්ටන්,  
ඒපත්ත උන්තාන්සේ.

මි 1902 ක්වු අගෝස්තු මස 29 වෙනි දින රත්නපුරේ කමිමේරියේදීය.

**MISCELLANEOUS NOTICES.**

An auction sale of the under-mentioned timber will be held at the Central Timber Depot, Kew road, Slave Island, on Monday, October 6, 1902, at 2 P.M. :—

Species.	No. of Logs.	Cubic Contents.			Average Contents.		
		cub. ft.	in.	pts.	cub. ft.	in.	pts.
Satinwood	100	2,500	0	0	25	0	0
Satinwood, flowered	10	250	0	0	25	0	0
Halmilla	20	300	0	0	15	0	0

The timber may be inspected on application made to the Superintendent, Central Timber Depot, who will give any other information that may be required.

Office of the Conservator of Forests,  
Colombo, September 3, 1902.

A. M. WALKER,  
Acting Conservator of Forests.

Sale of Ebony.

An auction sale of the under-mentioned ebony will be held at the Central Timber Depôt, Kew road, Slave Island, on Monday, October 13, 1902, at 2 P.M. :—

Total quantity offered for sale : 348 logs weighing 104 tons 12 cwt. 2 qr. 19 lb.

Lot No.	No. of Logs in each Lot.	Total Weight of Logs in each Lot.			Average Weight of Logs in each Lot.			Average.		District in which Ebony was cut.	Soundness of Logs.	Blackness of Wood.	Whether the Logs are from Dead or Green Trees.	Weight of Heaviest Log in each Lot.			Weight of Lightest Log in each Lot.			Length.		No. of Logs in each Lot over 15 ft. in Length.								
		T.	C.	Q.	L.	T.	C.	Q.	L.					Ft. in.	Girth.	T.	C.	Q.	L.	T.	C.		Q.	L.	Ft. in.	Ft. in.				
1	9	1	16	0	22	0	4	0	2	18	0	2	2	Trincomalee	Inferior	Black	Dead & green	0	8	3	18	0	1	3	0	22	6	13	6	6
2	44	14	0	3	12	0	4	1	14	16	0	2	10	Pallegama	do.	do.	Green	0	14	2	4	0	1	3	0	22	0	9	0	18
3	45	7	12	1	16	0	3	1	15	18	0	1	7	Trincomalee	do.	Black & streaky	Dead & green	0	10	3	20	0	1	1	22	24	0	15	0	44
4	33	12	15	2	16	0	7	2	27	18	0	2	10	do.	do.	do.	do.	1	3	1	0	0	1	1	12	28	0	10	0	20
5	40	14	0	2	0	0	7	0	1	15	0	2	11	Kurunegala	Sound	Black	Green	0	13	2	4	0	4	0	14	23	0	11	9	12
6	34	7	0	0	1	0	4	0	14	14	6	2	5	do.	do.	Black & streaky	do.	0	8	3	12	0	2	0	12	24	6	10	3	11
7	19	5	11	0	17	0	5	3	11	14	0	2	10	do.	Inferior	do.	do.	1	1	3	14	0	1	1	4	19	6	9	9	4
8	14	5	8	2	16	0	7	3	1	14	6	3	4	do.	Sound	Streaky	do.	0	15	1	0	0	4	0	0	19	0	10	9	7
9	10	2	1	1	18	0	4	0	15	14	6	2	9	do.	Inferior	do.	do.	0	9	2	16	0	2	2	0	19	0	10	6	4
10	26	2	6	3	3	0	1	3	5	12	0	1	10	do.	do.	do.	do.	0	3	3	0	0	0	3	0	19	0	9	0	3
11	7	1	10	2	12	0	4	1	13	13	0	3	0	do.	Sound	Black	do.	0	6	1	12	0	2	0	4	14	0	12	0	—
12	5	0	9	2	24	0	1	3	21	10	0	1	10	do.	Inferior	do.	do.	0	2	3	12	0	0	3	24	13	9	6	6	—
13	26	13	3	2	11	0	10	0	15	17	6	3	4	do.	Sound	do.	do.	0	18	0	0	0	4	2	24	26	0	14	6	25
14	10	4	9	3	20	0	8	3	27	17	0	3	3	do.	Inferior	do.	do.	0	16	2	0	0	3	1	26	22	0	14	9	9
15	11	4	19	2	14	0	9	0	6	16	6	3	4	do.	do.	do.	do.	0	14	1	10	0	4	2	0	22	9	14	6	7
16	13	5	15	3	1	0	8	3	17	18	0	3	4	do.	do.	do.	do.	0	15	3	18	0	3	3	0	26	0	14	6	12
17	2	1	9	3	12	0	14	3	20	18	0	4	0	do.	Sound	Streaky	do.	0	17	0	22	0	12	2	18	18	9	17	6	2

The timber may be inspected on application made to the Superintendent, Central Timber Depôt, who will give any other information that may be required.

Office of the Conservator of Forests,  
Colombo, September 2, 1902.

A. M. WALKER,  
for Acting Conservator of Forests.

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, SEPTEMBER 5, 1902.

NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

TAKE notice, that unless within three months from the 1st day of August, 1902, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,  
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Ehalakanda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.

Preliminary plan 37.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
41	Denihena-atura	95 1 32

on sheet C<sup>15</sup><sub>36-44</sub> and bounded as follows: on the north by the Gulanehenedola, Welangatennewatta belonging to Kandambige Babune and others; on the east by the Halgasdola; on the south by the boundary at the Giriwa pattuwa; on the west by the village limit of Andaluwa, Labuwelehenedeniya claimed by Kandambige Babune and others, the Denihenedola.

විෂි 1902 ක්වූ අඟෝස්තු මස 1 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුලතදී මෙහි පහතින් දක්වන ඉඩම් වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුඩුබිම් සමබකව විෂි 1897, 1899 සහ 1900 ආඥාපණ්ඩවල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මනුෂ්‍යවරයානන්තාන්තේශ් ගාල්ලේ කන්තෝරු මේදි උත්තාන්තේශ් ඉදිරිපිටට ඇවිත් පෙනීසිට එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොයෙදුනොත්, එකී විශේෂ මනුෂ්‍යවරයානන්තාන්තේශ්ව ඉහතකී ආඥාපණ්ඩවලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපූ එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙණිතැරදක්වන්ට නොයෙදුන සෑම ඉඩම් රාජසන්තක ඉඩම් ගැටියට උත්තාන්තේශ් අත්සන ඇති ලියවිල්ලකින් උත්තාන්තේ විසින් ප්‍රකාශකරණ බව මෙහිින් දැනගත යුතුයි.

ජේ. ජී. ෆ්‍රේසර්,  
විශේෂ මනුෂ්‍යවරයානන්තාන්තේශ්.

ඉඩම්වල තොරතුරු.

දකුණු පළාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවක්කෝරලේ ඇඟලකන්ද යන ගම පිහිටා තිබෙන මීට අමුණාපු සහතික සිතියම්වල පෙනීයන මෙහි පහතින් දක්වන බිම්කවිටි, එනම්:—

I.

0<sup>15</sup><sub>36-44</sub> සිතියම්පත්‍රයට අඩංගු වූ:—

මුල් සිතියම 37.

බිම්කවිටිය.	ඉඩමේ නම.	බිම්තරම.
අ. රූ. ප.		
41	දෙනිඤ්ඤේ අතුර	95 1 32

මීට මාසිම්—උතුරට ගුලගේගේගේ දෙලද, කන්ඩම්බිගේ බඩුගේට සහ තවත් අයට අයිති වෙලඟතැන්ගේ වත්තද; නැගෙනහිරට හල්ගස්දෙලද; දකුණට ගිරැවාපන්තුටේ මාඉමද; බස්නා ඉරට ආදිවේ ගම්ඉමද, කන්ඩම්බිගේ බඩුගේ සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන ලබුමලේ ගේගේ දෙනිඤ්ඤ, දෙනිඤ්ඤේ දෙලද.

இவ்வறிவித்தலின் தேதியாகிய 1902ம் ஆண்டு ஆவணி 1 ந்தேதியிலிருந்து மூன்று மாதத்திற்குள்ளாக இதன் கீழ் விவரித்திருக்கும் காணிகளை அல்லது அக்காணிகளை வெவ்வேறையும் குறித்து உரித்துப்பேசுவோர்கள் யாரும் இருந்தால், அவர்கள் 28 ம் பிரிவின்படி பாளாண காணிகளின் சட்டங்களின் 1897, 1899, 1900 ம் வருஷங்களில் ஏற்படுத்திய குறிப்பான உத்தியோகஸ்தர் முன்பாக காவி அவரது கந்தோரில் தெரிப்பட்டு மேற்படி காணிகளை அல்லது அவற்றி் லெதையுங் குறித்த யாதும் உரிமை அல்லது உடந்தை காண்பியாதிருந்தால், மேற்சொல்லிய குறித்த உத்தியோகஸ்தர் தம்மில் சொல்லப்பட்ட கட்டணச்சட்டங்களினால் தனக்குக் கொடுத்திருக்கும் தத்துவங்களைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தைப் பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில் முடிக்குரிய ஆதனமென்று வெளியரங்கப்படுத்துவார்.

ஜே. ஜி. பெரேரை,  
குறிப்பான உத்தியோகஸ்தர்.

சொல்லப்பட்ட காணிகளின் விவரம்.

தன் மாகாணத்தின் மாத்தறையுடைய நிலத்திலுள்ள மொறவக்கோறையைச்சேர்ந்த எகலகந்த என்னும் கிராமத்திலுள்ள இதன்கீழ் சொல்லப்படும் காணித்துணைகள், அகநாவது இத்தோடணத்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்புகளில் விவரிக்கப்பட்டிருக்கின்றன:—


I.

O 15  
36—44 ம் அளவுக்கடநாசியில்,

பிரதமபடத்து இலக்கம் 37.

துண்டு.	காணியினது பெயர்.	வீசாலம்.
41 ...	தெனிஹேனேஅத்தூர	ஏ. அ. ப. 95 1 32

எல்லை, வடக்கு-குலனேகேனேதொல, கண்டம்பிகே பபுளையும் சிலபேர்களுக்குமுடைய வெளங்கதென்னேவத்த; கிழக்கு-ஹன்கலதொல; தெற்கு-கிறவாபத்துவுடைய எல்லை; மேற்கு-ஆந்தலுவுடைய எல்லை, கண்டம்பிகே பபுளையும் சிலபேர்களுக்கும் உரித்துப்பேசும் எபுவெலேகேனேதெனிய, தெனிகேனதொல.



Scale of 16 Chains to an Inch.

Situation : Ehalakanda village in Udugaha pattuwa of Morawak korale.

Preliminary plan 37.

Lot.	Name of Land.	Extent.
41 ...	Denihena-atura ...	A. R. P. 95 1 32

Sheet O 15  
36—44

Surveyor-General's Office,  
Colombo, February 26, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

II.  
Preliminary plan 37.

Lot.	Name of Land.	Extent.
		A. B. P.
44 ...	Andaramulleheneatura ...	2 1 20

on sheet O<sub>36-44</sub><sup>15</sup>, and bounded as follows: on the north by Kaluwagahahena claimed by Edonis Appu and others; on the east by Kaluwagahahena claimed by ditto; on the south by the village limit of Mawarala, the footpath; on the west by Doladegodahena claimed by Kandege Linthu Appu and others.

O<sub>36-44</sub><sup>15</sup> සිතියම්පත්‍රයට අඩංගුවූ :—

මුල් සිතියම 37.

බිම්කම්පිටිය.	ඉඩමේ නම.	විමිතරම.
		අ. රු. ප.
44 ...	අන්දරමුල්ලේසේසේ අතුර ...	2 1 20


මට මාසිම—ඉතුරට එදෙනිස්අප්පු සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන කළුවාගහ හේනද; නැගෙනහිරට එම අයවල් විසින් අයිතිවාසිකම් කියන කළුවාගහහේනද; දකුණට මාව රලේ ගම්ඹුමද, අභිපාරද; බස්නාඉරට කන්දේගේ ලින්තුඅප්පු සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන දෙලදෙගොඩ හේනද.

O<sub>36-44</sub><sup>15</sup> ම් අඟ්‍රභුක්කදතාසිවිල්,

පිරිතමපදන්ත මුලක්කම 37.

නම.	කාණ්ඩිනනු පෙයර්.	විෂාලම.
		අ. රු. ප.
44 ...	අත්තරමුල්ලේසේසේ අතුර ...	2 1 20

ඟ්වි, වදකු-ඟ්නොනිස් අභ්භුම සිවපෙර්කලුම උච්චිතභ්භුමෙකම කළුවාගහහේනද; කිලිනොච්චි-මෙර්පොල්විභවර්ක ලුභුම කළුවාගහහේනද; මෙර්පොල්-මාවරභුමෙකම ඟ්වි, අභ්භුම; මෙර්පොල්-කන්දේගේ ලින්තුඅභ්භුම සිවපෙර්කලුම උච්චිතභ්භුමෙකම මෙර්පොල්කොට්ටෙකම.



Scale of 8 Chains to an Inch.

Situation : Ehalakanda village in Udugaha pattuwa of Morawak korale.

Preliminary plan 37.

Lot.	Name of Land.	Extent.
		A. B. P.
44 ...	Andaramulleheneatura ...	2 1 20

Sheet O<sub>36-44</sub><sup>15</sup>

Surveyor-General's Office,  
Colombo, February 26, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.







O 14  
24-32 ம் அளவுக்கடநாசியில்,

பிரதமபடத்து இலக்கம் 40.

தண்ணீர்.

காணியினது பெயர்.

விசாலம்.


ஏ. அ. ப.

119½

... பறகாவிலேதெனிய

... 0 2 18

எல்லா வடக்கு-ஜாசின்னியனகமகே தொந்திரிசும் கிலபேர்க்கும் உரித்துப்பேசும் இனமுத்தெட்டுகொடெல்ல; கிழக்கு-அரசாட்சிக்குள்ள கொலுனனகேன்யாய; தெற்கு-அரசாட்சிக்குள்ள கொலுனனகேன்யாய, தொன ஜுவா னிஸ அபசிங்க கிரிவர் தனவுக்கு அரசாட்சியாரால் வீற்கப்பா-முருக்கும் பறகாவிலேஒகந்த (T.P. 177,588); மேற்கு-அக கத்தேகேனேதொல.



Scale of 8 Chains to an Inch.

Preliminary plan 40.

Lot 119½ called Paragahawelledeniya, in extent 0A. 2R. 18P., situated in Morawaka village in Palle pattu of Morawak korale.

Sheet O 14  
24-32

Surveyor-General's Office.  
Colombo, April 9, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-Genera



சொல்லப்பட்ட காணிகளின் விவரம்.

தென் மாகாணத்தின் மாத்தறை மூலதிரிக்கில் மொறவக்கோறையைச்சேர்ந்த மொறவக்கை என்னும் கிராமத்திலுள்ள இதன் கீழ் சொல்லப்படும் காணித்துண்டுகள், அந்நாவது இத்தோடணத்துக்கு குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்புகளில் விவரிக்கப்பட்டிருக்கின்றன:—


O7-15<sup>14</sup> ம் அளவுக்கடதாசியில்,

I.

பிரதமபடத்து இலக்கம் 40.

துண்டு.	காணியினது பெயர்.	விசாலம்.
90	யத்தெகிகந்தேகேன	ஏ. அ. ப. 8 2 28

எல்லை, வடக்கு-தொன் வஸதியன் ஸமறவீற உரித்துபேசும் யத்தெகிகந்தேகேனிலவத்த; கிழக்கும் தெற்கும்-பட்டேகேனதொல; மேற்கு-கழகலகேனதொல, யின்வவுடைய எல்லை.



Scale of 8 Chains to an Inch.

Situation : Morawaka village in Palle pattu of Morawak korale.

Preliminary plan 40.

Lot.	Name of Land.	Extent.
90	Tadehikandehena	A. R. P. 8 2 28

Sheet O7-15<sup>14</sup>

Surveyor-General's Office,  
Colombo, April 11, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

II.

Preliminary plan 40.

Lot.	Name of Land.	Extent.
109	Kosgulanahena	A. R. P. 0 3 16

in sheet O8-16<sup>14</sup>, and bounded as follows : on the north by the footpath ; on the east by Kadittamullehena belonging to Crown ; on the south by the water-course, Paluwattaokanda belonging to Crown ; on the west by the footpath.

O8-16<sup>14</sup> கிணிகலபய்யல அலி-லுது :—

உலர் கிணிகல 40.


கிணிகலபய்யல.	கிணிகல நல.	கிணிகல.
109	கொசுலாநாஹேன	ஏ. ரு. ப. 0 3 16

கிணிகலபய்யல—கிணிகல அலிபாரட; கிணிகலபய்யல அலிபாரட கிணிகலபய்யல அலிபாரட; கிணிகலபய்யல அலிபாரட, கிணிகலபய்யல அலிபாரட கிணிகலபய்யல அலிபாரட; கிணிகலபய்யல அலிபாரட.

O<sub>8-16</sub><sup>14</sup> ம் அளவுக்கடநாளியில்,

பிரதமபட்டத்து இலக்கம் 40.

கூண்டு. காணியினது பெயர். வீசாலம்.  
 109 ... கொளகுவனேகேன ... ச. அ. ப.  
 எல்ல, வடக்கு-அடிபாதை; கிழக்கு-அரசாட்சிக்குள்ள கடித்தமுள்ளேகேன; தெற்கு-ஒடை, அரசாட்சிக்குள்ள  
 பாறுவத்தேலுக்கத்த; மேற்கு-அடிபாதை. 0 3 16



Scale of 8 Chains to an Inch.

Situation : Morawaka village in Palle pattu of Morawak korale.

Preliminary plan 40.

Lot.	Name of Land.	Extent. A. R. P.
109	Kosgulanahena	0 3 16

Sheet O<sub>8-16</sub><sup>14</sup>

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

Surveyor-General's Office,  
Colombo, April 11, 1902.

**SUPPLEMENT**

TO

**The Ceylon Government Gazette,**

**PART III.**

**FRIDAY, SEPTEMBER 5, 1902.**

**NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.**

**TAKE** notice, that unless within three months from the 1st day of August, 1902, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,  
Special Officer.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Morawaka in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

Lot.	Name of Land	Preliminary plan 40.	Extent.	
			A.	R. P.
1	Minuwanwiladeniya	...	1	1 22
2	Egodawattagodella	...	7	3 32
76	Puwakgahaliyadda	...	0	1 5
82	Bogahahena	...	26	2 22
			<b>36</b>	<b>1 1</b>

in sheets O<sub>8-16</sub><sup>14</sup> and O<sub>24-32</sub><sup>14</sup> and bounded as follows: on the north by the Amunudola; on the east by Morawakkandemukalana belonging to Crown, Paluwattahena claimed by Henawalage Unguwa, Pitadeniya claimed by Vidanapatiranaige Dondris, Kadittamullekumbura belonging to Banagala Sumana Unnanse and others; on the south by the minor road from Akuressa to Deniyaya; on the west by Kattadikandehenyaya belonging to Crown, the Amunudola, Kattadikandehenyaya belonging to Crown, Wanduruwaladeniya claimed by D. F. de Silva Abewardana and others, the Amunudola.

විෂි 1902 ක්වු අගොස්තු මස 1 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම් වලට නොගොත් ඉන් එකකට නොගොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් ඉඩුබිම් සම්බන්ධව විෂි 1897, 1899 සහ 1900 ආඥපණ්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මනත්‍රීඥරයානන්තාන්සේගේ ගාල්ලේ කන්තෝරු වේදී උන්තාන්සේගේ ඉදිරිපිටට ඇවත් පෙනීසිට එකී ඉඩම්වලට නොගොත් ඊට ඇති යම් කොටසකට කසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොයෙදුනොත්, එකී විශේෂ මනත්‍රීඥරයානන්තාන්සේට ඉහතකී ආඥපණ්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් නොතිසාසු එකී ඉඩම් එක්කෝ එයින් අයිතිවාසිකමක් ගෙණගැරදක්වන්නට නොයෙදුන සෑම ඉඩම් රාජසන්නක ඉඩම් හැරී යට උන්තාන්සේගේ අත්පත ඇති ලියවිලිකින් උන්තාන්සේ විසින් ප්‍රකාශ කරණ බව මෙසින් දැන ගත යුතුයි.

ජේ. ජී. ශ්‍රේෂ්ඨ,  
විශේෂ මනත්‍රීඥරයානන්තාන්සේය.

ඉඩම්වල භාරතුරු.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවක්කෝරලේ මොරවක යන ගම පිහිටා තිබෙන මීට අමුතාසු සහතික සිතියම්වල පෙනීයන මෙහිපහත දක්වන බිම්කවිටි, එනම්:—

O <sub>8-16</sub> <sup>14</sup> සහ O <sub>24-32</sub> <sup>14</sup> සිතියම්පත්‍රවලට අඩංගු:—		I.		බිම්කරම.	
		ඉල් සිතියම 40.		අ. රු. ප.	
බිම්කවිටිය.	ඉඩමේ නම.				
1	...	මිත්‍රවන්විලදෙතිය	...	1	1 22
2	...	එගොඩවත්තේගොඩැල්ල	...	7	3 32
76	...	සුවක්ගහලියද්ද	...	0	1 5
82	...	බෝගහසේන	...	26	2 22
				<b>36</b>	<b>1 1</b>







SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, SEPTEMBER 5, 1902.

NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

TAKE notice, that unless within three months from the 1st day of August, 1902, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,  
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Morawaka in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :-

Lot.	Name of Land.	Preliminary plan 40.		Extent.	
		A.	R. P.	A.	R. P.
92	Dehigahahenyaya	...	...	176	3 24
95	Dehigahahenedeniya	...	...	43	3 31
96	Kiriwattagahagodelliyaya	...	...	17	3 32
98	Wewehena	...	...	34	0 36
				273	0 3

in sheets O<sub>8-16</sub><sup>14</sup> and O<sub>7-15</sub><sup>14</sup>, and bounded as follows : on the north by the village limit of Ihalakolawinnigama ; on the east by Gorokgahadeniya claimed by Liyanagamage Sinno Appu and others, Egodawatta claimed by ditto, Kapatenuma claimed by ditto, the Dangaragaha-ela, Narangahadeniya claimed by J. Don Abaran and others, Hindakaraldeniya claimed by Wijayagunasekara Don Andris and others, Hindakaraldeniya belonging to Crown ; on the south by Kattadikandehenyaya belonging to Crown ; on the west by the village limit of Millawa, Galpotteliyadda claimed by Jasiniyanagamispe Don Abaran and others, the Batehenedeniya.

මේ 1902 ක්වු අගෝස්තු මස 1 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුලතදී මෙහි පහත දක්වන ඉඩම් වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුහුණුම සම්බන්ධ වී 1897, 1899 සහ 1900 අඤ්චනවල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මනත්‍රීඥවරයානන්තාන්සේගේ ගාල්ලේ කන්තෝරු වේදී උන්තාන්සේගේ ඉදිරිපිටට ඇවිත් පෙනීසිට එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොයෙදුනොත්, එකී විශේෂ මනත්‍රීඥවරයානන්තාන්සේට ඉහතක් ආඤ්චනවලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම නොකියාපූ එකී ඉඩම් එක්කෝ එකින් අයිතිවාසිකමක් ගෙනැවැත්වීමට නොයෙදුන සෑම ඉඩම් රජපත්තක ඉඩම් හැටියට උන්තාන්සේගේ අත්පත ඇති ලියවිල්ලකින් උන්තාන්සේ විසින් ප්‍රකාශ කරණ බව මෙයින් දැන ගත හැක.

ජේ. ජී. ෆ්‍රේසර්,  
විශේෂ මනත්‍රීඥවරයානන්තාන්සේය.

ඉඩම්වල තොරතුරු.

දකුණු පළාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවක්කෝරලේ මොරවක යන ගම පිහිටා තිබෙන මීට අමුණාපු සහතික සිතියමට පෙරී යන මෙහි පහත දක්වන තිබීමට, එනම් :-

O<sub>8-16</sub><sup>14</sup> සහ O<sub>7-15</sub><sup>14</sup> සිතියම්පත්‍රවලට අඩංගු :-  
මුල් සිතියම 40.

බිම්කර්තෘ.	ඉඩමේ නම.	භිම්තරම.
		අ. රු. ප.
92	දෙහිගහගේන්සාය	176 3 24
95	දෙහිගහගේන්දෙනිය	43 3 31
96	කිරිවත්තගහගොඩලියාය	17 3 32
98	වැවේහේන	34 0 36
		273 0 3

தீர்மானம்—சுற்றுலா ஓய்வூதியத்தின் கீழ் உடனடியாகவே பணியைத் துவக்கித் தரவேண்டும். மேலும், சட்டமன்றத்தின் கீழ் உடனடியாகவே சட்டம் தயார் செய்து கொடுக்கவேண்டும். மேலும், சட்டமன்றத்தின் கீழ் உடனடியாகவே சட்டம் தயார் செய்து கொடுக்கவேண்டும். மேலும், சட்டமன்றத்தின் கீழ் உடனடியாகவே சட்டம் தயார் செய்து கொடுக்கவேண்டும்.

இவ்வறிவித்தலின் கீழ் 1902 ம் ஆண்டு-க்கு ஆவணம் 1 ந்த தேதியிலிருந்து மூன்று மாதங்களுக்குள்ளாக இதன் கீழ் விவரிக்கிறதற்கும் காணிகளை அல்லது அக்காணிகளை வெவ்வேறாகவும் குறித்து உரித்துப்பேசுவோர்கள் யாரும் இருந்தால், அவர்கள் 28 ம் பிரிவின்படி பானான காணிகளின் சட்டங்களின் 1897, 1899, 1900 ம் வருஷங்களில் ஏற்படுத்திய குறிப்பான உத்தியோகஸ்தர் முன்பாக காலி அவரது கந்தோரில் தெரிபட்டு மேற்படி காணிகளை அல்லது அவற்றி் வெதையும் குறித்து யாரும் உரிமை அல்லது உடந்தை காண்பியாதிருந்தால், மேற்சொல்லிய குறித்த உத்தியோகஸ்தராக தம்மில் சொல்லப்பட்ட கட்டணச்சட்டங்களினால் தனக்குக் கொடுத்திருக்கும் தத்துவங்களைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தைப் பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில் முடிக்க குரிய ஆதனமென்று வெளியரங்கப்படுத்துவார்.

ஜே. ஜி. பெரேஸர்,  
குறிப்பான உத்தியோகஸ்தர்.

சொல்லப்பட்ட காணிகளின் விவரம்.


தென் மாகாணத்தின் மாத்தறை மூலத்திலுள்ள மொறவக்கோறையைச்சேர்ந்த மொறவக்கை என்னும் கிராமத்திலுள்ள இதன் கீழ் சொல்லப்படும் துண்டுகள், அந்நாவது இத்தோடணத்துக்குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டிருக்கின்றன :—

08—14 ம், 07—14 ம் அளவுக்கடதாகுகளில்,

துண்டு.	காணியினது பெயர்.	பிரதமபடம் இலக்கம் 40.	விசாலம்.
			ஏ. மா. ப.
92	தென்காசெய்யாய	...	176 3 24
95	தென்காசென்தெனிய	...	43 3 31
96	கிரிவட்டகாகொடெவியாய	...	17 3 32
98	வெவேகேன	...	34 0 36
			273 0 3

எல்லா, வடக்கு-இலகொலவினிகமுடைய எல்லா ; கிழக்கு-வியனகமகே சின்னோ அப்புவும் சிலபேர்களும் உரித்து பேசும் கொடுக்காதெனிய, மேற்சொல்லியவர்கள் உரித்துப்பேசும் எகொடவந்த, மேற்சொல்லியவர்கள் உரித்துப்பேசும் கப்பாத்தெனும், தங்கறகாஎல, ஜே. தொன் அபறனும் சிலபேர்களும் உரித்துப்பேசும் நாறன்காதெனிய, வீஜேருளேசுகற தொன் அந்திரிசும் சிலபேர்களும் உரித்துப்பேசும் ஹினதகறல்தெனியேவத்த, அரசாட்சிக்குள்ள ஹினதகறல்தெனிய ; தெற்கு-அரசாட்சிக்குள்ள கட்டாடி-கந்தேகெய்யாய ; மேற்கு-மிள்ளவுடைய எல்லா, ஜாசின வியனகமகே தொன் அபறனும் சிலபேர்களும் உரித்துப்பேசும் கல்பொத்தெனியத்த, வட்டேகேனெதெனியேதொல.

[For Tracing see page 3.]



Scale of 16 Chains to an Inch.

Situation : Morawaka village in Palle pattu of Morawak korale.

Preliminary plan 40.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
92 ...	Dehigahahenyaya ...	176	3	24
95 ...	Dehigahahenedeniya...	43	3	31
96 ...	Kiriwattagahagodelliyaya ...	17	3	32
98 ...	Wewahena ...	34	0	36
		<u>273</u>	<u>0</u>	<u>3</u>

Surveyor-General's Office,  
Colombo, April 11, 1902.

Sheets O<sub>8-16</sub><sup>14</sup> and O<sub>7-15</sub><sup>14</sup>

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, SEPTEMBER 5, 1902.

NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

TAKE notice, that unless within three months from the 1st day of August, 1902, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,  
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Kirinde in the Gangaboda pattu of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Lot.	Name of Land.	Extent.	
		A.	B. P.
1	Geeganagehena	10	1 36
2	Etambagahahena	7	3 4
		18	1 0

in W. L. O. S. No. 111, and bounded as follows : on the north by Godellehena claimed by Godawilage Siddi Appu, Kendaketiye-hena claimed by M. Ibrahim (4,321/11,375), Rottiyahena sold by Crown to ditto (T.P. 168,665), Dikhena belonging to Crown, Ambagahena belonging to Crown ; on the east by Dumukeiya-attewalahena belonging to Crown ; on the south by Hinarehena belonging to Crown, Mahawelipotahena belonging to Crown ; on the west by Godellehena belonging to Crown.

1902 ක්වු අගෝස්තු මස 1 වෙනි දින පටන් කුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩමවලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුඩුබිම් සම්බන්ධව වර්ෂ 1897, 1899 සහ 1900 ආඥාපනත්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මහත්‍ය්‍යවරයානන්තාන්සේගේ ගාල්ලේ කන්තෝරුවේදී උන්තාන්සේගේ ඉදිරිපිටට ඇවිත් පෙනීසිට එකී ඉඩමවලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොයෙදුනොත්, එකී විශේෂ මහත්‍ය්‍යවරයානන්තාන්සේට ඉහතකී ආඥාපනත්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපූ එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙණිතැරදක්වනට නොයෙදුන සෑම ඉඩම් රාජසන්තක ඉඩම් හැටියට උන්තාන්සේගේ අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්සේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දනගත යුතුයි.

ජේ. ජී. ෆ්‍රේසර්,  
විශේෂ මහත්‍ය්‍යවරයානන්තාන්සේය.

ඉඩම්වල නොරතුරු.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කේ ගඟබඩපත්තුවේ කිරින්ද යන ගම පිහිටා තිබෙන මව අමුනාපු සහතික සිතියමේ පෙනෙන මෙහි පහත දක්වන බිම්කට්ටි, එනම් :—

W.L.O.S. 111 සිතියමපහසට අඩංගුවූ :—

බිම්කට්ටිය.	ඉඩමේ නම.	බිම්තරම.
		අ. රූ. ප.
1	ගිගනගේගේන	10 1 36
2	ඇටඹගහගේන	7 3 4
		18 1 0

මෙ මාසිම්—උතුරට ගොඩවිලගේ සිද්දිඅප්පු විසින් අයිතිවාසිකම් කියන ගොඩැල්ලේගේනද, ඇම්. ඊබුකම් විසින් අයිතිවාසිකම් කියන කැපකැටියේ ගේනද (4,321/11,375), ආණ්ඩුව විසින් එම අයට විකුනාපු ගෙවියගේනද (T.P.168,665), රාජසන්තක දික්ගේනද, රාජසන්තක අඹනහගේනද ; නැගෙන ඉරට රාජසන්තක දුනුකෙසියාඅත්තේවල ගේනද ; දකුණට රාජසන්තක හින්අරේගේනද, රාජසන්තක මහවැලිපොතගේනද ; බස්නාඉරට රාජසන්තක ගොඩැල්ලේගේනද.

இவ்வரிவீத்தலின் தேதியாகிய 1902 ம் ஆண்டு ஆவணிமீ 1 ந் தேதியிலிருந்து மூன்று மாதத்திற்குள்ளாக இதன் கீழ் விவரித்திருக்கும் காணிகளை அல்லது அக்காணிகளின் வெவ்வேறான குறித்து உரித்துப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 28 ம் பிரிவின்படி பாளாண காணிகளின் சட்டங்களின் 1897, 1899, 1900 ம் வருஷங்களில் ஏற்படுத்திய குறிப்பான உத்தியோகஸ்தர் மூன்பாக காவி அவரது கந்தோரில் தெரிபட்டு மேற்படி காணிகளை அல்லது அவற்றின் வெவ்வேறான குறித்து யாதும் உரிமை அல்லது உடந்தை காண்பியாதிருந்தால், மேற்சொல்லிய குறித்த உத்தியோகஸ்தராக தம்மில் சொல்லப்பட்ட கட்டளைச்சட்டங்களினால் தனக்குக் கொடுத்திருக்கும் தத்துவங்களைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தைப் பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில் முடிக்குரிய ஆதனமென்று வெளியரங்கப்படுத்துவார்.

ஜே. ஜி. பெரோஸர்,  
குறிப்பான உத்தியோகஸ்தர்.

சொல்லப்பட்ட காணிகளின் விவரம்.

தென் மாகாணத்தின் மாத்தறை டிஸ்ட்ரிக்டில் கங்கபட்டத்துவையைச்சேர்ந்த கிரிண்டை என்னும் கிராமத்தி லுள்ள இதன் கீழ் சொல்லப்படும் காணித்துண்டுகள், அஃதாவது இத்தோடணத்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டிருக்கின்றன :—

W.L.O.S. நொம்பர் 111 ம் அளவுக்கடதாகியில்,


அண்டு	காணியினது பெயர்.	விசாலம்.
		ஏ. மா. ப.
1	கீகனகேகேன ...	10 1 36
2	எட்டம்பகாகேன ...	7 3 4
		18 1 0

எல்லை, வடக்கு-கொடவிலகே ஸித்தி அப்பு உரித்துபேசும் கொடெள்ளேகேன, எம். இபருகிம், உரித்துபேசும் கென் தகெட்டியேகேன (4,321 11,375), மேற்சொல்லியவனுக்கு அரசாட்சியாரால் வீற்கப்பட்டிருக்கும் ரொட்டியகேன (T.P.168,665), அரசாட்சிக்குள்ள திக்கேன, அரசாட்சிக்குள்ள அம்பகாகேன; கிழக்கு-அரசாட்சிக்குள்ள துணுகெய்யா அத்தேவலகேன; தெற்கு-அரசாட்சிக்குள்ள ஹின்னூரேகேன, அரசாட்சிக்குள்ள மகவெலிபொத்தகேன; மேற்கு-அரசாட்சிக்குள்ள கொடெள்ளேகேன.

[For Tracing see page 3.]

L.C. No 111  
678

O 61-62 O 20 62A



Scale of 4 Chains to an Inch.

Situation : Kirinde village in Gangaboda pattu of Matara District.


Lot.	Name of Land.	Extent. A. R. P.
1	Geeganagehena	10 1 36
2	Etambagahahena	7 3 4
		18 1 0

Surveyor-General's Office,  
Colombo, February 22, 1902.

J. L. HAMPTON,  
Acting Assistant Surveyor-General.







Scale of 4 Chains to an Inch.

Situation: Kirinde village in Gangaboda pattu of Matara District.  
Preliminary plan 6,035.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
15,480	Galendehena	4 0 23

Surveyor-General's Office,  
Colombo, February 22, 1902.


J. L. HAMPTON,  
Acting Assistant Surveyor-General.



## சொல்லப்பட்ட காணியின் விவரம்.

தென் மாகாணத்தின் மரத்தலை டிஸ்ட்ரிக்டில் வெலிகம்கோறையைச் சேர்ந்த எகல்பேயும் தெட்டன் விலும் என்னும் கிராமத்திலுள்ள 5,359 ம் இலக்க பிரதமபடத்தில் காணப்படும் பங்கு 11,870 ம் பிரிவுபடி தலுக்கலகேலே யென்று பொதுவாய்ச் சொல்லப்படுகிற இத்தோடணைத்திருக்கும் சூறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டதும் 4 ஏக்கர் 35 பர்சஸ் விஸ்தாரமுள்ளது :—

எல்லை, வடக்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகேலே (5,359 / 11,866); கிழக்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகேலே (5,359 / 11,871); தெற்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகேலே (5,359 / 11,876), எச். ஜானிஸ் உரித்துபேசும் அரசாட்சிக்குள்ள கலதெனியேளகோடவத்த (5,359 / T 586); மேற்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகேலே (5,359 / 11,869).



Situation : Ehalape and Ketanwila villages in Weligam korale.

Lot.	Name of Land	Extent.
		A. R. P.
11870	Dalukgalakele	4 0 35

Surveyor-General's Office,  
Colombo, March 22, 1902.


J. L. HAMPTON,  
for Acting Surveyor-General.



சொலைப்பட்ட காணியிச் விவரம்.

தென் மாகாணத்தின் மாத்தறை மூன்றிதழ்க்கில் வெலிகம்கோறையைச்சேர்ந்த எகல்பெயும் கெட்டன்விலவும் என்னும் கிராமத்திலுள்ள 5,359 ம் இலக்க பிரதமபடத்தில் காணப்படும் பங்கு 11,867 ம பிரிவுபடி தலுக்கலகெலே யென்று பொதுவாய்ச் சொல்லப்படுகிற அலை அறியப்படுகிற இத்தோடணைத்திருக்கும குறிக்கப்பட்ட உறுதிப்படுத்திய டாப்பில விவரிக்கப்பட்டதும் 3 ஏக்கர் 2 றுட் 12 பர்சஸ் விஸ்தாரமுள்ளது :—

எகலை, வடக்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகெலே (5,359 / 11,864); கிழக்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகெலே (5,359 / 11,868); தெற்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகெலே (5,359 / 11,871); மேற்கு-அரசாட்சிக்குள்ள தலுக்கலகெலே (5,359 / 11,866).



Situation : Ehalape and Ketanwila villages in Weligam korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
11867	Dalukgalakele	3 2 12

Surveyor-General's Office,  
Colombo, March 22, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, SEPTEMBER 5, 1902.

NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

TAKE notice, that unless within three months from the 1st day of August, 1902, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before me at the Anuradhapura Kachcheri and make claim to the said lands or any of them or to some interest therein :

I, Leonard William Booth, Government Agent of the North-Central Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, as amended by Ordinances No. 1 of 1899 and No. 5 of 1900, shall declare by writing under my hand that the said lands or such of them, to which no claim has been made, are the property of the Crown.

L. W. BOOTH,  
Government Agent.

A block of land comprising—		Description of Lands referred to.	Extent.
Lot.	Name of Land.		A. R. P.
5308	Millagaharukalana	...	11 0 10
5309	Dematagalamukalana	...	4 3 4
5312	Kongahamukalana	...	1 1 28
G 129	Mailagaswewayaya	...	157 0 20
			174 1 22

in preliminary plan 1,784, a certified copy whereof is hereunto annexed, and situate in the village Mayilagaswewa in the Eppawala korale of the Nuwaragam palata, in the North-Central Province; and bounded on the north by the Kadigewa village and Eppawala village; on the east and south by the Bulnewa village; and on the west by Ambagaswewayaya (1,784 B129) claimed by villagers, Helambagahakele (P.P. 1,689 5,116) claimed by N. G. Mudalihami and another, Ambagaswewa village, and Ambagaswewayaya (1,784 H 129) claimed by villagers.

මෙහි පහත සඳහන්වන ඉඩම සම්බන්ධව අයිතිවාසිකමක් ඇති කෙනෙක් ඉන් නව වනම් ඒ අය වම් 1902 ක් වූ අගෝස්තු මස 1 වෙනි දින පවත්නා නුත්තරයක් ඇතුළත අනුරාධපුරේ කවිචේරියට ඇවිත් මා ඉදිරිපිට පෙනී සිට එකී ඉඩම වලට නොහොත් ඉන් එකකට හෝ ඊට වැඩි ගනනකට කිසිවක් අයිතිකම් නොහොත් ඒ සම්බන්ධව කිසිවක් වැදගත්කම කියා නොසිටියොත් උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තතුරු වන ලියනර්ඩ් විලියම් බ්ලන් යන මා විසින් වම් 1897 තේ 1 වෙනි ආඥාපනතේ සහ වම් 1899 තේ 1 වෙනි ආඥාපනතේ සහ වම් 1900 තේ 5 වෙනි ආඥාපනතේ ද මට ලැබී තිබෙන බලපෑම්වලට ප්‍රකාරයට, අයිතිකමක් කියා නොසිටිය ඒ ඉඩම රජසන්තක ඉඩමක් බව මගේ අත්සන ඇති ලියවිල්ලකින් එලිදරව්කරණ බව මෙයින් දැනගත යුතුයි.

ඇල්. ඩබ්ල්. සු. බ්ලන්,  
ආණ්ඩුවේ ඒජන්ත වරයා.

කියන්නේ මේ ඉඩම ගැනයි.

මෙහි පහත පෙනෙන තිබෙන්නට අඩංගු ඉඩමකවිටි, එනම් :—

බිම්කවිටිය.	ඉඩමේ නම.	බිම්තරම.
		අ. රූ. ප.
5308	මිල්ලගහමුකලාන	11 0 10
5309	දෙමටගලමුකලාන	4 3 4
5312	කෝන්ගහමුකලාන	1 1 28
G 129	මයිලගස්වැවයාය	157 0 20
		174 1 22

මේ සමඟ අමුතා තිබෙන සහතිකකරනලද නොමිමර 1,784 දරන පැලෑන් කඩදැසියේ සඳහන්වූ උතුරු මැද දිසාවේ නුවරගම්පලාතේ එප්පාවල කෝරලේ මයිලගස්වැව යන ගමේ පිහිටා තිබෙන අක්කර 174 රූඩ් 1 පර්චස් 22ට මාසිම්—උතුරට කඩිගුවගම සහ එප්පාවලගම; නැගෙන ඉරට සහ දකුණට බුල්නුවගම; බස්නාඉරට ගම්වාසීන් විසින් අයිතිකම කියා සිටින 1,784 B129 දරන අඹ ගස්වැවයාය, ඇන්. ඒ. මුදලිහාමි සහ තවත් තැනැත්තෙකු විසින් අයිතිවාසිකම් කියා සිටින 1,689 5,116 දරන පිලිමිනරි පැලෑන් කඩදැසියේ පෙනෙන හැලිඹහකකැලේ, අඹගස්වැවගම සහ ගම්වාසීන් විසින් අයිතිකම් කියා සිටින 1,784 H129 දරන අඹගස්වැවයාය.

1902 ம் வரு ஆவணிமீ 1 ந் திகதியிலிருந்து மூன்று மாசத்துள்ளே இதிலே பின்னர்ச்சொல்லப்படும் காணியிலே அல்லது அவ்விதமான ஒன்று அல்லது பலகாணிகளில் ஏதும் உடந்தையுள்ளவர்கள் என உரித்துப்பேசுபவர்கள் யாருமுண்டானால், அவர்கள் வடமத்திய மாகாணம் அநுராசபுரக் கச்சேரியிலே எனக்கு முன்பாகத் தெரிபட்டுக் குறித்த காணிகளில் அல்லது யாதாமொரு காண்கு அல்லது அதிலே யாதும் உடந்தைக்கு உரித்துண்டெனச் சாதித்தாலன்றி, வடமத்திய மாகாணம் கவர்ணமேந்த ஏசன்று லீயோனாட் உவில்லியம் பூத்துரை அவர்களாகிய நாள் 1899 இன் 1 ம இலக்கச் சட்டத்தினாலும் 1900 ம இன் 5 ம் இலக்கச் சட்டத்தினாலும் திருத்தப்பட்ட பிரகாரம் 1897 இன் 1 ம இலக்கச் சட்டத்தினால் எனக்குத் தரப்பட்டுள்ள தத்துவங்களின் பிரகாரம், உரித்துப்பேசப்படாதனவாகிய குறித்த காணிகள் அல்லது அவைபோன்றன முடிச்சுரியவைகள் என என்னுடைய கையொப்பத்தோடு எழுத்திலே வெளிப்படுத்துவேன் என்பதை உறித்துகொள்க.

எல். டபிள்யூ. பூத்,  
அரசாட்சி ஏசன்று.


சட்டிய காணிகள்.

பின்னும் சொல்லப்படும் காணிகள் அடங்கிய துண்டு நிலம் :—

துண்டு.	காணியினது பெயர்.	விசாலம். ஏ. ரு. ப.
5308	... மில்லகாமுகலான ...	... 11 0 10
5309	... தெமறகாமுகலான ...	... 4 3 4
5312	... கொங்காமுகலான ...	... 1 1 28
G 129	... மயிலகாஸ்வெவயாய ...	... 157 0 20
		174 1 22

இவைகள் 1,784 ம் இலக்கத்தினையுடைய பிரதமபடத்திற்குச் சேர்ந்தவை. அவைகளின் சரியான கொப்பி இத்துடன் அணைத்திருக்கிறது. அஃதாவது :—

வடமத்திய மாகாணம் நுவரகம்பளாத்தையில் ஏப்பாவனையில் மயிலகாஸ்வெவ என்கும் கிராமத்தில் இருக்கப்பட்டதும், எல்லை, வடக்கு-கடகேவ கிராமமும் ஏப்பாவனை கிராமமும்; கிழக்கும் தெற்கும்-பூல்நேவ கிராமம்; மேற்கு-கிராமக்காரரால் உரித்தாடப்பட்ட (1,784 B 129) அம்பகாஸ்வெவயாயவும் (1,689 5,116) கெலம்பகாககெல என். ஜி. மூதலிகாமியு மறுபேரும், அம்பகாஸ்வெவகிராமம், கிராமக்காரரால் உரித்தாடப்பட்ட (1,784 H 129) அம்பகாஸ்வெவயாய.



Situation : Mayilagaswewa village in Nuwaragam palata of Eppawala korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
5308	... Millagahamukalana ...	... 11 0 10
5309	... Dematagalamukalana ...	... 4 3 4
5312	... Kongahamukalana ...	... 1 1 28
G 129	... Mailagaswewayaya ...	... 157 0 20

Surveyor-General Office,  
Colombo, October 12, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

**SUPPLEMENT**  
TO  
**The Ceylon Government Gazette,**  
**PART III.**

**FRIDAY, SEPTEMBER 5, 1902.**

**NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.**

**TAKE** notice, that unless within three months from the 1st day of August, 1902, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before me at the Anuradhapura Kachcheri and make claim to the said lands or any of them or to some interest therein :

I, Leonard William Booth, Government Agent of the North-Central Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, as amended by Ordinances No. 1 of 1899 and No. 5 of 1900, shall declare by writing under my hand that the said lands or such of them, to which no claim has been made, are the property of the Crown.

L. W. BOOTH,  
Government Agent.

A block of land comprising--

*Description of Lands referred to.*

Lot.	Name of Land.	Extent. A. R. P.
B 129 ...	Ambagaswewayaya ...	64 2 32
5310 ...	Welagawamukalana ...	2 2 37
5311 ...	Kiribipugalamukalana ...	11 3 18
H 129 ...	Ambagaswewayaya ...	97 1 0
F 129 ...	Ambagaswewayaya ...	48 3 1
		225 1 8

in preliminary plan 1,784, a certified copy whereof is hereunto annexed, and situate in the village Ambagaswewa in the Eppawala korale of the Nuwaragam palata, in the North-Central Province; and bounded on the north by the Mediyawa village and the Kadigewa village; on the east by the Mayilagaswewa village, Mayilagaswewayaya (<sup>1,784</sup>G 129) claimed by villagers, Helambagahakele (<sup>1,689</sup>G 116) claimed by N. G. Mudaliami and another, Mayilagaswewayaya (<sup>1,784</sup>G 129) and Mayilagaswewa village; on the south by the Bulnewa village; and on the west by the Mediyawa village and Galkaniyakele belonging to Crown.

මෙහි පහත සඳහන් වෙත ඉඩම සම්බන්ධව අයිතිවාසිකමක් ඇති කෙනෙක් ඉන්නවානම් ඒ අය වර්ෂ 1902 ක් වූ අගෝස්තු මස 1 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළත අනුරාධපුරේ කච්චේරියට ඇවිත් මා ඉදිරිපිට පෙනෙන්නට එක් ඉඩමේ වලට නොගොත් ඉන් එකකට හෝ ඊට වැඩි ගණනකට තිබෙන අයිතිකම් නොහොත් ඒ සම්බන්ධව තිබෙන වැදගත්කම කියා නොසිටියොත් උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තතුරු වන ලියනර්ඩ් විලියම් බ්ලික් යන මා විසින් වර්ෂ 1897 වේ 1 වෙනි ආඥා පනතෙන් සහ වර්ෂ 1899 වේ 1 වෙනි ආඥාපනතෙන් සහ වර්ෂ 1900 වේ 5 වෙනි ආඥාපනතෙන්ද මට ලැබී තිබෙන බලපූර්වත්කම්වල ප්‍රකාරයට, අයිතිකමක් කියා නොසිටිය ඒ ඉඩම රජයෙන් ඉඩමක් බව මගේ අත්සන ඇති ලියවිල්ලකින් එලිදරව් කරණ බව මෙසින් දන්වන යුතුයි.

ඇල්. ඩබ්ලිව්. බ්ලික්,  
ආණ්ඩුවේ ඒජන්ත වරයා.


කියන්නේ මේ ඉඩම ගැනයි.

මෙහි පහත පෙහෙත බිම්කොටස් අඩංගු ඉඩම්කර්ට්ටි, එනම් :—

බිම්කර්ට්ටිය.	ඉඩමේ නම.	බිම්තරම. අ. රූ. ප.
B 129 ...	අඹගස්වැවයාස ...	64 2 32
5310 ...	වේලගාවෙලුකලාන ...	2 2 37
5311 ...	කිරිබිපුගලමුකලාන ...	11 3 18
H 129 ...	අඹගස්වැවයාස ...	97 1 0
F 129 ...	අඹගස්වැව වැව ...	48 3 1
		225 1 8







Situation : Ambagaswewa village in Nuwaragam palata of Eppawala korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
B 129	Ambagaswewayaya	64	2	32
5310	Welagawamkalana	2	2	37
5311	Kiribipngalamukalana	11	3	18
H 129	Ambagaswewayaya	97	1	0
F 129	Ambagaswewawewa	48	3	1

Surveyor-General's Office,  
Colombo, October 12, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.